



(හත්වැනි පාර්ලිමේන්තුව — පළමුවැනි සභාවාරය)

අංක. 4]

## පාර්ලිමේන්තුවේ

## තර්ථය ප්‍රස්තාවය

2011 අගෝස්තු මස 09 වැනි අභ්‍යන්තරවාදා ඇතුළුව එදින සිට  
නිකුත් කළේ 2011 ජූලි මස 22 වැනි සිකුරාදා

2011 අගෝස්තු මස 09 වැනි අභ්‍යන්තරවාදා  
වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න

0508/10

1.

ගරු සජිත් ප්‍රේමදාස මහතා, — සම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (3)

- (අ) (i) ශ්‍රී ලංකාවේ ග්‍රාමීය කර්මාන්ත දියුණු කිරීම උදෙසා රජය අනුගමනය කරන ක්‍රියා මාර්ග කවරේද;
- (ii) ඒ සඳහා මේ වන විට වැය කර ඇති මුදල කොපමණද;
- (iii) ග්‍රාමීය කර්මාන්ත පද්ධතිය ශක්තිමත් කිරීම උදෙසා ක්‍රියාත්මක කර ඇති ව්‍යාපෘති ප්‍රමාණවත්ද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

- (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

0905/10

2.

ගරු එම්. ටී. හසන් අලි මහතා, — අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (5)

- (අ) (i) වසර පහකට අධික කාලයක් නැගෙනහිර පළාතේ කොන්ත්‍රාත් පදනම යටතේ අඛණ්ඩව සේවයකරමින් සිටි ඉංග්‍රීසි ගුරුවරුන් පිරිසක් සඳහා අදියර දෙකකින් (රා.ප. චක්‍රලේඛ අංක 13/2005 සහ 21/2006 යටතේ) ස්ථිර පන්වීම් පිරිනමන ලද බවත්;
- (ii) ඉහත රා.ප. චක්‍රලේඛවලට අනුව, අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්ගේ ED/2/29/4/1/46 හා 2005/7/19 දිනැති ලිපියේ සඳහන් උපදෙස් පරිදි, 2005/7/28 දින සිට ඉහත ගුරු පිරිසෙන් කොටසකට පන්වීම් ලබාදී ඇති නමුත්, 2003 - 2004 වර්ෂයේ සිට කොන්ත්‍රාත් පදනම යටතේ අඛණ්ඩව සේවය කරන 50 දෙනෙකු පමණ වූ ගුරු පිරිසකට මේ දක්වා ස්ථිර පන්වීම් ලබාදී නොමැති බවත්;

එතුමා දන්නෙහිද?

- (ආ) (i) අම්පාර දිස්ත්‍රික්කයේ, අම්පාර, අක්කරපත්තුව සහ සම්මන්තුරේ යන අධ්‍යාපන කලාපවලට අයත් පාසල්වල සේවයේ නියුතු එවැනි ගුරුවරුන්ට ස්ථිර පන්වීම් ලබා දීමටත්;

(ii) මඩකලපුව දිස්ත්‍රික්කයේ පඩිඩිරිප්පු, කල්කුඩා සහ මඩකලපු යන අධ්‍යාපන කලාපවලට අයත් පාසල්වල සේවයේ නියුතු එවැනි ගුරුවරුන්ට ස්ථිර පත්වීම් ලබාදීමටත්;

නොපමාව පියවර ගන්නේද, යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

0931/'10

3.

ගරු බුද්ධික පතිරණ මහතා, — අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (2)

(අ) දකුණු පළාතේ පාසල්වල මේ වන විට වර්ෂ 10 කට ආසන්න කාලයක් ස්වේච්ඡා පදනම මත සේවයේ නියුක්ත ගුරු පිරිසක් කිසිදු දීමනාවක් නොලබා සේවය කරනු ලබන බව එතුමා දන්නෙහිද?

(ආ) (i) එලෙස සේවය කරනු ලබන ගුරුවරුන්ගේ නම් සහ සංඛ්‍යාව අධ්‍යාපන කලාප මට්ටමින්, වෙන් වෙන් වශයෙන් කවරේද;

(ii) එම ගුරුවරුන් බඳවාගනු ලැබුවේ කවර විෂයයන් ඉගැන්වීම සඳහාද;

(iii) ඔවුන් බඳවාගත් ක්‍රමවේදය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) දිවයිනේ වෙනත් පළාත්වල සේවය කරන ලද ස්වේච්ඡා ගුරුවරුන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කර ඇති බව එතුමා පිළිගන්නෙහිද?

(ඈ) (i) එසේ නම්, දකුණු පළාතේ ස්වේච්ඡා ගුරුවරුන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කිරීම සඳහා කටයුතු කරන්නේද;

(ii) ඒ සඳහා ගතවන කාලය කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඉ) නොඑසේ නම්, ඒ මන්ද?

0960/'10

4.

ගරු දයාසිරි ජයසේකර මහතා, — විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (2)

(අ) (i) ශ්‍රී ලංකාවේ භාවිතාවන දුරකථන ජාලයන් හරහා සිදුවන දෙබස්වලට සවන්දීම හෝ පටිගත කිරීම සඳහා උපකරණ පද්ධතියක් රජය හෝ යම් ආයතනයක් විසින් මෙරටට ගෙන්වා හෝ ස්ථාපිත කර තිබේද;

(ii) එසේ නම්, එහි වටිනාකම කොපමණද;

(iii) එම පද්ධතිය මගින් ආවරණය වන දුරකථන සංඛ්‍යාව කොපමණද;

(iv) එවැනි පද්ධතියක් ගෙන්වීමේ අරමුණ කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

1229/'11

5.

ගරු සුනිල් හඳුන්තෙන්නි මහතා, — නැවත පදිංචිකිරීමේ අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

(අ) 2011 දැයට කිරුළ ප්‍රදර්ශනය වෙනුවෙන් නැවත පදිංචිකිරීමේ අමාත්‍යාංශය වැය කළ මුළු මුදල කොපමණද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

- (ආ) (i) අමාත්‍යාංශයේ එක් එක් ආයතනය හා දෙපාර්තමේන්තුව මගින් එම ප්‍රදර්ශනය සඳහා කළ වියදම වෙන් වෙන් වශයෙන් කොපමණද;
  - (ii) එම දෙපාර්තමේන්තු හා ආයතන විසින් ඉටු කරන ලද කර්තව්‍යයන් කවරේද;
  - (iii) එම එක් එක් කාර්ය වෙනුවෙන් වැය කරන ලද මුදල කොපමණද;
- යන්න වෙන් වෙන් වශයෙන් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඇ) පසු ගිය අය - වැයෙන් ඉහත වියදම් සඳහා මුදල් වෙන් කරන ලද අමාත්‍යාංශ වැය ශීර්ෂය කවරේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
  - (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

1302/11

6.

ගරු එම්. ජෝශප් මයිකල් පෙරේරා මහතා,— මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)

- (අ) ලංකා බැංකුව සතු අංක 65 - 1990, 32 - 7394, 32 - 7393 සහ 65 - 1986 දරන වාහන හතර එක් වාහනයකට මාසිකව රු. 25000/- බැගින් වූ කුලී පදනම යටතේ මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශයට ලබාදී ඇති බව එතුමා පිළිගන්නෙහිද?
  - (ආ) (i) ඉහත සඳහන් වාහනවලට අදාළ කුලී මුදල් 2009.10.09 දින සිට මේ දක්වා මුදල් අමාත්‍යාංශය විසින් ලංකා බැංකුවට ලබා දී තිබේද;
  - (ii) අනතුරට පත්වී ඇති අංක 65 - 1986 දරන වාහනය වෙනුවෙන් වන්දි මුදල් ලංකා බැංකුවට ගෙවා තිබේද;
  - (iii) එසේ නම්, ගෙවා ඇති මුදල කොපමණද;
- යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
- (ඇ) (i) අංක 65 - 1990 සහ 32 - 7393 දරන වාහන දෙක ආපසු ලංකා බැංකුවට භාරදීමට කටයුතු කරන්නේද;
  - (ii) එසේ නම්, එම දිනය කවරේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

0751/10

7.

ගරු සජීත් ප්‍රේමදාස මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)

- (අ) (i) මීන් පෙර පැවති රජයන් යටතේ ගරු මාරු මණ්ඩලයක් මගින් ක්‍රියාත්මකවූ ගරු මාරු ප්‍රතිපත්තියක් පැවති බවත්;
  - (ii) එම ගරු මාරු මණ්ඩලය අධ්‍යාපන සංවර්ධන අතිරේක ලේකම් යටතේ පත් කරන ලද අධ්‍යක්ෂවරයෙකු යටතේ ක්‍රියාත්මක වූ බවත්;
  - (iii) දැනට ගරු මාරු අංශය ගරු ආයතන අංශයේ අතිරේක ලේකම් යටතේ ක්‍රියාත්මක වන බවත්;
  - (iv) මෙතෙක් ඊට අදාළව අධ්‍යක්ෂවරයෙකු පත්කර නොමැති බවත්;
  - (v) රේඛීය අමාත්‍යාංශයේ ගරු මාරු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නිලධාරී සංයුතිය සකස්වී නොමැති බවත්;
- එතුමා දන්නෙහිද?

(ආ) ගුරු මාරු මණ්ඩලයේ නිලධාරී සංයුතිය සකසා එය ක්‍රියාත්මක කර ගුරු ස්ථාන මාරුවීම් සිදුකිරීම සඳහා විධිමත් වැඩ පිළිවෙලක් සකස් කරන්නේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

0956/10

8.

ගුරු බුද්ධික පතිරණ මහතා,— විදේශ රැකියා ප්‍රවර්ධන හා සුභසාධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ) (i) මාතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, මාතර, පඹුරණ, සුමනසාර මාවත, අංක 35B දරන ලිපිනයේ පදිංචි ශාන්ති ප්‍රේමරත්න මහත්මිය සෞඳි අරාබියේ රැකියාවක් සඳහා 2007.11.19 දින විදේශ ගත වූ බවත්;

(ii) දැනට වර්ෂ තුනක් ගතවී ඇතත් මේ දක්වා ඇය ගැන කිසිදු තොරතුරක් ලැබී නොමැති බවත්;

(iii) මේ පිළිබඳව ඇයගේ ස්වාමිපුරුෂයා වන සුසිල් ප්‍රේමරත්න මහතා මාතර විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිණිලි කළද, ඊට කිසිදු ප්‍රතිචාරයක් මෙතෙක් ලැබී නොමැති බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) ශාන්ති ප්‍රේමරත්න මහත්මිය පිළිබඳව සොයා බලා ඇය ශ්‍රී ලංකාවට ආපසු ගෙන්වා දීමට කටයුතු කරන්නේද;

(ii) එසේ නම්, ඒ සඳහා ගතවන කාලය කොපමණද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

1041/10

9.

ගුරු දයාසිරි ජයසේකර මහතා,— ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ) ලෝක බැංකු ආධාර මත ක්‍රියාත්මක වන ග්‍රාමීය මට්ටමේ ප්‍රජා ජල යෝජනා ක්‍රම ව්‍යාපෘතිය සඳහා ලැබුණු ආධාර මුදල කොපමණද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) (i) එම ව්‍යාපෘතිය යටතේ අවසන්කොට ඇති ජල යෝජනා ක්‍රම සංඛ්‍යාව කොපමණද;

(ii) අවසන් කළ ජල යෝජනා ක්‍රම පිහිටි ග්‍රාම නිලධාරී වසම් සහ අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වෙන් වෙන් වශයෙන් කවරේද;

(iii) ඉහත ව්‍යාපෘතිය යටතේ ඇරඹී මෙතෙක් වැඩ අවසන්ව නොමැති ජල යෝජනා ක්‍රම සංඛ්‍යාව කොපමණද;

(iv) එම වැඩ අවසන් නොමැති ජල යෝජනා ක්‍රම පිහිටි ග්‍රාම නිලධාරී වසම් සහ අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වෙන් වෙන් වශයෙන් කවරේද;

(v) ග්‍රාමීය මට්ටමේ ප්‍රජා ජල යෝජනා ක්‍රම ව්‍යාපෘතිය අවසන් වන දිනය කවරේද; යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

1230/'11

10.

ගරු සුනිල් හඳුන්වන්නේ මහතා,— ගොවිජන සේවා හා වනජීවී අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) 2011 දැයට කිරුළ ප්‍රදර්ශනය වෙනුවෙන් ගොවිජන සේවා හා වනජීවී අමාත්‍යාංශය වැය කළ මුළු මුදල කොපමණද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
- (ආ) (i) අමාත්‍යාංශයේ එක් එක් ආයතනය හා දෙපාර්තමේන්තුව මගින් එම ප්‍රදර්ශනය සඳහා කළ වියදම වෙන් වෙන් වශයෙන් කොපමණද;
- (ii) එම දෙපාර්තමේන්තු හා ආයතන විසින් ඉටු කරන ලද කර්තව්‍යයන් කවරේද;
- (iii) එම එක් එක් කාර්ය වෙනුවෙන් වැය කරන ලද මුදල කොපමණද; යන්න වෙන් වෙන් වශයෙන් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඇ) පසු ගිය අය - වැයෙන් ඉහත වියදම් සඳහා මුදල් වෙන් කරන ලද අමාත්‍යාංශ වැය ශීර්ෂය කවරේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
- (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

1304/'11

11.

ගරු එම්. ජෝශප් මයිකල් පෙරේරා මහතා,— මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)

- (අ) (i) 2009 ජනවාරි මස 02 වැනි දින සිට 2010 දෙසැම්බර් මස 31 වැනි දින දක්වා කාලය තුළ ලංකා බැංකුවට බඳවා ගෙන ඇති උපදේශකයින් සංඛ්‍යාව කොපමණද;
- (ii) එසේ උපදේශකයින් බඳවා ගැනීමට මුදල් අමාත්‍යාංශයේ අනුමතිය ලබාගෙන තිබේද;
- (iii) උපදේශක තනතුර සඳහා අදාළ බඳවා ගැනීමේ සුදුසුකම් කවරේද;
- (iv) උපදේශක තනතුර සඳහා බඳවා ගත් අයෙකුට ගෙවන මාසික වැටුප්, දීමනා හා වෙනත් පහසුකම් කවරේද;
- (v) ඉහත පරිදි බඳවාගෙන ඇති උපදේශකයින්ගේ නම් සහ ලිපිනයන් කවරේද; යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
- (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

0752/'10

12.

ගරු සජීත් ප්‍රේමදාස මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)

- (අ) 2009 වර්ෂයේ දෙසැම්බර් වන විට සීමාවාසික පුහුණු කාලසීමාව අවසන්කර ඇති අධ්‍යාපන විද්‍යාපීඨ ඩිප්ලෝමාධාරීන් සංඛ්‍යාව කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ආ) (i) එම ඩිප්ලෝමාධාරීන්ට මේ වන තෙක් ගුරු පත්වීම් ලබා දී නොමැති බවත්;
- (ii) ඔවුන්ට ගුරු පත්වීම් ලබා දීම සඳහා කළමනාකාර සේවා දෙපාර්තමේන්තුවෙන් මේ වන තෙක් අනුමතිය ලැබී නොමැති බවත්; එතුමා දන්නෙහිද?

- (ඇ) (i) එම ඩිජිටල් මාධාරීන්ට ගුරු පත්වීම් ලබාදීමට කටයුතු කරන්නේද;
  - (ii) එසේ නම්, ඒ කවර කාල වකවානුවකදීද;
- යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
- (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

0957/10

13.

ගරු බුද්ධික පතිරණ මහතා, — වරාය හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) මාතර දිස්ත්‍රික්කයේ, තිඟගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගොඩමග හන්දියේ සිට වැල්තොට දක්වා මාර්ගය වර්ෂ ගණනාවක සිට අලුත්වැඩියා නොකිරීම හේතුවෙන් දැඩි සේ අබලන් වී ඇති බව එතුමා දන්නෙහිද?
  - (ආ) (i) එම මාර්ගය අයත්වන ආයතනය කුමක්ද;
  - (ii) මෙම මාර්ගය ගමනාගමනයට සුදුසු ලෙස අලුත්වැඩියා කිරීමට සැලසුම් කර තිබේද;
  - (iii) එසේ නම්, එම වැඩ කටයුතු ආරම්භකරන දිනය හා අවසන් කිරීමට යෝජිත දිනය කවරේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඇ) (i) එම මාර්ගය සංවර්ධනය කිරීම සඳහා ඇස්තමේන්තුගත මුදල කොපමණද;
  - (ii) එම මුදල් මේ වන විට වෙන් කර තිබේද;
- යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
- (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

1042/10

14.

ගරු දයාසිරි ජයසේකර මහතා, — මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) ලංකා පුත්‍ර සංවර්ධන බැංකුව ස්ථාපනය කරන ලද වර්ෂය කුමක්ද;
  - (ii) එම බැංකුව ස්ථාපනය කිරීම සඳහා රජය අයෝජනය කළ මුදල මිලියනවලින් කොපමණද;
- යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
- (ආ) (i) ලංකා පුත්‍ර සංවර්ධන බැංකුව ආරම්භ කළ දින සිට 2010 දෙසැම්බර් දක්වා කාල සීමාවේදී එම බැංකුව විසින් ලබා දී ඇති මිලියන 5ට වැඩි ණය සංඛ්‍යාව කොපමණද;
  - (ii) එම ණය ලබාදුන් පුද්ගලයින් හා ආයතන කවරේද;
  - (iii) ණය ලබාදුන් පුද්ගලයින් හෝ සමාගම් අතරින් ක්‍රියාත්මක නොවන හෝ නොකරන ලද ණය සංඛ්‍යාව (non performing loans) පුද්ගලයින් හා ආයතන ලෙස, වෙන් වෙන් වශයෙන් කවරේද;
  - (iv) එම බැංකුවේ ඉහත සඳහන් ක්‍රියාත්මක නොවන ණය ප්‍රතිශතය කවරේද;
  - (v) 2010 වර්ෂය තුළ ලංකා බැංකුව, මහජන බැංකුව, හා ජාතික ඉතිරි කිරීමේ බැංකුව යන බැංකුවල ක්‍රියාත්මක නොවන ණය ප්‍රතිශතයන් කවරේද;
- යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
- (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

15.

- ගරු සුනිල් හඳුන්වන්නේ මහතා,— ආපදා කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
- (අ) 2011 දැයට කිරුළ ප්‍රදර්ශනය වෙනුවෙන් ආපදා කළමනාකරණ අමාත්‍යාංශය වැය කළ මුළු මුදල කොපමණද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
  - (ආ) (i) අමාත්‍යාංශයේ එක් එක් ආයතනය හා දෙපාර්තමේන්තුව මගින් එම ප්‍රදර්ශනය සඳහා කළ වියදම වෙන් වෙන් වශයෙන් කොපමණද;
  - (ii) එම දෙපාර්තමේන්තු හා ආයතන විසින් ඉටු කරන ලද කර්තව්‍යයන් කවරේද;
  - (iii) එම එක් එක් කාර්ය වෙනුවෙන් වැය කරන ලද මුදල කොපමණද;
- යන්න වෙන් වෙන් වශයෙන් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඇ) පසු ගිය අය - වැයෙන් ඉහත වියදම් සඳහා මුදල් වෙන් කරන ලද අමාත්‍යාංශ වැය ශීර්ෂය කවරේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
  - (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

### යෝජනා පිළිබඳ දැනුම්දීම සහ දිනට නියමිත කටයුතු

\*1.

ආර්ථික සංවර්ධන අමාත්‍යතුමා,— ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ නියමය,— 2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනතේ 3 වැනි වගන්තියේ (4) වැනි උපවගන්තිය යටතේ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් විදුලිබල හා බලශක්ති විෂයය පවරා ඇති අමාත්‍යවරයා විමසා සාදන ලදුව, 2011 අප්‍රේල් 29 දිනැති අංක 1703/46 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2011.07.20 දින ඉදිරිපත් කරන ලද නියමය අනුමත කළ යුතු ය.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

\*2.

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමා,— රජයේ කාර්මික නීතිගත සංස්ථා පනත යටතේ නියමය,— 1957 අංක 49 දරන රජයේ කාර්මික නීතිගත සංස්ථා පනතේ 2 වැනි වගන්තිය යටතේ සාදන ලදුව, 1964 ඔක්තෝබර් 1 වැනි දින අංක 14186 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමයේ (V) වැනි කොටස සංශෝධනය කරමින්, එම පනතේ 2 වැනි වගන්තියේ (1) වැනි උපවගන්තිය යටතේ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2011 ජූනි 30 දිනැති අංක 1712/21 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2011.07.19 දින ඉදිරිපත් කරන ලද නියමය අනුමත කළ යුතු ය.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

\*3.

අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමා,— වරාය හා ගුවන් තොටුපල සංවර්ධන බදු පනත යටතේ නියෝගය,— 2011 අංක 18 දරන වරාය හා ගුවන් තොටුපල සංවර්ධන බදු පනතේ 3 වැනි වගන්තියේ (3) වැනි උප වගන්තිය යටතේ, මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යවරයා විසින් වරාය හා ගුවන් තොටුපල සංවර්ධන බදු සම්බන්ධයෙන් පනවන ලදුව, 2011 අප්‍රේල් 25 දිනැති අංක 1703/1 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2011.07. 22 දින ඉදිරිපත් කරන ලද නියෝගය අනුමත කළ යුතු ය.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

\*4.

අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමා,— නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියමය (අංක 1),— 1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3 වැනි වගන්තිය යටතේ මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යවරයා විසින් නිෂ්පාදන බදු සම්බන්ධයෙන් පනවන ලදුව, 2011 අප්‍රේල් 21 දිනැති අංක 1702/19 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2011.07.22 දින ඉදිරිපත් කරන ලද නියමය අනුමත කළ යුතු ය.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

\*5.

අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමා,— නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියමය (අංක 2),— 1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3 වැනි වගන්තිය යටතේ මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යවරයා විසින් නිෂ්පාදන බදු සම්බන්ධයෙන් පනවන ලදුව, 2011 මැයි 16 දිනැති අංක 1706/3 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2011.07.22 දින ඉදිරිපත් කරන ලද නියමය අනුමත කළ යුතු ය.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

\*6.

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යතුමා,— ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝගය,— 1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනතේ 14(1) වැනි වගන්තිය යටතේ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවරයා විසින් මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යවරයාගේ එකඟත්වය ඇතිව සෙස් බදු සම්බන්ධයෙන් පනවන ලදුව, 2011 මාර්තු 04 දිනැති අංක 1695/31 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2011.07.22 දින ඉදිරිපත් කරන ලද නියෝගය අනුමත කළ යුතු ය.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

\*7.

පළාත් පාලන ආයතන (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත — කාරක සභාව

\*8.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනත් කෙටුම්පත — කාරක සභාව

\*9.

සේවනියුක්තයන්ගේ විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ අරමුදල් පනත් කෙටුම්පත — දෙවැනි වර කියවීම.

\*10.

විදේශ සේවනියුක්තයන්ගේ විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ අරමුදල් පනත් කෙටුම්පත — දෙවැනි වර කියවීම.

\*11.

විශ්‍රාම වැටුප් (ආනුෂංගික විධිවිධාන) පනත් කෙටුම්පත — දෙවැනි වර කියවීම.

\*12.

සේවක අර්ථසාධක අරමුදල් (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනි වර කියවීම.

\*13.

මුදල් ව්‍යාපාර පනත් කෙටුම්පත— දෙවැනි වර කියවීම.



\*14.

වැවිලි කර්මාන්ත අමාත්‍යතුමා,— කුඩා තේ වතු සංවර්ධන පනත යටතේ නියෝග,— ජාතික රාජ්‍ය සභාවේ 1975 අංක 35 දරන කුඩා තේ වතු සංවර්ධන පනතේ 15 වැනි වගන්තිය සමඟ කියවිය යුතු එකී පනතේ 22 වැනි වගන්තිය යටතේ වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2011 අප්‍රේල් 11 දිනැති අංක 1701/1 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2011.07.13 දින ඉදිරිපත් කරන ලද නියෝග අනුමත කළ යුතුය.

\*15.

සෞඛ්‍ය අමාත්‍යතුමා,— ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ වාර්ෂික වාර්තාව හා ගිණුම් 2008,— 1957 අංක 49 දරන රාජ්‍ය කාර්මික නීතිගත සංස්ථා පනතේ 30(2) සහ 1971 අංක 38 දරන මුදල් පනතේ 14(3) වගන්තිය යටතේ 2010.06.11 වැනි දින ඉදිරිපත් කරන ලද, 2008.12.31 වැනි දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙල කරන ලද විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ වාර්ෂික වාර්තාව හා ගිණුම් අනුමත කළ යුතුය.

(සෞඛ්‍ය කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව විසින් සලකා බලන ලදී.)

\*16.

සෞඛ්‍ය අමාත්‍යතුමා,— ශ්‍රී ජයවර්ධනපුර මහාරෝගාශාලාවේ වාර්ෂික වාර්තාව හා ගිණුම් 2008,— 1957 අංක 49 දරන රාජ්‍ය කාර්මික නීතිගත සංස්ථා පනතේ 30(2) සහ 1971 අංක 38 දරන මුදල් පනතේ 14(3) වගන්තිය යටතේ 2010.09.23 වැනි දින ඉදිරිපත් කරන ලද, 2008.12.31 වැනි දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙල කරන ලද විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් ශ්‍රී ජයවර්ධනපුර මහාරෝගාශාලාවේ වාර්ෂික වාර්තාව හා ගිණුම් අනුමත කළ යුතුය.

(සෞඛ්‍ය කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව විසින් සලකා බලන ලදී.)

\*17.

තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යතුමා,— කාර්මික තාක්ෂණ ආයතනයේ වාර්ෂික වාර්තාව 2008,— 1994 අංක 11 දරන විද්‍යා හා තාක්ෂණ වැඩි දියුණු කිරීමේ පනතේ 40(3) වගන්තිය සහ 1971 අංක 38 දරන මුදල් පනතේ 14(3) වගන්තිය අනුව 2010.12.03 වැනි දින ඉදිරිපත් කරන ලද, 2008.12.31 වැනි දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් කාර්මික හා තාක්ෂණ ආයතනයේ වාර්ෂික වාර්තාව අනුමත කළ යුතුය.

(විද්‍යා හා තාක්ෂණ කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව විසින් සලකා බලන ලදී.)

\*18.

විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමා,— පරමාණුක ශක්ති අධිකාරියේ වාර්ෂික වාර්තාව 2008,— 1969 අංක 19 දරන පරමාණුක ශක්ති අධිකාරි පනතේ 34 වගන්තිය අනුව සහ 1971 අංක 38 දරන මුදල් පනතේ 14(3) වගන්තිය අනුව 2010.06.30 වැනි දින ඉදිරිපත් කරන ලද, 2008.12.31 වැනි දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් පරමාණුක ශක්ති අධිකාරියේ වාර්ෂික වාර්තාව අනුමත කළ යුතුය.

(විදුලිබල හා බලශක්ති කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව විසින් සලකා බලන ලදී.)

\*19.

වැවිලි කර්මාන්ත අමාත්‍යතුමා,— ශ්‍රී ලංකා තේ මණ්ඩල පනත යටතේ නියෝග,— 1975 අංක 14 දරන ශ්‍රී ලංකා තේ මණ්ඩල පනතේ 5 ආ සහ 5 ඇ වගන්ති සමඟ කියවිය යුතු, එකී පනතේ 25 වැනි වගන්තිය යටතේ ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසින් සාදන ලද සහ වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා විසින් අනුමත කරන ලදුව 2010 ඔක්තෝබර් මස 27 දිනැති, අංක 1677/14 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2011.01.04 දින ඉදිරිපත් කරන ලද නියෝග අනුමත කළ යුතු ය.

\*20.

ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යතුමා,— හිමිකම් ලියාපදිංචි කිරීමේ පනත යටතේ නියෝග,— 1998 අංක 21 දරන හිමිකම් ලියාපදිංචි කිරීමේ පනතේ 60 සහ 62 වැනි වගන්ති සමඟ කියවිය යුතු, එකී පනතේ 67 වැනි වගන්තිය යටතේ ඉඩම් සහ ඉඩම් සංවර්ධන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2009 අගෝස්තු 24 දිනැති, අංක 1616/23 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2010.05.06 දින ඉදිරිපත් කරන ලද නියෝග අනුමත කළ යුතු ය.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

\*21.

අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමා,— සුරාබදු ආඥාපනත යටතේ නියමය,— (52 වැනි අධිකාරිය වූ) සුරාබදු ආඥාපනතේ 25 වැනි වගන්තිය යටතේ, සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ අනුමතිය ලත් හෝටල් තුළ මධ්‍යසාර භාවිතය සම්බන්ධයෙන් මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2011 ජනවාරි 21 දිනැති අංක 1689/20 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2011.02.10 දින ඉදිරිපත්කරන ලද නියමය අනුමත කළ යුතු ය.

(අංක 935 දරන සුරාබදු නිවේදනය)

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

22.

ශ්‍රී ලංකා කාන්තා සම්මේලනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත — සළකා බැලීම.

23.

දෙහිවල, නැදිමාලේ බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය (සංස්ථාගත කිරීමේ) (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනි වර කියවීම.

\* සලකුණෙන් හඳුන්වනු ලබන්නේ අංශ්චුවේ කටයුතු ය.

### 2011 අගෝස්තු මස 10 වැනි බදාදා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න

0754/10

1.

ගරු සජීත් ප්‍රේමදාස මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)

- (අ) (i) ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ සිටින විදුහල්පතිවරුන් සංඛ්‍යාව කොපමණද;
- (ii) විදුහල්පති සේවයේ සිටින විදුහල්පතිවරුන්ගේ හිඟය හේතුවෙන් දැනට වැඩ බලන විදුහල්පතිවරුන් ලෙස පත්වීම් ලැබ පාසල්වල සේවය කරන විදුහල්පතිවරුන් සංඛ්‍යාව කොපමණද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

- (ආ) (i) විදුහල්පති සේවා ව්‍යවස්ථාව අනුව සෑම වර්ෂයකම ජනවාරි 01 හා ජූනි 01 යන දින දෙකෙන් විදුහල්පති සේවයේ සේවක සංඛ්‍යාව ගණනය කළයුතු බවත්;
- (ii) පසුගිය වර්ෂ 15ක පමණ කාල සීමාවකදී නියමිත දින වකවානුවලදී විදුහල්පති සේවයේ උසස්වීම් ලබාදී නොමැති බවත්;

(iii) ඉහත ආ(i) පරිදි විදුහල්පති සේවයේ සේවක සංඛ්‍යාව ගණනය කිරීම සිදුකර නියමානුකූලව පුරප්පාඩු පිරවීම සිදුකරන්නේ නම්, වැඩ බලන විදුහල්පතිවරු පත්කිරීමකින් තොරව විදුහල්පති සේවා ව්‍යාවස්ථාව ක්‍රියාත්මක කළ හැකි බවත්;

එතුමා පිළිගන්නෙහිද?

(ඇ) විදුහල්පති සේවා ව්‍යාවස්ථාව අනුව ඉදිරියේදී කටයුතු කරන්නේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

0938/10

2.

ගරු බුද්ධික පතිරණ මහතා, — අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (2)

(අ) (i) මාතර දිස්ත්‍රික්කය තුළ ඇති පාසල්වල තොරතුරු තාක්ෂණය සහ පරිගණක අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම උදෙසා රජය ගෙන ඇති පියවර කවරේද;

(ii) ඒ සඳහා වර්ෂ 2005 සිට මේ දක්වා වෙන් කරන ලද මුදල කොපමණද;

(iii) මාතර දිස්ත්‍රික්කයේ පරිගණක මධ්‍යස්ථාන ඇති පාසල් සංඛ්‍යාව කොපමණද;

(iv) එම පාසල්වල නම් සහ ලිපිනයන් කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නේද?

(ආ) (i) ඉදිරි වර්ෂයේදී මාතර දිස්ත්‍රික්කයේ පාසල් තුළ නව පරිගණක මධ්‍යස්ථාන ආරම්භ කිරීමට සැලසුම් සකස් කර තිබේද;

(ii) එසේ නම්, ඒ යටතේ පරිගණක මධ්‍යස්ථාන ආරම්භ කරන පාසල්වල නම් සහ ලිපිනයන් කවරේද;

(iii) ඒ සඳහා වෙන් කර ඇති මුදල කොපමණද;

(iv) එම මධ්‍යස්ථාන ආරම්භ කිරීමට නියමිත දිනයන් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

0961/10

3.

ගරු දයාසිරි ජයසේකර මහතා, — අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (2)

(අ) (i) 5 වසර ශිෂ්‍යත්ව විභාගය සමත්, දැනට ශිෂ්‍යාධාර ලබන මුළු සිසුන් සංඛ්‍යාව කොපමණද;

(ii) ශිෂ්‍යාධාර ලබන සිසුවෙකුට එක් මාසයකදී ශිෂ්‍යාධාර ලෙස ගෙවනු ලබන මුදල කොපමණද;

(iii) එක් වර්ෂයක් තුළ ශිෂ්‍යාධාර ගෙවනු ලබන මාස ගණන සහ එක් සිසුවෙකු වෙනුවෙන් ශිෂ්‍යාධාර ගෙවනු ලබන වර්ෂ ගණන කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) ශිෂ්‍යාධාර ගෙවීමට මාසයේ නිශ්චිත දිනයක් වෙන් කර තිබේද;

(ii) එසේ නම්, එම දිනය කවරේද;

(iii) 2010 වර්ෂයේ එක් එක් මාසය සඳහා ශිෂ්‍යාධාර ලබා දීමට වෙන් කළ දින වකවානු කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) (i) 2010 වර්ෂයේදී නිසි පරිදි නියමිත කාල සීමාවට අනුව ශිෂ්‍යාධාර ගෙවා නොමැති බවත්;

(ii) එබැවින් අඩු ආදායම්ලාභී පවුල්වලට අයත් ශිෂ්‍යාධාරලාභී දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නිසි පරිදි කරගෙන යාමට නොහැකි තත්ත්වයක් පැන නැගී ඇති බවත්;

එතුමා පිළිගන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

1050/10

4.

ගරු මොහමඩ් අස්ලම් මහතා, — අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (3)

(අ) ස්වේච්ඡා ගුරුවරුන්, ගුරු සහායකවරුන් ලෙස පත්කිරීමට අදාළ 2006.10.25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ අංක ED/2/20/4/1/47 උප දරන 2007.02.10 දිනැති ලිපිය මගින් නිකුත් කරන ලද උපදෙස් අනුව, මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් කළ අයදුම්පත් කැඳවීම පරිදි මහනුවර දිස්ත්‍රික්කයේ කටුගස්තොට, ගම්පොල, තෙල්දෙනිය, වත්තේගම, දෙනුවර සහ මහනුවර යන අධ්‍යාපන කලාපවලින් ඉදිරිපත් වූ අපේක්ෂකයින් අතරින් 61 දෙනෙකු සම්මුඛ පරීක්ෂණයේදී එම තනතුර සඳහා සුදුසුකම් ලද බව එතුමා පිළිගන්නෙහිද?

(ආ) (i) අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්ගේ අංක ED/2/29/4/1/47 List හා 2008.09.08 දිනැති ලිපිය මගින් ඔවුන්ට ගුරු සහායක පත්වීම් පිරිනමන ලෙසට මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම් වෙත නියෝග කර ඇති බවත්;

(ii) මෙතෙක් එම පත්වීම් ලබාදීම වෙනුවට 2010.02.10 දින ගුරු පුහුණුව සඳහා නියමිත මධ්‍යස්ථාන සඳහා අනුයුක්ත කරමින් අධ්‍යාපන ලේකම් විසින් අංක ED/1/20/6/24 යටතේ ලිපි යැවීම පමණක් සිදුකර ඇති බවත්;

(iii) එම තත්ත්වය නිසා ගුරු සහායක පත්වීම් ලැබීමට නියමිත ඉහත පිරිස තවදුරටත් අසරණභාවයට පත්වී සිටින බවත්;

එතුමා දන්නෙහිද?

(ඇ) එසේ නම්, ඔවුන්ට ගුරු සහායක පත්වීම් ලබාදීමට පියවර ගන්නේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

1150/11

5.

ගරු (අල්හාජ්) ඒ. එච්. එම්. අස්වර් මහතා, — අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (3)

(අ) (i) ත්‍රිකු/පුල්මුඩේ මුස්ලිම් මහා විද්‍යාලයෙහි 2010 වර්ෂයේදී ගුරුවරුන් 68 දෙනෙකු සේවය කළ බවත්;

(ii) වර්ෂ අටක් එකම පාසලෙහි සේවය කර ඇති ගුරුවරුන් ස්ථාන මාරුකිරීමේ ගුරු ස්ථානමාරු ප්‍රතිපත්තිය යටතේ එම පාසලේ ගුරුවරුන් 30 දෙනෙකු ස්ථාන මාරු ලද බවත්;

(iii) අලුතින් ස්ථාන මාරු ලැබූ ගුරුවරුන් හත් දෙනෙකු පාසලට පත්කොට ඇති බවත්;

(iv) 1500 කට අධික ශිෂ්‍ය සංඛ්‍යාවක් අධ්‍යාපනය ලබන මෙම පාසලට ගුරුවරුන් 72 දෙනෙකු අවශ්‍ය වෙතත්, දැනට ඉගැන්වීම් කටයුතු කරන ගුරුවරුන්ගේ සංඛ්‍යාව 42 ක් පමණක් බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) ත්‍රිකු/පුල්මුඩේ මුස්ලිම් මහා විද්‍යාලයේ පවතින එම ගුරු හිඟය මහනැරවීමට පියවර ගන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

1165/11

6.

ගරු අනුර දිසානායක මහතා,— මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (3)

(අ) (i) වර්ෂ 1980 සිට 2011 පෙබරවාරි මාසය දක්වා රජයේ සේවකයින් සංඛ්‍යාව වැඩිවී ඇති ආකාරය වාර්ෂිකව, වෙන් වෙන් වශයෙන් කවරේද;

(ii) එම කාල සීමාව තුළ ජීවන වියදම් දර්ශකය වැඩි වී ඇති ආකාරය වාර්ෂිකව, වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) ඉහළ යන ජීවන වියදමට සාපේක්ෂව රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිවී නොමැති බව එතුමා පිළිගන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

1232/11

7.

ගරු සුනිල් හඳුන්වන්නේ මහතා,— සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ) 2011 දැයට කිරුළ ප්‍රදර්ශනය වෙනුවෙන් සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශය වැය කළ මුළු මුදල කොපමණද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) (i) අමාත්‍යාංශයේ එක් එක් ආයතනය හා දෙපාර්තමේන්තුව මගින් එම ප්‍රදර්ශනය සඳහා කළ වියදම වෙන් වෙන් වශයෙන් කොපමණද;

(ii) එම දෙපාර්තමේන්තු හා ආයතන විසින් ඉටු කරන ලද කර්තව්‍යයන් කවරේද;

(iii) එම එක් එක් කාර්ය වෙනුවෙන් වැය කරන ලද මුදල කොපමණද;

යන්න වෙන් වෙන් වශයෙන් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) පසු ගිය අය - වැයෙන් ඉහත වියදම් සඳහා මුදල් වෙන් කරන ලද අමාත්‍යාංශ වැය ශීර්ෂය කවරේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

0756/10

8.

ගරු සජිත් ප්‍රේමදාස මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)

(අ) (i) මේ වන විට ගුරු වෘත්තියේ නියැලී සිටින, අධ්‍යාපන විද්‍යාපීඨවලින් පිටවූ ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් සංඛ්‍යාව කොපමණද;

(ii) එම ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් අතරින් ග්‍රාස්ත්‍රුවේදී උපාධි, විද්‍යාවේදී උපාධි, පශ්චාත් උපාධි, ශාස්ත්‍රපති උපාධි ආදී උපාධි තලයන් දක්වා උසස් අධ්‍යාපනය ලබා ඇති සංඛ්‍යාව කොපමණද;

(iii) ලබා ඇති එම උපාධි අනුව ගුරු සේවයේ ඒ ඒ ශ්‍රේණිවලට ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් පත්කර තිබේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

- (ආ) සබරගමුව පළාත් සභාවේ සේවය කරන ශික්‍ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරී ගුරුවරුන් උපාධි ලබා තිබේ නම්, ඔවුන්ගේ පත්වීම් උපාධිධාරී ගුරු පත්වීම් ලෙස සලකා ගුරු සේවයේ ආදාළ ශ්‍රේණිවල පිහිටුවීම සඳහා වක්‍ර ලේඛයක් එම පළාත් සභාව විසින් නිකුත්කර ඇති බව එතුමා දන්වන්නේද?
- (ඇ) අනෙකුත් ශික්‍ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් ලබාගත් උපාධි අනුව ගුරු සේවය තුළ උසස්වීම් ලබාදීමට කටයුතු කරන්නේද යන්න එතුමා සඳහන් කරන්නේද?
- (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

1005/10

9.

ගරු බුද්ධික පතිරණ මහතා,— වරාය හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) මාතර - කොළඹ අධිවේගී මාර්ගයේ මාතර පිවිසුම් දොරටුව වන මාතර - නුපේ ගොඩගම මාර්ගය පුළුල් කිරීමේ ව්‍යාපෘතියේ කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර තිබේද;
  - (ii) එම මාර්ගය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කරන දිනය හා අවසන් කිරීමට යෝජිත දිනය කවරේද;
  - (iii) ඒ සඳහා ඇස්තමේන්තු ගත මුළු මුදල කොපමණද;
  - (iv) එම මුදලින් ඉහත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී දේපළ අහිමි වන පාර්ශ්වයන් වෙනුවෙන් වන්දි ගෙවීම සඳහා වෙන් කර ඇති මුදල කොපමණද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නේද?
- (ආ) (i) මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ණය හෝ ආධාර ලබා දෙන රට හෝ ආයතනය කවරේද;
  - (ii) ව්‍යාපෘතිය සඳහා ලැබෙන මුළු ණය හෝ ආධාර මුදල කොපමණද;
  - (iii) එය ණය මුදලක් නම්, එම මුදල ආපසු ගෙවා නිම කළ යුතු කාලය කොපමණද;
  - (iv) ඒ සඳහා අය කරන පොලී ප්‍රතිශතය කොපමණද;
- යන්න එතුමා සඳහන් කරන්නේද ?
- (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

1043/10

10.

ගරු දයාසිරි ජයසේකර මහතා,— ජන මාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට— (1)

- (අ) (i) වර්ෂ 2010 ඔක්තෝබර් 29 වැනි දින දිනමිණ පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ රංජිත් පද්මසිරි මහතාගේ වැඩ තහනම් කර තිබේද;
  - (ii) එසේ නම්, ඔහුට එරෙහිව ඇති චෝදනා කවරේද;
- යන්න එතුමා සඳහන් කරන්නේද?
- (ආ) රංජිත් පද්මසිරි මහතාට එරෙහිව ඇති චෝදනාව “ෆොන්සේකාගේ පෙත්සම් විභාගයට නොගෙනම ඉවත දමන්නැයි ජනපති ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලයි” යන සිරස්කලය යොදා ප්‍රවෘත්තියක් පළකිරීම ද යන්න එතුමා මෙම සභාවට දන්වන්නේද?
  - (ඇ) මේ වන විට ඒ මහතාගේ වැඩ තහනම සම්බන්ධව ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද යන්න එතුමා සඳහන් කරන්නේද?
  - (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

1233/'11

11.

ගරු සුනිල් හඳුන්වන්නේ මහතා,— පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) 2011 දැයට කිරුළ ප්‍රදර්ශනය වෙනුවෙන් පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍යාංශය වැය කළ මුළු මුදල කොපමණද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
  - (ආ) (i) අමාත්‍යාංශයේ එක් එක් ආයතනය හා දෙපාර්තමේන්තුව මගින් එම ප්‍රදර්ශනය සඳහා කළ වියදම වෙන් වෙන් වශයෙන් කොපමණද;
  - (ii) එම දෙපාර්තමේන්තු හා ආයතන විසින් ඉටු කරන ලද කර්තව්‍යයන් කවරේද;
  - (iii) එම එක් එක් කාර්ය වෙනුවෙන් වැය කරන ලද මුදල කොපමණද;
- යන්න වෙන් වෙන් වශයෙන් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඇ) පසු ගිය අය - වැයෙන් ඉහත වියදම් සඳහා මුදල් වෙන් කරන ලද අමාත්‍යාංශ වැය ශීර්ෂය කවරේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
  - (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

1006/'10

12.

ගරු බුද්ධික පතිරණ මහතා,— වරාය හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) මාතර - කොළඹ අධිවේගී මාර්ගයේ මාතර පිවිසුම් දොරටුව වන මාතර - නුජේගොඩගම මාර්ගය පුළුල් කිරීමේ කටයුතුවලදී පවරා ගනු ලබන මුළු භූමි ප්‍රමාණය කොපමණද;
  - (ii) මාර්ගය පුළුල් කිරීම නිසා අහිමි වන ස්ථීර නිවාස සහ ව්‍යාපාරික ස්ථාන සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
  - (iii) ඉඩම් ඇතුළු අනෙකුත් දේපල අහිමි වන අයගේ නම්, ලිපිනයන් සහ එක් එක් පුද්ගලයාට ගෙවීමට එකඟව ඇති වන්දි මුදල් වෙන් වෙන් වශයෙන් කොපමණද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ආ) (i) නගර සභා සහ ප්‍රාදේශීය සභා සීමාවේ පර්චස් එකක බිම් ප්‍රමාණයක් සඳහා ගෙවනු ලබන වන්දි මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද;
  - (ii) එලෙස වන්දි ගෙවීමේදී අහිමි වන මුද්‍රා බිම් හා වගුරු බිම් පර්චස් එකක් සඳහා ගෙවනු ලබන වන්දි මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද;
  - (iii) වෙළඳපොළේ වර්තමාන දේපල මිල ගණන් හා සැසඳීමේදී අහිමි වන ඉඩම් හෝ දේපල වෙනුවෙන් ගෙවනු ලබන වන්දි මුදල ප්‍රමාණවත්ද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

1023/'10

13.

ගරු සජිත් ප්‍රේමදාස මහතා,— මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)

- (අ) ශ්‍රී ලංකාවේ උද්ධමනය ගණනය කිරීමට යොදාගන්නා වත්මන් ක්‍රමවේදය සැහීමකට පත්විය හැකි මට්ටමක පවතින්නේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
- (ආ) (i) උද්ධමනය පාලනය කිරීමට වර්තමානයේ රජය විසින් ගනු ලබන පියවර කවරේද;

- (ii) එම පියවර මගින් ප්‍රමාණවත් අන්දමින් උද්ධමනය පාලනය වන්නේද; යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
- (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

1044/'10

14.

ගරු දයාසිරි ජයසේකර මහතා, — ප්‍රවාහන අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) රජය මගින් වාහන දුම් පරීක්ෂාව ආරම්භ කරන ලද දිනය කවරේද;
- (ii) එදින සිට වර්ෂ 2010 දෙසැම්බර් දක්වා පරීක්ෂා කරන ලද වාහන සංඛ්‍යාව සහ එමගින් ලැබූ අදායම වාර්ෂිකව, වෙන් වෙන් වශයෙන් කොපමණද;
- (iii) දිවයිනේ එක් එක් දිස්ත්‍රික්කය තුළ දුම් පරීක්ෂාව සඳහා පිහිටුවා ඇති ස්ථාන වෙන් වෙන් වශයෙන් කවරේද;
- (iv) දුම් පරීක්ෂාවෙන් අනතුරුව ලංකාවේ ධාවනයෙන් ඉවත්කරන ලද වාහන සංඛ්‍යාව එක් එක් වාහන වර්ගය අනුව, වෙන් වෙන් වශයෙන් කවරේද; යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
- (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

1234/'11

15.

ගරු සුනිල් හඳුන්නෙන්නි මහතා, — විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) 2011 දැයට කිරුළ ප්‍රදර්ශනය වෙනුවෙන් විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍යාංශය වැය කළ මුළු මුදල කොපමණද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
- (ආ) (i) අමාත්‍යාංශයේ එක් එක් ආයතනය හා දෙපාර්තමේන්තුව මගින් එම ප්‍රදර්ශනය සඳහා කළ වියදම වෙන් වෙන් වශයෙන් කොපමණද;
- (ii) එම දෙපාර්තමේන්තු හා ආයතන විසින් ඉටු කරන ලද කර්තව්‍යයන් කවරේද;
- (iii) එම එක් එක් කාර්ය වෙනුවෙන් වැය කරන ලද මුදල කොපමණද; යන්න වෙන් වෙන් වශයෙන් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඇ) පසු ගිය අය - වැයෙන් ඉහත වියදම් සඳහා මුදල් වෙන් කරන ලද අමාත්‍යාංශ වැය ශීර්ෂය කවරේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
- (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

**2011 අගෝස්තු මස 11 වැනි බ්‍රහස්පතින්දා**  
**වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න**

0860/'10

1.

ගරු අජිත් කුමාර මහතා, — අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (5)

- (අ) (i) පාසල් සිසුන්ට ආහාර සැපයීමේ වැඩසටහනක් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක වන්නේද;
- (ii) එම වැඩසටහන ක්‍රියාත්මක වන පාසල් සංඛ්‍යාව හා ඒවායේ නම්, දිස්ත්‍රික්ක සහ අධ්‍යාපන කලාප මට්ටමෙන් වෙන් වෙන් වශයෙන් කවරේද;



- (iii) ඒ සඳහා අරමුදල් ලබාදෙන දේශීය හෝ විදේශීය ආයතන කවරේද;
- (iv) මෙම වැඩසටහන අනුව එක් සිසුවෙකුට දිනකට වෙන්කරනු ලබන මුදල හා ලබාදෙන ආහාර වේල කවරේද;
- (v) මෙම වැඩසටහන පාසල් මට්ටමින් ක්‍රියාත්මකවන ආකාරය කෙසේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ආ) (i) ඉහත වැඩසටහන යටතේ පාසල් සඳහා ආහාර සපයන අධ්‍යාපන කලාප ගණනාවකම ආහාර සැපයුම්කරුවන්ට නියමිත පරිදි මුදල් ගෙවා නොමැති බවත්;
- (ii) ආහාර සැපයුම්කරුවන්ට මුදල් ගෙවීම ප්‍රමාද කිරීමෙන් ඔවුන්ට අසාධාරණයක් සිදුව ඇති බවත් හා එමගින් පාසල් සිසුන්ට ආහාර ලබාදීමේ වැඩසටහනට බාධා වන බවත්;

එතුමා පිළිගන්නෙහිද?

- (ඇ) (i) ඉහත ආහාර සැපයුම්කරුවන්ට අවසාන වරට මුදල් ගෙවා ඇති මාසය කවරේද;
- (ii) මේ වනවිට ඔවුන්ට ගෙවා ඇති හිඟ මුදල ඒ ඒ දිස්ත්‍රික්ක හා අධ්‍යාපන කලාප මට්ටමින් කොපමණද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

- (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

0880/10

2.

ගරු අජිත් පී. පෙරේරා මහතා, — අධිකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (5)

- (අ) 2007, 2008 සහ 2009 වර්ෂ සඳහා ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ සම්පූර්ණ ආදායම වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා සඳහන් කරන්නෙහිද;

- (ආ) එම එක් එක් වර්ෂයේදී,

- (i) දේශන ගාස්තු වශයෙන් අයකර ගන්නා ලද මුදල;
- (ii) නීති විද්‍යාල ප්‍රවේශ විභාගයේ අයදුම්පත් ගාස්තු වශයෙන් අයකර ගත් මුදල;
- (iii) එම විභාගයේ විභාග ගාස්තු වශයෙන් අයකර ගත් මුදල;
- (iv) වෙනත් ක්‍රම මගින් ශ්‍රී ලංකා නීති විද්‍යාලයට ලැබුණු ආදායම;
- (v) ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ වියදම;

වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

- (ඇ) (i) ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ මූල්‍ය කළමනාකරණය විධිමත් කිරීම සඳහා ගෙන ඇති පියවර කවරේද;
- (ii) 2009 වර්ෂය සඳහා අධිකරණ හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ප්‍රගති වාර්තාවේ දක්වා ඇති පරිදි දේශන ගාස්තු වැඩිකිරීමකින් තොරව ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ කටයුතු පවත්වාගෙන යෑමට නොහැකිද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

0962/10

3.

ගරු දයාසිරි ජයසේකර මහතා, — ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (2)

- (අ) යුද්ධයෙන් පසු උතුරු නැගෙනහිර සංවර්ධන කටයුතු සඳහා යන්ත්‍රෝපකරණ ලබා දුන් රටවල් කවරේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

- (ආ) (i) එම එක් එක් රට ලබා දුන් යන්ත්‍රෝපකරණවල නම් සහ ඒවායේ වටිනාකම එම රටවල් අනුව, වෙන් වෙන් වශයෙන් කවරේද;
  - (ii) එම එක් එක් යන්ත්‍රය ලබා දී ඇත්තේ ප්‍රදානයක් ලෙසද, ආධාරයක් ලෙසද; නැතහොත් මිල දී ගැනීමක් ලෙසද;
- යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
- (ඇ) (i) ඉහත යන්ත්‍රෝපකරණ ලබා දී ඇති ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ කවරේද;
  - (ii) එම එක් එක් බල ප්‍රදේශය සඳහා ලබා දී ඇති යන්ත්‍රෝපකරණ කවරේද;
- යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
- (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

0977/'10

4.

ගරු එම්. ටී. හසන් අලි මහතා, — අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (5)

- (අ) (i) අධ්‍යාපන අමාත්‍යාංශය මගින් අඩු පහසුකම් සහිත පාසල් ලෙස හඳුනාගෙන තිබෙන පළාත් සභා සහ මධ්‍යම රජය යටතේ පවතින පාසල් සංඛ්‍යාව කොපමණද;
  - (ii) එම පාසල් අතරින් මුස්ලිම් පාසල් හා වතු පාසල් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කවරේද;
  - (iii) එම පාසල්වල දියුණුව උදෙසා ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන වැඩ සටහන් දිස්ත්‍රික් මට්ටමින්, වෙන් වෙන් වශයෙන් කවරේද;
- යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
- (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

1026/'10

5.

ගරු සජීත් ප්‍රේමදාස මහතා, — මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (3)

- (අ) (i) 2008, 2009 සහ 2010 යන වර්ෂවලදී ශ්‍රී ලංකාවට විදේශ ආයෝජන ලෙස ලැබුණු මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද;
  - (ii) එම එක් එක් වර්ෂයේදී ප්‍රමාණවත් විදේශ ආයෝජන ශ්‍රී ලංකාවට ලැබී තිබේද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

1073/'11

6.

ගරු බුද්ධික පතිරණ මහතා, — අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) කොළඹ ක්‍රමය යටතේ රජයේ පාසල්වල සිසුන්ගේ තාක්ෂණ දැනුම වැඩි කිරීමේ අරමුණ ඇතිව ලී වැඩ, ලෝහ වැඩ, මැටි වැඩ, විවිම්, පෙදරේරු ශිල්පය හා ගුවන් විදුලි තාක්ෂණ ශිල්පය වැනි විෂයයන් උගන්වනු ලැබූ බවත්;
  - (ii) මේ වන විට එම විෂයයන් ඒකාබද්ධ කොට නිර්මාණකරණය හා තාක්ෂණවේදය නම් වූ නව සමෝධානික විෂයයක් හඳුන්වාදී ඇති බවත්;
  - (iii) එම විෂයය හඳුන්වා දුන්න ද පාසල් තුළ එම විෂයය සඳහා දැඩි ගුරු හිඟයක් පවතින බවත්;
  - (iv) දැනට එම විෂය උගන්වන ගුරුවරුන්ට ප්‍රමාණවත් පුහුණුවක් ලබා නොදෙන බවත්;
- එතුමා දන්නෙහිද?

- (ආ) (i) නිර්මාණකරණය හා තාක්ෂණවේදය විෂයය සඳහා අලුතින් ගුරුවරුන් බඳවා ගැනීමට කටයුතු කරන්නේද;
  - (ii) එසේ නම්, ඒ සඳහා ගතවන කාලය කොපමණද;
  - (iii) ඒ සඳහා 2011 අය වැය මගින් ප්‍රතිපාදන ලබා දී තිබේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඇ) (i) එම ගුරුවරුන් සඳහා නව විෂය ඉගැන්වීමට ක්‍රමවත් පුහුණුවක් ලබා දීමට සැලසුම් සකස් කර තිබේද;
  - (ii) එසේ නම්, එම පුහුණු වැඩමුළු සංවිධානය කරන දින වකවානු කවරේද;
- යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
- (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

1235/'11

7.

ගරු සුනිල් හඳුන්වන්නේ මහතා,— සුළු අපනයන හෝග ප්‍රවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) 2011 දැයට කිරුළ ප්‍රදර්ශනය වෙනුවෙන් සුළු අපනයන හෝග ප්‍රවර්ධන අමාත්‍යාංශය වැය කළ මුළු මුදල කොපමණද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
  - (ආ) (i) අමාත්‍යාංශයේ එක් එක් ආයතනය හා දෙපාර්තමේන්තුව මගින් එම ප්‍රදර්ශනය සඳහා කළ වියදම වෙන් වෙන් වශයෙන් කොපමණද;
  - (ii) එම දෙපාර්තමේන්තු හා ආයතන විසින් ඉටු කරන ලද කර්තව්‍යයන් කවරේද;
  - (iii) එම එක් එක් කාර්ය වෙනුවෙන් වැය කරන ලද මුදල කොපමණද;
- යන්න වෙන් වෙන් වශයෙන් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඇ) පසු ගිය අය - වැයෙන් ඉහත වියදම් සඳහා මුදල් වෙන් කරන ලද අමාත්‍යාංශ වැය ශීර්ෂය කවරේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
  - (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

1027/'10

8.

ගරු සජීත් ප්‍රේමදාස මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)

- (අ) (i) ශ්‍රී ලංකාවේ රජයේ පාසල්වලින් අධ්‍යාපනය ලබන සිසුන් සංඛ්‍යාව කොපමණද;
  - (ii) මෙම සිසු පරපුරට පාසල් පවත්වන සෑම දිනකම දිවා ආහාර වේලක් ලබා දීමට කටයුතු කරන්නේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

1052/'10

9.

ගරු දයාසිරි ජයසේකර මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) රජයේ පාසල් සඳහා දිවා ආහාරය ලබා දීමට මාසිකව රජය වැය කරන මුදල කොපමණද;
- (ii) පාසල් සඳහා දිවා ආහාරය ලබා දීම අත්හිටුවීමට ක්‍රියාකර තිබේද;

- (iii) එසේ නම්, එයට හේතු වූ කරුණු කවරේද;
- (iv) දිවා ආහාර ලබා දීම අත්හිටුවීමෙන් අසරණ වන පාසල් දරුවන් වෙනුවෙන් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

1074/'11

10.

ගරු බුද්ධික පතිරණ මහතා, — ප්‍රවාහන අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් මුළු ඩිපෝ සංඛ්‍යාව කොපමණද;
- (ii) එම ඩිපෝවලට අයත් මුළු බස් රථ සංඛ්‍යාව කොපමණද;
- (iii) කායඛ්‍යම මගී ප්‍රවාහන සේවාවක් පවත්වාගෙන යෑම සඳහා එම බස් රථ සංඛ්‍යාව ප්‍රමාණවත්ද;
- (iv) නව බස් රථ මිලදීගෙන මගී ප්‍රවාහනයට එකතු කිරීමේ සැලසුමක් තිබේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) (i) ලංකා ගමනාගමන මණ්ඩලය සඳහා නව බස් රථ මිලදී ගැනීමේ තීරණයකට එළැඹී තිබේ නම්, ඒ අනුව මිලදී ගැනීමට අපේක්ෂිත බස් රථ සංඛ්‍යාව කොපමණද;

- (ii) එම බස් රථ අත්පිට මුදලට ලබා ගන්නේද;
- (iii) නොඑසේ නම්, ණය ක්‍රමයක් යටතේ මිලදී ගන්නේද;
- (iv) බස් රථ ණයට මිලදීගනු ලබන්නේ නම්, ණය සපයන ආයතනය කවරේද;
- (v) එම ණය මුදල ගෙවා අවසන් කිරීමට නියමිත දිනය කවරේද;
- (vi) ඒ සඳහා අයකරන පොළී ප්‍රතිශතය කොපමණද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

1236/'11

11.

ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා, — කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

(අ) 2011 දැයට කිරුළ ප්‍රදර්ශනය වෙනුවෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය වැය කළ මුළු මුදල කොපමණද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

- (ආ) (i) අමාත්‍යාංශයේ එක් එක් ආයතනය හා දෙපාර්තමේන්තුව මගින් එම ප්‍රදර්ශනය සඳහා කළ වියදම වෙන් වෙන් වශයෙන් කොපමණද;
- (ii) එම දෙපාර්තමේන්තු හා ආයතන විසින් ඉටු කරන ලද කර්තව්‍යයන් කවරේද;
- (iii) එම එක් එක් කාර්ය වෙනුවෙන් වැය කරන ලද මුදල කොපමණද;

යන්න වෙන් වෙන් වශයෙන් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) පසු ගිය අය - වැයෙන් ඉහත වියදම් සඳහා මුදල් වෙන් කරන ලද අමාත්‍යාංශ වැය ශීර්ෂය කවරේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

1028/'10

12.

ගරු සච්ඡේද්‍ර මහතා, — අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (2)

- (අ) (i) ශ්‍රී ලංකාවේ රජයේ පාසල්වලින් අධ්‍යාපනය ලබන සිසු පරපුරේ පෝෂණ තත්ත්වය කවරේද;
- (ii) එම පාසල් දරුවන් අතරින් මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන්ගේ ප්‍රතිශතය කවරේද;
- (iii) පාසල් දරුවන්ගේ මන්දපෝෂණ තත්ත්වය නැති කිරීමට රජය ගන්නා වූ ක්‍රියාමාර්ග කවරේද;
- (iv) එම ක්‍රියාමාර්ග පාසල් දරුවන්ගේ මන්දපෝෂණය නැති කිරීමට ප්‍රමාණවත්ද; යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
- (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

1053/'10

13.

ගරු දයාසිරි ජයසේකර මහතා, — අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) යුද්ධය අවසන්වූ දින සිට 2010 වර්ෂය අවසානය දක්වා උතුරු නැගෙනහිර පළාත්වල නාදුන්න ප්‍රහාරයන්ගෙන් මියගිය සිවිල් පුරවැසියන් සංඛ්‍යාව කොපමණද;
- (ii) එම ඝාතනයන් සඳහා හේතු වූ කරුණු සොයාගෙන තිබේද;
- (iii) එසේ නම්, ඒ කවරේද; යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
- (ආ) (i) ඉහත ඝාතනවලින් කොපමණ සංඛ්‍යාවක් පිළිබඳව මේ වන විට පරීක්ෂණ පවත්වා විසඳුම් ලබා දී තිබේද;
- (ii) විසඳුම් ලබා දී නොමැති ඝාතන සංඛ්‍යාව කොපමණද;
- (iii) එම ඝාතන විසඳාගැනීමට නොහැකි වූ හේතු කවරේද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

1076/'11

14.

ගරු බුද්ධික පතිරණ මහතා, — අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) මේ වනවිට දිවයින පුරා රජයේ පාසල්වල වැඩබලන විදුහල්පතිවරුන් විශාල සංඛ්‍යාවක් සේවය කරනු ලබන බව එතුමා දන්නෙහිද?
- (ආ) (i) එම පිරිස විදුහල්පති සේවයට අන්තර්ග්‍රහණය කිරීම සඳහා කටයුතු කරන්නේද;
- (ii) ඒ සඳහා යොදා ගන්නා ක්‍රමවේදය කවරේද;
- (iii) මීට පෙර වැඩබලන විදුහල්පතිවරු විදුහල්පති සේවයට අන්තර්ග්‍රහණය කිරීම සඳහා යොදාගත් ක්‍රමවේදය කවරේද;
- (iv) එම ක්‍රමවේදය අනුගමනය කරමින් දැනට වැඩබලන විදුහල්පතිවරු ලෙස සේවය කරන පිරිසද අදාළ සේවයට අන්තර්ග්‍රහණය කිරීමට කටයුතු කරන්නේද;

- (v) එසේ නම්, එම දිනය කවරේද;
- යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
- (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

1237/'11

15.

- ගරු සුනිල් හඳුන්වන්නේ මහතා,— පුද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—(1)
- (අ) 2011 දැයට කිරුළ ප්‍රදර්ශනය වෙනුවෙන් පුද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍යාංශය වැය කළ මුළු මුදල කොපමණද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
  - (ආ) (i) අමාත්‍යාංශයේ එක් එක් ආයතනය හා දෙපාර්තමේන්තුව මගින් එම ප්‍රදර්ශනය සඳහා කළ වියදම වෙන් වෙන් වශයෙන් කොපමණද;
  - (ii) එම දෙපාර්තමේන්තු හා ආයතන විසින් ඉටු කරන ලද කර්තව්‍යයන් කවරේද;
  - (iii) එම එක් එක් කාර්ය වෙනුවෙන් වැය කරන ලද මුදල කොපමණද;
  - යන්න වෙන් වෙන් වශයෙන් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
  - (ඇ) පසු ගිය අය - වැයෙන් ඉහත වියදම් සඳහා මුදල් වෙන් කරන ලද අමාත්‍යාංශ වැය ශීර්ෂය කවරේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
  - (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

**2011 අගෝස්තු මස 12 වැනි සිකුරාදා**  
**වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න**

1034/'10

1.

- ගරු සජිත් ප්‍රේමදාස මහතා,— ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)
- (අ) (i) ශ්‍රී ලංකාවේ පැවති යුද්ධය නිසා නැගෙනහිර පළාතේ වැන්දඹුභාවයට පත්වූ කාන්තාවන් සංඛ්‍යාව කොපමණද;
  - (ii) එම කාන්තාවන් වෙනුවෙන් රජයේ මැදිහත්වීමෙන් ක්‍රියාත්මක වන සුබසාධන ව්‍යාපෘති කවරේද;
  - (iii) දැනට ක්‍රියාත්මක වන සුබසාධන ව්‍යාපෘති ඉහත සඳහන් වැන්දඹු කාන්තාවන්ට සහන සැලසීම සඳහා ප්‍රමාණවත්ද;
  - යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
  - (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

1054/'10

2.

- ගරු දයාසිරි ජයසේකර මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
- (අ) (i) අධිකෂණ මන්ත්‍රීවරුන් ලෙස පත්කර ඇති මන්ත්‍රීවරුන් සංඛ්‍යාව;
  - (ii) එම මන්ත්‍රීවරුන්ගේ නම්;
  - (iii) අධිකෂණ මන්ත්‍රීවරුන් පත්කිරීමට හේතු වූ කරුණු;

- (iv) එම මන්ත්‍රීවරුන් සඳහා ලැබෙන දීමනා හා වරප්‍රසාද;
- (v) මන්ත්‍රී කාර්යය මණ්ඩලයට අමතරව අධීක්ෂණ මන්ත්‍රීවරයෙකු සඳහා ලබා දෙන සේවක සංඛ්‍යාව;

කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

1078/'11

3.

ගරු බුද්ධික පතිරණ මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) දහම් පාසල් අධ්‍යාපනය සඳහා නැඹුරුවන දරු දැරියන් ප්‍රමාණය වර්ධනය කිරීම තුළින් වඩාත් සඳාචාර සහ ආගමික නැඹුරුවක් ඇති දරු පරපුරක් අනාගත සමාජයට එකතුවන බව එතුමා පිළිගන්නෙහිද?
- (ආ) (i) දහම් පාසල් සංවර්ධනය වෙනුවෙන් ප්‍රමාණවත් මුදලක් රජය විසින් වෙන්කර තිබේද;
- (ii) දහම් පාසල් සිසු දරු දැරියන්ට නිල ඇඳුමක් ලබා දීමට කටයුතු සැලසුම් කර තිබේද;
- (iii) දහම් පාසල් ගුරුවරුන් සඳහා කිසියම් දීමනාවක් ලබාදීමට කටයුතු කරන්නේද;
- (iv) එසේ නම්, එම දිනය කවරේද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

1238/'11

4.

ගරු සුනිල් හඳුන්වන්නේ මහතා,— කම්කරු හා කම්කරු සබඳතා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) 2011 දැයට කිරුළ ප්‍රදර්ශනය වෙනුවෙන් කම්කරු හා කම්කරු සබඳතා අමාත්‍යාංශය වැය කළ මුළු මුදල කොපමණද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
- (ආ) (i) අමාත්‍යාංශයේ එක් එක් ආයතනයන් හා දෙපාර්තමේන්තු මගින් එම ප්‍රදර්ශනය සඳහා කළ වියදම වෙන් වෙන් වශයෙන් කොපමණද;
- (ii) එම දෙපාර්තමේන්තු හා ආයතන විසින් ඉටු කරන ලද කර්තව්‍යයන් කවරේද;
- (iii) එම එක් එක් කාර්ය වෙනුවෙන් වැය කරන ලද මුදල කොපමණද; යන්න වෙන් වෙන් වශයෙන් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) පසු ගිය අය - වැයෙන් ඉහත වියදම් සඳහා මුදල් වෙන් කරන ලද අමාත්‍යාංශ වැය ශීර්ෂය කවරේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

1319/'11

5.

ගරු තිස්ස අත්තනායක මහතා,— මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)

- (අ) (i) 2007.08.31 දිනැති ගැසට් නිවේදනය අනුව ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සේවයේ II/II තනතුරට බඳවා ගැනීමේ සීමිත තරඟ විභාගයක් හා 2008.08.29 දිනැති ගැසට් නිවේදනය අනුව එම තනතුරට අධිසේවක පදනම මත බඳවා ගැනීමේ සීමිත තරඟ විභාගයක් පැවැත්වූ බවත්;

- (ii) ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ක්‍රම සම්පාදන රාජකාරිවල නිරත සංවර්ධන සම්බන්ධීකාරක නිලධාරීන් සීමිත තරඟ විභාගයෙන් සමත්ව සේවයට බඳවා ගත් බවත්;
- (iii) අධිසේවක පදනම මත බඳවා ගැනීමේ තරඟ විභාගය සමත් වූ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි සේවය කළ සංවර්ධන සම්බන්ධීකාරක නිලධාරීන් බඳවා නොගෙන ඔවුන් හා සමාන සුදුසුකම් හා ජ්‍යෙෂ්ඨත්වය ඇති සංවර්ධන නිලධාරීන් පමණක් එම තනතුරට බඳවා ගත් බවත්;
- (iv) එමගින් ක්‍රම සම්පාදන සේවයට ඇතුළුවීමට තිබූ අවස්ථාව අහිමි වූ සංවර්ධන සම්බන්ධීකාරකවරුන් බලවත් අසාධාරණයට ලක්ව ඇති බවත්;

එතුමා පිළිගන්නෙහිද?

- (ආ) (i) එසේ නම්, අධිසේවක පදනම මත බඳවාගැනීමේ සීමිත තරඟ විභාගය සමත්ව සම්මුඛ පරීක්ෂණයට පෙනී සිටි සංවර්ධන සම්බන්ධීකාරක නිලධාරීන් ඉහත තනතුරට බඳවාගනු ලබන දිනය කවරේද;
- (ii) සංවර්ධන සම්බන්ධීකාරක නිලධාරීන් හට උසස්වීම් පටිපාටියක් සකස් කරන්නේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

- (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

1377/11

6.

ගරු වසන්ත අලු විභාජන මහතා, — අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (2)

- (ආ) (i) 2001 වර්ෂයේදී ආරම්භ කළ මාතලේ සිරිමාවෝ බණ්ඩාරනායක ආදර්ශ ප්‍රාථමික විදුහලට අනුබද්ධව මේ වන විට ද්විතීයික අංශයක් ආරම්භ කර ඇති බවත්;
- (ii) එම ද්විතීයික අංශය පිළිබඳව දෙමාපියන් අතර ගැටලු සහගත තත්ත්වයක් පවතින බවත්;

එතුමා දන්නෙහිද?

- (ආ) (i) එම පාසලේ ද්විතීයික අංශය සඳහා ඉදිකර ඇති තෙමහල් ගොඩනැගිල්ල පිළිබඳව සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කරන්නේද;
- (ii) එම ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා වැය කර ඇති මුදල කොපමණද;
- (iii) මේ වන විට ගොඩනැගිල්ලේ ඉදිකිරීම් සම්පූර්ණයෙන් නිම කර තිබේද;
- (iv) ප්‍රාථමික අංශය හා ද්විතීයික අංශය අතර ඇති දුර ප්‍රමාණය කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ඇ) (i) මෙම අංශ දෙක අතර ඉදිවන ප්‍රවේශ මාර්ගයේ, පාලම ඉදි කිරීම, පඩි පෙළ සකස් කිරීම සහ මාර්ගය කොන්ක්‍රීට් ඇතිරීමට අදාළව වැය කළ මුදල වෙන් වෙන් වශයෙන් කවරේද;
- (ii) එම මාර්ගයේ ඉදිකිරීම් නියමිත ප්‍රමිතියෙන් පවතින්නේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

- (ඈ) (i) එම පාසලේ ද්විතීයික අංශය වෙනත් නමකින් හැඳින්වීමට යෝජනාකර තිබේද;
- (ii) එසේ නම්, ඒ නම කුමක්ද;



(iii) ද්විතීයික අංශය ආරම්භ කර ඇති ස්ථානයේ දරුවන්ට ප්‍රමාණවත් ආරක්ෂාව තිබේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඉ) නොඑසේ නම්, ඒ මන්ද?

1035/'10

7.

ගරු සජීත් ප්‍රේමදාස මහතා,— ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)

(අ) (i) ශ්‍රී ලංකාවේ පැවති යුද්ධය නිසා උතුරු පළාතේ වැන්දඹුභාවයට පත්වූ කාන්තාවන් සංඛ්‍යාව කොපමණද;

(ii) එම කාන්තාවන් වෙනුවෙන් රජයේ මැදිහත්වීමෙන් ක්‍රියාත්මක වන සුබසාධන ව්‍යාපෘති කවරේද;

(iii) දැනට ක්‍රියාත්මක වන සුබසාධන ව්‍යාපෘති ඉහත සඳහන් වැන්දඹු කාන්තාවන්ට සහන සැලසීම සඳහා ප්‍රමාණවත්ද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

1056/'10

8.

ගරු දයාසිරි ජයසේකර මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ) (i) 2010 වර්ෂයේදී පැවැත්වූ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සඳහා ඉදිරිපත් වූ අපේක්ෂකයින් සංඛ්‍යාව කොපමණද;

(ii) එම විභාගයේදී නියමිත වේලාවට ප්‍රශ්න පත්‍ර ලබා දීමට නොහැකි වූ සහ ප්‍රශ්න පත්‍ර හිඟ වූ විභාග මධ්‍යස්ථාන තිබුණේද;

(iii) එසේ නම්, එවැනි තත්ත්වයන් නිසා අසාධාරණයට ලක් වූ සිසුන් සංඛ්‍යාව කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) ඉහත විභාගයට පෙනී සිටීමේදී (අ)(ii) හි සඳහන් කරුණු හේතුවෙන් සිදු වූ සිසු අයිතීන් කඩවීම සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග කවරේද;

(ii) ජාතික වැදගත්කමක් ඇති විභාගවලදී සෑම වර්ෂයකදීම ඉහත පරිදි මතුවන ගැටලුකාරී තත්ත්වයන් ස්ථිරව මඟහැරවීම සඳහා ක්‍රියා කරන්නේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

1079/'11

9.

ගරු බුද්ධික පතිරණ මහතා,— ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ) උතුරු සහ නැගෙනහිර දෙමළ ජනතාවට සිංහල භාෂාවක්, දකුණේ සිංහල ජනතාවට දෙමළ භාෂාවක් ඉගෙනීම සඳහා පහසුකම් සැලසීම මගින් එම ජාතීන් අතර අදහස් හුවමාරුකර ගැනීම වඩාත් පහසු කර ගතහැකි බව එතුමා පිළිගන්නෙහිද?

(ආ) (i) මෙම ද්වි භාෂාවන් උතුරේ හා දකුණේ ඉගැන්වීම සඳහා ක්‍රමවේදයක් සකසා තිබේද;

(ii) එසේ නම්, එම ක්‍රමවේදය කවරේද;

(iii) එම ක්‍රමවේදය අනුව භාෂාවන් ඉගැන්වීමේ කටයුතු ආරම්භ කරන්නේ නම්, එම දිනය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

1239/'11

10.

ගරු සුනිල් හඳුන්වන්නේ මහතා, — සමාජ සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

(අ) 2011 දැයට කිරුළ ප්‍රදර්ශනය වෙනුවෙන් සමාජ සේවා අමාත්‍යාංශය වැය කළ මුළු මුදල කොපමණද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) (i) අමාත්‍යාංශයේ එක් එක් ආයතනය හා දෙපාර්තමේන්තුව මගින් එම ප්‍රදර්ශනය සඳහා කළ වියදම වෙන් වෙන් වශයෙන් කොපමණද;

(ii) එම දෙපාර්තමේන්තු හා ආයතන විසින් ඉටු කරන ලද කර්තව්‍යයන් කවරේද;

(iii) එම එක් එක් කාර්ය වෙනුවෙන් වැය කරන ලද මුදල කොපමණද;

යන්න වෙන් වෙන් වශයෙන් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) පසු ගිය අය - වැයෙන් ඉහත වියදම් සඳහා මුදල් වෙන් කරන ලද අමාත්‍යාංශ වැය ශීර්ෂය කවරේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

1378/'11

11.

ගරු වසන්ත අලුවිහාරේ මහතා, — අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (2)

(අ) (i) සී (C) වර්ගයේ පාසල්වල විදුහල්පති තනතුර සඳහා ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ 1 ශ්‍රේණියෙහි නිලධාරීන් පත් කළ යුතු බවත්;

(ii) එසේ නොමැති අවස්ථාවල විදුහල්පති සේවයේ 2 ශ්‍රේණියේ අයෙකු පත් කළ යුතු බවත්;

(iii) එසේ වුවද, මාතලේ අධ්‍යාපන කලාපය තුළ C වර්ගයේ පාසල් කිහිපයක විදුහල්පති තනතුරෙහි වැඩ ආවරණය කිරීම සඳහා ගරු සේවයේ නියුතු අය පත් කර ඇති බවත්;

එතුමා පිළිගන්නෙහිද?

(ආ) (i) C වර්ගයේ පාසල්වල විදුහල්පති තනතුරෙහි වැඩ ආවරණය කිරීමට ගරු සේවයෙහි අයකු පත් කිරීම අනුමත කරන්නේද;

(ii) නොඑසේ නම්, එවැනි පත්කිරීමක් සම්බන්ධයෙන් ගනු ලබන පියවර කවරේද;

(iii) දැනට (අ)(iii) හි සඳහන් පත්කිරීම් සිදු කර ඇති පදනම කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) විදුහල්පති සේවයෙහි 1 ශ්‍රේණියේ නිලධාරීන්ගේ සංඛ්‍යාව ආර්. එම්. යූ. එස්. එස්. රාජකරුණා මහත්මියට පාසලක් ලබා නොදී මාතලේ අධ්‍යාපන කාර්යාලයට අනුයුක්ත කොට සිටින බව එතුමා දන්නෙහිද?

(ඈ) එසේ නම්, එම විදුහල්පතිණියට සාධාරණය ඉටු කිරීමට ගන්නා පියවර කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඉ) නොඑසේ නම්, ඒ මන්ද?

1040/'10

12.

ගරු සපීක් ප්‍රේමදාස මහතා,— ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)

- (අ) (i) ශ්‍රී ලංකාවේ දුප්පත්කම තුරන් කිරීම වෙනුවෙන් රජය ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;
- (ii) එම ක්‍රියාමාර්ග හරහා ආවරණය වන පවුල් සංඛ්‍යාව කොපමණද;
- (iii) දුප්පත්කම තුරන් කිරීමේ ඉලක්ක වර්තමාන රජයේ වැඩසටහන් තුළින් සාර්ථකව සපුරාගෙන තිබේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

1091/'11

13.

ගරු දයාසිරි ජයසේකර මහතා,— ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) මාසිකව රුපියල් 1000 ට අඩු සමෘද්ධි සහනාධාරය ලබන පවුල් සංඛ්‍යාව කොපමණද;
- (ii) 2010 වර්ෂයේදී සමෘද්ධි සහනාධාරය සඳහා වෙන් කළ මුදල කොපමණද;
- (iii) 2011 වර්ෂයේදී සමෘද්ධි සහනාධාරය සඳහා වෙන් කර ඇති මුදල කොපමණද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) මහින්ද වින්තනයේ සඳහන් පරිදි,

- (i) රුපියල් 1000 ට වඩා අඩුවෙන් සමෘද්ධි සහනාධාර ලබන සෑම පවුලකම සමෘද්ධි දීමනාව රුපියල් 1000 දක්වා වැඩි කර තිබේද;
- (ii) අවුරුදු 3ට අඩු දරුවන් සිටින සෑම පවුලකම දරුවන් වෙනුවෙන් රුපියල් 1500ක අතිරේක සහනාධාරයක් ලබා දීමට කටයුතු කරන්නේද;
- (iii) සෑම සමෘද්ධි පවුල් ඒකකයකටම යම් ව්‍යාපාරයක් කරගෙන යාමට හෝ වෘත්තීයක නියැලීමට අවශ්‍ය ප්‍රාග්ධනය ලබා දීම සඳහා රුපියල් 100,000 දක්වා ණය මුදලක් ලබා දීමට කටයුතු කරන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

1240/'11

14.

ගරු සුනිල් හඳුන්වන්නේ මහතා,— ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) 2011 දැයට කිරුළ ප්‍රදර්ශනය වෙනුවෙන් ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශය වැය කළ මුළු මුදල කොපමණද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
  - (ආ) (i) අමාත්‍යාංශයේ එක් එක් ආයතනය හා දෙපාර්තමේන්තුව මගින් එම ප්‍රදර්ශනය සඳහා කළ වියදම වෙන් වෙන් වශයෙන් කොපමණද;
  - (ii) එම දෙපාර්තමේන්තු හා ආයතන විසින් ඉටු කරන ලද කර්තව්‍යයන් කවරේද;
  - (iii) එම එක් එක් කාර්ය වෙනුවෙන් වැය කරන ලද මුදල කොපමණද;
- යන්න වෙන් වෙන් වශයෙන් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ඇ) පසු ගිය අය - වැයෙන් ඉහත වියදම් සඳහා මුදල් වෙන් කරන ලද අමාත්‍යාංශ වැය ශීර්ෂය කවරේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
- (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

1272/11

15.

ගරු බුද්ධික පතිරණ මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) 2009 සහ 2010 වර්ෂවලදී දිවයින පුරා පිහිටි පළාත් පාසල් හා ජාතික පාසල්වල පැවති සෞන්දර්ය ගරු පුරප්පාඩු 3174ක් පිරවීම සඳහා සෞන්දර්ය උපාධිධාරීන්ගෙන් අයදුම්පත් කැඳවූ බවත්;
  - (ii) ඒ අනුව පැවති ලිඛිත පරීක්ෂණයේ ප්‍රථම මත සම්මුඛ පරීක්ෂණ පවත්වා ඇති බවත්;
- එතුමා දන්නෙහිද?
- (ආ) ඉහත ලිඛිත පරීක්ෂණයෙන් සහ සම්මුඛ පරීක්ෂණයෙන් පසුව මේ දක්වා සෞන්දර්ය උපාධිධාරීන් සඳහා ලබාදී ඇති මුළු ගරු පත්වීම් සංඛ්‍යාව කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
  - (ඇ) (i) පවතින සියලුම සෞන්දර්ය ගරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් බඳවා නොගන්නේ නම්, ඉතිරි සෞන්දර්ය උපාධිධාරීන්ට ගරු පත්වීම් ලබා දෙන දිනය කවරේද;
  - (ii) ඒ සඳහා ප්‍රතිපාදන වෙන් කර තිබේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

යෝජනා පිළිබඳ දැනුම්දීම සහ දිනට නියමිත කටයුතු

පා. 7/10

1.

ගරු රවී කරුණානායක මහතා,— රාජ්‍ය බැංකු වලින් ලබා ගත් ණය පැහැරහරින්නන්ගේ නම් ප්‍රසිද්ධියට පත් කිරීම,— රාජ්‍ය බැංකුවලින් රුපියල් මිලියන 100 කට අධික ණය ලබා ගෙන ආපසු ගෙවීම පැහැරහරින්නන්ගේ නම් ප්‍රසිද්ධියට පත් කිරීම සඳහා නීති සම්පාදනය කළ යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා. 8/10

2.

ගරු රවී කරුණානායක මහතා,— පෞද්ගලික මන්ත්‍රීන්ගේ යෝජනා ක්‍රියාත්මක කිරීම,— පෞද්ගලික මන්ත්‍රීන්ගේ යෝජනා එලදායි ක්‍රමයක් වන අයුරින්, ඒවා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීමෙන් පසු වසරක් තුළ විවාදයට භාජනය කළ යුතු බවත්, ඒවා සභා සම්මත වුවහොත්, හය මාසයක් තුළ අමාත්‍ය මණ්ඩලය විසින් ද අනුමත කළ යුතු බවත් මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා. 9/10

3.

ගරු රවී කරුණානායක මහතා,— පාර්ලිමේන්තුව තුළ ජාතික ගීය වාදනය කිරීම,— දිවයින තුළ ජාතික මමන්වයක් වර්ධනය කිරීමට හැකිවනු වස් පාර්ලිමේන්තුවේ රැස්වීම් ආරම්භ කිරීමට හා අවසාන කිරීමට පෙරාතුව පාර්ලිමේන්තුව තුළ ජාතික ගීය වාදනය කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා. 10/10

4. ගරු රවී කරුණානායක මහතා,— බලගතු ශ්‍රී ලාංකික අනන්‍යතාවයක් ගොඩනැගීම,— ආණ්ඩුවේ ලිපිලේඛනාදියෙහි යම් කෙනෙකුගේ ජාතිය හා ආගම සඳහන් කිරීම අවශ්‍ය කරුණක් වීම බලගතු ශ්‍රී ලාංකික අනන්‍යතාවයක් ගොඩනැගීමට බාධාවක් හා අවහිරයක් වී ඇති බැවින් එම අවශ්‍යතාවය ඉවත් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා. 11/10

5. ගරු රවී කරුණානායක මහතා,— වාණිජ අරමුණු සඳහා ආගමික නායකයින්ගේ රූප භාවිතා කිරීම වැළැක්වීම,— සියලුම ආගම්වලට සමානව ගරු කළ යුතු අතර කිසිදු වෙළෙඳ දැන්වීමක හෝ වෙනත් ආගමික නොවන භාණ්ඩයක බුදුරජාණන් වහන්සේගේ, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ, ශිව දෙවියන්ගේ සහ මහම්මත් නබිතුමන්ගේ රූප ඇතුළත් නොකළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා. 12/10

6. ගරු රවී කරුණානායක මහතා,— අධිකරණයට අපහාස කිරීම පිළිබඳ කාර්ය පටිපාටිය විධිමත් කිරීමට නව නීති සකස් කිරීම,— සියලු දෙනාටම සමාන සාධාරණත්වයක් සහතික කරනු වස් ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදයක් සහ උද්දීප්තිමත් නිදහස් මාධ්‍යයක් පවත්වාගෙන යාම සඳහා අධිකරණයට අපහාස කිරීම පිළිබඳ කාර්ය පටිපාටිය විධිමත් කිරීමට නව නීති සකස් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා. 13/10

7. ගරු රවී කරුණානායක මහතා,— මහජන යහපත උදෙසා නඩුකරණයට නීති හඳුන්වාදීම,— දිළිඳු ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් කඩවීම, රාජ්‍ය ප්‍රතිපත්ති වල අඩංගු දේ හෝ ඒවායේ බලපෑම, පොදු කටයුතු ඉටු කිරීමට නාගරික අධිකාරයන්ට බලපෑම් කිරීම, ආගමික අයිතිවාසිකම් හෝ අනෙකුත් මූලික අයිතිවාසිකම් කඩවීම සහ අධික මහජන ණය හා පුරවැසියන් අතිරේක වගකීම් වලට යොමු කැරෙන දූෂණය යන කරුණු සම්බන්ධයෙන් මහජන යහපත උදෙසා නඩුකරණයට නීති හඳුන්වා දිය යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා. 14/10

8. ගරු රවී කරුණානායක මහතා,— දේශපාලන පක්ෂ විසින් මැතිවරණ කොමිෂන් සභාවට මූල්‍ය විගණන වාර්තාවක් ඉදිරිපත් කිරීම,— සියලුම පිළිගත් දේශපාලන පක්ෂ විසින් උපයාගත් ආදායම් හා දැරූ වියදම් විගණනයට භාජනය කළ යුතු හා මැතිවරණ කොමිෂන් සභාවට ඉදිරිපත් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා. 15/10

9. ගරු රවී කරුණානායක මහතා,— රාජ්‍ය නිලධාරීන්ට දඬුවම් පැමිණවීම,— රජයේ උසස් නිලධාරීන් තම ස්වාධීන නිලය දේශපාලනීකරණය කරන්නේ නම් හා අයථා ලෙස යොදා ගන්නේ නම්, එයින් වැරදිකරුවන් බව ඔප්පු වූ වහාම ඔවුන්ට දඬුවම් පැමිණවිය යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා. 16/10

10. ගරු රවී කරුණානායක මහතා,— විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව දීර්ඝ කිරීම,— රාජ්‍ය නිලධාරීන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 65 දක්වා වැඩි කළ යුතු යැයිද, ව්‍යවස්ථාදායකය විසින් නිර්දේශ කරනු ලැබුවහොත් විශේෂ කුසලතා ඇති නිලධාරීන් සඳහා එය අවුරුදු 70 දක්වා දීර්ඝ කළ හැකි යැයි ද මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා. 17/10

11.

ගරු රවි කරුණානායක මහතා,— අධ්‍යාපනය ආරක්ෂා කිරීම සඳහා තත්ත්ව ආරක්ෂණ සභාවක් ස්ථාපිත කිරීම,— වගකීමකින් තොරව විශ්වවිද්‍යාල නාමයන් භාවිත කරමින් ශ්‍රී ලංකාව තුළ විශාල වශයෙන් අධ්‍යාපනික ආයතන බිහිවෙමින් පවතින නිසා, අධ්‍යාපනය අනාගත පරම්පරාව සඳහා ආරක්ෂා කර දීම උදෙසා “තත්ත්ව ආරක්ෂණ සභාවක්” නීතිමය වශයෙන් වහා ස්ථාපිත කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා. 18/10

12.

ගරු රවි කරුණානායක මහතා,— “විශේෂ නඩු පවරන නිලධාරී” නමැති තනතුරක් ඇති කිරීම,— රාජ්‍ය සේවය දේශපාලන බලපෑම් වලින් තොර බවට සහතික කරනු වස්, ආයතනවල ගුණාත්මකභාවයට බලපාන ලෙස සිදු කළ අයථා පරිහරණයන්, දූෂණයන් හෝ අකාර්යක්ෂමතාවයන් පිළිබඳ සිද්ධීන්, ස්වාධීන කොමිසම්, රාජ්‍ය ගිණුම් කාරක සභාව සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව මගින් වාර්තා කළ වහාම ඒ සම්බන්ධ පැමිණිලි මෙහෙයවන, පාර්ලිමේන්තුවට සෘජුවම වාර්තා කරනු ලබන තනතුරක්, “විශේෂ නඩු පවරන නිලධාරී” නමින් ඇති කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා. 19/10

13.

ගරු රවි කරුණානායක මහතා,— අයවැය සම්මත කිරීමට පෙර පූර්ව අයවැය විවාදයක් පැවැත්වීම,— ඉන්දියාව හා එක්සත් රාජධානිය මෙන් අවසාන හා පූර්ණ අයවැය සම්මත කිරීමට මාස තුනකට පුළුල්, අයවැය ඇස්තමේන්තුවල අහිතකර හෝ අවාසිදායක බලපෑම් ඇතොත් ඒවා අවම කිරීමට සහ නිවැරදි කිරීමට හැකි වන පරිදි පූර්ව අයවැය විවාදයක් පැවැත්විය යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා. 20/10

14.

ගරු රවි කරුණානායක මහතා,— උද්ධමනයට ගැලපෙන සේ සේවා නියුක්තිකයන්ට 1%ක දීමනාවක් ගෙවීම,— රාජ්‍ය ආයතන විසින් පරිපාලනය කරනු ලබන සේවා නියුක්තිකයන්ගේ අර්ථසාධක අරමුදල හා සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල ගෙවීමේ දී එක් එක් වර්ෂයේ උද්ධමනය ප්‍රමාණයට වඩා 1%ක දීමනාවක් සේවා නියුක්තිකයන්ට ලබා දීමට සහතික විය යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා. 21/10

15.

ගරු රවි කරුණානායක මහතා,— ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට නොමිලේ ගමන් පහසුකම් සැලසීම,— සියලුම ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට පොදු ගමනාගමන සේවාවන්වල නොමිලේ ගමන් පහසුකම් සලසා දිය යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා. 22/10

16.

ගරු රවි කරුණානායක මහතා,— අර්බුද සමථ මධ්‍යස්ථානයක් පිහිටුවීම,— සාමය කඩවීම වැනි ජාතික ප්‍රශ්නයක් ඇති ශ්‍රී ලංකාව බහු ජාතික හා බහු ආගමික රටක් වන හෙයින්, ශ්‍රී ලංකාව තුළ, කලාපය තුළ හා සමස්ථ වශයෙන් ලෝකයේම එවැනි ප්‍රශ්න විසඳීම සඳහා බෞද්ධ, ක්‍රිස්තියානි, හින්දු හා ඉස්ලාම් ආගම්වල ශක්තිය ප්‍රයෝජනයට ගනිමින් අර්බුද සමථ මධ්‍යස්ථානයක් පිහිටුවිය යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා. 23/10

17.

ගරු රවි කරුණානායක මහතා,— විශ්‍රාමික පාරිතෝෂික මුදල් ප්‍රමාදයකින් තොරව ලබා දීම,— මෙතෙක් විශ්‍රාමික පාරිතෝෂික මුදල් ලබා නොදුන් විශ්‍රාමිකයින්ට එම විශ්‍රාමික පාරිතෝෂික මුදල් ප්‍රමාදයකින් තොරව ලබා දීමට කටයුතු කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා. 24/10

18.

ගරු රවී කරුණානායක මහතා,— ජාතික ප්‍රතිපත්ති සැලසුම් සභාවක් පත් කිරීම,— ක්‍රමවත් ජාතික ප්‍රතිපත්ති හා සැලසුම් නිර්මාණය කිරීම සඳහා දේශපාලනඥයන්ගෙන් හා විෂය බද්ධ වෘත්තීයවේදීන්ගෙන් සමන්විත ආණ්ඩු මාරුවීම් අනුව වෙනස් නොවන නිශ්චිත බලයක් සහිතවූත් ජාතික ප්‍රතිපත්ති සැලසුම් සභාවක් පත්කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා. 25/10

19.

ගරු රවී කරුණානායක මහතා,— විදේශ රැකියා නියුක්තිකයන්ගේ ගැටලු නිරාකරණය කිරීම සඳහා නීතිමය බලතල සහිත ඒකකයක් පිහිටුවීම,— විදේශ රැකියාවන්හි නියුක්ත වූවන්ට සිදුවන පහරදීම්, පැහැරගෙන යෑම්, ස්ත්‍රී දූෂණ, ලිංගික අපචාරයෙහි යෙදවීම්, මිනීමැරීම් හා විදේශගත වීමේදී සිදුවන මුදල් වංචා කිරීම් හා විදේශගත වී අනාථ වූවන් නැවත ගෙන්වා ගැනීම හා ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳ සොයා බැලිය හැකි නීතිමය බලතල ඇති ඒකකයක් පිහිටුවිය යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා. 26/10

20.

ගරු රවී කරුණානායක මහතා,— නව නිපැයුම්කරුවන් ලෝකයට හඳුන්වා දීම සඳහා ජාතික වැඩ පිළිවෙළක් සකස් කිරීම,— නව නිපැයුම්කරුවන් සහ විවිධ දක්ෂතා ඇති පුරවැසියන් ලෝකයට හඳුන්වාදීම සඳහා ද ඔවුන් සතු දක්ෂතා හා එකී නිර්මාණ දියුණු කර ගැනීම සඳහා ද ජාතික වැඩ පිළිවෙළක් සකස් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා. 27/10

21.

ගරු රවී කරුණානායක මහතා,— දේශීය අමු ද්‍රව්‍ය යොදා ගන්නා කර්මාන්තකරුවන්ට බදු සහන ලබා දීම,— සම්පූර්ණයෙන් ජාත්‍යන්තර වෙළෙඳපොළ සඳහා ඉලක්ක කර ගනිමින් 75% කට වඩා දේශීය අමුද්‍රව්‍ය යොදා ගනිමින් භාණ්ඩ නිපදවන දේශීය කර්මාන්තකරුවන්ට අවුරුදු 02ක බදු සහන කාලයක් ලබා යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා. 28/10

22.

ගරු රවී කරුණානායක මහතා,— වතුකර ජනතාවට පුරවැසිකම් ලබාදීම,— වතුකරයේ ශ්‍රී ලංකා පුරවැසිකම නොමැති සියලු ජන කොට්ඨාසවලට ඔවුන්ගේ කැමැත්ත මත පුරවැසිභාවය ලබා දිය යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා. 29/10

23.

ගරු රවී කරුණානායක මහතා,— දිවයිනේ ප්‍රාථමික පාසල් දරුවන්ට නොමිලේ කිරි විදුරුවක් ලබා දීම,— දිවයිනේ සියලු ප්‍රාථමික පාසල් දරුවන්ට උදාසන නොමිලයේ කිරි විදුරුවක් ලබා දීමට කටයුතු කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා. 30/10

24.

ගරු රවී කරුණානායක මහතා,— සේවක අර්ථසාධක අරමුදල් හා සේවා නියුක්ති භාරකාර අරමුදල් සතියක් ඇතුළත ඉල්ලුම්කරුවන්ට ලබා දීම,— සේවක අර්ථ සාධක අරමුදල් හා සේවා නියුක්ති භාරකාර අරමුදල් සතියක් ඇතුළත ඉල්ලුම්කරුවන්ට ලබා දිය හැකි වැඩ පිළිවෙළක් සකස් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා. 31/'10

25.

ගරු රවී කරුණානායක මහතා,— පාසල් ළමුන් සඳහා නිදහස් වාර ගමන් ප්‍රවේශ පත්‍ර ලබා දීම,— පාසල් ළමුන්ට මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ බස් රථවල ගමන් කිරීම සඳහා නිදහස් වාර ප්‍රවේශපත් ක්‍රමයක් හඳුන්වාදීමට මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා. 32/'10

26.

ගරු රවී කරුණානායක මහතා,— ක්‍රීඩා පාසල් ඉදිකිරීම හා ජාතික ක්‍රීඩා ප්‍රතිපත්තියක් සකස් කිරීම,— දිගුකාලීන ඉලක්කයක් සහිත ජාතික ක්‍රීඩා ප්‍රතිපත්තියක් හා වැඩ පිළිවෙළක් සකස් කිරීම උදෙසා මූලික වශයෙන් සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි ක්‍රීඩාගාර, පිට්ටනි, උපකරණ හා ක්‍රීඩා උපදේශකයන්ගෙන් සමන්විත උසස් ගණයේ ක්‍රීඩා පාසල් ඉදි කිරීමටත් ජාතික ක්‍රීඩා ප්‍රතිපත්තියක් සකස් කිරීමටත් මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා. 33/'10

27.

ගරු රවී කරුණානායක මහතා,— ජාතික භාෂා අධ්‍යාපන මණ්ඩපයක් පිහිටුවීම,— ගුරුවරුන්ට සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා ඉගැන්වීම සඳහා ජාතික භාෂා අධ්‍යාපන මණ්ඩපයක් ස්ථාපිත කිරීමට මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා. 42/'10

28.

ගරු අපීන් කුමාර මහතා,— 2000 අංක 46 දරන ගොවිජන සංවර්ධන පනත සංශෝධනය කිරීම,— ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික කටයුතුවල නියැලෙන ගොවීන් සතු ඉඩම්වල අයිතිය විවිධ හිමිකම් යටතේ පවතින අතර ඉන් බොහෝ දෙනෙක් අද ගොවියන් වන හෙයින් ද, ඉහත පනත මගින් අද ගොවි ක්‍රමය අහෝසි කිරීමේ හේතුවෙන් අද ගොවීන් ගොවි බිම් වලින් තොරව දමා ඇති අතර නීතිමය රැකවරණයක් නොමැතිකමින් විවිධ ගැටුම්කාරී තත්ත්වයන් නිර්මාණය වෙමින් පවතින හෙයින් ද, අද ගොවීන්ට වූ එම අසාධාරණය දුරුලීම සඳහා 2000 අංක 46 දරන ගොවිජන සංවර්ධන පනත සංශෝධනය කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා. 43/'10

29.

ගරු අපීන් කුමාර මහතා,— උස්සන්ගොඩ කඳුවැටිය පිහිටි භූමිය සංරක්ෂණය කිරීම,— ප්‍රාග් ඓතිහාසික යුගයේ මධ්‍යම පුරාගීලා යුගයට අයත් යැයි හඳුනාගෙන ඇති දකුණු පළාතේ අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මුහුදු වෙරළ තීරයේ පිහිටා ඇති දකුණේ හෝර්ටන් තැන්න නමින් ප්‍රකට උස්සන්ගොඩ කඳුවැටිය පිහිටා ඇති භූමිය, ශ්‍රී ලංකාවේ විවෘත ජනාවාසයකින් අවුරුදු විසි අටදහසක් පැරණි ජ්‍යාමිතික ආයුධ හා පාෂාණ සොයාගත් භූමියක් ලෙස ද, සාගර හා ගොඩබිම් ජෛව විවිධත්වය අතින් ඉතා පොහොසත් භූමියක් ලෙස ද, කදිම කැස්බෑ වාසස්ථානයක් ලෙස ද, සුනාමි රළු පහරින් ජනතාව ආරක්ෂා කළ පවුරක් ලෙස ද, අතීතය වටිනාකමක් උරුම කරගෙන ඇති හෙයින් එම භූමිය තුළ ආරම්භ කිරීමට යෝජිත ව්‍යාපෘති නවතා දමා වහාම සංරක්ෂණය කළ යුතු පරිසර පද්ධතියක් ලෙස ප්‍රකාශයට පත් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා. 44/'10

30.

ගරු රවී කරුණානායක මහතා,— රාජ්‍ය තොරතුරු නිදහස්ව ලබා ගැනීම සඳහා නීති සම්පාදනය කිරීම,— රජයේ විනිවිදභාවය පවත්වා ගැනීම සඳහා ද, මහජනතාවට සියලු රාජ්‍ය තොරතුරු නිදහස්ව ලබා ගැනීමේ අයිතිය උදෙසා ද පාර්ලිමේන්තුව තුළ නීති සම්පාදනය කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.



පා.45/10

31.

ගරු රවී කරුණානායක මහතා,— ශ්‍රී ලාංකිකයින්ට වඩා යහපත් සෞඛ්‍ය අවස්ථාවන් සලසා දීම,— ජනතාවගෙන් විශාල පිරිසකට හදවත් සැත්කම් කිරීම අවශ්‍යව ඇති හෙයින්, ශ්‍රී ලාංකිකයන්ට වඩා හොඳ සෞඛ්‍ය අවස්ථාවන් සලසා දිය යුතු යැයි ද, ඒ සඳහා පෞද්ගලික අංශයේ සේවකයින්ට සේවක අර්ථසාධක අරමුදල හෝ සේවක භාරකාර අරමුදල හරහා නොමිලයේ පහසුකම් සලසා දිය යුතුයැයි ද, රජයේ සේවකයන් හෝ සේවා විසුකිකයන් සඳහා සම්පූර්ණ වියදම රජය විසින් ජනාධිපති අරමුදල හරහා සැපයිය යුතුයැයි ද මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.46/10

32.

ගරු රවී කරුණානායක මහතා,— ලෝක පරිසරය ආරක්ෂා කිරීම,— ශ්‍රී ලංකාව, ලෝක පරිසරය ආරක්ෂා කිරීම කෙරෙහි දැඩි අවධානය යොමු කළ යුතු අතරම ගෝලීය උණුසුම වැළැක්වීමට විශේෂයෙන් පියවර ගතයුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.47/10

33.

ගරු රවී කරුණානායක මහතා,— පාර්ලිමේන්තුවේ වැඩකටයුතු විකාශනය කිරීම,— රූපවාහිනිය හෝ අන්තර්ජාලය හරහා පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු සජීවීව හෝ පරික්ෂිතව විකාශනය කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.48/10

34.

ගරු රවී කරුණානායක මහතා,— එතෙර ජීවත් වන ශ්‍රී ලාංකිකයන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවසර දීම,— එතෙර ජීවත්වන ශ්‍රී ලාංකිකයන්ට ඉදිරි මැතිවරණ සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට අවසර දිය යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.49/10

35.

ගරු රවී කරුණානායක මහතා,— විද්‍යුත් ඡන්ද ප්‍රකාශ කිරීමේ ක්‍රමයක් හඳුන්වාදීම,— යල්පැන ගිය වර්තමාන ඡන්දය ප්‍රකාශ කිරීමේ ක්‍රමය වෙනුවට විද්‍යුත් ඡන්දය ප්‍රකාශ කිරීමේ ක්‍රමයක් හඳුන්වා දිය යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.50/10

36.

ගරු අජිත් කුමාර මහතා,— ශ්‍රී ලංකාවේ වටිනා ස්වභාවික සම්පත් හා ඒ ආශ්‍රිත ප්‍රදේශ ආරක්ෂා කිරීම සඳහා විධිමත් විද්‍යාත්මක සැලැස්මක් ක්‍රියාත්මක කිරීම,— ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකයේම වටිනා ස්වභාවික සම්පත් ලෙස සැලකෙන සිංහරාජ වනාන්තරය, කන්තලිය රක්ෂිත වනාන්තරය, රුමස්සල කන්ද, කොග්ගල ඔය දූපත් හා කඩොලාන පද්ධතිය, රැඹුණු තෙත් බිමක් වන මාදු ගඟ හා ඒ ආශ්‍රිත ප්‍රදේශ ආරක්ෂා කිරීමටත්, ප්‍රවර්ධනය කිරීමටත් විධිමත් විද්‍යාත්මක සැලැස්මක් ක්‍රියාත්මක කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.51/10

37.

ගරු අජිත් කුමාර මහතා,— ගාලු කොටුව හා ඒ ආශ්‍රිත ඓතිහාසික හා පුරා විද්‍යාත්මක උරුමයන් ආරක්ෂා කිරීම, ප්‍රවර්ධනය කිරීම හා නිසි ප්‍රයෝජන ලබා ගැනීමට කටයුතු කිරීම,— සංචාරක කර්මාන්තයේ ඉතා වැදගත් මධ්‍යස්ථානයක් වූ ද, ඓතිහාසික හා පුරා විද්‍යාත්මක වටිනාකමකින් යුතු වූ ද, ලෝක උරුමයක් ලෙස සැලකෙන ගාලු කොටුව, ගාලු කොටුව ඇතුළත හා ගාලු කොටුව ආශ්‍රිතව ඇති ඓතිහාසික හා පුරා විද්‍යාත්මක උරුමයන් ආරක්ෂා කිරීමටත්, ප්‍රවර්ධනය කිරීමටත්, ඒ හා සම්බන්ධ රාජ්‍ය ආයතන හා ජන සහභාගීත්වය ඇතිව විධිමත් සැලැස්මක් ක්‍රියාත්මක කරමින් අප රටට මෙම ඓතිහාසික උරුමයේ නිසි ප්‍රයෝජන ලබා ගැනීමට කටයුතු කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.54/10

38.

ගරු තිලංග සුමතිපාල මහතා,— වෛද්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීමය වටිනාකම සුරැකීම,—දේශීය හා ජාත්‍යන්තර වෛද්‍ය ක්‍රමය තුළ වෘත්තීමය සුදුසුකම් හා අත්දැකීම නොමැති වෛද්‍යවරුන් හා වෛද්‍යවරියන් ප්‍රතිකාර කිරීමෙහි යෙදී සිටීම තුළින් සාමාන්‍ය රෝගී ජනතාවට විශාල ගැටලු වලට මුහුණ පෑමට සිදුවීමෙන් අසරණ තත්ත්වයකට පත්ව ඇති හෙයින් ද, ඒ තුළින් වෛද්‍ය ක්ෂේත්‍රය තුළ සිටින්නා වූ සුදුසුකම් ඇති වෛද්‍ය වෘත්තීයයන් සමාජය තුළ අවමානයට පත්ව ඇති හෙයින්ද, වෛද්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීමය වටිනාකම සුරැකීමට, ක්‍රමවත්ව හා විධිමත්ව නීත්‍යානුකූලව ක්‍රියාත්මක විය යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.55/10

39.

ගරු තිලංග සුමතිපාල මහතා,— මාධ්‍ය නිදහස හා තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කිරීම,— ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළම තොරතුරු දැනගැනීමේ හා ප්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු කර ඇති හෙයින් ද, තාක්ෂණය දියුණු වෙමින් පවතින ලෝකයක සත්‍ය සැඟවීමට හෝ වසන් කිරීමට අවස්ථාවක් නොමැති හෙයින් ද, ප්‍රජාතන්ත්‍රික රටක සියලු පුරවැසියන්ට නිදහස් මාධ්‍ය තුළින් දැනුම හා අවබෝධය ලබාගැනීමේ අවකාශය ලබාදිය යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.56/10

40.

ගරු තිලංග සුමතිපාල මහතා,—ක්‍රීඩාව තුළින් නිරෝගීමත් සමාජයක් නිර්මාණය කිරීම,— ළමා අවධියේදීම දරුවන් ක්‍රීඩාවට යොමු කිරීම තුළින් නිරෝගීමත් සමාජයක් බිහිකිරීමටත්, සහජ කුසලතා ඇති දරුවන් ජාත්‍යන්තර තලයට යොමු කිරීමටත්, ලොව සුපතල ක්‍රීඩකයින් බිහි කර රටට කීර්තියක් ලබා ගැනීමටත් හැකිවන පරිදි ජාති භේදයෙන් පන්ති භේදයෙන් තොරවූ සාධාරණ ක්‍රම වේදයක් රාජ්‍ය මට්ටමින් සකස් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.57/10

41.

ගරු රවී කරුණානායක මහතා,— ඡන්ද හිමි නාම ලේඛනය නිරතුරුව යාවත්කාලීන කිරීම,— ඡන්ද හිමි නාම ලේඛනය මුළු වර්ෂයෙන්ම දින තිහක කාලයක් සඳහා පමණක් යාවත්කාලීන වන ලයිස්තුවක් නොව නිරතුරුවම යාවත් කාලීන වන විවෘත ලැයිස්තුවක් විය යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.59/10

42.

ගරු රවී කරුණානායක මහතා,— විදේශ රැකියාවල නියුතු අය සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමයක් ලබාදීම, —විදේශ ගතවී ඉතා අපහසුවෙන් උපයාගත් ධනය ශ්‍රී ලංකාවේ ධන සම්පත්තිය වැඩිකිරීම සඳහා එවන විදේශ රැකියාවල නියුතු අය ඇගයීම පිණිස විශ්‍රාම වැටුප් ක්‍රමයක් ලබා දීම සඳහා පියවර ගතයුතු බව මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.60/10

43.

ගරු රවී කරුණානායක මහතා,— 2009 මැයි 19 දිනට පෙර සේවයේ සිටි සන්නද්ධ සේනාවන් සඳහා විශ්‍රාම වැටුප් ප්‍රදානය කිරීම,—පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වසර පහක සේවා කාලය සම්පූර්ණවූ පසු විශ්‍රාම වැටුප් ලැබීමට සුදුසුකම් ලබන බැවින් සන්නද්ධ සේනාවන්වල අවුරුදු 22 ක කාලය සම්පූර්ණ නොකළද 2009 වර්ෂයේ මැයි 19 වන දිනට පෙර ක්‍රියාකාරී සේවයේ යෙදී සිටි යුධ සෙබළුන්ට ද විශ්‍රාම වැටුප් ලබා දිය යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.62/'10

44.

ගරු රවී කරුණානායක මහතා,— දුබල හා එහා මෙහා යා නොහැකි පුද්ගලයන් සඳහා විශේෂ සැලසුම් හඳුන්වාදීම,— නීතියේ සඳහන් වන පරිදි දුබල හා එහා මෙහා යා නොහැකි පුද්ගලයන්ගේ පහසුව තහවුරු කිරීමට හා ඔවුන් සතු ඵලදායීතාව වර්ධනය කිරීම සඳහාත් ඔවුන් අනවශ්‍ය ලෙස අනුන් මත යැපීම අවම කිරීම සඳහාත් සියලු නව රජයේ ගොඩනැගිලිවල විශේෂිත සැලසුම් ක්‍රමයක් ඇතිකළ යුතු බව මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.63/'10

45.

ගරු රවී කරුණානායක මහතා, — ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු කිරීම,— ලියාපදිංචිවූවද ඡන්දය ප්‍රකාශකිරීමට අවස්ථාව නොලැබුණු ඡන්දදායකයන් බොහෝ සංඛ්‍යාවක් සිටින බැවින් වයස අවුරුදු 18 ට වැඩි සියලුම පුද්ගලයන්ට ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය ලබා දිය යුතු බව සහ ඡන්ද හිමි නාමලේඛනයේ නම සඳහන්වූ නමුත් ඡන්දය ප්‍රකාශ නොකරන පුද්ගලයන්ගෙන් දඩ මුදලක් අයකළ යුතුව මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.64/'10

46.

ගරු රවී කරුණානායක මහතා,— දුෂණයෙන් තොර ලෝකයක් තහවුරු කිරීම— දුෂණය මුලින් උපුටා දැමීම සඳහා ලෝකයේ පාර්ලිමේන්තු සංවිධාන සමඟ එක්වී ශ්‍රී ලාංකික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කටයුතු කළ යුතු බවට මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.65/'10

47.

ගරු (අල්හාජ්) ඒ. එච්. එම්. අස්වර් මහතා,— කාදී අධිකරණ පද්ධතියට නිසි ස්ථානය ලබා දීම,— 1929 දරණ මුස්ලිම් විවාහ හා දික්කසාද ආඥාපනත යටතේ කාදී අධිකරණ පද්ධතිය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කළ අතර ඉන් පසුව 1951 දී මුස්ලිම් විවාහ හා දික්කසාද පනත යටතේ සංශෝධනය කරන ලද එම ආඥාපනත මුස්ලිම් පවුල්වල පැනනගින ගැටලු පිළිබඳ සියළුම කාරණා සම්බන්ධ තීරණයන් ගැනීමට කාදී විනිශ්චකාරවරුන්ගේ බල තල වැඩිකළ යුතු අතර එම පද්ධතියේ ගෞරවයට නිසි තැන ලබා දෙමින් නඩු විභාග වාර නිසි පරිදි පැවැත්වීමට කාදී අධිකරණ පද්ධතියේ තත්ත්වය උසස් කළ යුතු බව සහ අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් කාදී විනිශ්චකාරවරුන් පත්කරන බැවින් සෙසු අධිකරණ නිලධාරීන් හට හිමි වන ගරුත්වය හා පිළිගත් වැටුප් තලය මත ස්ථාන ගත කළ යුතු බව මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා. 69/'10

48.

ගරු රවී කරුණානායක මහතා,— මුළාවට ලක්වූ තැන්පත්කරුවන්ට තම මුදල් නැවත ගෙවීම,— ව්‍යාජ මූල්‍ය ආයතනවල තම මුදල් තැන්පත්කර එමඟින් මුළාවට ලක්වූ බොහෝ දෙනෙක් සිටින බැවින් හා පසුගිය 2009/2010 මැතිවරණ ව්‍යාපාරයේදී මෙම රජය විසින් තැන්පත්කරුවන් සහ මූල්‍ය ආයතනවලට ඔවුන්ගේ හිඟ මුදල් නැවත ගෙවීමට පොරොන්දුවී ඇති බැවින්, මහ බැංකුව මෙම ආයතනවල භාරකරු හෙයින් වඩා කාර්යක්ෂම ලෙස කටයුතු කළ යුතු බවත්, තැන්පත්කරුවන්ට තම හිඟ මුදල ලබා දීමට රජය ඉදිරිපත් විය යුතු බවත්, මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා. 71/'10

49.

ගරු බුද්ධික පතිරණ මහතා,— දේශීය ආයුර්වේද වෛද්‍යවරුන් සඳහා සාමවිනිසුරු පත්වීම ලබා දීම,— දේශීය ආයුර්වේද වෛද්‍යවරුන් මුදල් සහ වරප්‍රසාද අපේක්ෂාවෙන් තොරව ඔවුන්ගෙන් සමාජයට ඉටුවිය යුතු සමාජ වගකීමක් ලෙස සලකා විශේෂයෙන් ග්‍රාමීය ජනතාවට විශාල සේවාවක් ඉටු කරනු ලබන බැවින් එම සේවාවට ගරු කිරීමක් ලෙස ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචි වී ඇති සියළුම දෙනාට සාමවිනිසුරු පදවි ලබා දිය යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා. 72/10

50.

ගරු බුද්ධික පතිරණ මහතා,— සාමවිනිසුරු තනතුරු ලබා දීමේ දී විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීම,— මුළු මහත් සමාජයම පොදුවේ පිළිගනු ලබන සහ සමාජයට විශාල සේවාවක් සපයනු ලබන තනතුරක් වන සාමවිනිසුරු තනතුරු ලබා දීමේදී ඒ සඳහා සුදුසු නිර්ණායක පදනම් කොට ගෙන එම තනතුරු ලබා නොදීම නිසා එම තනතුරෙහි ගෞරවය හා පොදු පිළිගැනීම ක්‍රමයෙන් හීන වන බැවින් ඒ සඳහා පොදුවේ පිලිගත හැකි නිර්ණායක පදනම් කර ගන්නා වූ ක්‍රමවේදයක් සකස් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.74/10

51.

ගරු බුද්ධික පතිරණ මහතා,— සුනාමි බේදවාචකයෙන් ඇතිවූ ගැටලු විසඳීම,— සුනාමි බේදවාචකය හේතුවෙන් කුමන හෝ ආකාරයේ ගැටලුවකට මුහුණ දී මේ වන තෙක් නොවිසඳී පවතින ගැටලු තිබේ නම්, ප්‍රාදේශීය ලේකම්, දිස්ත්‍රික් ලේකම් කොට්ඨාස මට්ටමින් සොයා බලා ඔවුන් මුහුණ දී ඇති හා දැනටත් මුහුණ දෙනු ලබන ගැටලු අවම කිරීම සඳහා කාර්යක්ෂම වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.75/10

52.

ගරු බුද්ධික පතිරණ මහතා,— ගෘහස්ථ ශ්‍රමිකයින් සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම,— ශ්‍රී ලංකාවේ විවිධ රැකියා උත්පාදන ක්ෂේත්‍ර තුළ විවිධ නිෂ්පාදන කටයුතු කරන දසලක්ෂයකට ආසන්න ගෘහස්ථ ශ්‍රමිකයින් සඳහා දේශපාලන බල අධිකාරිය ඒ සඳහා සබැඳි සියලු ක්ෂේත්‍රයන්හි ප්‍රවීණයින්, උගතුන් හා බුද්ධිමතුන්ගෙන් මෙන්ම රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනයන්හි ද සහාය ලබා ගනිමින් විධිමත් ජාතික ප්‍රතිපත්තියක් සකස් කොට එය කඩිනමින් ක්‍රියාත්මක කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.76/10

53.

ගරු බුද්ධික පතිරණ මහතා,—වී වගා කළ නොහැකි කුඹුරු ඉඩම් ඵලදායී කටයුතු සඳහා යොදා ගැනීම,—කුඹුරු ඉඩම් ගොඩකිරීමේ නීතිය උල්ලංඝනය නොවන පරිදි, විධිමත් අධ්‍යයනයකින් හඳුනා ගැනීමෙන් පසු කිසිසේත්ම වී වගා කළ නොහැකි කුඹුරු ඉඩම්වල ඵලදායී කෘෂි නිෂ්පාදන පමණක් වගා කිරීමටත්, ඉදිකිරීම් කටයුතු සඳහා කිසිසේත්ම ඉඩ ප්‍රස්ථා නොලැබෙන ආකාරයේ වැඩසටහන් සම්පාදනය කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.77/10

54.

ගරු බුද්ධික පතිරණ මහතා,— රාජ්‍ය සේවයේ විශ්‍රාමකයින්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීම,— 2006/6 වැටුප් ප්‍රතිශෝධන වක්‍ර ලේඛයට අනුව 2006.06.01 දින සිට ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය සේවකයන්ගේ වැටුප් පරිවර්තනය කිරීම නිසා 2006.06.01 දිනට පෙර විශ්‍රාම ගිය සහ ඉන්පසු විශ්‍රාම ගිය රාජ්‍ය සේවකයන් අතර දැඩි වැටුප් විෂමතාවක් පවතින බැවින් එය ඉවත් කිරීමට ජාතික වැඩ පිළිවෙලක් සකස් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.78/10

55.

ගරු බුද්ධික පතිරණ මහතා,— දිස්ත්‍රික් මට්ටමින් තොරතුරු මධ්‍යස්ථාන ඇති කිරීම,— භූගෝලීය පිහිටීම, ඓතිහාසික පසුබිම, වගාකරන හෝග වර්ග, මාර්ග පද්ධතිය, රජයේ කාර්යාල, පාසල්, විශ්වවිද්‍යාල, දුම්රිය ස්ථාන සහ බස් නැවතුම් පොළවල් ආදි සියලුම තොරතුරු පරිගණක ගත කරන ලද හා ලේඛන ගත කරන ලද තොරතුරු මධ්‍යස්ථාන ඇති කිරීමටත්, එහි පළමු පියවරේදී පළාත් මට්ටමින්, දෙවැනි පියවර ලෙස දිස්ත්‍රික් මට්ටමින් සහ තෙවැනි පියවර ලෙස ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ මට්ටමින් මෙම මධ්‍යස්ථාන ඇති කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා. 79/10

56.

ගරු බුද්ධික පතිරණ මහතා,—ශ්‍රී ලංකාවේ දහම් පාසල් අධ්‍යාපනය හා පරිපාලනය විධිමත් කිරීම,— ශ්‍රී ලංකාවේ සියලුම ආගම්වල දහම් පාසල් අධ්‍යාපනය හා පරිපාලනය වඩාත් විධිමත් කිරීමට සහ බෞද්ධ දහම් පාසල් තුළ පවත්නා දහම් අවසාන හා ධර්මාවාර්ය විභාග මෙන්ම සියලුම ආගම්වල දහම් පාසල් තුළ පැවැත්වෙන ඒ හා සමාන විභාග සහතික පත්‍ර සඳහා නිසි පිළිගැනීමක් ලබා දීමට, දහම් පාසල් සඳහා අඛණ්ඩව මානව සම්පත් හා භෞතික සම්පත් ලබා දීමෙන් දහම් පාසල් සඳහා පැමිණෙන සිසුන් සංඛ්‍යාව වැඩි කිරීමට කඩිනම් වැඩ පිළිවෙළක් සකස් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා. 80/10

57.

ගරු බුද්ධික පතිරණ මහතා,—සුනඛයින්, බළලුන් වැනි සුරතල් සතුන් ඇති කිරීම සම්බන්ධ නීති සම්පාදනය,— නිවෙස්වල හෝ අලෙවි කිරීම සඳහා ඇති කරන සුනඛයින්, බළලුන් වැනි සුරතල් සතුන් පළාත් පාලන ආයතනවල ලියාපදිංචි කිරීම සඳහා අවශ්‍ය නීති සම්පාදනය කළ යුතු අතර, එම සතුන්ගේ පැටවුන් අලෙවි කිරීම නීත්‍යානුකූලව අවසර ලත් මධ්‍යස්ථානවලදී පමණක් සිදු කළ යුතු බවත්, එසේ නොවන ස්ථානවල ඇති කරන ගැහැණු සතුන් අනිවාර්යයෙන්ම වන්දනාකරණයට ලක් කිරීමටත්, අවශ්‍ය නීති සම්පාදනය කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා. 81/10

58.

ගරු බුද්ධික පතිරණ මහතා,— රැකියා වෙළඳපොළට අවශ්‍ය ශ්‍රමිකයින් පුහුණු කිරීම,— අනාගත ශ්‍රී ලංකාවේ බිහිවන නව රැකියා අවස්ථා සඳහා අවශ්‍ය ශ්‍රමිකයින් පුහුණු කිරීමේ ක්‍රමවේදයකට මූල පිරිමේ කාර්යය වඩාත් කාර්යක්ෂම ලෙස රට තුළ පවත්නා සියලුම තෘතීක අධ්‍යාපන ආයතන මගින් ආරම්භ කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා. 82/10

59.

ගරු බුද්ධික පතිරණ මහතා,— රාජ්‍ය පරිපාලන ව්‍යුහය ප්‍රතිසංවිධානය කිරීම,— දැනට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මගින් ග්‍රාම නිලධාරී වසම් යළි සීමා නිර්ණය කිරීම සඳහා කටයුතු කරගෙන යමින් සිටින බැවින් එසේ සීමා නිර්ණය කරනු ලබන ග්‍රාම නිලධාරී වසම් තුළින් නව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ සීමා සහ නව දිස්ත්‍රික් සීමා නිර්ණය කළ යුතු බවත්, මෙසේ නිර්ණය කරනු ලබන ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය පළාත් පාලන ආයතන බල ප්‍රදේශය බවට පත්කළ යුතු අතර එකී බල ප්‍රදේශයට කොට්ඨාස අධ්‍යාපන බල ප්‍රදේශය, පොලිස් බල ප්‍රදේශය, ගොවිජන සේවා බල ප්‍රදේශය, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා නිලධාරී බල ප්‍රදේශය ඇතුළු සියලු රාජ්‍ය ආයතනයන්හි බල ප්‍රදේශ සීමා සංයුක්ත වන පරිදි සමස්ත රාජ්‍ය ව්‍යුහයම ප්‍රතිසංවිධානය විය යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා. 83/10

60.

ගරු බුද්ධික පතිරණ මහතා,— නිල්වලා ගඟ ව්‍යාපාරයේ ඉදිරි සංවර්ධන කටයුතු යළි ආරම්භ කිරීම,— මාතර දිස්ත්‍රික්කයේ නිල්වලා ගඟ ව්‍යාපාරයේ සංවර්ධන කටයුතු අතර මග ඇන හිටීමෙන් එම මිටියාවතේ පෝෂක ප්‍රදේශයන්හි හව හෝග වගා කරන ජනතාවට මුහුණ පෑමට සිදුවී ඇති ගැටලු කඩිනමින් විසඳීමට පියවර ගත යුතු බවත්, නිල්වලා ගඟ ව්‍යාපාරයේ ඉදිරි සංවර්ධන කටයුතු කඩිනමින් යළි ආරම්භ කළ යුතු බවත් මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා. 84/10

61.

ගරු බුද්ධික පතිරණ මහතා,— පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල මහජන නියෝජිතයින්ගේ නිල කාලයට පසුද සාමවිනිසුරු පදවිය ලබාදීම,— පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල මහජන නියෝජිතයින්ට දෙනු ලබන සාමවිනිසුරු තනතුරු ඔවුන්ගේ නිල කාලයට පමණක් සීමාවන බැවින්, නිල කාලයෙන් පසුවත් ඔවුන්ගෙන් එම සේවාව ලබා ගැනීම සඳහා පැමිණෙන විශාල පිරිසක් අපහසුතාවයට පත්වන බැවින්, එම මහජන නියෝජිතයන්ට තම නිල කාලයෙන් පසුවත්, සාම විනිසුරු තනතුරු ලබා දීම සඳහා සුදුසු වැඩ පිළිවෙළක් සකස් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා. 85/'10

62.

ගරු බුද්ධික පතිරණ මහතා,— සියළුම පළාත් සභා ජනතා නියෝජිතයන්ගේ දීමනා හා වරප්‍රසාද පිළිබඳව නැවත සලකා බැලීම,— දිවයිනේ දැනට ක්‍රියාත්මක වන පළාත් සභා හා ඉදිරියේදී විධිමත්ව ක්‍රියාත්මකවීමට නියමිත උතුරු පළාත් සභාවේ ගරු අමාත්‍යවරුන්, සභාපතිවරුන්, උපසභාපතිවරුන්, ආණ්ඩු පාර්ශ්වයේ සංවිධායකවරුන්, සභා නායකවරුන්, විරුද්ධ පාර්ශ්වයේ නායකවරුන්, විරුද්ධ පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායකවරුන් සහ ගරු මන්ත්‍රීවරුන්ගේ දීමනා, වරප්‍රසාද හා පහසුකම් ක්‍රමවත් තත්වයක නොපවතින බැවින් මේ පිළිබඳව ගැඹුරින් සලකා බලා ඒ සඳහා විධිමත් ක්‍රියාමාර්ග ගත යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා. 86/'10

63.

ගරු බුද්ධික පතිරණ මහතා,— පළාත් පාලන ආයතන වල සියලුම මහජන නියෝජිතයින්ගේ දීමනා හා වරප්‍රසාද පිළිබඳ නැවත සලකා බැලීම,— දිවයිනේ ක්‍රියාත්මක වන හා ඉදිරියේදී ක්‍රියාත්මකවීමට නියමිත සියලුම මහ නගර සභා, නගර සභා හා ප්‍රාදේශීය සභාවන්හි පුරපතිවරයන්, නගරාධිපතිවරයන්, සභාපතිවරයන්, නියෝජ්‍ය පුරපතිවරයන්, නියෝජ්‍ය නගරාධිපතිවරයන්, උප සභාපතිවරුන්, විපක්ෂනායකවරයන් හා මන්ත්‍රීවරයන්ගේ දීමනා, වරප්‍රසාද සහ අනෙකුත් පහසුකම් ක්‍රමවත් තත්වයක නොපවතින බැවින් මේ පිළිබඳව ගැඹුරින් සලකා බලා ඒ සඳහා විධිමත් ක්‍රියාමාර්ග ගත යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා. 87/'10

64.

ගරු බුද්ධික පතිරණ මහතා,— උතුරු නැගෙනහිර අතුරුදහන් වූ දෙමළ ජනතාවට මරණ සහතික ලබා දීම,— උතුරු නැගෙනහිර ප්‍රදේශවල යුද්ධය පැවති පසුගිය දශක තුනක පමණ කාලය තුළ විවිධ හේතූන් නිසා අතුරුදහන් වී ඇති පුද්ගලයන් මේ වන විට ජීවතුන් අතර සිටී ද නැද්ද යන්න කඩිනමින් පරීක්ෂණ පවත්වා ඔවුන් ජීවතුන් අතර නොමැති නම් ඔවුන් සඳහා මරණ සහතික ලබා දිය යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා. 88/'10

65.

ගරු බුද්ධික පතිරණ මහතා,— ජාතික තරුණ ප්‍රතිපත්තියක් සකස් කිරීම,— සියළුම දේශපාලන පක්ෂ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගෙන් සමන්විත විශේෂ කාරක සභාවක් පත්කොට ශ්‍රී ලංකාවට යෝග්‍යවූ ජාතික තරුණ ප්‍රතිපත්තියක් සකස් කිරීම ආරම්භ කළ යුතුයැයි ද, ඒ සඳහා ඒ හා සබැඳි සියලු ක්ෂේත්‍රයන් නියෝජනය වන පරිදි ප්‍රවීණයන්, උගතුන් හා බුද්ධිමතුන්ගෙන් මෙන්ම රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනයන්හි සහාය ලබා ගත යුතුයැයි ද මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා. 89/'10

66.

ගරු බුද්ධික පතිරණ මහතා,— රජයේ පාසල් හා විශ්වවිද්‍යාල නිවාඩු දිනවලදී එම මධ්‍යස්ථාන අධ්‍යාපන ඒකක සඳහා ලබාදීම,— රජයේ පාසල් නිවාඩු කාලයේදී සහ සවස් වරුවලත් විශ්වවිද්‍යාල නිවාඩු දිනවලත් එම මධ්‍යස්ථාන මුල් කොට ගෙන ව්‍යාපාරික ප්‍රජාව, රාජ්‍ය නොවන සංවිධාන, වාණිජ මණ්ඩල, ප්‍රජා මූල සංවිධාන සම්බන්ධ කර ගන්නා වූ පුළුල් වැඩ පිළිවෙළක් වශයෙන් වැඩිහිටි හා නොවිධිමත් අධ්‍යාපන ඒකක සහනදායී ගාස්තු පදනමක් මත ආරම්භකළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා. 90/'10

67.

ගරු බුද්ධික පතිරණ මහතා,— පුරප්පාඩු වන ග්‍රාම නිලධාරී තනතුරු වල වැඩ බැලීමේ පත්වීම් සඳහා කාර්යක්ෂම වැඩ පිළිවෙළක් සකස් කිරීම,— ග්‍රාම නිලධාරී තනතුරක පුරප්පාඩු ඇති වූ විට ආසන්න ග්‍රාම නිලධාරී වසමේ ග්‍රාම නිලධාරීවරයා වැඩ බැලීම සඳහා පත් කරනු ලබන්නේ ඉතා සුළු දීමනාවක් යටතේ බැවින් ද, මෙම වැඩ බැලීමේ පත්වීම් තුළින් ග්‍රාම නිලධාරී වසම දෙකෙහිම කාර්යක්ෂමතාව බිඳ වැටෙන බැවින්ද, එම තත්වය මග හරවා ගැනීම සඳහා සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම ග්‍රාම නිලධාරී සංචිතයක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුළ පිහිටුවිය යුතු අතර පුරප්පාඩු සිදුවන වසම සඳහා එකී සංචිතය තුළින් ග්‍රාම නිලධාරීන් පත්

කිරීම සහ එම සංවිනය තුළ සිටින ග්‍රාම නිලධාරීන්ට ප්‍රාදේශීය ලේකම් විසින් පවරනු ලබන වෙනත් ඵලදායී ක්ෂේත්‍ර හෝ රාජකාරී සඳහා යෙදවීමේ වැඩ පිළිවෙළක් සකස් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා. 91/10

68.

ගරු බුද්ධික පතිරණ මහතා,— වර්තමානයේ ක්‍රියාත්මක වන සිවිල් ආරක්ෂක කමිටුවලට නිල පිළිගැනීමක් ලබා දීම,— සෑම ග්‍රාම නිලධාරී වසමකම පිහිටා ඇති ආගමික සිද්ධස්ථානයන්හි නායක ස්වාමීන්වහන්සේ, පූජකතුමා, විදුහල්පතිතුමා, ග්‍රාම නිලධාරී, සමෘද්ධි සංවර්ධන නිලධාරී, කෘෂිකර්ම පර්යේෂණ සහකාරවරයා, ජන සභා ලේකම්වරු, ප්‍රදේශයේ පොලිස් ස්ථානය නියෝජනය කරන නිලධාරියකු සහ එම ග්‍රාම නිලධාරී වසමේ පිහිටි ස්වේච්ඡා සංවිධාන, රාජ්‍ය හා පෞද්ගලික අංශ වල සේවය කරන අදාළ වසමේ පදිංචි සිටින නියෝජිතයින්ගෙන් සමන්විත සිවිල් ආරක්ෂක කමිටු ගොඩනැගීමට වඩාත් පහසුවීම සඳහා වර්තමාන සිවිල් ආරක්ෂක කමිටුවලට නිල පිළිගැනීමක් ලබා දිය හැකි පරිදි පාර්ලිමේන්තු පනතක් සම්මත කළ යුතු යැයි ද, ඒ තුළින් ග්‍රාම නිලධාරී වසම තුළ සිදුවන අපරාධ හා දුරාවාර, නීති විරෝධී කටයුතු පිළිබඳ අදාළ අංශ සමඟ මනා සම්බන්ධීකරණයක් ගොඩනැගීමට හැකි වන පරිදි අදාළ නීති සම්පාදනය කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා. 92/10

69.

ගරු බුද්ධික පතිරණ මහතා,— දිවයින තුළ දැනට ක්‍රියාත්මක වන යල් පැන ගිය නීති අණපනත් යාවත්කාලීන කිරීම,— ශ්‍රී ලංකාවේ මේ වනවිටත් අධිරාජ්‍යවාදී යුගයේදී හඳුන්වාදෙන ලද නීති අණපනත් ක්‍රියාත්මකවන බැවින් එම නීති අණපනත් යළි අධ්‍යනය කිරීමේ කමිටු පත්කර, යල් පැනගිය දඬුවම්, දඩ මුදල් ආදිය යාවත්කාලීන කිරීමේ ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවිය යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා. 93/10

70.

ගරු බුද්ධික පතිරණ මහතා,— සියලු මැතිවරණ එකම දිනක පැවැත්වීම,— ශ්‍රී ලංකාව තුළ 1988 සිට 2010 දක්වා වසර 22 ක කාලය තුළ 1990, 1992, 1995, 1996, 1998, 2003 සහ 2007 වසරවලදී හැර අන් සෑම වසරකදීම කිසියම් මැතිවරණයක් පවත්වා ඇති අතර, එසේ මැතිවරණ පැවැත්වීම ජනතා මතය සලකා බැලීම සඳහා වටිනා නිර්ණායකයක් වුවද, මේ තුළින් රටේ ආර්ථිකය, පරිපාලනය ආදී සෑම ක්ෂේත්‍රයකටම දැඩි බලපෑමක් ඇති කරන බැවින් පළාත් පාලන මැතිවරණ, මහා මැතිවරණ සහ ජනාධිපතිවරණය එකම දිනයකදී පැවැත්වීමට හැකි වන පරිදි එකී ආයතනවල නිල කාලය සංශෝධනය කිරීමටත්, ගැලපෙන මැතිවරණ ක්‍රමවේදයක් නිර්මාණය කිරීමටත් සුදුසු පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා. 94/10

71.

ගරු බුද්ධික පතිරණ මහතා,— පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට කටයුතු කිරීම,— රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය වඩාත් ශක්තිමත් කිරීමේ අරමුණ ඇතිව පාර්ලිමේන්තුව හා පළාත් සභා අතරත්, පළාත් සභා හා පළාත් පාලන ආයතන අතරත් මනා සම්බන්ධීකරණයක් පවත්වා ගෙන යාම අත්‍යාවශ්‍ය වන අතර ඒ සඳහා පළාත් පාලන ආයතන ප්‍රධානීන්, පළාත් සභා තුළ නියෝජනයවීම සහතිකවනු පිණිස ද, පළාත් සභා ප්‍රධානීන් පාර්ලිමේන්තුව තුළ නියෝජනය වීම සහතිකවනු පිණිසද ක්‍රමවේදයක් සකස් කිරීමට අවශ්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා. 95/10

72.

ගරු බුද්ධික පතිරණ මහතා,— ජාතික ඒකාග්‍රතාව ඇති කිරීමට පියවර ගැනීම,— ජාතික ඒකාග්‍රතාවය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් දෙමළ භාෂාව කථා කරන ජනතාව ජීවත් වන ප්‍රදේශවල සිංහල භාෂා පුහුණු වැඩ සටහන් ද, සිංහල භාෂාව කථා කරන ජනතාව ජීවත් වන ප්‍රදේශවල දෙමළ භාෂා පුහුණු වැඩසටහන් ද, රාජ්‍ය, රාජ්‍ය නොවන හා පෞද්ගලික ආයතනයන්හි සහයෙන් ක්‍රියාත්මක විය යුතු අතර රාජ්‍ය හා පෞද්ගලික විද්‍යුත් මෙන්ම මුද්‍රිත මාධ්‍ය ආයතනවල සහයෝගය ලබාගනිමින් මෙම පුහුණු වැඩ සටහන් ආරම්භ කිරීම සඳහා ජාතික වැඩ පිළිවෙළක් ක්‍රියාවට නැංවිය යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා. 96/'10

73.

රුරු බුද්ධික පතිරණ මහතා,— කලත්‍රයාගේ නොමනා ක්‍රියා නිසා අසරණභාවයට පත්වන පාර්ශවයට සහන සලසා දීම,— විවාහක අඹුසැමි යුවලක් එකම වහලක් යට පීවත්ව සිටින අවස්ථාවලදී පුරුෂයා හෝ බිරිඳ සුරාව, සුදුව සහ වෙනත් අපවාරි කටයුතුවල යෙදෙමින් ඉඩම් හෝ ගේ දොර බඩු මුටුටු තම පෞද්ගලික අභිමතය පරිදි විකුණමින් හෝ අන් අයට පවරමින් හැසිරීම නිසාවෙන් අනෙක් පාර්ශවයන් සමඟ දරුවන් දැඩි අසරණභාවයට පත් වන අවස්ථාවලදී එම තත්වය වළක්වා ගැනීම සඳහා අවශ්‍ය නීති සම්පාදනය කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා. 98/'10

74.

රුරු බුද්ධික පතිරණ මහතා,—වර්යා ධර්ම පිළිබඳ කාරක සභා ඇතිකිරීම,— ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්වාසවන්තභාවය හා ඔවුන් තුළ උසස් ආචාර ධර්ම පවත්වාගෙන යාමේ අවශ්‍යතාව නිසා ඒ පිළිබඳ කරුණු සොයා බැලීම සඳහා වර්යා ධර්ම පිළිබඳ කාරක සභාවක් ඇති කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා. 99/'10

75.

රුරු බුද්ධික පතිරණ මහතා,—නව ඉලෙක්ට්‍රොනික් හැඳුනුම්පතක් නිකුත් කිරීම,— පරිපාලනය පහසු කිරීම, අපරාධ මැඩලීම සඳහා හා වෙනත් වංචනික ක්‍රියාවලට යොමුවීම අවමකිරීම සඳහා අදාළ පුද්ගලයාගේ රුධිර ගණය, බැංකු ගිණුම්, ක්‍රෙඩිට් කාඩ්, අධ්‍යාපන සුදුසුකම්, රියදුරු බලපත්‍ර හා විදේශ ගමන් බලපත්‍ර අංක ආදී වැදගත් හා අවශ්‍ය තොරතුරු ඇතුළත් නව ඉලෙක්ට්‍රොනික අංකයක් සහිත ජාතික හැඳුනුම්පතක් නිකුත් කළ යුතු බවත් ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයන්හි පීවත්වන සියලු දෙනාගේ තොරතුරු ග්‍රාම නිලධාරී කොට්ඨාස මට්ටමින් පරිගණකගත කිරීම කඩිනමින් කළ යුතු බවත් එම තොරතුරු වරින්වර යාවත්කාලීන කළයුතු බවත් මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා. 100/'10

76.

රුරු බුද්ධික පතිරණ මහතා, — පොලිස් නිලධාරීන්ට ද අවුරුදු විස්සක සේවා කාලයකින් පසු විශ්‍රාම යාමට අවස්ථාව ලබාදීම, — පොලිස් දෙපාර්තමේන්තුවේ කාන්තා පොලිස් නිලධාරිනියන් සඳහා වන විසි වසරක සේවා කාලයකින් පසු ස්ව කැමැත්තෙන් විශ්‍රාමයාමේ හැකියාව, පොලිස් නිලධාරීන් සඳහා ද අදාළ වියයුතු යැයි ද ඒ සඳහා ක්‍රමවේදයක් සකස් කළ යුතුයැයි ද මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා. 101/'10

77.

රුරු බුද්ධික පතිරණ මහතා,—රෙගුලාසි ඉවත් කිරීමේ කාරක සභා ඇති කිරීම, —රෙගුලාසි තැනීම මෙන්ම රෙගුලාසි ඉවත් කිරීමද නිතර සිදුවන ක්‍රියාවලියක් බැවින් කල්පැන ගිය රෙගුලාසි ඉවත් කිරීම පිළිබඳ සොයා බැලීම සඳහා රෙගුලාසි ඉවත් කිරීමේ කාරක සභා ඇති කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා. 102/'10

78.

රුරු බුද්ධික පතිරණ මහතා, — සිවිල් ආරක්ෂක බලකායට අයත් නිලධාරීන්/ නිලධාරිනියන් සේවයේ ස්ථිර කිරීම, — සිවිල් ආරක්ෂක බලකායට අයත් නිලධාරීන් හා නිලධාරිනියන් සඳහා ද රජයේ අනෙකුත් ආරක්ෂක අංශවල සේවයේ නියුතු නිලධාරීන් හා නිලධාරිනියන්ට මෙන් වැටුප්, දීමනා, ස්ථිර සේවය සහ විශ්‍රාම වැටුප් සහිත රජයේ වෙනත් දෙපාර්තමේන්තුවල මෙන් පිළිගත් නිල තත්වයක් ලබාදිය යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා. 103/'10

79.

රුරු බුද්ධික පතිරණ මහතා,—සහතික විම පිළිබඳ කාරක සභා ඇති කිරීම,— පාර්ලිමේන්තුවේ අසන ප්‍රශ්නවලට පිළිතුරු වශයෙන් රජය දෙන සහතික හා රජයේ බැඳීම්



ඇතැම් විට කඩ වන අවස්ථා දක්නට ලැබෙන බැවින්, රජය සිය වගකීම් ඉටු කරන බවට සහ ඒවා පිළිබඳව වගකියන බවට සහතික වීම සඳහා සහතික වීම පිළිබඳ කාරක සභා ඇති කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා. 104/10

80.

ගරු. (අල්භාජ්) ඒ.එච්.එම්. අස්වර් මහතා, — තල් ගස් වගාව දිරිමත් කිරීම, — “කටපහනරු” යන නමින් හැඳින්වෙන පොදු ජනතාවට ඉමහත් ප්‍රයෝජනවත් වන තල් ගස් වගාව දිරිමත් කිරීමෙන් තල් ආශ්‍රිත නිෂ්පාදන ප්‍රවර්ධනයට සියලු පියවර ගත යුතු බව මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා. 105/10

81.

ගරු බුද්ධික පතිරණ මහතා, — දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම්වල ඵලදායීතාව වැඩිකර ගැනීම, — ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම්වල ඇති අනවසර ඉදිකිරීම් හා අනවසර පදිංචිකරුවන් කඩිනමින් ඉවත්කර නීත්‍යානුකූල ඉදිකිරීම් සමබන්ධ ගිවිසුම් නැවත සමාලෝචනය කිරීමෙන් දෙපාර්තමේන්තුවට ලැබෙන ආදායම් වර්ධනය කළ යුතු අතර, දෙපාර්තමේන්තුවේ සංවර්ධන කටයුතු සඳහා සෘජුවම බල නොපාන්නා වූ ඉඩම් දිගුකාලීන බදු පදනමක් මත පෞද්ගලික අංශයට ලබාදී එම මුදල් දුම්රිය පද්ධතිය නවීකරණය සඳහා යොදා ගත යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.108/10

82.

ගරු බුද්ධික පතිරණ මහතා, — යාවකයින්ගේ ජීවිත ආරක්ෂා කිරීම සඳහා ක්‍රමවේදයක් සැකසීම, — මේ වන විට යාවකයින්ගේ ජීවිතවලට විශාල ලෙස තර්ජන එල්ල වී තිබෙන බැවින් ඔවුන්ගේ ජීවිතවල සුරක්ෂිතතාව රැකදීම උදෙසා, ඔවුන්ට වගා කිරීම සඳහා ඉඩම් ලබා දී ඉන් ලැබෙන ආදායමෙන් ඔවුන්ගේ ජීවිතවල ආරක්ෂාව හා පෝෂණය සහතික කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.109/10

83.

ගරු බුද්ධික පතිරණ මහතා, — අයාලේ යන සුනඛයින්ගෙන් මිනිස් ජීවිතවලට සිදුවන හානිය වළක්වා ගැනීම සඳහා ක්‍රමවේදයක් සැකසීම, — අයාලේ යන සුනඛයින්ගෙන් මිනිස් ජීවිතවලට සිදුවන හානිය වළක්වා ගැනීමේ අරමුණින්, රජය මගින් භූමි ප්‍රමාණයක් වෙන්කොට එම ස්ථානයට නිදැල්ලේ යන සුනඛයින් ගෙන ගොස් ඔවුන් රැක බලාගැනීම සඳහා සුදුසු වැඩ පිළිවෙලක් සකස් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.110/10

84.

ගරු බුද්ධික පතිරණ මහතා, — ළමා අපවාර සිද්ධීන් සඳහා දැඩි දඬුවම් පැනවීම, — දිවයින පුරා ළමා අපවාර හා අපයෝජනයන් දිනෙන් දින සිඝ්‍රයෙන් වර්ධනය වීමේ තත්ත්වයක් ඇති වී තිබෙන බැවින් ඒ සම්බන්ධව දැනට පවත්නා නීති රෙගුලාසි ප්‍රමාණවත් නොවන්නේ නම්, නව නීති රෙගුලාසි අලුතින් සම්මත කොට ඉතා කඩිනමින් මේ සම්බන්ධ නඩු විසඳීමට කටයුතු කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.111/10

85.

ගරු බුද්ධික පතිරණ මහතා, — සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා වෙරළ පිවිසුම් මාර්ග ඇති කිරීම, — දිවයිනේ වෙරළබඩ කලාපය තුළ සිඝ්‍රයෙන් සිදුවන ඉදිකිරීම් නිසාවෙන් දේශීය, විදේශීය සංචාරකයන්ට මෙන්ම ධීවරයන්ට ද වෙරළ තීරයට පිවිසීමේදී අවහිරතා ඇතිව තිබීම සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනයට මෙන්ම ධීවර කර්මාන්තයට ද බාධා ගෙන දෙන බැවින් එම තත්ත්වය වළක්වාලීම සඳහා මෙන්ම මෙම ක්ෂේත්‍ර ප්‍රවර්ධනය කිරීමේ අරමුණ ඇතිව වෙරළ පිවිසුම් මාර්ග පද්ධතියක් ඇති කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.112/10

86.

ගරු බුද්ධික පතිරණ මහතා,— අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීම,— විදුහල්පති සේවය, ගරු අධ්‍යාපන සේවය, අධ්‍යාපන පරිපාලන සේවය යන සේවාවල දැඩි වැටුප් විෂමතාවක් පවතින බැවින්, එම තත්ත්වය මඟ හරවා ඔවුන්ගේ ආත්මාභිමානයට සරිලන වැටුපක් ලැබෙන පරිදි වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා ක්‍රමවේදයක් සකස් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.113/10

87.

ගරු බුද්ධික පතිරණ මහතා,— බෞද්ධ භික්ෂු අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම,— බෞද්ධ භික්ෂුත්වහන්සේලාගේ ධර්ම ඥානය ප්‍රවර්ධනය කිරීමේ අරමුණ ඇතිව උන්වහන්සේලාගේ කථන හැකියා, ශ්‍රවණ හැකියා, පරිගණක, මනෝවිද්‍යාත්මක සහ උපදේශනය පිළිබඳ දැනුම වැඩි දියුණු කිරීම උදෙසා දැනට පවත්නා භික්ෂු අධ්‍යාපන ආයතනවලට පරිබාහිරව මෙම කටයුතු සඳහාම වෙන් වූ භික්ෂු අධ්‍යාපන ආයතන ඇති කිරීම සඳහා ක්‍රමවේදයක් සකස් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.114/10

88.

ගරු බුද්ධික පතිරණ මහතා,— ශ්‍රී ලංකාව තුළ දැනට ක්‍රියාත්මක වන නොතාරිස් සේවාව යාවත්කාලීන කිරීම,— දිවයින තුළ ක්‍රියාත්මක වන නොතාරිස් සේවය යල්පැන ගිය නීතිවලින් සකස් වී ඇති නිසා ඒ පිළිබඳව යළි සලකා බලා වර්තමානයට ගැලපෙන ලෙස නීති හඳුන්වා දිය යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.115/10

89.

ගරු බුද්ධික පතිරණ මහතා,— වියළි කලාපීය හේන් ගොවීන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීම,— වියළි කලාපීය ප්‍රදේශවල හේන් ගොවීන් විසින් වගා කරනු ලබන වී, කුරක්කන්, මුං, තල වැනි වගාවන්හි අස්වැන්න වැඩි කර ගැනීම සහ නිෂ්පාදන සකස් කිරීම සඳහා නව තාක්ෂණය හඳුන්වාදීම තුළින් උසස් ගුණාත්මක තත්ත්වයෙන් යුතු නිෂ්පාදන සකස් කිරීම සඳහාත්, දේශීය හා ජාත්‍යන්තර වෙළඳපොළ තුළ නිෂ්පාදන අලෙවි කර ගැනීමේ පදනම ශක්තිමත් කර ගැනීම සඳහාත් සීමිත සමූපකාර සමාගම් ඇති කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.116/10

90.

ගරු බුද්ධික පතිරණ මහතා,— ගරු උපදේශක සේවාවක් ඇති කිරීම,— ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනයක් ඇති කිරීමේ අරමුණ ඇතිව මීට වසර විස්සකට(20) පමණ පෙර සිට ආරම්භ වී ක්‍රියාත්මක වන ගරු උපදේශක තනතුරු වෙනම ගරු උපදේශක සේවා ඒකකයක් ලෙස ස්ථාපනය කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.117/10

91.

ගරු රුවන් රණතුංග මහතා,— අතුරු බෙදීම් තහනම් නිකුත්කර ඇති රජයේ දීමනා පත්‍ර ඉඩම්වල අතුරු බෙදීමේ බලය ප්‍රාදේශීය ලේකම්වරුන්ට පැවරීම,— ජය භූමි, ස්වර්ණ භූමි, රත්න භූමි ආදී රජයේ ඉඩම් දීමනා පත්‍රලාභීන්ගේ ඉඩම්වල අතුරු බෙදීම් තහනම් වූවත්, මුල් ඉඩම්ලාභීන්ගේ දෙවන පරම්පරාවේ අයිතිය තහවුරු කිරීමටත්, ඔවුන්ගේ ගේ දොර වතුපිටිවල සංවර්ධන කටයුතු කිරීමටත් අතුරු බෙදීම් අවශ්‍යතා පැන නැගුණු විට, පළාත් කොමසාරිස්, ඉඩම් කොමසාරිස් සහ ජනාධිපති ලේකම් කාර්යාලය හරහා දැනට ක්‍රියාත්මක වන දීර්ඝ ක්‍රියාවලිය අවම කොට අතුරු බෙදීමේ බලය ප්‍රාදේශීය ලේකම්වරුන්ට පැවරීමට අවශ්‍ය නීති හඳුන්වා දිය යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.118/10

92.

ගරු බුද්ධික පතිරණ මහතා,— නිරිඟු පිටි වෙනුවට සහල් පිටි ජනතාව අතර ජනප්‍රිය කරවීම සඳහා නව තාක්ෂණය හඳුන්වා දීම,— නිරිඟු පිටි සඳහා විදේශ රටවලට ඇදී යන විශාල ධනස්කන්ධය නවතාලීමේ අරමුණ ඇතිව ආදේශකයක් ලෙස භාවිතා කළ හැකි සහල් පිටිවලින් සැකසූ ආහාර ප්‍රචලිත කිරීම සඳහාත්, කෙඳි සහිත ධාන්‍ය වර්ගයක් වන සහල් වඩාත් සියුම් ලෙස නිරිඟු පිටි මෙන් අඹරා ගැනීම සඳහාත්, නිරිඟු පිටි ඇඹරීමට භාවිතා කරන ආකාරයේ යන්ත්‍ර සූත්‍ර සහ නව තාක්ෂණය හඳුන්වා දිය යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.119/10

93.

ගරු බුද්ධික පතිරණ මහතා,— යුද්ධය නිසා ආබාධිතයන් බවට පත්වූවන්ට සහන සලසා දීම,— වසර 30කට ආසන්න කාලයක් පැවැති යුද්ධය හේතුකොට ගෙන එදිනෙදා කුලී වැඩ කොට ජීවත් වූ ජනතාවන් ස්ථිර රැකී රක්ෂා කළ ජනතාවන් අතුරින් සැලකිය යුතු ප්‍රමාණයක් අංගවිකලව ආබාධිතව ජීවන බරින් මහත් පීඩාවට පත් වී අසරණව ජීවත් වන බැවින්, ඔවුන් සඳහා යම් මාසික දීමනාවක් ලබා දීමට කටයුතු කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.120/10

94.

ගරු බුද්ධික පතිරණ මහතා,— සියලුම ප්‍රභූ ආරක්ෂකයින් සඳහා ගමන් වියදම් දීමනාවක් ලබා දීම,— ජනාධිපති ආරක්ෂක සහ අගමැති ආරක්ෂක සේවයේ නියුක්ත නිලධාරීන්ට මෙන්ම අනෙකුත් ප්‍රභූ ආරක්ෂක සේවාවල නියුක්ත නිලධාරීන්ට ද සමාන ගමන් වියදම් දීමනාවක් ලබා දීමට කටයුතු කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.122/11

95.

ගරු රුවන් රණතුංග මහතා,— රාජ්‍ය බැංකුවල පොලී ගෙවීම සහ පොලී අයකිරීම අතර පවතින පරතරය අඩු කිරීම,— රාජ්‍ය බැංකුවල සාමාන්‍ය ඉතුරුම් තැන්පතු සඳහා ගෙවන පොලී අනුපාතය 4 % සිට 4.5 % දක්වාද ස්ථාවර තැන්පතු සඳහා ගෙවන පොලී අනුපාතය 8 % පමණ ද වන අතර බැංකු විසින් නිවාස, ව්‍යාපාරික සහ කෘෂිකාර්මික වැනි ණය සඳහා අය කරනු ලබන පොලී අනුපාතය 12 % සිට 13 % ක් ද පමණ වන බැවින් ජනතාවට සහ කුඩා පරිමාණ ව්‍යාපාරිකයන්ට අනදිම සඳහාත් ඔවුන් දිරිගැන්වීම සඳහාත් මෙම අයකරන පොලිය සහ ගෙවන පොලිය අතර පවතින පරතරය අඩුකිරීමට පියවර ගත යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.123/11

96.

ගරු රුවන් රණතුංග මහතා,— උපාධිධාරී ග්‍රාම නිලධාරීන් අගැයීම සඳහා දීමනාවක් ලබා දීම,— රාජ්‍ය සේවය ගම් මට්ටමින් ජනතාවට ලබා දීම සඳහා සේවය කරන ග්‍රාම නිලධාරීන් අ.පො.ස. (උ/පෙළ) විභාගයෙන් පසුව තරඟ විභාග ලකුණු මත බඳවා ගෙන ඇතත්, දැනට සේවයේ යෙදී සිටින ග්‍රාම නිලධාරීන් අතුරින් 30 % ක් 40 % ක් පමණ පිරිසක් උපාධි සුදුසුකම් ලබා ඇති අතර එයට කිසිදු සැලකිල්ලක් මෙනෙක් දක්වා නැති බැවින් උපාධි සුදුසුකම් අගැයීම සඳහා උපාධිධාරී ග්‍රාම නිලධාරීන්ට වැටුප් වැඩිවීමක් හෝ දීමනාවක් ලබා දීමට අවශ්‍ය පියවර ගත යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.124/11

97.

ගරු රුවන් රණතුංග මහතා,— ශාස්ත්‍රීය ග්‍රන්ථවල හැර දෛනික පුවත්පත් සහ වාර සභරාවල බුද්ධ රූපය පළ කිරීම තහනම් කිරීම,— දෛනික පුවත්පත්වල සහ වාර සභරාවල බුද්ධ රූප සහ ප්‍රතිමා රූප කිසිදු පාලනයකින් තොරව අසීමිතව මුද්‍රණය කෙරෙන අතර එම පත්‍රිකා විවිධ භාණ්ඩ දවටන සහ වෙනත් අයෝග්‍ය කටයුතු සඳහා භාවිතා කිරීම බුදුරජාණන්වහන්සේට අගෞරවයක් වන බැවින් 2600 වැනි සම්බුද්ධ ජයන්තිය සැමරීම ද

සැලකිල්ලට ගෙන මින් ඉදිරියට ශාස්ත්‍රීය ග්‍රන්ථවල හැර දෛනික පුවත්පත්, වාර සභාරා සහ වෙනත් පත්‍රිකාවල බුද්ධ රූප සහ ප්‍රතිමා රූප පළ කිරීම තහනම් කිරීම සඳහා අවශ්‍ය නීති හඳුන්වා දිය යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.126/11

98.

ගරු (අල්හාජ්) ඒ. එච්. එම්. අස්වර් මහතා,— ත්‍රිභාෂා ශ්‍රී ලංකාවක් සඳහා “සභෝදර පාසල් වැඩසටහනක්” ස්ථාපනය කිරීම,— ත්‍රිභාෂා ශ්‍රී ලංකාවක් සඳහා වන දස අවුරුදු ජාතික සැලැස්මක් ඇති කිරීම ජාතික ඒකාබද්ධතාව සහ සමාජ සංහිදියාව සඳහා ඉතා වැදගත් ක්‍රියා මාර්ගයක් බැවින්, කෙටි කාලීන නිරාවරණ වැඩ සටහන් යටතේ ශිෂ්‍යයන් සහ ගුරුවරුන් හුවමාරුව සඳහා “සභෝදර පාසල් වැඩසටහනක්” මගින් බහුතරයක් සිංහල භාෂාව කථා කරන ප්‍රදේශවල තිබෙන එක් එක් පාසල්, දෙමළ මාධ්‍ය පාසල් සමග සම්බන්ධ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සහ ජාතික භාෂා සහ සමාජ ඒකාබද්ධතා අමාත්‍යාංශය පියවර ගත යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.127/11

99.

ගරු රවී කරුණානායක මහතා,— ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය නැවත නම් කිරීම,— නිදහස් අධ්‍යාපනයේ පියා වන දිවංගත ගරු (ආචාර්ය) සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතාට ගෞරවයක් වශයෙන් ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය එතුමාගේ නමින් නැවත නම් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.128/11

100.

ගරු අජිත් කුමාර මහතා,— පූච්ඡා විෂය අධ්‍යාපනය පිළිබඳව ජාතික වැඩපිළිවෙළක් සකස් කිරීම,— අප රට තුළ දරුවන්ගේ අධ්‍යාපනයේ ඉතා වැදගත් අවස්ථාවක් වන පූච්ඡා විෂය අධ්‍යාපනය ලබා දීම (පෙර පාසල් අධ්‍යාපනය) පිළිබඳව ජාතික වැඩපිළිවෙළක් සකස් කළ යුතු අතර පෙර පාසල් පාලිකාවන්ට විධිමත් පුහුණුවක් හා බඳවා ගැනීමේ ක්‍රමයක් සමගින් වැටුප් ක්‍රමයක් ද සකස් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

පා.129/11

101.

ගරු අජිත් කුමාර මහතා,— ගාල්ල දිස්ත්‍රික්කයේ ඓතිහාසික ස්ථාන පිළිබඳ නිබන්ධනයක් සකස් කිරීම,— ගාල්ල දිස්ත්‍රික්කයේ ඓතිහාසික, පුරා විද්‍යාත්මක හා සංස්කෘතිකමය වශයෙන් වටිනා ස්ථාන සම්බන්ධයෙන් පුළුල් අධ්‍යයනයක් සිදුකර ඒ පිළිබඳව ශාස්ත්‍රීය වශයෙන් වටිනාකමක් ඇති නිබන්ධනයක් සකස් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

**2011 අගෝස්තු මස 23 වැනි අභ්‍යරුවාදා**  
**වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න**

0582/10

1.

ගරු රවී කරුණානායක මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (3)

- (අ) (i) මෙරට ක්‍රියාත්මක වන සියලුම බ්‍රෝඩ්බන්ඩ් (පුළුල් තරංග මාලා) සේවා සපයන්නන්ගේ නම් කවරේද;
- (ii) එම සමාගම්වල හිමිකරුවන්ගේ සහ අධ්‍යක්ෂවරුන්ගේ නම් කවරේද;
- (iii) එම බ්‍රෝඩ්බන්ඩ් සේවා සපයන්නන් වෙත ලබාදී ඇති තරංගමාලා සංඛ්‍යාතයන් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ආ) (i) බ්‍රෝඩ්බැන්ඩ් සේවා සපයන කාර්යාලවල සේවය කරන සේවකයන්ගේ සංඛ්‍යාව කවරේද;
  - (ii) බ්‍රෝඩ්බැන්ඩ් සේවා සපයන්නන් සිය මෙහෙයුම් ආරම්භ කළ දිනයන් කවරේද;
  - (iii) පසුගිය වර්ෂ පහක කාලය තුළ එක් එක් වර්ෂයේදී බ්‍රෝඩ්බැන්ඩ් සේවා සපයන්නන් විසින් ගෙවන ලද බදු මුදල් ප්‍රමාණය කොපමණද;
- යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
- (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

0959/10

2.

ගරු දයාසිරි ජයසේකර මහතා,— මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)

- (අ) (i) ශ්‍රී ලංකාවේ නීතිගත කරන ලද බලපත්‍රලාභී කැසිනෝ ශාලා සංඛ්‍යාව කොපමණද;
  - (ii) ඒවා පවත්වාගෙන යන ස්ථාන කවරේද;
  - (iii) ඒවායේ අයිතිකරුවන්ගේ නම් සහ ලිපිනයන් කවරේද;
  - (iv) එම එක් එක් ආයතනය ආරම්භ කළ වර්ෂය කවරේද;
- යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
- (ආ) (i) වර්ෂ 2005 සිට මේ දක්වා කැසිනෝ ශාලා වෙනත් රජයට ලැබුණු බදු ආදායම වාර්ෂිකව, වෙන් වෙන් වශයෙන් කොපමණද;
  - (ii) කැසිනෝ ශාලාවක් ආරම්භ කිරීමට බලපත්‍රයක් ලබා ගන්නා ක්‍රමවේදය කවරේද;
  - (iii) බලපත්‍ර ලබාදීමේදී අවසන් අනුමතිය ලබා දෙන්නා කවුරුන්ද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඇ) (i) 2010 වර්ෂයේදී කැසිනෝ ශාලා නව බලපත්‍ර ලබා ගැනීම සඳහා ඉල්ලුම් කර ඇති සංඛ්‍යාව කවරේද;
  - (ii) ඒ අතරින් බලපත්‍ර ලබා දෙන සංඛ්‍යාව කවරේද;
  - (iii) එසේ බලපත්‍ර ලබන අයගේ නම් සහ ලිපිනයන් කවරේද;
- යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
- (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

1080/11

3.

ගරු බුද්ධික පතිරණ මහතා,— සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) 2010 වර්ෂය තුළ දකුණු පළාතේ වාර්තා වූ මී උණ රෝගීන්ගේ සංඛ්‍යාව කොපමණද;
  - (ii) එම රෝගීන් සංඛ්‍යාව පෙර වර්ෂය හා සැසඳීමේදී වැඩිවීමක් ද නැතහොත් අඩුවීමක්ද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ආ) (i) දකුණු පළාත තුළ මී උණ රෝගය ව්‍යාප්තවීම සඳහා හේතු වූ සාධක හඳුනාගෙන තිබේද;
  - (ii) එසේ නම්, ඒවා කවරේද;

(iii) අදාළ හේතු සාධක ප්‍රදේශයෙන් ඉවත් කිරීම සඳහා යෝජිත හෝ ක්‍රියාත්මක වැඩ පිළිවෙළක් තිබේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

0991/10

4.

ගරු රචි කරුණානායක මහතා,— වැවිලි කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) රාජ්‍ය වැවිලි සමාගම් පෞද්ගලීකරණය කරන ලද්දේ කවදාද;
- (ii) එම කාලයේ බලයේ සිටියේ කවර රජයද;
- (iii) වැවිලි සමාගම් පෞද්ගලීකරණය කරන අවස්ථාවේ මෙරට සිටි ජනාධිපතිවරයාගේ නම කවරේද;
- (iv) පෞද්ගලීකරණය කරන ලද වැවිලි සමාගම්වල නම් කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

- (ආ) (i) එම එක් එක් වැවිලි සමාගම විකුණනු ලැබූ මිල ගණන් කවරේද;
  - (ii) එම එක් එක් සමාගමේ විකුණන ලද කොටස් ප්‍රතිශතයන් කවරේද;
- යන්නද එතුමා වෙන් වෙන් වශයෙන් සඳහන් කරන්නෙහිද?

- (ඇ) (i) රජය ජනසතුකරණ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බැවින්, පෞද්ගලීකරණය කරන ලද වැවිලි ව්‍යාපාරයන් ඉදිරියේදී රජය විසින් ආපසු මිලට ගනු ලබන්නේද;
  - (ii) එසේ නම්, එම සමාගම් මිලට ගනු ලබන දිනය කවරේද;
  - (iii) නොඑසේ නම්, ඒවා ආපසු මිලදී නොගැනීමට හේතු කවරේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

1081/11

5.

ගරු බුද්ධික පතිරණ මහතා,— ප්‍රවාහන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් මුළු සේවක සංඛ්‍යාව කොපමණද;
- (ii) එම සේවක සංඛ්‍යාවෙන් 2005 සිට 2010 දක්වා කාල සීමාව තුළ බඳවා ගෙන ඇති සේවක සංඛ්‍යාව කොපමණද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

- (ආ) (i) ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවය කරන දෛනික වැටුප් ලබන සේවක සංඛ්‍යාව කොපමණද;
- (ii) මෙම සේවකයින්ගෙන් වර්ෂ 8 - 10 අතර කාල සීමාවක් පුරා දෛනික වැටුප් ලබමින් සේවය කරන සංඛ්‍යාව කොපමණද;
- (iii) එම සේවකයින්ගේ සේවය ස්ථිර කිරීමට කටයුතු කරන්නේද;
- (iv) එසේ නම්, ඒ කවදාද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

1092/'11

6.

ගරු දයාසිරි ජයසේකර මහතා, — ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වත්මන් සභාපතිවරයාගේ සම්පූර්ණ නම සහ වයස කවරේද;
  - (ii) ඔහු එම තනතුරට පත්කළ බලධාරියා කවරුන්ද;
  - (iii) ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිධුරයට පත්වීමට පෙර ඔහු සේවය කළ ස්ථානය හා දැරූ තනතුර කවරේද;
  - (iv) ඔහුගේ වෘත්තීය පලපුරුද්ද සහ අධ්‍යාපන සුදුසුකම් කවරේද;
  - (v) ඔහුගේ මාසික වැටුප හා ලැබෙන වෙනත් දීමනා කවරේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

0992/'10

7.

ගරු රවි කරුණානායක මහතා, — විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණය කළ දිනය කවරේද;
  - (ii) විකුණා ඇති කොටස්වල ප්‍රතිශතය කොපමණද;
  - (iii) රජය විසින් එම කොටස් විකුණන ලද මිල ගණන් කවරේද;
  - (iv) ඉහත කී පෞද්ගලීකරණය සිදු කරන ලද අවස්ථාවේ සිටි ජනාධිපතිවරයාගේ නම සහ බලයේ සිටි ආණ්ඩුව කවරේද;
  - (v) එවකට සිටි සභාපතිවරයාගේ නම කුමක්ද;
- යන්න එතුමා ප්‍රකාශ කරන්නෙහිද?
- (ආ) මෙම රජය ජනසතුකරණ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බැවින් ඉහත කී ආකාරයෙන් විකුණා දැමූ කොටස්, රජය විසින් යළිත් මිල දී ගන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

1082/'11

8.

ගරු බුද්ධික පතිරණ මහතා, — අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ, කින්නියා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කින්නියා ටී. බී. ජයා බාලිකා විද්‍යාලය සුනාමියෙන් විනාශයට පත් වූ බවත්;
  - (ii) එම පාසල ප්‍රතිසංස්කරණය කිරීමට මෙතෙක් කටයුතු කර නොමැති වීමෙන් සිසු දැරියන් දැඩි අපහසුතාවයකට පත්ව ඇති බවත්;
  - (iii) එවැනි තත්වයක් යටතේ වුවද එම විද්‍යාලය මේ වන විට අ. පො. ස. (සාමාන්‍ය පෙළ) හා (උසස් පෙළ) විභාගවලින් ඉහළ ප්‍රතිඵල වාර්තාකර ඇති බවත්;
- එතුමා දන්නෙහිද?
- (ආ) එම පාසලේ පවතින අඩුපාඩු මඟහරවා අධ්‍යාපනයේ නවෝදයක් ඇති කිරීම සඳහා නව ගොඩනැගිලි ඉදිකොට පාසල අලුත්වැඩියා කිරීමට කටයුතු කරන්නේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

- (ඇ) (i) කින්නියා ටී. බී. ජයා බාලිකා විද්‍යාලය වෙතත් ස්ථානයකට ගෙන යාමේ සුදානමක් තිබේද;
  - (ii) එසේ නම්, පාසල රැගෙන යන නව ස්ථානය කවරේද;
- යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
- (ඈ) (i) එම පාසල වෙතත් ස්ථානයකට රැගෙන යෑමෙන් එහි සිසු දැරියන් බොහෝ පිරිසකට ගමනාගමන දුෂ්කරතා ඇතිවන බවත්;
  - (ii) එම හේතුවෙන් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු අඩාලවන බවත්;
- එතුමා පිළිගන්නෙහිද?
- (ඉ) නොඑසේ නම්, ඒ මන්ද?

1093/11

9.

ගරු දයාසිරි ජයසේකර මහතා, — ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) මුතුරාජවෙල සිලෝන් පෙට්‍රෝලියම් ස්ටෝරේජ ටර්මිනල්ස් ලිමිටඩ් (තෙල් සමාගම) පෙට්‍රල් බෙදාහැරීම ආරම්භ කිරීම නිමිත්තෙන් පැවැත්වූ උත්සවය වෙනුවෙන් වැය වූ මුදල කොපමණද;
  - (ii) එම මුදල් වියදම් කිරීම සඳහා අනුමතිය ලබා දුන් පුද්ගලයා කවරුන්ද;
  - (iii) ඉහත සමාගම තෙල් බෙදා හැරීම ආරම්භ කළ දිනයේ නිකුත් කරන ලද තෙල් ලීටර් සංඛ්‍යාව කොපමණද;
  - (iv) කොළොන්නාව සංකීර්ණයේ පෙට්‍රල් බෙදාහැරීම සිදු වෙද්දී මුතුරාජවෙලින් පෙට්‍රල් බෙදාහැරීම කඩිනම් කිරීමට හේතුව කවරේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

**2011 අගෝස්තු මස 24 වැනි බදාදා**  
**වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න**

0584/10

1.

ගරු රවී කරුණානායක මහතා, — මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (3)

- (අ) (i) පසුගිය වර්ෂ හතරක කාලය තුළ ද්විපාර්ශ්වික පදනම මත මිත්‍ර රටවලින් සහ බහුපාර්ශ්වික ආයතනවලින් ලබා ගන්නා ලද ණය මුදල් ආපසු ගෙවීමට ලබාදෙන කාලය සහ ණය ආපසු ගෙවීම සඳහා ලබා දෙන ලද සහන කාල සීමාව සම්බන්ධයෙන් කරන ලද අලුත්කිරීම් කවරේද;
- (ii) එවැනි පහසුකම් ලබාදෙන ලද දිනය කවරේද;
- (iii) එවැනි පහසුකම් ලබා දීමේ අරමුණ කවරේද;
- (iv) ඉහත කී ණය මුදල් සම්බන්ධයෙන් කිසියම් ආරම්භක ගාස්තුවක්, පොරොන්දු ගාස්තුවක්, කළමනාකරන හෝ පරිපාලන ගාස්තුවක්, රක්ෂණ වාරිකයක්, සහ හෝ වෙනත් කිසියම් නම්වලින් හැඳින්වෙන පිරිවැයක් දැරීමට සිදුවී තිබේද;



- (v) එක්වර ගෙවිය යුතු ගෙවීම් හෝ වාර්ෂිකව ගෙවිය යුතු ගෙවීම් තිබේද;
  - (vi) පිරිවැය සාධකයක් ලෙස රට කෙරෙහි බලපෑමක් ඇති කරන ඉහත කී ගෙවීම් සඳහා වර්ෂයකට ගෙවීමට තිබෙන මුදල් ප්‍රමාණයන් කොපමණද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

1083/11

2.

ගරු බුද්ධික පතිරණ මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) පරිගණක විද්‍යාගාර ඇති රජයේ පාසල් සංඛ්‍යාව කොපමණද;
  - (ii) 2011 වර්ෂයේදී නව පාසල් පරිගණක විද්‍යාගාර පිහිටුවීමට සැලසුම්කර තිබේද;
  - (iii) ඒ සඳහා වර්ෂ 2011 අයවැය ප්‍රතිපාදනවලින් වෙන් කර ඇති මුදල කොපමණද;
- යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

- (ආ) (i) පරිගණක විෂයය ඉගැන්වීමට ස්ථීර පුහුණු ගුරුවරයෙකු නොමැති රජයේ පාසල් සංඛ්‍යාව කොපමණද;
  - (ii) එම පාසල් කවරේද;
  - (iii) ඉහත ගුරු හිඟය මග හරවා ගැනීම සඳහා නවක ගුරුවරුන් බඳවා ගැනීමට කටයුතු කරන්නේද;
  - (iv) එසේ නම්, ඒ කවදාද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

1094/11

3.

ගරු දයාසිරි ජයසේකර මහතා,— ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යවරයාට සහ ඔහුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට ලබා දී ඇති වාහන සංඛ්‍යාව කොපමණද;
  - (ii) එම වාහන අතරින් කොන්ත්‍රාත් සහ කුලී පදනම මත ලබාගෙන ඇති වාහන සංඛ්‍යාව කොපමණද ;
  - (iii) එම වාහනවල ලියාපදිංචි අංක සහ වර්ගයන් කවරේද;
  - (iv) ඉහත වාහන සඳහා මාසිකව ගෙවනු ලබන මුළු මුදල කොපමණද;
- යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

- (ආ) (i) ඉහත අ(i) හි සඳහන් එක් එක් වාහනයේ රියදුරාගේ නම, වයස සහ සේවයට බඳවාගත් දිනය වෙන් වෙන් වශයෙන් කවරේද;
  - (ii) ඔවුන් රාජ්‍ය සේවයෙන් එම තනතුරු සඳහා අනුයුක්ත කර තිබේ නම්, ඒ ආයතන කවරේද;
  - (iii) කොන්ත්‍රාත් පදනම යටතේ අලුතින් රියදුරන් බඳවාගෙන තිබේද;
- යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

- (ඇ) (i) ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යතුමාගේ ආරක්ෂක සේවයට යොදවා තිබෙන වාහන සංඛ්‍යාව කොපමණද;

(ii) එම වාහනවල අංකයන් සහ වර්ග කවරේද;  
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

0993/'10

4.

ගරු රවී කරුණානායක මහතා, — බනිජ තෙල් කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) ගෑස් සමාගම සීමාසහිත ජෛව සමාගමට විකුණනු ලැබූ දිනය කවරේද;
- (ii) එලෙස විකුණනු ලැබූ කොටස්වල මිල සහ ප්‍රතිශතය කවරේද;
- (iii) ගෑස් සමාගම විකුණන අවස්ථාවේදී සිටි ජනාධිපතිවරයාගේ නම සහ බලයේ සිටි රජය කවරේද;
- (iv) විකුණනු ලැබූ දිනයේ සිට නැවත මිලදී ගත් දිනය දක්වා කාලය තුළ රජයට ලැබුණු ලාභාංශ ප්‍රමාණය කොපමණ;
- (v) ජෛව ටර්මිනල් සමාගම තුළ රජය සතු කොටස් ප්‍රමාණය කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

- (ආ) (i) සීමාසහිත ජෛව සමාගම සතු කොටස් නැවත මිලදී ගැනීම සඳහා රජය විසින් ගෙවනු ලැබූ මිල කවරේද;
- (ii) රජය විසින් නැවත මිලදී ගත් කොටස් ප්‍රතිශතය කවරේද;
- (iii) ඉහත සඳහන් නැවත මිලදී ගැනීම සිදු කරන ලද දිනය කවරේද;
- (iv) මිල තක්සේරුව සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණි ක්‍රමය කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

1084/'11

5.

ගරු බුද්ධික පතිරණ මහතා, — වරාය හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) මාතර දිස්ත්‍රික්කයේ, අකුරැස්ස ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ පිහිටි ගොඩැල්ලවත්ත, පාමංවැල්ල පාර 1995.08.24 දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය මගින් රජයට අයත් පාරක් ලෙස ප්‍රකාශයට පත්කොට ඇති බවත්;
- (ii) එම මාර්ගයේ දුර කි.මී. 1.5ක් පමණ වන බවත්;
- (iii) එම මාර්ගයේ ආරම්භ කොටස සහ අවසාන කොටස වාහන ගමන් කළ හැකි සේ සකස්කර ඇති නමුත්, පාර මැද කොටසේ මීටර් 100ක් පමණ දුර ප්‍රමාණයක් සංවර්ධනය කර නොමැති බවත්;
- (iv) එයින් ජනතාවගේ ගමනාගමන කටයුතුවලට විශාල බාධාවක් සිදුව ඇති බවත්;

එතුමා දන්නෙහිද?

- (ආ) (i) එම මාර්ගය ඒකාබද්ධ කොට ගමනාගමන කටයුතු සඳහා සුදුසු පරිදි සංවර්ධනය කිරීමට කටයුතු කරන්නේද;
- (ii) එසේ නම්, ඒ කවදාද;
- (iii) ඒ සඳහා ප්‍රතිපාදන වෙන් කර තිබේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

1095/'11

6.

ගරු දයාසිරි ජයසේකර මහතා,— ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) මහින්ද වින්තන ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන්වූ පරිදි සමෘද්ධිලාභී පවුල්වල ගැබ්ණි මව්වරුන්ට මේ වන විට පෝෂණ මල්ලක් ලබා දෙන්නේද;
- (ii) සමෘද්ධිලාභී පවුලක සිදුවන නව දරු උපතකදී දරුවාට අවශ්‍ය දෑ අඩංගු නිලිණ කට්ටලයක් ලබාදීමට මේ වනවිට කටයුතු කරන්නේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

- (ආ) (i) ආබාධ සහිත සමාජිකයෙකු සහිත පවුලක ආර්ථික තත්ත්වය නොසලකා සමෘද්ධි ආධාරය ලබාදීම සිදුකරනු ලබන බවට මහින්ද වින්තන ප්‍රතිපත්තියේ සඳහන් අයුරින් මේ වනවිට කටයුතුකර තිබේද;
- (ii) එසේ නම්, මේ වන විට ඒ යටතේ ප්‍රතිලාභ ලබා ඇති පවුල් සංඛ්‍යාව කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

0994/'10

7.

ගරු රවී කරුණානායක මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) 2000 වර්ෂයේ සිට අද දක්වා, එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා සේවය සඳහා පිටත්ව ගොස් ඇති පොලිස් සහ ත්‍රිවිධ හමුදා භටයින්ගේ සංඛ්‍යාව, වාර්ෂික පදනමින් කොපමණද;
- (ii) එක්සත් ජාතීන් විසින් සොල්දාදුවෙකුට හෝ පොලිස් භටයකුට ගෙවූ මුදල කොපමණද;
- (iii) ඔවුන් සේවයේ යොදවා ඇති රටවල් කවරේද;
- (iv) එම එක් එක් රටේ සේවයේ යොදවා ඇති ශ්‍රී ලාංකික ආරක්ෂක සේවා භටයින් සංඛ්‍යාව කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ආ) (i) මෙහි සඳහන් කරුණට පරිබාහිර වෙනත් කරුණක් සඳහා සොල්දාදුවන් සහ පොලිස් භටයින් විදේශ රටවල සේවය සඳහා යවා තිබේද;
- (ii) එසේ නම්, ඔවුන් සේවය සඳහා යවා ඇති ස්ථාන කවරේද;
- (iii) ඉහත කී ස්ථානවලට ඔවුන් යැවීමේ අරමුණ කවරේද;

යන්න එතුමා ප්‍රකාශ කරන්නෙහිද?

- (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

1085/'11

8.

ගරු බුද්ධික පතිරණ මහතා,— ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) වර්ෂ 1977 සිට 1993 දක්වා කාල සීමාවේදී මාතර දිස්ත්‍රික්කයේ ජනතාවට නිවාස සංවර්ධන අධිකාරිය මගින් ලබා දී ඇති නිවාස ණය සංඛ්‍යාව කොපමණද;

(ii) එම කාල සීමාවේදී ලබා දුන් නිවාස ණය ප්‍රමාණයේ සම්පූර්ණ වටිනාකම කොපමණද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) (i) වර්ෂ 1977 සිට 1992 දක්වා එම දිස්ත්‍රික්කයේ ජනතාවට ලබා දුන් නිවාස ණය කපා හරින්නට එවකට රජය කටයුතු කළ බවත්;

(ii) එලෙස කපා හරින නිවාස ණය ආපසු අයකර ගැනීම සඳහා නීතිමය ක්‍රියාමාර්ග පවා ගෙන ඇති බවත්;

එතුමා දන්නෙහිද?

(ඈ) (i) කපා හරින ලද නිවාස ණය, ණයලාභීන්ගෙන් ආපසු අයකර ගැනීමට කටයුතු කරනු ලබන පදනම කවරේද;

(ii) එම ණය නැවත අය කිරීමේ ක්‍රියාවලිය නතර කිරීමට කටයුතු කරන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

1096/'11

9.

ගරු දයාසිරි ජයසේකර මහතා, — විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

(අ) (i) ලංකාවේ විදුලි බල පහසුකම් නොමැති නිවාස සංඛ්‍යාව කොපමණද;

(ii) 2010 මහින්ද වින්තන ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් පරිදි දැනට විදුලි බලය ලැබී නොමැති, භූමිතෙල් පරිභෝජනයෙන් ආලෝකය ලබා ගන්නා සෑම පවුලකටම මසකට භූමිතෙල් ලීටර් 5ක් බැගින් නොමිලේ ලබාදීමේ වැඩ පිළිවෙළ මේ වනවිට ක්‍රියාත්මක කර තිබේද;

(iii) නොඑසේ නම්, එම සහනය අඩු ආදායම්ලාභී ජනයාට ලබා දෙන දිනය කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(අ) (i) මහින්ද වින්තනයේ සඳහන් ආකාරයට අඩු ආදායම්ලාභීන්ගේ ශාඛස්ථ විදුලි බිලට 30% වටිමක් ලබා දීමට මේ වනවිට කටයුතු කරන්නේද;

(ii) නොඑසේ නම්, ඔවුන්ට එම සහනය ලබා දෙන දිනය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(අ) නොඑසේ නම්, ඒ මන්ද?

**2011 අගෝස්තු මස 25 වැනි බ්‍රහස්පතින්දා  
වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න**

0589/'10

1.

ගරු රවී කරුණානායක මහතා, — අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (2)

(අ) (i) රජය ප්‍රතිපත්තියක් ලෙස පෞද්ගලීකරණයට විරුද්ධද;

(ii) රටක් ලෙස අස්පාශ්‍ය වත්කම්වලට අගයක් තිබේද;

(iii) රටේ අස්පාශ්‍ය වත්කම් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ආ) (i) ගුවන් විදුලි නාලිකා, රූපවාහිනී නාලිකා, වන්දිකා විකාශන සේවා සපයන්නන්, ජංගම දුරකථන සේවා සපයන්නන්, බ්‍රෝඩ්බැන්ඩ් සේවා සපයන්නන් හා නිවෙස් කොටස සෘජුවම සේවා සපයන ආයතන ආදිය සඳහා බලපත්‍ර නිකුත්කිරීම සඳහා බලයලත් ආයතනයේ නම කවරේද;
  - (ii) පසුගිය වර්ෂ භයක කාලය තුළ ඉහත එක් එක් කාණ්ඩය යටතේ නිකුත් කරන ලද මුළු බලපත්‍ර සංඛ්‍යාව කවරේද;
  - (iii) එම බලපත්‍ර ලබාදීම තුළින් උපයාගත් ආදායම කොපමණද;
- යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
- (ඇ) (i) ඉහත සඳහන් කරන ලද බලපත්‍ර ටෙන්ඩර් පදනමක් මත ලබා දිය හැකි බවත්;
  - (ii) ඉහත සඳහන් බලපත්‍ර නිකුත් කිරීමට අනුගමනය කරන වත්මන් ක්‍රමය රහසිගතව සිදුකෙරෙන පුද්ගලිකරණයක් බවත්;
- එතුමා පිළිගන්නෙහිද?
- (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

1086/11

2.

ගරු බුද්ධික පතිරණ මහතා,— තැපැල් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) තැපැල් හා විදුලි සංදේශ අමාත්‍යාංශයේ ලේකම් විසින් ව්‍යාපාරික තැපැල් සිදු වී ඇති අක්‍රමිකතා සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් සිදු කිරීමට කේ. සී. ජයරත්න සහ යූ. එල්. ආරියපාල යන අයගෙන් සමන්විත කමිටුවක් පත් කළ බවත්;
  - (ii) එම කමිටුවේ මූලික විමර්ශන වාර්තාව රාජ්‍ය සේවා කොමිෂන් සභාවටද පිටපතක් සහිතව 2008.06.26 දා තමන් තැපැල්පති වෙත යවා ඇති බවත්;
  - (iii) එම වාර්තාව අනුව ආයතන සංග්‍රහයේ XLVIII වැනි පරිච්ඡේදයේ 31 වැනි වගන්තිය අනුව නියෝජ්‍ය තැපැල්පති කේ. ඒ. සේනාධීර මහතා විෂමාවාරයන් සිදු කර ඇති බවට නිගමනය කර ඇති බවත්;
- එතුමා දන්නෙහිද?
- (ආ) (i) එසේ නම්, එම නිලධාරියාට එරෙහිව ගන්නා ලද විනය පියවර සහ දිනය;
  - (ii) විනය ක්‍රියා මාර්ග ගනු නොලබන්නේ නම්, ඊට හේතු;
  - (iii) විෂමාවාර වෝදනා ලැබ සිටින සේනාධීර මහතා සේවක විරෝධතා පවතිද්දී එම තනතුරට පත් කිරීමට හේතු වූ කරුණු;
- කවරේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
- (ඇ) ඉහත කමිටු වාර්තාවේ සඳහන් අනෙකුත් නිර්දේශ ක්‍රියාත්මක කරන්නේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
  - (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

1101/11

3.

ගරු දයාසිරි ජයසේකර මහතා,— ආපදා කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) වර්ෂ 2010 දෙසැම්බර් සහ 2011 ජනවාරි මාසවල ඇති වූ වැසි සහිත කාලගුණය යටතේ එක් එක් දිස්ත්‍රික්කය තුළ පීඩාවට පත් වූ පවුල් සංඛ්‍යාව, ජනගහනය සහ හානියට පත් වූ නිවාස සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

- (ii) එම ආපදා තත්වයට මුහුණදීම සඳහා එක් එක් දිස්ත්‍රික්කය වෙනුවෙන් වෙන් කර ඇති මුදල් ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කොපමණද;
  - (iii) ඉහත සඳහන් ආපදා තත්වය නිසා විනාශ වූ දේපල වෙනුවෙන් මූල්‍යාධාර ලබා දෙන්නේද;
  - (iv) එසේ නම්, එක් පවුලක් සඳහා ලබා දෙන මුදල කොපමණද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

0595/'10

4.

ගරු රවී කරුණානායක මහතා,— මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)

(අ) වර්ෂ 1995 සිට 2000 දක්වා වූ කාලය තුළ, එක් එක් වර්ෂයේදී,

- (i) මෙරට සමස්ත ශ්‍රම බලකාය කවරේද;
- (ii) පෞද්ගලික අංශයේ සහ රාජ්‍ය අංශයේ ශ්‍රම බලකායන් වෙන් වෙන් වශයෙන් කවරේද;
- (iii) රාජ්‍ය අංශයේ, ත්‍රිවිධ හමුදාවල, පොලීසියේ සහ සභායක සේවයේ රැකියාවල නිරත සමස්ථ ශ්‍රම බලකාය සහ රාජ්‍ය සේවයේ අනෙකුත් අංශවල සේවයේ නිරත සමස්ථ ශ්‍රම බලකාය වෙන් වෙන් වශයෙන් කවරේද;
- (iv) ඉහත සඳහන් රාජ්‍ය අංශයේ සේවයේ නියුතු සියලුම දෙනා විශ්‍රාම වැටුපකට හිමිකම් ලබන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ආ) (i) පසුගිය වර්ෂ 15ක කාලය තුළ, රාජ්‍ය අංශයේ සේවය ස්ථිර නොකරන ලද තාවකාලික පත්වීම් කිසිවක් ලබාදී තිබේද;
- (ii) එසේ නම්, එකී පත්වීම්වල නම් කවරේද;
- (iii) එක් එක් වර්ෂයේදී රජය වැටුප් සඳහා වැය කරන මුදල කෙරෙහි ඉහත කී පත්වීම්වලින් ඇති වූ බලපෑම කවරේද;
- (iv) එම පත්වීම් ස්ථිර කරනු ලබන දිනය කවරේද;
- (v) අනාගතයේදී එම පත්වීම් ලාභීන්ට විශ්‍රාම වැටුප් හිමිකම ලැබේද; සහ
- (vi) එසේ නම්, මෙම කරුණ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන රජය විසින් වෙන් කරනු ලැබූ දිනය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

1102/'11

5.

ගරු දයාසිරි ජයසේකර මහතා,— වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) වර්ෂ 2011 ජනවාරි මස ඇති වූ වර්ෂාව හේතුවෙන් විනාශයට පත් වූ වැව් සංඛ්‍යාව කොපමණද;
- (ii) විනාශයට පත් වූ වැව් ප්‍රතිසංස්කරණය සඳහා රජය විසින් වෙන් කර ඇති ප්‍රතිපාදන ප්‍රමාණයන් කවරේද;
- (iii) විනාශ වූ වැව් අතුරින් මේ වන විට පිළිසකර කර ඇති වැව් සංඛ්‍යාව කොපමණද;

- (iv) ප්‍රතිසංස්කරණය කර නොමැති වැව් සංඛ්‍යාව කොපමණද;
  - (v) එම වැව් පිළිසකර කිරීමට නොහැකිවීමට හේතු කවරේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

1107/'11

6.

ගරු බුද්ධික පතිරණ මහතා,— සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ශල්‍යාගාර, ශල්‍ය උපකරණ සහ වෙනත් භෞතික සම්පත්වල විශාල හිඟයක් පවතින බවත්;
- (ii) භෞතික සම්පත්වල හිඟය හේතුවෙන් වෛද්‍යවරුන්ට නිකරුනේ කාලය ගත කිරීමට සිදු වී ඇති බවත්;

එතුමා දන්නෙහිද?

- (ආ) (i) මෙම තත්ත්වය මග හරවා ළමා සෞඛ්‍ය රැක ගැනීම සඳහා අවශ්‍ය භෞතික සම්පත් කඩිනමින් ලබාගැනීමට සැලසුම් කර තිබේද;
  - (ii) මෙම තත්ත්වයට පිළියම් වශයෙන් එම රෝහල තුළ නව ගොඩනැගිලි ඉදිකිරීමට පියවර ගන්නේද;
  - (iii) එසේ නම්, ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර තිබේද;
  - (iv) එම ගොඩනැගිලි ඉදිකිරීම් සිදුකිරීමට නියමිත කාල සීමාව කවරේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

1062/'11

7.

ගරු රවී කරුණානායක මහතා,— වරාය හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) හම්බන්තොට, මහින්ද රාජපක්ෂ වරායේ ඉදිකිරීම් නිමකළ දිනය සහ එහි වානිජ මෙහෙයුම් ආරම්භ කළ දිනය කවරේද;
- (ii) හම්බන්තොට වරාය විවෘත කළ දින සිට එම වරායට සේන්දු වූ නැව්, බෝට්ටු සහ යාත්‍රා සංඛ්‍යාව කොපමණද;
- (iii) වරායේ සේවයේ නියුතු කාර්ය මණ්ඩලයේ සාමාජික සංඛ්‍යාව කොපමණද;
- (iv) මසකට වැටුප් සඳහා වැයවන මුදල කොපමණද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) හම්බන්තොට වරායේ අද දිනට ශේෂ පත්‍රය කවරේද යන්න එතුමා මෙම සභාවට දැනුම් දෙන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

1104/'11

8.

ගරු දයාසිරි ජයසේකර මහතා,— බනිජ තෙල් කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ දෛනිකව නිෂ්පාදනය කරන එල්.පී. ගෑස් ප්‍රමාණය කොපමණද;
- (ii) පසුගිය වර්ෂයේ ජනවාරි මස සිට මේ දක්වා මාසිකව නිෂ්පාදනය කරන ලද එල්. පී. ගෑස් ප්‍රමාණයන් වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iii) එම කාල සීමාව තුළ දී මාසිකව අලෙවි කරන ලද එල්. පී. ගැස් ප්‍රමාණයන් වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iv) එල්. පී. ගැස් ටොන් එකක් අලෙවි කරන මිල රුපියල්වලින් කොපමණද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) (i) පසුගිය වර්ෂයේ දෙසැම්බර් මස අග දී සහ මෙම වර්ෂයේ ජනවාරි මස මුල් කාලයේදී නිෂ්පාදනය කරන ලද එල්. පී. ගැස් ප්‍රයෝජනයට නොගෙන පුලුස්සා දමා තිබේද;

(ii) එසේ නම්, එම ප්‍රමාණය කොපමණද;

(iii) එල්. පී. ගැස් එලෙස පුලුස්සා දැමීමට හේතු වූ කරුණු කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

1108/11

9.

ගරු බුද්ධික පතිරණ මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ) (i) මාතර දිස්ත්‍රික්කයේ පළාත් සභා යටතේ පාලනය වන රජයේ පාසල්වල වර්ෂ 2000 සිට මේ දක්වා පහ ශ්‍රේණිය ශිෂ්‍යත්වයෙන් සමත් වූ ශිෂ්‍ය/ශිෂ්‍යාවන් සංඛ්‍යාව කොපමණද;

(ii) ඉහත සඳහන් කාල සීමාව තුළදී එක් ශිෂ්‍යයෙකුට හෝ ශිෂ්‍යාවකට වාර්ෂිකව ලැබී ඇති ශිෂ්‍යාධාර මුදල වාර්ෂිකව, වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) (i) ඉහත සඳහන් ඇතැම් පාසල්වල සමහර ශිෂ්‍යත්වලාභීන්ට මාස හයේ සිට වර්ෂ දෙකක් තරම් කාලයක් දක්වා ශිෂ්‍යාධාර දීමනාව ලැබී නොමැති බවත්;

(ii) දැනට ලබාදෙන ශිෂ්‍යාධාර දීමනාව වර්තමාන ජීවන තත්ත්වය අනුව ප්‍රමාණවත් නොවන බවත්;

එතුමා පිළිගන්නෙහිද?

(ඇ) (i) එසේ නම්, මෙතෙක් ගෙවා නොමැති ශිෂ්‍යාධාර මුදල් කඩිනමින් ලබාදීමට කටයුතු කරන්නේද;

(ii) දැනට ගෙවනු ලබන ශිෂ්‍යාධාර දීමනාව වැඩි කිරීමට කටයුතු කරන්නේද;

(iii) එසේ වැඩිකරනු ලබන්නේ නම්, එම මුදල හා වැඩිකිරීම ක්‍රියාත්මක කරනු ලබන දිනය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

**2011 අගෝස්තු මස 26 වැනි සිකුරාදා**  
**වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න**

0594/10

1.

ගරු රවී කරුණානායක මහතා,— මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)

(අ) පසුගිය වර්ෂ අටක කාලය තුළ එක් එක් වර්ෂයේදී,



- (i) රාජ්‍ය සේවකයින්ට ලබා දී ඇති ණය මුදලේ ප්‍රාග්ධන ගෙවීම සහ ණය පොලී ගෙවීම සඳහා වැය කළ මුදල කොපමණද;
- (ii) රුපියල් බිලියන විසිපහක වටිනාකම ඉක්මවන ලද වෙනත් පුනරාවර්තන වියදමක් රාජ්‍ය සේවාව වෙනුවෙන් දරනු ලැබුවේ නම්, එම වියදම සහ එහි ප්‍රමාණය කවරේද;

යන්න එතුමා ප්‍රකාශ කරන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

1109/'11

2.

ගරු බුද්ධික පතිරණ මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) මාතර දිස්ත්‍රික්කයේ ජාතික පාසල්වල වර්ෂ 2000 සිට මේ දක්වා පහ ශ්‍රේණිය ශිෂ්‍යත්වයෙන් සමත් වූ ශිෂ්‍ය/ශිෂ්‍යාවන් සංඛ්‍යාව කොපමණද;
- (ii) ඉහත සඳහන් කාල සීමාව තුළදී එක් ශිෂ්‍යයෙකුට හෝ ශිෂ්‍යාවකට වාර්ෂිකව ලැබී ඇති ශිෂ්‍යාධාර මුදල වාර්ෂිකව, වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

1134/'11

3.

ගරු දයාසිරි ජයසේකර මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) 2010 වර්ෂයේ නොවැම්බර් මස සිට මේ දක්වා ජල ගැලීම්වලින් එක් එක් දිස්ත්‍රික්කයේ හානියට පත් වූ කුඹුරු අක්කර සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
- (ii) එම හානි නිසා සිදු වී ඇති පාඩුව එක් එක් දිස්ත්‍රික්කයන්ට අනුව, වෙන් වෙන් වශයෙන් කවරේද;
- (iii) සිදුවී ඇති කුඹුරු හානි වෙනුවෙන් සහනාධාර ලබා දෙන්නේද;
- (iv) එසේ නම්, ඒ සඳහා වෙන් කර ඇති මුදල කොපමණද;
- (v) හානියට පත් එක් කුඹුරු අක්කරයක් සඳහා ලබා දෙන සහනාධාර මුදල කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

1063/'11

4.

ගරු රවී කරුණානායක මහතා,— මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) විනය, ඇමෙරිකා එක්සත් ජනපදය, ඉන්දියාව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, ආසියා සංවර්ධන බැංකුව, ජාත්‍යන්තර සහයෝගීතාව සඳහා වූ ජපාන බැංකුව සහ යුරෝපා සංගමය යනාදී රටවල් සහ ආයතන විසින් පසුගිය වර්ෂ 15 තුළ ලබාදී ඇති ණය හෝ ප්‍රදාන වෙනුවෙන් එකී ණය මුදල් හෝ ප්‍රදානයන් ගෙවා නිමවෙන දිනය වන විට ගෙවිය යුතු සමස්ථ මුදල් ප්‍රමාණය ඇ.එ.ජ. ඩොලර් වලින් වෙන් වෙන් වශයෙන් කොපමණද;
- (ii) එකී ණය මුදල් ආපසු ගෙවීමේ සාමාන්‍ය කාලසීමාව එක් එක් රට හෝ ආයතනය අනුව, වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

1110/'11

5.

ගරු බුද්ධික පතිරණ මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) කොළඹ දිස්ත්‍රික්කයට අයත් ජයවර්ධනපුර අධ්‍යාපන කලාප කාර්යාලය මගින් පාලනය වන සුබෝධි කණිෂ්ඨ විද්‍යාලයේ සිසුවියන් පහ ශ්‍රේණිය සඳහා මාලබේ රාහුල බාලිකා විද්‍යාලයට ඇතුළත් කර ගන්නා බවත්;
- (ii) එම විදුහලේ විදුහල්පතිවරයා හය ශ්‍රේණියට ළමයින් ඇතුළත් කර ගැනීමේදී පහසුකම් සහ වෙනත් ගාස්තු ලෙස එක් ළමයකුගෙන් රු. 3162ක මුදලක් රිසිට්පත් නිකුත් කොට අය කරන බවත්;
- (iii) එම මුදලට අමතරව රිසිට්පත් ලබාදීමකින් තොරව ඩෙස් බැංකු සඳහා වියදම් වශයෙන් තවත් රුපියල් හයදහසක මුදලක් අය කරන බවත්;

එතුමා දන්නෙහිද?

- (ආ) (i) මාලබේ රාහුල බාලිකා විද්‍යාලයේ විදුහල්පතිවරයාට ඉහත පරිදි මුදල් අය කිරීමට බලයක් තිබේද;
- (ii) එසේ නොමැති නම්, එම මුදල් අයකිරීම පිළිබඳව විමර්ශනයක් කරන්නේද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

1135/'11

6.

ගරු දයාසිරි ජයසේකර මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) මේ වන විට රජය සතුව ඇති බිත්තර වී ප්‍රමාණය කොපමණද;
  - (ii) එම බිත්තර වී තොගයෙන් වගා කළ හැකි කුඹුරු අක්කර ප්‍රමාණය කොපමණද;
  - (iii) ස්වභාවික ව්‍යසනයකදී ප්‍රයෝජනයට ගැනීම සඳහා රජය සතුව බිත්තර වී සංචිතයක් පවතින්නේද;
  - (iv) පවතින කුඹුරු ප්‍රමාණය වගා කිරීම සඳහා එම බිත්තර වී සංචිතය ප්‍රමාණවත්ද;
  - (v) නොඑසේ නම්, ඒ සඳහා ගන්නා ක්‍රියාමාර්ගය කවරේද;
  - (vi) ප්‍රමාණවත් තරම් බිත්තර වී තොග රජය සතු නොවීමට හේතු කවරේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

1069/'11

7.

ගරු රවි කරුණානායක මහතා,— කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) තෝරාගත් කුඩා සහ මධ්‍ය පරිමාණ මට්ටමේ අපනයනකරුවන්ට අපනයන සංවර්ධන මණ්ඩලය විසින් සහාය ලබා දෙන ක්‍ෂේත්‍ර කවරේද;
  - (ii) ඉහත දක්වා ඇති ක්‍ෂේත්‍ර අතරින් හඳුනාගත්, සහාය දැක්වූ ක්‍ෂේත්‍ර පහක් වෙනුවෙන් අපනයන සංවර්ධන මණ්ඩලය දරන ලද වියදම් කොපමණද;
- යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

- (ආ) (i) අපනයන සංවර්ධන මණ්ඩලයේ සේවය කරන සේවක සංඛ්‍යාව කොපමණද;
  - (ii) සේවක මණ්ඩලය වෙන් කර තිබෙන්නේ නිෂ්පාදන පරාසය පදනම් කරගෙනද; නැතහොත් නිෂ්පාදන අපනයනය කරන රට පදනම් කරගෙන ද; එසේ නැත්නම්, අවශ්‍ය අවස්ථාවල අපනයන කරුවන්ට සහාය දීම සඳහා ඔවුන් සංචිතයක් වශයෙන් සිටින්නේද;
  - (iii) අපනයන සංවර්ධන මණ්ඩලයේ සිටින විශේෂඥයන්ගේ නම් කවරේද;
  - (iv) ඔවුන් විශේෂඥභාවය ලබා තිබෙන ක්ෂේත්‍ර කවරේද;
- යන්නන් එතුමා සඳහන් කරන්නෙහිද?
- (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

1111/11

8.

ගරු බුද්ධික පතිරණ මහතා,— මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) 2010 වර්ෂයේදී ලංකා බැංකුවට බැංකු කළමනාකරණ සහායකයින් බඳවා ගැනීම සඳහා තරඟ විභාගයක් පැවැත්වූ බව එතුමා දන්නෙහිද?
  - (ආ) (i) එම විභාගයේ ප්‍රතිඵල මත කළමනාකරණ සහායක පත්වීම් මේ වන විට ලබා දී තිබේද;
  - (ii) එසේ නම්, එම පත්වීම් ලබා දුන් දිනය කවරේද;
  - (iii) විභාග ප්‍රතිඵල මත මෙතෙක් පත්වීම් ලබා නොදුන්නේ නම්, එම පත්වීම් ලබා දෙන දිනය කවරේද;
  - (iv) එම තනතුරට පත්වීමට සුදුසුකම් ලැබීම සඳහා ලබා ගත යුතු අවම ලකුණු මට්ටම කොපමණද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

1136/11

9.

ගරු දයාසිරි ජයසේකර මහතා,— සමාජ සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) අඩු ආදායම්ලාභී පවුල්වල වැඩිහිටියන් සඳහා රජය විසින් ලබා දෙන පිං පඩි ලබන වැඩිහිටියන් සංඛ්‍යාව කවරේද;
  - (ii) පිං පඩිලාභියෙකුට එක් මාසයක් සඳහා ලබා දෙන මුදල කොපමණද;
  - (iii) එකී මුදල අවසන් වරට සංශෝධනය කරනු ලැබූ වර්ෂය කවරේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ආ) (i) වර්තමානයේ පවත්නා ආර්ථික තත්ත්වය මත දැනට පිං පඩි ලෙස ලැබෙන එම මුදල කිසිසේත් ප්‍රමාණවත් නොවන බව පිළිගන්නේද;
  - (ii) එසේ නම්, පවත්නා ආර්ථික තත්ත්වයට අනුව එම මුදල වැඩි කිරීමට පියවර ගන්නේද;
  - (iii) එසේ නම්, එම මුදල වැඩි කරනු ලබන ප්‍රමාණය කවරේද;
- යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
- (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

2011 සැප්තැම්බර් මස 06 වැනි අඟහරුවාදා  
වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න

0040/10

1.

ගරු රවී කරුණානායක මහතා,— මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (5)

- (අ) (i) පසුගිය වර්ෂ දහයක කාලය තුළ එක් එක් වර්ෂයේදී, ශ්‍රී ලංකා රජයට ණය මුදල් ලබා දී ඇති රටවල්, ජාත්‍යන්තර මූල්‍ය ආයතන හෝ බැංකු සහ පෞද්ගලික ආයතනවල නම් කවරේද;
- (ii) මේ වන විට ගෙවීමට ඉතිරිව තිබෙන ණය ප්‍රමාණය කොපමණද;
- (iii) 1999 වර්ෂය අවසාන වන විට ගෙවීමට ඉතිරිව තිබූ ණය ප්‍රමාණය කොපමණද;
- (iv) 1999 වර්ෂයේ සිට මේ දක්වා වූ කාලය තුළ, එක් එක් වර්ෂයේදී රටවල් හෝ ආයතන විසින් ලබාදී ඇති ණය ප්‍රමාණය කොපමණද;
- (v) ණය පොලී අනුපාතිකයන් සහ ණය ආපසු ගෙවිය යුතු කාල පරිච්ඡේදය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ආ) (i) මේ දක්වා ලබාගෙන ඇති ණය මුදල්ද සමග වර්ෂ 2000 සිට 2015 දක්වා වූ කාලය තුළ එක් එක් වර්ෂය සඳහා සම්පූර්ණ ණය ක්‍රමක්ෂය (මුල් ණය මුදල සහ පොලී ගෙවීම්) කොපමණද;
- (ii) ඉහත දක්වා ඇති දත්ත ඇමරිකානු ඩොලර්වලින් සහ විශේෂ ගැනුම් හිමිකම් (SDR) වලින් කොපමණද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

- (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

1113/11

2.

ගරු බුද්ධික පතිරණ මහතා,— පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) කොළඹ මහ නගර බල ප්‍රදේශය තුළ නවතා තබනු ලබන රථවාහනවලින් ගාස්තුවක් අයකරන බව එතුමා දන්නෙහිද?
- (ආ) (i) කොළඹ නගර සභා සීමාව තුළ නවතා තබනු ලබන වාහනවලින් ගාස්තු අයකරන ස්ථාන සංඛ්‍යාව කොපමණද;
- (ii) එම එක් ස්ථානයකට යොදවා ඇති රථ වාහන පාලිකාවන් සංඛ්‍යාව කොපමණද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

- (ඇ) (i) ඉහත ස්ථාන අතරින් මරදාන පොලීසිය ඉදිරිපිට සේවයේ යොදවා ඇති රථවාහන පාලිකාවන්ට අමතරව වෙනත් අයද හදිසියේ පැමිණ එහි නවතා තබා ඇති රථවාහනවලින් ගාස්තු අයකරන බවත්;
- (ii) මෙම ස්ථානයේ ස්ථිර සේවයට යොදවන ලද එච්. ඩී. අශෝකා මහත්මිය ඉහත තත්ත්වය පිළිබඳව බලධාරීන්ගෙන් විමසා සිටීම හේතුවෙන් මේ වන විට ඇය වෙනත් ස්ථානයකට මාරු කර ඇති බවත්;

එතුමා දන්නෙහිද?

- (ඇ) (i) අශෝකා මහත්මිය එසේ මාරු කිරීමට හේතු කවරේද;
  - (ii) එම ස්ථාන මාරුව අවලංගුකිරීමට කටයුතු කරන්නේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඉ) නොඑසේ නම්, ඒ මන්ද?

1141/'11

3.

ගරු දයාසිරි ජයසේකර මහතා, — ආපදා කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) 2011 වර්ෂයේ ජනවාරි මාසයේදී නැගෙනහිර පළාතේ ඇති වූ ජල ගැලීම්වලින් පීඩාවට පත්වූවන් සඳහා සහන සැලසීමට රජය විසින් වෙන් කළ මුදල කොපමණ ද;
  - (ii) ඒ යටතේ එක් පවුල් ඒකකයකට ලැබෙන මූල්‍යාධාර ප්‍රමාණය කොපමණද;
- යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
- (ආ) (i) නැගෙනහිර පළාතේ ගංවතුරින් පීඩාවට පත් වූවන් සඳහා සහන සැලසීමේ අපේක්ෂාවෙන් රජයේ සේවකයින්ගේ දිනක වැටුප ලබා ගැනීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නේද;
  - (ii) එසේ නම්, එමඟින් රජය උපයා ගැනීමට බලාපොරොත්තු වන මුදල කොපමණද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඇ) (i) ගංවතුර නිසා අවතැන් වූ ජනතාව වෙනුවෙන් රජය ප්‍රතිපාදන වෙන් කර තිබියදීත් රජයේ සේවකයින්ගේ දිනක වැටුප ඒ සඳහා ලබා ගැනීම සාධාරණ නොවන බවත්;
  - (ii) ගංවතුරෙන් අවතැන් ජනතාව අතර රජයේ සේවකයින් ද සැලකිය යුතු පිරිසක් ඇතුළත් හෙයින් ඔවුන්ගේම මුදල් කප්පාදු කර ඔවුන් වෙතම ලබා දීම සාර්ථක වැඩපිළිවෙලක් නොවන බවත්;
- එතුමා පිළිගන්නෙහිද?
- (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

1070/'11

4.

ගරු රවී කරුණානායක මහතා, — අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) පසුගිය වර්ෂ පහ තුළ එක් එක් වර්ෂයේදී;
    - (i) අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගයට පෙනී සිටි සිසුන් සංඛ්‍යාව කවරේද;
    - (ii) එම විභාගය සමත් වූ ප්‍රතිශතය කවරේද;
    - (iii) ගණිතය, සිංහල, විද්‍යාව සහ ඉංග්‍රීසි යන විෂයයන් සමත් වූ ප්‍රතිශතය වෙන් වෙන් වශයෙන් කවරේද;
- යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
- (ආ) රජයේ පාසල්වල ලබාදෙන අධ්‍යාපනයේ ප්‍රමිතිය පහත වැටීමක් සිදු වී තිබීමට හේතු කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
  - (ඇ) පසුගිය වර්ෂ පහ සඳහා අධ්‍යාපනය වෙනුවෙන් වියදම් කළ සම්පූර්ණ මුදල් ප්‍රමාණය කොපමණද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
  - (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

1114/'11

5.

ගරු බුද්ධික පතිරණ මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ඇති පාසල්වල ගුරු පුරප්පාඩු පිරවීමට උපාධිධාරීන් බඳවා ගැනීම සඳහා 2007 වර්ෂයේදී පැවති තරඟ විභාගයේ ප්‍රතිඵල අනුව වර්ෂ 2010 ජූලි මස පැවති සම්මුඛ පරීක්ෂණයේදී එම විභාගයෙන් ලබා ගත් ලකුණුවලට අමතරව අපේක්ෂකයින් සඳහා ලකුණු ලබා දී තිබේද;
- (ii) එසේ නම්, ඒ සඳහා අනුගමනය කළ ක්‍රමවේදය කවරේද; යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
- (ආ) (i) 2007 වර්ෂයේදී පවත්වන ලද තරඟ විභාගයේදී වැඩි ලකුණු ලැබූ අයදුම්කරුවන් නොසලකා හැර අඩු ලකුණු ලැබූ අයදුම්කරුවන්ට මේ වනවිට පත්වීම් ලබා දී තිබේද;
- (ii) එලෙස අඩු ලකුණු ලබා ගත් අයදුම්කරුවන්ට පත්වීම් ලබාදීමට හේතු කවරේද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

1142/'11

6.

ගරු දයාසිරි ජයසේකර මහතා,— ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) කෙරවලපිටිය දක්වා දැවි තෙල් පරිවහනය කිරීමට මුහුදු හරහා නල මාර්ගයක් ඉදි කර තිබේද;
- (ii) එසේ නම්, එම නල මාර්ගයේ ආරම්භක ස්ථානය, අවසන් ස්ථානය සහ මුළු දුර ප්‍රමාණය කවරේද;
- (iii) එය ඉදිකිරීම සඳහා වැය වූ මුදල කොපමණද;
- (iv) එම අරමුදල් සපයාගත් ආකාරය කවරේද;
- (v) එම නල මාර්ගය ඉදිකිරීමට අනුමතිය ලබා දුන් පුද්ගලයා හෝ පුද්ගලයින් කවරුන්ද;
- (vi) මේ වන විට එම නල මාර්ගය අදාළ කටයුත්ත සඳහා භාවිතා කරන්නේද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

1072/'11

7.

ගරු රවී කරුණානායක මහතා,— සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) ශ්‍රී ලාංකික හෙද හෙදියන් 25,000ක් මෙරට සේවයේ සිටියදී විදේශ හෙද හෙදියන්ට ශ්‍රී ලංකාව තුළ සේවය කිරීමට ඉඩ සලසා තිබීමට හේතු කවරේද;
- (ii) සිය අවශ්‍යතාවයන් සඳහා හෙද හෙදියන් පුහුණු කිරීමට පෞද්ගලික රෝහල්වලට හැකියාව තිබේද;
- (iii) රජය හෙද හෙදියන් රක්ෂණය කරන්නේද; යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
- (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

1115/'11

8.

ගරු බුද්ධික පතිරණ මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනයක් ඇති කිරීම සඳහා ගරු උපදේශකවරු විශාල සේවාවක් ඉටු කරනු ලබන බව එතුමා දන්වන්නේද?
- (ආ) (i) ගරු උපදේශකවරුන් බඳවා ගැනීම සඳහා අනුගමනය කරනු ලබන ක්‍රමවේදය කවරේද;
- (ii) ඔවුන්ට හිමි වරප්‍රසාද සහ දීමනා කවරේද;
- යන්න එතුමා සඳහන් කරන්නේද?
- (ඇ) (i) සේවා තෘප්තිමත්භාවය ඇතිකර ගරු උපදේශකයින්ගෙන් වඩාත් ඵලදායී සේවාවක් ලබා ගැනීම සඳහා ගරු උපදේශක සේවාවක් ඇති කිරීමටත්;
- (ii) ඒ තුළින් ඔවුන්ගේ සේවාවේ සුරක්ෂිතතාවය ඇති කිරීමටත්;
- කටයුතු කරන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නේද?
- (ඈ) එසේ නම්, ඒ සඳහා ගතවන කාලය කොපමණද යන්න එතුමා සඳහන් කරන්නේද?
- (ඉ) නොඑසේ නම්, ඒ මන්ද?

1143/'11

9.

ගරු දයාසිරි ජයසේකර මහතා,— සමුපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) මෑතක දී ඇති වූ පොල් හිඟය මහභූරවීම සඳහා තාවකාලික පිළියමක් ලෙස පොල් ආනයනය කිරීමට රජය ගත් තීරණයට අනුව පොල් ආනයනය කළ රටවල් කවරේද;
- (ii) ඒ යටතේ මේ වන විට ආනයනය කර ඇති පොල් ගෙඩි සංඛ්‍යාව කොපමණද;
- යන්න එතුමා සඳහන් කරන්නේද?
- (ආ) (i) කේරලයෙන් මෙරටට ආනයනය කරන ලද පොල් ගෙඩි තොගයක් විනාශ කර හෝ විනාශ කිරීමට තීරණය කර හෝ තිබේද;
- (ii) එසේ නම්, එම පොල්ගෙඩි සංඛ්‍යාව කොපමණද;
- (iii) ආනයනය කළ පොල් එසේ විනාශ කිරීමට තීරණය කිරීමට හේතු වූ කරුණු කවරේද;
- (iv) එම පොල් තොගය ආනයනය කිරීමට වැය කළ මුදල කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නේද?
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නේද?
- (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

2011 සැප්තැම්බර් මස 07 වැනි බදාදා  
වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න

0995/'10

1.

ගරු රවී කරුණානායක මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) නීතියෙන් වරදකරුවන් බවට පත්වූ පුද්ගලයන්ට සමාවදීම සඳහා ජනාධිපතිතුමාට බලතල තිබේද;
- (ii) එසේ නම්, පසුගිය වර්ෂ තුනක කාලසීමාව තුළ, එළෙස ජනාධිපතිතුමා විසින් සමාව ලබාදුන් පුද්ගලයින්ගේ සංඛ්‍යාව කොපමණද;
- (iii) එළෙස එම පුද්ගලයන් නිදහස් කිරීමට යොදාගත් පදනම කුමක්ද;
- (iv) එළෙස නිදහස ලබාදුන් අවස්ථාව වනවිට එම එක් එක් පුද්ගලයා කොපමණ කාලයක් සිර දඬුවම් විඳ තිබුණේද;
- (v) පසුගිය වර්ෂ තුනක කාලය තුළදී ජනාධිපතිතුමා විසින් සමාව ලබාදී නිදහස්කර යැවූ දේශපාලඥයින් හෝ ඔවුන්ගේ ඥාතීන්ගේ නම් කවරේද;

යන්න එතුමා ප්‍රකාශ කරන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

1116/'11

2.

ගරු බුද්ධික පතිරණ මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) ගුරු සේවයේ යෙදී සිටිය දී විදුහල්පතිවරුන් බඳවා ගැනීමේ තරඟ විභාගයට ඉදිරිපත් වී සමත් වීමෙන් පසු විදුහල්පති සේවයට අන්තර්ග්‍රහණය වූ විදුහල්පතිවරුන් කලින් සේවයට වඩා පහළ වැටුපක් ලබන බවත්;
- (ii) එම හේතුව නිසා ඔවුන් දැඩි මානසික හා ආර්ථික අපහසුතාවයන්ට මුහුණ පා සිටින බවත්;

එතුමා දන්නෙහිද?

- (ආ) (i) දැඩි කැපවීමකින් පාසල් කළමනාකරණ කටයුතුවල නියුක්තව සිටින එම පිරිස මීට පෙර ගුරු සේවයේ දී ලැබූ වැටුප් තලයට වැඩි වැටුප් තලයක පිහිටුවීමට කටයුතු කරන්නේද;
- (ii) ඒ සඳහා මේ වන විට ක්‍රමවේදයක් සකස් කර තිබේද;
- (iii) නොඑසේ නම්, එවැනි ක්‍රමවේදයක් සකසනු ලබන කාල වකවානුව කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

1161/'11

3.

ගරු දයාසිරි ජයසේකර මහතා,— ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) පුත්තලම දිස්ත්‍රික්කයේ, කල්පිටිය ආලංකුඩා ප්‍රදේශයේ අක්කර 400 ක හෝ ඊට ආසන්න ප්‍රමාණයක රජය සතු ඉඩමක් පවතින බව එතුමා දන්නෙහිද;



- (ආ) (i) එම ඉඩමේ පෙර අයිතිකරුවන් කවරුන්ද;
  - (ii) එම ඉඩම මේ වන විට කොටස් කර විකුණා හෝ බදු දී තිබේද;
  - (iii) රජය සතු එම ඉඩම එසේ විකිණීමට හෝ බදු දීමට අවසර ලබා දුන් පුද්ගලයා හෝ පුද්ගලයින් කවරුන්ද;
  - (iv) මෙම ඉඩම මිල දී ගත් හෝ බදු ගත් අයගේ නම් සහ එක් එක් පුද්ගලයාට ලබා දී ඇති ඉඩම් ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කවරේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඇ) ඉහත සඳහන් ඉඩමේ වර්තමාන තත්ත්වය කවරේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
  - (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

1117/'11

4.

ගරු බුද්ධික පතිරණ මහතා, — සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) මාතර දිස්ත්‍රික්කයේ, පස්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පිහිටි පස්ගොඩ පවුල් සෞඛ්‍ය සේවා මධ්‍යස්ථාන ගොඩනැගිල්ල වර්ෂ ගණනාවක සිට අබලන් වී ඇති බව එතුමා දන්නෙහිද?
  - (ආ) (i) එම ගොඩනැගිල්ල අලුත්වැඩියා කොට ප්‍රදේශයේ ජනතාවට යහපත් සෞඛ්‍ය සේවාවක් ලබා දීමට කටයුතු කරන්නේද;
  - (ii) ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන මේ වනවිට වෙන් කර තිබේද;
  - (iii) එසේ වෙන් කර ඇති එම මුදල කොපමණද;
  - (v) එම ගොඩනැගිල්ලේ අලුත්වැඩියා කටයුතු ආරම්භ කරන දිනය කවරේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

1129/'11

5.

ගරු රවී කරුණානායක මහතා, — මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) පසුගිය වර්ෂ පහක කාලය තුළ, එක් එක් වර්ෂයේදී,
    - (i) ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආනයන භාණ්ඩ කවරේද;
    - (ii) එම එක් එක් භාණ්ඩ වර්ගයෙන් ආනයනය කරන ලද ප්‍රමාණය සහ එහි වටිනාකම කොපමණද;
    - (iii) එකී භාණ්ඩ ආනයනය කරනු ලැබූ ප්‍රධාන රටවල් කවරේද;
 යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
  - (ආ) (i) ඉහත සඳහන් ආනයනයන් අධෛර්යමත් කිරීම සඳහා රජය විසින් කිසියම් ක්‍රියාමාර්ගයක් ගෙන තිබේද;
  - (ii) එසේ නම්, එම ක්‍රියාමාර්ගය කවරේද;
- යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?
- (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

1178/11

6.

ගරු දයාසිරි ජයසේකර මහතා,— ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) 2005 මහින්ද වින්තන ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව උපතේ සිට වර්ෂ පහ දක්වා දරුවන්ට කිරි මිලදී ගැනීම සඳහා මසකට රුපියල් 200/- බැගින් ලබා දීම සඳහා වර්ෂ 2005 සිට 2010 දක්වා රජය විසින් වියදම් කරන ලද මුදල වාර්ෂිකව කොපමණද;
- (ii) 2011 වර්ෂය වනවිට එකී ප්‍රතිලාභ ලබන දරුවන් සංඛ්‍යාව කොපමණද; යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
- (ආ) 2005 වර්ෂයට සාපේක්ෂව 2011 වර්ෂය වනවිට පවත්නා කිරි මිලෙහි වැඩිවීමත් සමඟ එකී දීමනාව වැඩි කිරීමට කටයුතු කරන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

1118/11

7.

ගරු බුද්ධික පතිරණ මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) දිවයින තුළ මේ වනවිට පිහිටුවා ඇති ගුරු මධ්‍යස්ථාන සංඛ්‍යාව කොපමණද;
- (ii) වර්ෂ 2005 සිට 2010 දක්වා ගුරු මධ්‍යස්ථාන සඳහා දිස්ත්‍රික් මට්ටමින් වෙන් කර ඇති මුදල් ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කොපමණද;
- (iii) මෙම මධ්‍යස්ථානවලින් සිදුවන සේවාවන් කවරේද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ආ) (i) ගුරු මධ්‍යස්ථාන සඳහා කළමනාකරුවන් බඳවා ගැනීමේ ක්‍රමවේදය කවරේද;
- (ii) එම තනතුර දැරීම සඳහා තිබිය යුතු සුදුසුකම් සහ ඔවුන්ට හිමි වරප්‍රසාද කවරේද; යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
- (ඇ) (i) මේ වනවිට නියමිත බඳවා ගැනීමේ ක්‍රමවේදයෙන් පරිබාහිරව ගුරු මධ්‍යස්ථාන කළමනාකරු තනතුරට ගුරුවරුන් පිරිසක් අනුයුක්ත කර ඇති බවත්;
- (ii) එම තනතුරට සුදුසුකම් නොමැති පුද්ගලයන් අනුයුක්ත කිරීම තුළින් අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනය ඇති කර ගත නොහැකි බවත්; එතුමා දන්නෙහිද?
- (ඈ) (i) නියමිත සුදුසුකම් නොමැති කළමනාකරුවන් අනුයුක්ත කර ඇති ගුරු මධ්‍යස්ථාන සඳහා සුදුසුකම් සහිත කළමනාකරුවන් පත් කිරීමට කටයුතු කරන්නේද;
- (ii) එසේ නම්, ඊට ගතවන කාලය කොපමණද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඉ) නොඑසේ නම්, ඒ මන්ද?

1133/'11

8.

ගරු රවී කරුණානායක මහතා,— විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) ලංකා විදුලිබල මණ්ඩලය විසින් සේවා සපයනු ලබන සමස්ත විදුලි පරිභෝගිකයින් සංඛ්‍යාව කොපමණද;
- (ii) ලංකා විදුලිබල මණ්ඩලයෙන් සේවය ලබා ගන්නා පාරිභෝගිකයන් අතරින් ගෘහස්ථ, වෙනත්, රජයේ ආයතන, කාර්මික ආයතන සහ ආගමික ආයතන යන කාණ්ඩවලට අයත්වන පාරිභෝගික සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
- (iii) එක් එක් පාරිභෝගික කාණ්ඩයේ විදුලි පරිභෝජන ප්‍රමාණය සමස්ත නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස කොපමණද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

- (ආ) (i) මේ දක්වා වූ පසුගිය වර්ෂ තුනක කාලය තුළ ඉහත (අ)(i) හි සඳහන් පාරිභෝගික කාණ්ඩවලින් අයකරන ලද විදුලිය සඳහා වූ ගාස්තු ප්‍රමාණයන් කවරේද;
- (ii) ඉහත සඳහන් කාල සීමාව තුළ ගාස්තු ප්‍රමාණයන්හි වෙනස්කම් ප්‍රතිශතයක් වශයෙන් කොපමණද;

යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?

- (ඇ) (i) 2011 ජනවාරි මස සිට මේ දක්වා ලංකා විදුලිබල මණ්ඩලය මසකට ලැබූ පාඩුව කොපමණද;
- (ii) ඉහත සඳහන් විදුලි පාරිභෝගික කාණ්ඩ එකිනෙක මගින් ලංකා විදුලිබල මණ්ඩලය ලැබූ පාඩුවට දායක වී ඇති ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස හා තර්ජන වටිනාකම අනුව, වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

1181/'11

9.

ගරු දයාසිරි ජයසේකර මහතා,— රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් තේ වතු සංඛ්‍යාව හා ඒවායේ නම් කවරේද;
- (ii) ඉහත තේ වතු අතරින් පුද්ගලිකරණය සඳහා කටයුතු යොදා ඇති වතු සංඛ්‍යාව කොපමණද;
- (iii) එම වතු වල නම් කවරේද;
- (iv) එම වතු පුද්ගලිකරණය කිරීමට හේතු කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

- (ආ) ඉහත පරිදි වතු පුද්ගලිකරණය මගින්ද වින්තන ප්‍රතිපත්ති යටතේ ජනතාවට වූ පොරොන්දු කඩ කිරීමක් බව එතුමා පිළිගන්නෙහිද?

- (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

2011 සැප්තැම්බර් මස 08 වැනි බ්‍රහස්පතින්දා  
වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න

0596/10

1.

ගරු රවී කරුණානායක මහතා,— මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)

- (අ) (i) රජයේ මුළු න්‍යාය වියදම (ශුද්ධ ආර්ථික බදු වලය) කොපමණද;
- (ii) සෘජු හා වක්‍ර බදු මගින් රජය උපයාගත් ආදායම වෙන් වෙන් වශයෙන් කොපමණද;
- (iii) රජයේ ප්‍රාග්ධන හා පුනරාවර්තන වියදම් කොපමණද;
- (iv) රටේ දළ දේශීය නිෂ්පාදිතය කොපමණද;
- (v) රජයේ අයවැය හිඟය කොපමණද;

යන්න පසුගිය වර්ෂ දහයට අදාළව, වාර්ෂික පදනමින් එතුමා සඳහන් කරන්නෙහිද?

- (ආ) (i) එය පියවාගන්නේ කෙසේද සහ අයවැය හිඟය පියවාගැනීම සඳහා ලබාගත් ණය සඳහා වන පොලී පිරිවැය ලබා දෙන්නේ කෙසේද;
- (ii) මෙම ජීවනරටාව තවදුරටත් ඉදිරියට ගෙන යාමට හැකිවන්නේද සහ රට ණය උගුලක් කරා ගමන් කරමින් සිටින්නේද;

යන්නන් එතුමා සඳහන් කරන්නෙහිද?

- (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

1119/11

2.

ගරු බුද්ධික පතිරණ මහතා,— සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) දකුණු පළාතේ රජයේ පාසල්වල ක්‍රියාත්මකවන පාසල් දන්ත විකිත්සාගාරවල භෞතික හා මානව සම්පත්වල දැඩි හිඟයක් පවතින බව එතුමා දන්නෙහිද?
- (ආ) (i) ළමා දන්ත සෞඛ්‍ය රැක ගැනීම සඳහා ඉහත සඳහන් පාසල් දන්ත විකිත්සාගාරවලට අවශ්‍ය භෞතික හා මානව සම්පත් කඩිනමින් ලබා දීමට කටයුතු කරන්නේද;
- (ii) එසේ නම්, ඒ සඳහා ගතවන කාලය කොපමණද;
- (iii) ඊට අදාළව ප්‍රතිපාදන වෙන්කර තිබේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

1182/11

3.

ගරු දයාසිරි ජයසේකර මහතා,— වරාය හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) හම්බන්තොට වරාය වෙත මේ වනවිට පැමිණ ඇති ජාත්‍යන්තර නැව් සංඛ්‍යාව කොපමණද;
- (ii) එම නැව් එම වරායට පැමිණි දිනයන් සහ පැමිණි රටවල් කවරේද;
- (iii) එම එක් එක් නැව්වෙන් ගෙන්වන ලද භාණ්ඩවල නම් සහ භාණ්ඩ තොගයන්හි බර (ටොන්වලින්) වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

- (ආ) (i) හම්බන්තොට වරාය හරහා මෙරටින් අපනයනය කරන ලද භාණ්ඩ කවරේද;
  - (ii) මේ වන විට එම වරායෙන් භාණ්ඩ රැගෙන පිටත්ව ඇති නැව් සංඛ්‍යාව කොපමණද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

0598/10

4.

ගරු රවී කරුණානායක මහතා,— මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීම,— (2)

- (ආ) (i) ඉදිරි වර්ෂ 8 සඳහා ප්‍රක්ෂේපිත දළ දේශීය නිෂ්පාදිතය (GDP) කොපමණද;
  - (ii) මේ දක්වා වූ පසුගිය වර්ෂ අටක කාලය තුළ ඒක පුද්ගල ආදායම වාර්ෂික පදනමින් කොපමණද;
  - (iii) මේ දක්වා වූ පසුගිය වර්ෂ අටක කාලය තුළ ඒක පුද්ගල ණය ප්‍රමාණය වාර්ෂික පදනමින් කොපමණද;
  - (iv) 1994/01/01, 2005/01/01 සහ 2010/08/01 යන දිනවලට ඒක පුද්ගල ඉපයීම හා ණයවල අගයන් කවරේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

1120/11

5.

ගරු බුද්ධික පතිරණ මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (ආ) (i) ධර්මාවාර්ය විභාගය සමත්ව මේ වනවිට දහම් පාසල්වල ඉගැන්වීමේ කටයුතුවල නිරතව සිටින ගුරු පිරිසට රජයේ ගුරු පත්වීම් ලබා දීමට අදාළව කැබිනට් පත්‍රිකා දෙකක් අනුමත කරගෙන තිබේද;
  - (ii) එම ගුරු පිරිසට 2600 වැනි සම්බුද්ධත්ව ජයන්ති වර්ෂය තුළදී රජයේ ගුරු පත්වීම් ලබා දීමට කටයුතු කරන්නේද;
  - (iii) එසේ නම්, එම දිනය කවරේද;
- යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
- (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

1183/11

6.

ගරු දයාසිරි ජයසේකර මහතා,— රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (ආ) (i) ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් මොනරාගල වන්නේ රබර් කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටයුතු මේ වනවිට නතර කර තිබේද;
  - (ii) එසේ නම්, ඊට හේතු කවරේද;
  - (iii) එම වතුයායෙන් ලබාගන්නා රබර් කිරි ලබා දෙන ආයතනය කවරේද;
  - (iv) එම ආයතනය විසින් ලබා ගන්නා එක් ඒකකයක් (කිලෝ හෝ ලීටර්) සඳහා ගෙවනු ලබන මුදල කොපමණද;
  - (v) රබර් කිරි ඒකකයක වර්තමාන වෙළඳපොල මිල කොපමණද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ආ) (i) ඉහත සඳහන් කර්මාන්ත ශාලාව සහ එයට අයත් වතුයාය විකිණීමට හෝ බදු දීමට සැලසුම් කර තිබේද;
- (ii) එසේ නම්, ඊට හේතු කවරේද;
- යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
- (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

1121/11

7.

ගරු බුද්ධික පතිරණ මහතා,— වරාය හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) ගාල්ල දිස්ත්‍රික්කයේ, ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, ඕමන්ත ග්‍රාම නිලධාරී වසමත්, වලල්ලාවට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 787 D තොටහ ග්‍රාම නිලධාරී වසමත් සම්බන්ධ කරමින් බෙන්තර ගඟ හරහා ඕමන්ත තොටුපල ඉදිකිරීම සඳහා 1999 වර්ෂයේ දී මුල්ගල් තබා මේ වනවිට වර්ෂ එකොළහකට වැඩි කාලයක් ගත වී ඇති බවත්;
- (ii) මෙතෙක් එහි ඉදිකිරීම් සිදු කර නොමැති බවත්;
- (iii) එම නිසා ප්‍රදේශයේ විශාල ජනතාවකට ලැබිය යුතු ප්‍රතිලාභ අහිමි වන බවත්;
- එතුමා දන්නෙහිද?
- (ආ) (i) එම පාලම ඉදිකිරීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගනු ලබන්නේද;
- (ii) ඒ සඳහා ප්‍රතිපාදන වෙන්කර තිබේද;
- (iii) එසේ නම්, වෙන්කර ඇති මුළු මුදල කොපමණද;
- (iv) පාලමේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන දිනය කවරේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

1184/11

8.

ගරු දයාසිරි ජයසේකර මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධි ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) ස්ථීර හමුදා සේවයේ නියුතු හමුදා නිලධාරීන් සහ සෙබළුන් සේවයෙන් ඉවත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නේද;
- (ii) එසේ නම්, එය කවර පදනමක් යටතේද;
- (iii) හමුදා සේවය අතහැර ගොස් නැවත හමුදා සේවයට එක් වූ සෙබළුන්ට දඬුවම් දීමක් ලෙස ඔවුන්ව හමුදාවෙන් ඉවත් කිරීමට කටයුතු කරන්නේද;
- (iv) එසේ නම්, ඔවුන් වෙනුවෙන් ලබා දෙන වන්දි හෝ වරප්‍රසාද කවරේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ආ) හමුදා සේවය අතහැර ගිය සෙබළුන් නැවත හමුදා සේවයට බඳවා ගැනීමේදී ලබා දී ඇති දඬුවම්වලට අමතරව නැවත දඬුවම් දීමක් ලෙස හමුදා සේවයෙන් ඉවත් කිරීම බලවත් අසාධාරණයක් බව එතුමා පිළිගන්නෙහිද?
- (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

1186/'11

9.

ගරු රවි කරුණානායක මහතා,— ආපදා කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) රටේ නායයෑම් සිදුවීමේ දරුණු ප්‍රවනතාවක් පවතින්නේද;
- (ii) අනාරක්ෂිත ප්‍රදේශ වශයෙන් හඳුනාගෙන ඇති, දරුණු ලෙස හානි සිදුවූ ප්‍රදේශ කවරේද;
- (iii) මෙම බරපතල කරුණ සම්බන්ධයෙන් රජය විසින් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

- (ආ) (i) වර්ෂ 2010 දී සහ 2011 දී නායයෑම් හේතුවෙන් මියගිය අයගේ සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
- (ii) මියගිය අය වෙනුවෙන් රජය විසින් ප්‍රදාන ලෙස ලබා දුන් මුදල් ප්‍රමාණය කොපමණද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

- (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

**2011 සැප්තැම්බර් මස 09 වැනි සිකුරාදා**  
**වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න**

0599/'10

1.

ගරු රවි කරුණානායක මහතා,— ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)

- (අ) ඉදිරි වර්ෂ 3 සඳහා,
  - (i) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් සකස් කරන ලද ඉදිරි තරඟවාර පිළිබඳ වැඩසටහන කවරේද;
  - (ii) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සංචාරය කිරීමට නියමිත රටවල් සහ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත රටවල නම් කවරේද;
  - (iii) ක්‍රීඩා කිරීමට නියමිත ටෙස්ට් තරඟ සංඛ්‍යාව සහ එක්දින තරඟ සංඛ්‍යාව කවරේද;
  - (iv) අපේක්ෂිත ආදායම සහ දැරීමට සිදුවන වියදම කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

- (ආ) (i) “ශ්‍රී ලංකා ක්‍රිකට්” ආයතනයේ සමස්ත මාසික වියදම කවරේද;
- (ii) “ශ්‍රී ලංකා ක්‍රිකට්” ආයතනයේ සේවය කරන පුද්ගලයන්ගේ නම් ලැයිස්තුව සහ මසකට රු. 50,000/=ට වැඩි පාරිශ්‍රමිකයක් හෝ වැටුපක් ලබන පුද්ගලයන්ගේ නම් කවරේද;
- (iii) “ශ්‍රී ලංකා ක්‍රිකට්” ආයතනයේ මාසික පොදු කාර්යය පිරිවැය කවරේද;

යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?

- (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

0678/10

2.

ගරු දයාසිරි ජයසේකර මහතා,— ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (4)

- (අ) (i) හම්බන්තොට සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉදිවන ඉඩම රජය විසින් බදු හෝ වෙනත් ක්‍රමයකට බාහිර පාර්ශ්වයක් වෙත පවරනු ලැබුවේද;
- (ii) එසේ පවරා දෙනු ලැබුවේ කවරෙකුටද;
- (iii) එම ඉඩම පවරා දුන් මුදල, පැවරුම සිදුකළ වර්ෂය හා ඉඩමේ ප්‍රමාණය කවරේද;
- (iv) එම ක්‍රීඩාපිටිය ගොඩනැගීමෙන් පසු එහි අයිතිය පැවරෙන පාර්ශ්වය කවරේද;
- (v) පවරනු ලබන කාල සීමාව හා මුදල කොපමණද;
- (vi) එමගින් අපේක්ෂිත වාර්ෂික ආදායම කොපමණද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

- (ආ) (i) ඉහත ක්‍රීඩාංගනය ඉදිකිරීම් සඳහා වැය කළ මුළු මුදල කොපමණද;
- (ii) එම මුදල වැය කරන ලද්දේ රජය හෝ රජයේ ආයතනයක් විසින්ද; නැතහොත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හෝ වෙනත් ආයතනයක් විසින්ද;
- (iii) එසේ නම්, එක් එක් පාර්ශ්ව විසින් වැය කළ මුදල වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

- (ඇ) (i) මෙම ක්‍රීඩාංගනය සහ එහි ගෘහ නිර්මාණ කටයුතු සඳහා උපදෙස් ලබා දෙන්නේ කවරුන්ද;
- (ii) ක්‍රීඩාපිටිය, ක්‍රීඩා මණ්ඩපය, දිවා රාත්‍රී විදුලි බුබුළු සඳහා වැය කළ මුදල සහ වාර්ෂික නඩත්තුව සඳහා වැය කිරීමට අපේක්ෂිත මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

1122/11

3.

ගරු බුද්ධික පතිරණ මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) දකුණු පළාතේ රජයේ පාසල්වල විධිමත් ආකාරයේ උපදේශන සහ වෘත්තීය මාර්ගෝපදේශන ඒකකයන් පවත්වා ගෙන යනු ලබන්නේද;
- (ii) එසේ නම්, එම ඒකකයන් පවත්වාගෙන යනු ලබන පාසල් සංඛ්‍යාව කොපමණද;
- (iii) එම පාසල්වල සේවය කරනු ලබන විධිමත් පුහුණුවක් ලැබූ උපදේශකවරු සංඛ්‍යාව කොපමණද;
- (iv) ඉතිරි පාසල්වල මෙම ඒකක ඇති කිරීමට කටයුතු කරන්නේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

- (ආ) රජයේ පාසල්වල සතුටුදායක උපදේශන හා වෘත්තීය මාර්ගෝපදේශන ඒකකයන් ස්ථාපිත කිරීම එතුමා කටයුතු කරන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?



0768/10

4.

ගරු රවී කරුණානායක මහතා,— උසස් අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)

(අ) (i) 2006 සිට 2010 දක්වා කාලය තුළ එක් එක් වර්ෂයේදී දේශීය විශ්වවිද්‍යාලවලට බඳවා ගත් විදේශ සිසුන් සංඛ්‍යාව ඔවුන් අයත් රටවල් අනුව, වෙන් වෙන් වශයෙන් කවරේද;

(ii) ඔවුන් බඳවාගෙන ඇති අධ්‍යයන අංශ කවරේද;

(iii) ඉහත කී ශිෂ්‍යයන්ගෙන් වාර්ෂිකව ශ්‍රී ලංකාවට ලැබුණ විදේශ විනිමය ප්‍රමාණය කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) දේශීය විශ්වවිද්‍යාලවලට වැඩි වශයෙන් විදේශ සිසුන් ආකර්ශණය කරගැනීම සඳහා විකල්ප වැඩ සටහනක් හඳුන්වා දෙන්නේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) (i) දේශීය විශ්වවිද්‍යාල පද්ධතියට විදේශ සිසුන් බඳවා ගැනීම හේතුවෙන්, විශ්වවිද්‍යාලයකට ඇතුළත්වීමේ අවස්ථාව අහිමිවූ දේශීය සිසුන්ගේ සංඛ්‍යාව කොපමණද;

(ii) මෙම ගැටලුව විසඳන ආකාරය කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

1125/11

5.

ගරු බුද්ධික පතිරණ මහතා,— ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ) (i) රත්මලාන තෙලවල පාරේ පිහිටි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ පොල්වත්ත ප්‍රධාන ගබඩා සංකීර්ණයේ රුපියල් කෝටි 3000ක් පමණ වටිනා යන්ත්‍රෝපකරණ ඇතුළු ජල නල උපාංග අනාරක්ෂිතව දිරා පත්වෙමින් පවතින බවත්;

(ii) අක්කර 10ක් පමණ වන මෙම විශාල ගබඩා සංකීර්ණයේ හා පොම්පාගාරයේ ආරක්ෂාවට යොදවා සිටිනුයේ ආරක්ෂකයින් 15කටත් අඩු සංඛ්‍යාවක් බවත්;

(iii) යොදවා ඇති ආරක්ෂකයින් සංඛ්‍යාව සහ අනෙකුත් සේවකයින් සංඛ්‍යාව ප්‍රමාණවත් නොවන බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) එම ගබඩා සංකීර්ණයේ ආරක්ෂාව වැඩි කොට අනාරක්ෂිතව ඇති යන්ත්‍රෝපකරණ හා භාණ්ඩයන්හි ආරක්ෂාව සහතික කිරීමට සැලසුම් සකස් කර තිබේද;

(ii) එසේ නම්, එම ක්‍රමවේදය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

1162/'11

6.

ගරු දයාසිරි ජයසේකර මහතා,— ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) කොළඹ ගාලු මුවදොර පීටිය ඉදිරිපිට තිබෙන යුධ හමුදාවට අයත් ඉඩම හෝටල් ව්‍යාපෘතියක් සඳහා ලබාදී තිබේද;
- (ii) එසේ ලබා දී ඇති ඉඩම් අක්කර සංඛ්‍යාව කොපමණද;
- (iii) රජයේ තක්සේරුකරුගේ තක්සේරුව අනුව එම ඉඩමේ වටිනාකම කොපමණද;
- (iv) හෝටල් ව්‍යාපෘතිය සඳහා එම ඉඩමේ අක්කරයක් ලබා දුන් මුදල කොපමණද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ආ) (i) ඉහත සඳහන් ඉඩම ලබාදීමේදී ටෙන්ඩර් පටිපාටිය අනුගමනය කර තිබේද;
- (ii) එසේ නම්, ඒ සඳහා ටෙන්ඩර් ඉදිරිපත්කර ඇති ටෙන්ඩර්කරුවන් කවරුන්ද;
- (iii) එම එක් එක් ටෙන්ඩර්කරු ඉදිරිපත් කර තිබූ මිල ගණන් කවරේද; යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
- (ඇ) (i) ඉහත ඉඩමේ ඉදිකරනු ලබන හෝටලයේ කාමර සංඛ්‍යාව කොපමණද;
- (ii) තරු පන්තිය අනුව එම හෝටලය අයත් වන කාණ්ඩය කුමක්ද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

1126/'11

7.

ගරු බුද්ධික පතිරණ මහතා,— සුළු අපනයන හෝග ප්‍රවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) මොනරාගල දිස්ත්‍රික්කයට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අටක පමණ ප්‍රධාන ආර්ථික හෝගය වන උක් වගා කරන ගොවීන්, දිනෙන් දින ඉහළ යන පොහොර මිලට හා සීනි මිලට සාපේක්ෂව මන්දගාමීව ඉහළ යන උක් මිල නිසා දැඩි ආර්ථික අපහසුතාවන්ට මුහුණපා ඇති බව එතුමා දන්නෙහිද?
- (ආ) (i) උක් ගොවීන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා උක් වගාව සඳහා පොහොර සහනාධාරය ලබා දීමට සැලසුම් කර තිබේද;
- (ii) එසේ නම්, ලබා දීමට අපේක්ෂිත සහනාධාරය කොපමණද;
- (iii) සහනාධාරය ලබා දීම ආරම්භ කරන දිනය කවරේද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

1185/'11

8.

ගරු දයාසිරි ජයසේකර මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) පසුගිය යුධ සමය තුළ දී ආබාධිත තත්ත්වයට පත් වූ රණවිරුවන් සංඛ්‍යාව කොපමණද;
- (ii) ඔවුන් අතරින්, 2005 මහින්ද විජේසේන ප්‍රතිපත්තියේ සඳහන් “අප වෙනුවෙන් දැන් දෙපා කැපකොට ආබාධිත වූ සියලුම රණවිරුවන්ට වර්ෂ තුනක් තුළදී නිවසක් ලබාදීම” යන පොරොන්දුවට අනුව නිවාස ලබා දී ඇති ආබාධිත රණවිරුවන් සංඛ්‍යාව කොපමණද;

- (iii) නිවාස ලබා දී නොමැති ආබාධිත රණවිරුවන් සංඛ්‍යාව කොපමණද;
  - (iv) ඔවුන්ට නිවාස ලබා නොදීමට හේතු කවරේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

1187/'11

9.

ගරු රවී කරුණානායක මහතා,— සමුපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) පසුගිය වර්ෂ පහක කාලය තුළ, එක් එක් වර්ෂයේදී,
- (i) සමස්ත සුදුපැණු පරිභෝජනය සහ ඒක පුද්ගල සුදු පැණු පරිභෝජනය කවරේද;
  - (ii) දේශීය වශයෙන් නිෂ්පාදනය කරන සුදු පැණු ප්‍රමාණය සහ එක් සුදුපැණු කිලෝග්‍රෑමයක නිෂ්පාදන පිරිවැය කොපමණද;
  - (iii) ආනයනය කළ ප්‍රමාණය කොපමණද;
  - (iv) ආනයනය කළ සුදුපැණු ප්‍රමාණයේ වටිනාකම කොපමණද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

**2011 සැප්තැම්බර් මස 20 වැනි අභ්‍යරුවාදා  
වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න**

0645/'10

1.

ගරු රවී කරුණානායක මහතා,— කම්කරු හා කම්කරු සබඳතා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)

- (අ) (i) පෞද්ගලික අංශයේ අවම වැටුප් වැඩිකරනු ලබන දිනය කවරේද;
- (ii) පෞද්ගලික අංශයේ විවිධ සේවක ගණයන් සඳහා වැඩිකිරීමට නියමිත වැටුප් ප්‍රමාණයන් ශ්‍රී ලංකා රුපියල්වලින්, වෙන් වෙන් වශයෙන් කොපමණද;
- (iii) ඉකුත් වර්ෂ 10 ක කාලසීමාව තුළ පෞද්ගලික අංශ සේවකයන්ගේ වැටුප් වැඩිකරනු ලැබූ අවසන් අවස්ථාවන් කවරේද;
- යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
- (ආ) (i) රාජ්‍ය අංශයේ වැටුප් වැඩිකරනු ලබන දිනය කවරේද;
- (ii) වැඩිකිරීමට නියමිත වැටුප් ප්‍රමාණය කොපමණද;
- (iii) රාජ්‍ය සේවයේ විවිධ සේවක ගණයන් සඳහා වන අවම විශ්‍රාම වැටුප් සහිත වැටුප් ප්‍රමාණයන් කවරේද;
- යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
- (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

1152/'11

2.

ගරු බුද්ධික පතිරණ මහතා,— කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) රෙදිපිළි පංගු මණ්ඩලය වසා දැමීම සඳහා කටයුතු කරමින් පවතින්නේද;
- (ii) එසේ නම්, එම ආයතනය සතු වත්කම් වෙනත් ආයතනයකට පැවරීමට හෝ විකුණා දැමීමට සැලසුම් කර තිබේද;
- (iii) එම මණ්ඩලය සතුව දැනට පවත්නා මුළු වත්කම්වල ප්‍රමාණය කොපමණද;
- (iv) දැනට එම ආයතනයේ සේවය කරනු ලබන ස්ථීර හා අනියම් සේවක සංඛ්‍යාව කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ආ) රෙදිපිළි පංගු මණ්ඩලය වසා දැමුවහොත් එහි සේවය කරන විශාල පිරිසක් දැඩි ආර්ථික අපහසුතාවන්ට මුහුණ දෙන බව එතුමා පිළිගන්නෙහිද?
- (ඇ) එසේ නම්, එම සේවකයින්ගේ රැකියාවල සුරක්ෂිතතාවය සහතික කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ගය කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

1153/'11

3.

ගරු බුද්ධික පතිරණ මහතා,— ජාතික උරුමයන් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) පුරාවස්තු ආඥාපනත යටතේ ආරක්ෂා කළ යුතු ජාතික වැදගත් සිද්ධස්ථානයන් ලෙස මේ දක්වා ශ්‍රී ලංකාව තුළ නිල වශයෙන් ප්‍රකාශයට පත් කොට ඇති බෞද්ධ ආගමික සිද්ධස්ථාන සංඛ්‍යාව කොපමණද;
- (ii) එම ස්ථානවල නම්, ලිපිනයන් හා එම එක් එක් ස්ථානය ප්‍රකාශයට පත් කොට ගැසට් කළ දිනය හා ගැසට් අංකය දිස්ත්‍රික් මට්ටමින් වෙන් වෙන් වශයෙන් කවරේද;
- (iii) මේ වන විට එම බෞද්ධ සිද්ධස්ථාන සංරක්ෂණය කිරීම සඳහා ක්‍රමවේදයක් සකසා තිබේද;
- (iv) එසේ නම්, එම ක්‍රමවේදය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

1188/'11

4.

ගරු රවි කරුණානායක මහතා,— සමුපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) පසුගිය වර්ෂ පහක කාලය තුළ එක් එක් වර්ෂයේදී,
  - (i) සමස්ත නිරිඟු පිටි පරිභෝජනය සහ ඒක පුද්ගල නිරිඟු පිටි පරිභෝජනය කොපමණද;
  - (ii) දේශීය වශයෙන් නිෂ්පාදනය කරනු ලැබූ නිරිඟු පිටි ප්‍රමාණය කොපමණද;
  - (iii) ශ්‍රී ලංකාවේදී නිරිඟු පිටි කිලෝග්‍රෑම් එකක් නිෂ්පාදන පිරිවැය කවරේද;
  - (iv) ආනයනය කරනු ලැබූ නිරිඟු පිටි ප්‍රමාණය කොපමණද;
  - (v) ආනයනය කරනු ලැබූ නිරිඟු පිටිවල වටිනාකම කොපමණද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

- (ආ) ආනයනය කරනු ලබන සහ දේශීයව නිපදවනු ලබන තිරිඟුපිටි කිලෝග්‍රෑම් 1ක් සඳහා පනවා ඇති සියළුම බදු (සෘජු හා වක්‍ර) කවරේද යන්නත් එතුමා වෙන් වශයෙන් සඳහන් කරන්නෙහිද?
- (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

1154/11

5.

ගරු බුද්ධික පතිරණ මහතා,— වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) මාතර දිස්ත්‍රික්කයේ, පස්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දෙන්නන්දෙලිය ග්‍රාමයේදී උග්‍රව ගඟ හරස් කොට වේල්ලක් තනා හම්බන්තොට දිස්ත්‍රික්කයට ජලය සැපයීමේ සැලසුමක් පවතින බව එතුමා දන්නේද?
  - (ii) එසේ නම්, එම ව්‍යාපෘතියේ සංවර්ධන කටයුතු ආරම්භ කරන දිනය කවරේද;
  - (iii) ඒ සඳහා වැය කිරීමට ඇස්තමේන්තු ගත මුදල කොපමණද;
  - (iv) එම ව්‍යාපෘතිය සඳහා අරමුදල් සපයා ගන්නේ කෙසේද;
- යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
- (ආ) (i) මේ වන විට ඉහත සඳහන් ස්ථානයට අමතරව උග්‍රව ගඟේ පහළ කොටසේ අම්පනාගල ග්‍රාමයේදී ද වේල්ලක් ඉදිකිරීම සඳහා මැනුම් කටයුතු සිදු කරමින් පවතින බවත්;
  - (ii) ඒ අනුව එම ව්‍යාපෘතියට අදාළ ස්ථීර ස්ථානය පිළිබඳ ප්‍රදේශයේ ජනතාව තුළ පවතින සැකය නිසා වර්ෂ 10ක පමණ කාලයක සිට ස්ථීර හෝග වගාවන් සහ නිවාස ඉදි කිරීමේ කටයුතු නතරවී ඇති බවත්;
- එතුමා පිළිගන්නෙහිද?
- (ඇ) (i) මේ වන විට එම ව්‍යාපෘතිය ආරම්භ කරන ස්ථීර ස්ථානය තීරණය කර තිබේද;
  - (ii) එසේ නම්, එම ස්ථානය කුමක්ද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

**2011 සැප්තැම්බර් මස 21 වැනි බදාදා**  
**වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න**

0647/10

1.

ගරු රවී කරුණානායක මහතා,— මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)

- (අ) 2009 ජනවාරි - මැයි කාලසීමාව තුළ රටේ සැබෑ විදේශ විනිමය හිඟයක් පැවති බව එතුමා පිළිගන්නෙහිද?
  - (ආ) (i) විදේශ විනිමය ආකර්ශණය කර ගැනීමේ අරමුණින් මහ බැංකුව විසින් ඉදිරිපත් කර තිබෙන විවිධ වූ යෝජනා ක්‍රමයන්හි නම් කවරේද;
  - (ii) තව දුරටත් පවතින එවැනි යෝජනා ක්‍රම කවරේද;
  - (iii) අනේවාසික විදේශ මුදල් ගිණුම් හිමියන්ට 20% ක විශේෂ ගෙවීමක් කරනු ලැබුවේද සහ එය තවමත් ක්‍රියාත්මකද;
- යන්න එතුමා සඳහන් කරන්නෙහිද ?

- (ඇ) (i) ඉතුරුම් දිරිගැන්වීම සඳහා 2009 අය - වැය තුළින් සහ 2009 වසර මැදදී ඉදිරිපත් කර ඇති යෝජනා ක්‍රම කවරේද;
  - (ii) ඒ වන විට ලබාදුන් පොළී අනුපාතය සහ අද පවතින පොළී අනුපාතය කවරේද;
  - (iii) ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ඉතුරුම් ගිණුම් සඳහා 20% ක ප්‍රසාද දීමනාවක් ලබා දුන්නේද;
  - (iv) එසේ නම්, එය ක්‍රියාත්මක වූයේ කවර දිනයක් දක්වාද;
  - (v) දැන් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ආධාර ලබාදෙන ආකාරය කවරේද;
- යන්න එතුමා සඳහන් කරන්නෙහිද ?
- (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

1155/11

2.

ගරු බුද්ධික පතිරණ මහතා, — සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) 2009 සහ 2010 වර්ෂ තුළ මාතර දිස්ත්‍රික්කයේ, එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව, වෙන් වෙන් වශයෙන් කොපමණද;
  - (ii) එම එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 2010 වර්ෂයේදී වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 2009 වර්ෂයේදී වාර්තා වූ එම සංඛ්‍යාවට සාපේක්ෂව වෙනස්ව ඇති අකාරය කවරේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ආ) (i) මාතර දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගය ව්‍යාප්තියට හේතු සාධක හඳුනාගෙන තිබේද;
  - (ii) එසේ නම්, ඒවා කවරේද;
  - (iii) අදාළ හේතු සාධක ප්‍රදේශයෙන් ඉවත් කිරීම සඳහා යෝජිත හෝ ක්‍රියාත්මක වැඩපිළිවෙළ කුමක්ද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

0658/10

3.

ගරු රවී කරුණානායක මහතා, — මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (2)

- (අ) (i) රටේ මූල්‍ය කටයුතු සහ රෙගුලාසි අධීක්ෂණය කරනු ලබන රාජ්‍ය ආයතනය කවරේද;
  - (ii) ශ්‍රී ලංකා මහ බැංකුව ආරම්භ කරන ලද්දේ කවදාද;
- යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
- (ආ) (i) 2005 සිට මේ දක්වා බංකොලොත්භාවයට පත්ව ඇති මූල්‍ය සමාගම්හි බංකොලොත්භාවයට හේතු වූ කාරණා කවරේද;
  - (ii) ඉහත කී මූල්‍ය සමාගම් අයහපත් ආකාරයකින් පවත්වාගෙන යමින් තිබියදී ඒ සම්බන්ධයෙන් මහ බැංකුවේ අධීක්ෂණ ඒකකය විසින් ගනු ලැබූ පියවර කවරේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඇ) (i) අසාර්ථක වූ මූල්‍ය සමාගම් විසින් ගෙවීම් පැහැර හරිනු ලැබ ඇති සම්පූර්ණ මුදල් ප්‍රමාණය කොපමණද;

- (ii) මුදල් ආපසු ගෙවනු ලැබූ තැන්පත්කරුවන්ගේ සංඛ්‍යාව කවරේද;
- (iii) ඔවුන්ට ගෙවන ලද මුදල් ප්‍රමාණය කොපමණද;
- (iv) ඉහත කී කාල පරිච්ඡේදය තුළ මහ බැංකුවේ අධිපති මූරය දැරූ තැනැත්තාගේ නම කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

1157/11

4.

ගරු බුද්ධික පතිරණ මහතා,— වරාය හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) අධිකරණ තීන්දුවක් මත ලංකා මැරයින් සර්විස් ආයතනයේ කොටස් රජයට පැවරුණ බව දන්නේද;
- (ii) එම ආයතනය දැනට පවත්වා ගෙන යනු ලබන නම් කවරේද;
- (iii) එම ආයතනය සතු කොටස් මේ වන විට වෙනත් ආයතනවලට අලෙවි කර තිබේද;
- (iv) එසේ නම්, එම ආයතනවල නම් කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

- (ආ) (i) හම්බන්තොට මාගම්පුර වරායට පැමිණෙන නැව්වලට තෙල් සැපයීම සඳහා ඉදිකරමින් පවතින තෙල් ටැංකි සංඛ්‍යාව කවරේද;
- (ii) එම තෙල් ටැංකි විදේශීය සමාගමකට හෝ සමාගම්වලට බදු දීමට සැලසුමක් තිබේද;
- (iii) එසේ නම්, බදු දීමට අපේක්ෂිත සමාගම්වල නම් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

1190/11

5.

ගරු රවී කරුණානායක මහතා,— නැවත පදිංචිකිරීමේ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) එක් එක් අවතැන් කඳවුරෙහි සිටින අභ්‍යන්තරිකව අවතැන් වූ පුද්ගලයින් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
- (ii) අභ්‍යන්තරිකව අවතැන්වූවන් කඳවුරුවලින් ඉවත්කිරීමේ ප්‍රමාදයක් පැවතීමට හේතු කවරේද;
- (iii) මෙම අභ්‍යන්තරිකව අවතැන්වූවන්ගේ කඳවුරුවල සිංහල දම්ල හෝ මුස්ලිම් ජනයා සිටිත් ද;
- (iv) ඉහත කඳවුරුවල සිටින අවතැන් වූ පුද්ගලයන්ගේ වයස් කාණ්ඩ කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

6.

ගරු බුද්ධික පතිරණ මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) මාතර දිස්ත්‍රික්කයේ, මූලධර්ම අධ්‍යාපන කලාපයට අයත්, මූලධර්ම කොට්ඨාස අධ්‍යාපන කාර්යාලයෙන් පාලනය වන මාර/අනපත්තුකන්ද කණිෂ්ඨ විද්‍යාලයේ ගරු නිවාසයේ වහලයේ ලී දිරා ගොස්, දොර ජනලේ සහ බිත්ති දැඩි සේ අබලන් තත්ත්වයට පත් වී ඇති බවත්;
- (ii) එවැනි අබලන් ගරු නිවාසයක් පැවතීම එම පාසලේ දරුවන්ගේ කටයුතුවලට අවදානමක් බවත්;

එතුමා පිළිගන්නෙහිද?

- (ආ) (i) අවදානම් සහිත ඉහත ගරු නිවාසය ඉවත් කර නව ගරු නිවාසක් ඉදිකිරීමට කටයුතු කරන්නේද;
- (ii) එසේ නම්, ඒ සඳහා මේ වන විට ප්‍රතිපාදන වෙන් කොට තිබේද;
- (iii) වෙන් කර ඇති මුදල කොපමණද;
- (iv) ගරු නිවාසයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන දිනය කවරේද;
- (v) ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට යෝජිත දිනය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

**2011 සැප්තැම්බර් මස 22 වැනි බ්‍රහස්පතින්දා  
වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න**

1.

ගරු රවී කරුණානායක මහතා,— මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)

- (අ) (i) 2010 සැප්තැම්බර් 01 දිනට ශ්‍රී ලංකා මහ බැංකුව මගින් වෙන්දේසි කරන ලද ශ්‍රී ලංකා රජයේ රන් සංචිත ප්‍රමාණය කොපමණද;
- (ii) එසේ වෙන්දේසි කරන ලද රන්තරන්වල වටිනාකම එක්සත් ජනපද ඩොලර්වලින් සහ ශ්‍රී ලංකා රුපියල්වලින් වෙන් වෙන් වශයෙන් කොපමණද;
- (iii) රජය විසින් රන්තරන් මිලදී ගැනීමට ගෙවූ මිල ගණන් කවරේද;
- (iv) රාජසන්නක කරන ලද රන්තරන් ප්‍රමාණයක් ශ්‍රී ලංකා මහ බැංකුවේ රන් සංචිතවලට එක් කරනු ලැබුවේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

- (ආ) (i) රජයට අයත් රන්තරන් ප්‍රමාණයක් පසුගිය වසර දෙක තුළ විකුණනු ලැබුවේද;
- (ii) එසේ නම්, එම රන්තරන්වල අලෙවි මිල කවරේද;
- (iii) එම රන්තරන් විකිණීමට ටෙන්ඩර් කැඳවීමක් හෝ වෙන්දේසි කිරීමක් මගින් සිදුකරන ලද්දේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?



1160/'11

2.

ගරු බුද්ධික පතිරණ මහතා,— සුළු අපනයන හෝග ප්‍රවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) මාතර දිස්ත්‍රික්කයේ 2005 සිට 2010 දක්වා කාල සීමාව තුළ කුරුඳු වගා කරන ලද බිම් ප්‍රමාණය කොපමණද;
  - (ii) කුරුඳු අලුතින් වගා කිරීම සඳහා සහ නැවත වගා කිරීම සඳහා හෙක්ටයාර එකකට දෙනු ලබන සහනාධාර මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද;
- යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
- (ආ) (i) දැනට කුරුඳු වගා කරුවන් සඳහා ලබාදෙන සහනාධාර මුදල ප්‍රමාණවත් වන්නේද;
  - (ii) නොඑසේ නම්, එම සහනාධාර මුදල වැඩි කිරීම සඳහා 2011 අය වැය මගින් ප්‍රතිපදාන වෙන් කර තිබේද;
  - (iii) ඒ සඳහා වෙන් කර ඇති මුදල කොපමණද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

0691/'10

3.

ගරු රවි කරුණානායක මහතා,— මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)

- (අ) (i) ශ්‍රී ලංකා මහ බැංකුව ආරම්භ වූ දින සිට මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු පිහිටුවීම සඳහා නිකුත් කර ඇති බලපත්‍ර සංඛ්‍යාව කොපමණද;
  - (ii) මෙම එක් එක් බැංකුවේ ප්‍රධාන ශාඛාව යටතේ ක්‍රියාත්මක වන බැංකු ශාඛා සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
  - (iii) ඉහත බැංකුවල ගෙවා නිමි කොටස් ප්‍රාග්ධනය කොපමණද;
  - (iv) අද වන විට වාණිජ බැංකුවලට අවශ්‍ය වන කොටස් ප්‍රාග්ධන ප්‍රමාණය කොපමණද;
- යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
- (ආ) (i) ඉහත බැංකු අතරින් ප්‍රධාන කාර්යාලය ශ්‍රී ලංකාවේ තිබෙන කවර හෝ බැංකුවක් විදේශීය බැංකුවක් මිලදී ගැනීමට මුදල් ගෙවා තිබේද;
  - (ii) එසේ නම්, එම බැංකුවේ නම සහ එම බැංකුව මගින් අනුමත කර ඇති මුදල් ප්‍රමාණය කවරේද;
- යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
- (ඇ) (i) වාණිජ නොවන බැංකු සඳහා නිකුත් කර ඇති බලපත්‍ර සංඛ්‍යාව කොපමණද;
  - (ii) ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක වන වාණිජ නොවන බැංකු සංඛ්‍යාව කවරේද;
  - (iii) එම බැංකුවල කොටස් ප්‍රාග්ධනය කොපමණද;
  - (iv) යම්කිසි වාණිජ හෝ වාණිජ නොවන බැංකුවක් බංකොලොත් තත්ත්වයට පත්වී තිබේද;
  - (v) එසේ නම්, එම බැංකුවල සහ ඒවායේ අධ්‍යක්ෂවරුන්ගේ නම් කවරේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

1273/'11

4.

ගරු බුද්ධික පතිරණ මහතා,— වැවිලි කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) මාතර දිස්ත්‍රික්කයේ, පිටබැද්දර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පිහිටා ඇති ශ්‍රී ලංකා දක්ෂිණ සංවර්ධන අධිකාරියේ මූලිකත්වයෙන් ආරම්භ කරන ලද කදුරුවාන නේ කම්හල වර්ෂ හයක් තිස්සේ ප්‍රයෝජනයට නොගෙන අත්හැර දමා ඇති බවත්;
- (ii) ජාතික සම්පතක් වන එම කර්මාන්ත ශාලාව ප්‍රයෝජනයට නොගෙන අත්හැර තිබීමෙන් ජාතික ආර්ථිකයට විශාල පාඩුවක් සිදු වන බවත්;

එතුමා දන්නෙහිද?

- (ආ) (i) එම නේ කම්හල ඉදිකිරීම සඳහා වැය වූ මුළු මුදල කොපමණද;
- (ii) එය ප්‍රයෝජනයට නොගෙන අත්හැර දමා තිබීමට හේතු කවරේද;
- (iii) නේ කම්හලේ නිෂ්පාදන කටයුතු කඩිනමින් ආරම්භ කොට ප්‍රදේශයේ නේ වගාකරුවන්ගේ අමු නේ දළ මිලදී ගැනීමේ ක්‍රමවේදයක් සකසන්නේද;
- (iv) නිෂ්පාදන කටයුතු ආරම්භ කරන්නේ නම්, ඒ සඳහා ගතවන කාලය කවරේද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

1307/'11

5.

ගරු රවී කරුණානායක මහතා,— මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශය මගින්, එම අමාත්‍යාංශයට අයත් නොවන ගොඩනැගිලි කුලියට හෝ බද්දට ලබාගැනීම සඳහා දරන මුළු පිරිවැය කොපමණද;
- (ii) කුලියට හෝ බද්දට ගත් ගොඩනැගිලිවල වර්ග අඩියක් සඳහා මිල කොපමණද;
- (iii) ගොඩනැගිලිවල බදු කාලය කොපමණද;

යන්න 2010 සහ 2011 වර්ෂ සඳහා වෙන් වෙන් වශයෙන් එතුමා සඳහන් කරන්නෙහිද?

- (ආ) (i) අමාත්‍යාංශයේ කිසිදු ආයතනයකට අයත් නොවන වාහන කුලියට හෝ බද්දට ලබාගැනීම සඳහා වැය කළ මුළු මුදල කොපමණද;
- (ii) අයත් මුළු වාහන සංඛ්‍යාව කොපමණද;
- (iii) බාහිරින් ලබාගන්නා අනෙකුත් සේවා කවරේද;
- (iv) ඉහත සඳහන් බාහිරින් ලබාගත් සේවා සඳහා පිරිවැය කොපමණද;
- (v) බාහිරින් සේවා ලබාගැනීමේ පදනමින් ගිවිසුම්වලට එළඹී පුද්ගල සංඛ්‍යාව කොපමණද;
- (vi) සමස්ත කාර්ය මණ්ඩල සංඛ්‍යාව කොපමණද;

යන්න මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශයට අදාළව ඉහත කී වර්ෂ සඳහා වෙන් වෙන් වශයෙන් එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

2011 සැප්තැම්බර් මස 23 වැනි සිකුරාදා  
වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න

0330/10

1.

ගරු දයාසිරි ජයසේකර මහතා,— වරාය හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (4)

- (අ) (i) පසුගිය වර්ෂ 20 ක කාලය තුළ මහාමාර්ග ඉදි කිරීම සඳහා වාර්ෂිකව පවරා ගත් ඉඩම් ප්‍රමාණයන් වෙන් වෙන් වශයෙන් කොපමණද;
- (ii) ඒ සඳහා ගෙවිය යුතු වන්දි ප්‍රමාණය කොපමණද;
- (iii) එයින් දැනටමත් ගෙවා ඇති මුදල් ප්‍රමාණය කොපමණද;
- (iv) තවදුරටත් ගෙවීමට ඇති මුදල කොපමණද;
- (v) එම මුදල් ගෙවා නිමකරන්නේ කවදාද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

0763/10

2.

ගරු රවී කරුණානායක මහතා,— සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)

- (අ) (i) “එයාර් ලංකා” ගුවන් සේවය පෞද්ගලීකරණය කරන ලද දිනය සහ එහි වටිනාකම කවරේද;
- (ii) “ශ්‍රී ලංකන් එයාර්ලයින්” සමාගමේ කොටස් යළි හිමිකරගත් දිනය සහ ඒ සඳහා වැයවූ මුදල් ප්‍රමාණය කවරේද;
- (iii) කළමනාකාරිත්වය පවරාගත් දින සිට “ශ්‍රී ලංකන් එයාර්ලයින්” සමාගමට ප්‍රතිපාදිත මුදල් ප්‍රමාණයන් කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

- (ආ) (i) “ශ්‍රී ලංකන් එයාර්ලයින්” සමාගම විසින් ලබාගෙන ඇති ණය මුදල්වල වටිනාකම කොපමණද;
- (ii) එකී ණය මුදල් ලබාගත් දිනයන් සහ එම ණය මුදල් ලබාගත් ආයතනවල නම් කවරේද;
- (iii) වර්ෂ 2010 සිට 2017 දක්වා ශ්‍රී ලංකන් එයාර්ලයින් සමාගමේ ණය සේවාකරණය වාර්ෂික පදනමින් කොපමණද;
- (iv) 2005 සිට 2011 වර්ෂය දක්වා “ශ්‍රී ලංකන් එයාර්ලයින්” සමාගම ලැබූ ලාභය හෝ පාඩුව කොපමණද;
- (v) පසුගිය වර්ෂ පහක කාලය තුළ එක් එක් වර්ෂයේදී භූමියේදී සිදුකළ භාණ්ඩ මෙහෙයුම් තුළින් ලැබූ ලාභය කොපමණද;
- (vi) “ශ්‍රී ලංකන් එයාර්ලයින්” සමාගමට අදාළව රජය විසින් ලබාදී ඇති බැංකු ඇපකර පිළිබඳ විස්තර කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

0770/10

3.

ගරු රවී කරුණානායක මහතා,— මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)

(අ) 2009 හා 2010 යන වර්ෂවලදී,

- (i) මත්පැන් බලපත්‍ර නිකුත්කර තිබේද;
  - (ii) එසේ නම්, විවිධ කාණ්ඩ යටතේ නිකුත් කොට ඇති බලපත්‍ර සංඛ්‍යාව කවරේද;
  - (iii) නිකුත් කරන ලද නව බලපත්‍ර සංඛ්‍යාව දිස්ත්‍රික් පදනමින් කවරේද;
  - (iv) මත්පැන් බලපත්‍ර නිකුත් කිරීමෙන් උපයාගත් ආදායම කොපමණද;
  - (v) එම බලපත්‍රවලින් කිසිවක් අවලංගු කොට තිබේද;
  - (vi) එසේ නම්, එලෙස අවලංගු කරන ලද මත්පැන් බලපත්‍ර කවරේද;
- යන්න වෙන් වෙන් වශයෙන් එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

1193/11

4.

ගරු රවී කරුණානායක මහතා,— සමුපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ) පසුගිය වර්ෂ පහ තුළ, එක් එක් වර්ෂයේ දී,

- (i) සමස්ත වියළි මිරිස් පරිභෝජනය සහ ඒක පුද්ගල වියළි මිරිස් පරිභෝජනය කොපමණද;
- (ii) දේශීය වශයෙන් නිෂ්පාදනය කළ වියළි මිරිස් ප්‍රමාණය කොපමණද;
- (iii) ශ්‍රී ලංකාව තුළ වියළි මිරිස් කිලෝග්‍රෑමයක් සඳහා වන නිෂ්පාදන වියදම කොපමණද;
- (iv) ආනයනය කළ වියළි මිරිස් ප්‍රමාණය කොපමණද;
- (v) ආනයනය කරන ලද වියළි මිරිස් ප්‍රමාණයේ වටිනාකම කොපමණද;
- (vi) රජය මගින් වියළි මිරිස් සඳහා සත්‍ය වශයෙන්ම ලබා දෙන සහනාධාරය, එය සනාථ කිරීමට අවශ්‍ය කරුණුද සමග කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) ආනයනය කරන ලද සහ දේශීයව නිෂ්පාදනය කරන ලද වියළි මිරිස් කිලෝග්‍රෑමයක් සඳහා පනවා ඇති සියළු බදු (සෘජු සහ වක්‍ර) වෙන් වෙන් වශයෙන් එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

2011 ඔක්තෝබර් මස 4 වැනි අඟහරුවාදා  
වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න

1066/11

1.

ගරු රවි කරුණානායක මහතා,— මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) මෙරට ඇති ගම්මාන සංඛ්‍යාව කොපමණද;
  - (ii) එක් ගම්මානයක සාමාන්‍යයෙන් වාසය කරන පවුල් සංඛ්‍යාව කොපමණද;
  - (iii) මෙරට ඇති ග්‍රාම නිලධාරී කොට්ඨාස සහ ග්‍රාම නිලධාරී තනතුරු සංඛ්‍යාව කොපමණද;
  - (iv) මෙරට සිටින ප්‍රාදේශීය ලේකම්වරුන් සංඛ්‍යාව කොපමණද;
- යන්න මෑතකදී ලබාගත් ජනසංගණන සංඛ්‍යාලේඛන ආශ්‍රයෙන් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ආ) (i) එක් එක් පළාත, දිස්ත්‍රික්කය, මැතිවරණ කොට්ඨාසය, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සහ ග්‍රාම නිලධාරී කොට්ඨාසය තුළ පිහිටා ඇති ගම්මාන සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
  - (ii) එක් එක් දිස්ත්‍රික්කයේ මුළු ජනගහනය කොපමණද;
  - (iii) මී ළඟ නිල ජනසංගණනය පැවැත්වීමට නියමිතව ඇති දිනය කවරේද;
- යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
- (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

1067/11

2.

ගරු රවි කරුණානායක මහතා,— කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) වෙළෙඳ ප්‍රවර්ධන කටයුතු සිදු කර ඇති රටවල නම් කවරේද;
  - (ii) එම වෙළෙඳ ප්‍රවර්ධන කටයුතුවල සාර්ථකත්වය කවර මට්ටමක තිබේද;
- යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
- (ආ) (i) විදේශ රටවල රඳවා ඇති අපනයන සංවර්ධන මණ්ඩලයේ සේවක සංඛ්‍යාව කොපමණද;
  - (ii) ඉහත සඳහන් සේවකයන්ගේ නම් සහ ඔවුන් රඳවා ඇති රටවල නම් කවරේද;
  - (iii) විදේශ රටවලට අපනයනය කිරීම සඳහා අපනයන සංවර්ධන මණ්ඩලයේ සහාය ලැබී ඇති වෙළෙඳ භාණ්ඩවල නම් කවරේද;
- යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
- (ඇ) (i) අපනයන සංවර්ධන මණ්ඩලය අපනයනකරුවන්ට විදේශයන්හි සංචාරය කිරීම සඳහා සහාය ලබා දී තිබේද;
  - (ii) එසේ නම්, එම සහාය ලබා දුන් සමාගම්වල නම් සහ ඒ සඳහා 2009 සහ 2010 වර්ෂවලදී අපනයන සංවර්ධන මණ්ඩලය දරන ලද වියදම කොපමණද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

1068/11

3.

ගරු රවී කරුණානායක මහතා,— කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) ශ්‍රී ලංකාව සමඟ ඇති කරගෙන තිබෙන වරණිය, ද්වි පාර්ශ්වීය සහ කලාපීය වෙළෙඳ ගිවිසුම් වෙන් වෙන් වශයෙන් කවරේද;
- (ii) නව ගිවිසුම් සම්බන්ධයෙන් වෙනත් කිසියම් රටක් සමඟ දැනට සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන්නේද;
- (iii) ඇමරිකා එක්සත් ජනපදය සමඟ ඇතිකර ගත් වෙළෙඳ ආයෝජන සහ පාදක ව්‍යුහ ගිවිසුම (TIFA) හි වර්තමාන තත්ත්වය කවරේද;
- (iv) වරණිය වෙළෙඳ ගිවිසුම් සම්බන්ධයෙන් කටයුතු කරන නිලධාරීන්ගේ නම් කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) ආසියානු රටවල් සමඟ ශ්‍රී ලංකාව එලදායි ලෙස වෙළෙඳ කටයුතුවල නොයෙදීමට හේතු කවරේද යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

---

**2011 ඔක්තෝබර් මස 5 වැනි බදාදා**  
**වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න**

1199/11

1.

ගරු රවී කරුණානායක මහතා,— සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) පසුගිය වර්ෂ පහ තුළ එක් එක් වර්ෂයේ දී,
  - (i) සමස්ත පොල් පරිභෝජනය සහ ඒක පුද්ගල පොල් පරිභෝජනය කොපමණද;
  - (ii) ආනයනය කරන ලද පොල් ප්‍රමාණය කොපමණද;
  - (iii) ආනයනය කරන ලද පොල්වල වටිනාකම කොපමණද;
  - (iv) පොල් ආනයනකරුවන්ට රජය විසින් සත්‍ය වශයෙන්ම ලබා දෙන සහනාධාරය, එය සනාථ කිරීමට අවශ්‍ය කරුණු ද සමඟ කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) දේශීයව නිෂ්පාදනය කරන සහ ආනයනය කරන ලද පොල් මත පනවා ඇති සෘජු සහ වක්‍ර බදු වෙන් වෙන් වශයෙන් කවරේද යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

1200/11

2.

ගරු රවී කරුණානායක මහතා,— විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) 2010, 2009, 2008 සහ 2007 වර්ෂවලදී ශ්‍රී ලාංකිකයින් රැකියා සඳහා ගිය රටවල නම් කවරේද;

- (ii) ඉහත සඳහන් වර්ෂවලදී රැකියා සඳහා මෙම රටවලට ගිය ස්ත්‍රීන් සහ පුරුෂයින් සංඛ්‍යාව එක් එක් වර්ෂය සහ එක් එක් රට අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
  - (iii) ඔවුන් විසින් උපයාගත් සාමාන්‍ය වැටුප කොපමණද;
  - (iv) ඔවුන්ට ලැබෙන වැටුපෙහි අවම වැටුප් මට්ටමක් තිබේද;
- යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
- (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

1305/'11

3.

ගරු රවී කරුණානායක මහතා,— විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) දැනට මෙරට ක්‍රියාත්මකවන විශාලතම විදේශ රැකියා නියෝජිත ආයතන විස්සෙහි නම් කවරේද;
  - (ii) එම ආයතන විසින් පසුගිය වර්ෂ තුන තුළ පිටරට රැකියා සඳහා යවන ලද තැනැත්තන් සංඛ්‍යාව වාර්ෂික පදනමින් කොපමණද;
  - (iii) රජය විසින් එම විදේශ රැකියා නියෝජිත ආයතනවලට ලබාදෙන ප්‍රතිලාභ කවරේද;
- යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
- (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

**2011 ඔක්තෝබර් මස 6 වැනි බ්‍රහස්පතින්දා**  
**වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න**

1308/'11

1.

ගරු රවී කරුණානායක මහතා,— සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් එම අමාත්‍යාංශයට අයත් නොවන ගොඩනැගිලි කුලියට හෝ බද්දට ලබාගැනීම සඳහා දරන මුළු පිරිවැය කොපමණද;
  - (ii) කුලියට හෝ බද්දට ගත් ගොඩනැගිලිවල වර්ග අඩියක් සඳහා මිල කොපමණද;
  - (iii) ගොඩනැගිලිවල බදු කාලය කොපමණද;
- යන්න 2010 සහ 2011 වර්ෂ සඳහා වෙන් වෙන් වශයෙන් එතුමා සඳහන් කරන්නෙහිද?
- (ආ) (i) අමාත්‍යාංශයේ කිසිදු ආයතනයකට අයත් නොවන වාහන කුලියට හෝ බද්දට ලබාගැනීම සඳහා වැය කළ මුළු මුදල කොපමණද;
  - (ii) අයත් මුළු වාහන සංඛ්‍යාව කොපමණද;
  - (iii) බාහිරින් ලබාගන්නා අනෙකුත් සේවා කවරේද;
  - (iv) ඉහත සඳහන් බාහිරින් ලබාගත් සේවා සඳහා පිරිවැය කොපමණද;
  - (v) බාහිරින් සේවා ලබාගැනීමේ පදනමින් ගිවිසුම්වලට එළඹී පුද්ගල සංඛ්‍යාව කොපමණද;

(vi) සමස්ත කාර්ය මණ්ඩල සංඛ්‍යාව කොපමණද;

යන්න සෞඛ්‍ය අමාත්‍යාංශයට අදාළව ඉහත කී වර්ෂ සඳහා වෙන් වෙන් වශයෙන් එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

1309/'11

2.

ගරු රවී කරුණානායක මහතා,— ජනමාධ්‍ය හා ප්‍රචාරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ) (i) ජනමාධ්‍ය හා ප්‍රචාරණ අමාත්‍යාංශය මගින්, එම අමාත්‍යාංශයට අයත් නොවන ගොඩනැගිලි කුලියට හෝ බද්දට ලබාගැනීම සඳහා දරන මුළු පිරිවැය කොපමණද;

(ii) කුලියට හෝ බද්දට ගත් ගොඩනැගිලිවල වර්ග අඩියක් සඳහා මිල කොපමණද;

(iii) ගොඩනැගිලිවල බදු කාලය කොපමණද;

යන්න 2010 සහ 2011 වර්ෂ සඳහා වෙන් වෙන් වශයෙන් එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) (i) අමාත්‍යාංශයේ කිසිදු ආයතනයකට අයත් නොවන වාහන කුලියට හෝ බද්දට ලබාගැනීම සඳහා වැය කළ මුළු මුදල කොපමණද;

(ii) අයත් මුළු වාහන සංඛ්‍යාව කොපමණද;

(iii) බාහිරින් ලබාගන්නා අනෙකුත් සේවා කවරේද;

(iv) ඉහත සඳහන් බාහිරින් ලබාගත් සේවා සඳහා පිරිවැය කොපමණද;

(v) බාහිරින් සේවා ලබාගැනීමේ පදනමින් ගිවිසුම්වලට එළඹී පුද්ගලයන් සංඛ්‍යාව කොපමණද;

(vi) සමස්ත කාර්ය මණ්ඩල ප්‍රමාණය කොපමණද;

යන්න ජනමාධ්‍ය හා ප්‍රචාරණ අමාත්‍යාංශයට අදාළව ඉහත කී වර්ෂ සඳහා වෙන් වෙන් වශයෙන් එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

1310/'11

3.

ගරු රවී කරුණානායක මහතා,— ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ) (i) ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මගින්, එම අමාත්‍යාංශයට අයත් නොවන ගොඩනැගිලි කුලියට හෝ බද්දට ලබාගැනීම සඳහා දරන මුළු පිරිවැය කොපමණද;

(ii) කුලියට හෝ බද්දට ගත් ගොඩනැගිලිවල වර්ග අඩියක් සඳහා මිල කොපමණද;

(iii) ගොඩනැගිලිවල බදු කාලය කොපමණද;

යන්න 2010 සහ 2011 වර්ෂ සඳහා වෙන් වශයෙන් එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) (i) අමාත්‍යාංශයේ කිසිදු ආයතනයකට අයත් නොවන වාහන කුලියට හෝ බද්දට ලබාගැනීම සඳහා වැය කළ මුළු මුදල කොපමණද;

(ii) අයත් මුළු වාහන සංඛ්‍යාව කොපමණද;

(iii) බාහිරින් ලබාගන්නා අනෙකුත් සේවා කවරේද;



- (iv) ඉහත සඳහන් බාහිරින් ලබාගත් සේවා සඳහා පිරිවැය කොපමණද;
- (v) බාහිරින් සේවා ලබාගැනීමේ පදනමින් ගිවිසුම්වලට එළඹී පුද්ගලයන් සංඛ්‍යාව කොපමණද;
- (vi) සමස්ත කාර්ය මණ්ඩල සංඛ්‍යාව කොපමණද;

යන්න ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයට අදාළව ඉහත කී වර්ෂ සඳහා වෙන් වෙන් වශයෙන් එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

**2011 ඔක්තෝබර් මස 7 වැනි සිකුරාදා**  
**වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න**

0771/10

1.

ගරු රවී කරුණානායක මහතා, — මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (2)

- (අ) (i) රජයේ කටයුතු වෙනුවෙන් මුදල් සැපයීම සඳහා පසුගිය වර්ෂ 6 තුළ රජය මුදල් ණයට ලබාගෙන තිබේද;
- (ii) 2011, 2012, 2013, 2014 හා 2015 යන වර්ෂවලට අදාළව ප්‍රක්ෂේපිත සමස්ත ණය ආපසු ගෙවීමේ ප්‍රමාණය ප්‍රාග්ධන හා පොළී පිරිවැය වශයෙන් කොපමණද;
- (iii) 2003, 2004 හා 2005 යන වර්ෂවල සමස්ත ණය ආපසු ගෙවීමේ ප්‍රමාණය ප්‍රාග්ධන හා පොළී පිරිවැය වශයෙන් කොපමණද;
- (iv) 2008, 2009 හා 2010 යන වර්ෂවල ගෙවුම් ශේෂ හිඟය කොපමණද;
- (v) 2011, 2012, 2013 හා 2014 යන වර්ෂ සඳහා ගණන් බලා ඇති ගෙවුම් ශේෂ හිඟය හෝ ප්‍රමාණයන් කොපමණද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

1311/11

2.

ගරු රවී කරුණානායක මහතා, — විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (1)

- (අ) (i) විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය මගින්, එම අමාත්‍යාංශයට අයත් නොවන ගොඩනැගිලි කුලියට හෝ බද්දට ලබාගැනීම සඳහා දරන මුළු පිරිවැය කොපමණද;
- (ii) කුලියට හෝ බද්දට ගත් ගොඩනැගිලිවල වර්ග අඩියක් සඳහා මිල කොපමණද;
- (iii) ගොඩනැගිලිවල බදු කාලය කොපමණද;

යන්න 2010 සහ 2011 වර්ෂ සඳහා වෙන් වශයෙන් එතුමා සඳහන් කරන්නෙහිද?

- (ආ) (i) අමාත්‍යාංශයේ කිසිදු ආයතනයකට අයත් නොවන වාහන කුලියට හෝ බද්දට ලබාගැනීම සඳහා වැය කළ මුළු මුදල කොපමණද;
- (ii) අයත් මුළු වාහන සංඛ්‍යාව කොපමණද;
- (iii) බාහිරින් ලබාගන්නා අනෙකුත් සේවා කවරේද;

- (iv) ඉහත සඳහන් බාහිරින් ලබාගත් සේවා සඳහා පිරිවැය කොපමණද;
  - (v) බාහිරින් සේවා ලබාගැනීමේ පදනමින් ගිවිසුම්වලට එළඹී පුද්ගලයන් සංඛ්‍යාව කොපමණද;
  - (vi) සමස්ත කාර්ය මණ්ඩල සංඛ්‍යාව කොපමණද;
- යන්න විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයට අදාළව ඉහත කී වර්ෂ සඳහා වෙන් වෙන් වශයෙන් එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

1312/11

3.

ගරු රවී කරුණානායක මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ) 2010 සහ 2011 වර්ෂවලදී,

- (i) ආරක්ෂක අමාත්‍යාංශය මගින්, එම අමාත්‍යාංශයට අයත් නොවන කුලියට හෝ බද්දට ගත් ගොඩනැගිලි සඳහා දරන ලද මුළු පිරිවැය කොපමණද;
  - (ii) කුලියට හෝ බද්දට ගනු ලැබූ ගොඩනැගිලිවල වර්ග අඩියක් සඳහා වන මිල ගණන් කවරේද;
  - (iii) මෙම ගොඩනැගිලි බද්දට ගත් කාලසීමාව කවරේද
- යන්න එතුමා සඳහන් කරන්නෙහිද ?

(ආ) ඉහත සඳහන් එක් එක් වර්ෂයේදී,

- (i) අමාත්‍යාංශයට සම්බන්ධ කිසිදු ආයතනයකට අයත් නොවන වාහන කුලියට හෝ බද්දට ගැනීම සඳහා වැය කළ සම්පූර්ණ මුදල කොපමණද;
- (ii) අමාත්‍යාංශය සතු සම්පූර්ණ වාහන සංඛ්‍යාව කොපමණද;
- (iii) බාහිර ආයතනවලින් ලබාගත් අනෙකුත් සේවා කවරේද;
- (iv) ඉහත සඳහන් කළ බාහිර ආයතනවලින් ලබාගත් සේවා සඳහා දරන ලද පිරිවැය කොපමණද;
- (v) බාහිර ආයතනවලින් සේවය ලබාගන්නා පදනම මත සේවය ලබාගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව කවරේද;
- (vi) සමස්ත කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ සංඛ්‍යාව කවරේද;

යන්නත් ආරක්ෂක අමාත්‍යාංශයට අදාළව, වෙන් වෙන් වශයෙන් සඳහන් කරන්නෙහිද ?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

---

**2011 ඔක්තෝබර් මස 18 වැනි අඟහරුවාදා**  
**වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න**

0285/10

1.

ගරු රවී කරුණානායක මහතා,— ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (3)

- (අ) (i) ජල සම්පාදන සහ ජලාපවහන අමාත්‍යාංශය යටතේ ඇති දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන සහ රාජ්‍ය සංස්ථා කවරේද;

- (ii) ඉහත කී අමාත්‍යාංශයේ සමස්ත මාසික සහ වාර්ෂික පිරිවැය කොපමණද;
- (iii) ස්ථීර කාර්ය මණ්ඩල සේවක සංඛ්‍යාව සහ ඔවුන්ට මාසිකව ගෙවනු ලබන සමස්ත වැටුප් සහ දීමනා ප්‍රමාණය කොපමණද; සහ
- (iv) ජල සම්පාදන සහ ජලාපවහන අමාත්‍යාංශයේ, නියෝජ්‍ය අමාත්‍යාංශයේ සහ එම කාර්ය මණ්ඩලවල සමස්ත මාසික පිරිවැය කොපමණද;

යන්න 2010 සහ 2011 වර්ෂවලට අදාළව වෙන් වෙන් වශයෙන් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

0475/10

2.

ගරු රවී කරුණානායක මහතා,— පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශයෙන් ඇසීමට,— (4)

- (අ) (i) 2006 වර්ෂයේ පළාත් පාලන මැතිවරණය පවත්වන ලද දිනය කවරේද;
- (ii) එක්සත් ජාතික පක්ෂය විසින් සහ ජනතා විමුක්ති පෙරමුණ විසින් ජයග්‍රහණය කරන ලද පළාත් පාලන ආයතන සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
- (iii) නිල කාලය නිමවීමට පෙර අත්හිටුවන ලද හෝ විසුරුවා හරින ලද පළාත් පාලන ආයතන සංඛ්‍යාව කොපමණද;
- (iv) එසේ විසුරුවා හරින ලද පළාත් පාලන ආයතන කවරේද;
- (v) ඒවා අත්හිටුවන ලද හෝ විසුරුවා හරින ලද දිනයන් සහ එසේ කිරීමට හේතු කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ආ) (i) ඉහත (අ) (ii) හි සඳහන් සභා අතරින් නගරාධිපතිවරුන් ධුරයෙන් ඉවත් කරන ලද, ඔවුන්ගේ තනතුරු අත්හිටුවන ලද හෝ ඔවුන් තනතුරෙන් පහ කරන ලද, එසේත් නැති නම්, ඔවුන් විමර්ශනයට භාජනය කරන ලද පළාත් පාලන ආයතනවල නම් කවරේද;
- (ii) එම සිදුවීම්වලට අදාළ දිනයන් සහ එබඳු ක්‍රියාමාර්ග ගැනීමට හේතු කවරේද;
- (iii) මේ වන විට ඔවුන් සම්බන්ධයෙන් එළඹී ඇති නිගමනයන් කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

0586/10

3.

ගරු රවී කරුණානායක මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශයෙන් ඇසීමට,— (3)

- (අ) (i) නිදහස ලබාගත් දා සිට මේ දක්වා වූ කාලය තුළ ශ්‍රී ලංකා රජය වෙනත් රටවලට ඉඩම් තැගි ලෙස ලබාදී තිබේද;
- (ii) එසේ නම්, ලබා දෙන ලද ඉඩම්වල ප්‍රමාණය පර්චස් හෝ අක්කර කොපමණද;
- (iii) එසේ ඉඩම් ලබා දීමේ අරමුණ කවරේද;
- (iv) එසේ මෙරට ඉඩම් ලබා දුන් රටවලින් ඒ අයුරින්ම තැගි ලෙස ඉඩම් ශ්‍රී ලංකාවට ලැබී තිබේද;
- (v) එසේ නම්, එම ඉඩම් ලබා දුන් රටවල නම්, ඒවා ලබා දුන් දිනයන් සහ එසේ ලැබුණු ඉඩම්වල ප්‍රමාණයන් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

2011 ඔක්තෝබර් මස 19 වැනි බදාදා  
වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න

0656/10

1.

ගරු රවී කරුණානායක මහතා,— මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)

- (අ) (i) රටෙහි තිබෙන විශාලතම රජයේ දෙපාර්තමේන්තු දහය කවරේද;
- (ii) ඒවා විශාලතම දෙපාර්තමේන්තු දහය අතරට ගැනෙන ලෙස සලකන්නේ කෙසේද;
- (iii) එම එක් එක් ආයතනයට යොදවා ඇති ප්‍රාග්ධන ප්‍රමාණය සහ ඒවායේ දැනට සිටින සේවක සංඛ්‍යාව කවරේද;
- (iv) මෙම එක් එක් දෙපාර්තමේන්තුව අද දක්වා වූ පසුගිය වර්ෂ පහක කාලය තුළ ලැබූ ලාභය හෝ පාඩුව වාර්ෂික පදනමින් කොපමණද; සහ
- (v) එම එක් එක් දෙපාර්තමේන්තුවේ වෙළෙඳපොළ කොටස කවරේද; යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
- (ආ) ඉහත දෙපාර්තමේන්තු අතරින් පාඩු ලබන ආයතන ලාභ ලබන ආයතන බවට පත් කළ හැකිද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
- (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

0657/10

2.

ගරු රවී කරුණානායක මහතා,— මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)

- (අ) (i) රට තුළ ඇති රජයට අයත් විශාලතම ව්‍යාපාර 30 කවරේද;
- (ii) ඒවා රජය සතු විශාලතම ව්‍යාපාර 30 ලෙස සලකනු ලබන්නේ කවර පදනමකින්ද;
- (iii) එක් එක් ආයතනයෙහි ආයෝජනය කරන ලද මූලධන ප්‍රමාණය හා දැනට සිටින සේවක සංඛ්‍යාව කොපමණද;
- (iv) මේ දක්වා වූ පසුගිය වර්ෂ පහක කාලය තුළ එක් එක් ආයතනයෙහි ලාභ හෝ පාඩු වාර්ෂික පදනමින් කොපමණද;
- (v) රජය සතු, එක් එක් ව්‍යාපාරයෙහි වෙළෙඳපොළ කොටස කොපමණද; යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
- (ආ) ඉහත සඳහන් ව්‍යාපාර අතරින් පාඩු ලබන සෑම ආයතනයක්ම ලාභ ලබන තත්ත්වයට පත් කළ හැකිද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
- (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

0687/10

3.

ගරු රවී කරුණානායක මහතා,— විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)

- (අ) (i) රටේ සමස්ත විදුලිබල උත්පාදනය සහ එම ප්‍රමාණයෙන් ජල විදුලිබල හා තාප විදුලිබල උත්පාදන ප්‍රතිශතයන් කවරේද;
- (ii) ලංකා විදුලිබල මණ්ඩලය සහ පුද්ගලික අංශය විසින් උත්පාදනය කරනු ලබන තාප විදුලිබල ප්‍රමාණය කොපමණද; යන්න වෙන් වෙන් වශයෙන් එතුමා සඳහන් කරන්නෙහිද?

- (ආ) (i) ක්‍රමක්ෂය, පොළී ගෙවීම් සහ ණය ආපසු ගෙවීම් ඇතුළුව ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි නිෂ්පාදන පිරිවැය කවරේද;
- (ii) උත්පාදනය කරනු ලබන තාප විදුලිබල ඒකකයක මිල සහ පුද්ගලික අංශය විසින් ලංකා විදුලිබල මණ්ඩලයට එම මිලට තාප විදුලිබලය සැපයීම සඳහා ගිවිසුම් ගත කාල සීමාව කවරේද;
- (iii) තාප විදුලිබලය මිලදී ගැනීමට අදාළ ගිවිසුම්වල ගෙවීම් පැහැර හැරීම සම්බන්ධයෙන් කිසියම් වගන්තියක් තිබේද;
- (iv) සූර්ය බලය හා සුළං බලය පදනම් කරගෙන විදුලිය උත්පාදනය කිරීමට සම්බන්ධ කිසියම් සංවර්ධන වැඩසටහනක් තිබේද;
- (v) එවැනිනක් නොමැති නම්, එකී පුනර්ජනනීය ශක්ති ප්‍රභව විදුලිය උත්පාදනය සඳහා භාවිතා නොකිරීමට හේතු කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

- (ඇ) (i) රාජ්‍ය අංශය විසින් උත්පාදනය කිරීමේදී;
- (ii) පුද්ගලික අංශයෙන් මිලදී ගැනීමේදී;
- (iii) ව්‍යාපාරික අංශයට සහ ගෘහස්ත පාරිභෝගිකයන්ට විකිණීමේදී;

විදුලි ඒකකයක සාමාන්‍ය මිල කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

**2011 ඔක්තෝබර් මස 20 වැනි බ්‍රහස්පතින්දා**  
**වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න**

0723/10

1.

ගරු රවී කරුණානායක මහතා,— කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)

- (අ) (i) ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනතේ විධිවිධාන ප්‍රකාරව අතිගරු ජනාධිපතිතුමා යටත් පිරිසෙයින් වර්ෂයකට වරක් හෝ අපනයන සභාවේ රැස්වීමක මූලසුන දරා තිබේද;
- (ii) රජයේ අපනයන ප්‍රතිපත්ති සම්පාදනය සිදු කරන පාර්ශ්වයන් කවරේද;
- (iii) එබඳු ප්‍රතිපත්ති සම්පාදනයක් අවසන් වරට සිදු කරන ලද දිනය කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

- (ආ) එමෙන්ම,

- (i) 2009 වර්ෂයේදී සහ 2010 වර්ෂයේදී, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනතේ 13 වගන්තිය ප්‍රකාරව මුදල් ප්‍රතිපාදන ලබාදුන් සමාගම්වල නම් සහ එම එක් එක් සමාගමට එක් එක් වර්ෂයේදී ලබා දුන් මුදල් ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කොපමණද;
- (ii) 2009 සහ 2010 වර්ෂයන්හිදී සෙස් බදු ප්‍රතිපූරණය කිරීමට අමතරව රජය විසින් අපනයන සංවර්ධන මණ්ඩලය වෙත ලබා දුන් මුදල් ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

- (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

2.

ගරු රවී කරුණානායක මහතා, — සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (2)

- (අ) (i) මිහින් එයාර් ගුවන් සේවය සිය මෙහෙයුම් ආරම්භකළ දිනය, ඒ සඳහා යොදවන ලද ආරම්භක ප්‍රාග්ධනය සහ අද වනවිට ආයෝජනය කර ඇති මුළු ප්‍රාග්ධන ප්‍රමාණය කොපමණද;
- (ii) අයවැය ලේඛන මගින් මිහින් එයාර් ගුවන් සේවය සඳහා ලබා දෙන ලද මුදල් ප්‍රමාණයන් සහ එලෙස මුදල් වෙන්කර දෙන ලද දිනයන් කවරේද;
- (iii) එම ගුවන් සේවයේ ගිණුම්වලින් කපා හරිනලද මුදල් ප්‍රමාණය සහ එලෙස මුදල් කපා හැරීම සිදුකළ දිනය කවරේද;
- (iv) ණය වශයෙන් ලබාදෙන ලද ප්‍රාග්ධනය සහ එලෙස ණය ප්‍රදානය කරන ලද බැංකුවල නම් සහ ණය ප්‍රදානය කරන ලද දිනයන් කවරේද;
- (v) වසරකට ණය ක්‍රමක්ෂය කොපමණද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

- (ආ) (i) මේ වනවිට මිහින් එයාර් ගුවන් සේවය මගින් වසරකට ප්‍රවාහනය කරනු ලබන මුළු මගීන් සංඛ්‍යාව සහ භාණ්ඩ ධනාත්‍ර ප්‍රමාණය කොපමණද;
- (ii) මේ වන විට එකී ගුවන් සේවය මගින් වසරකට උපයනු ලබන ආදායම කොපමණද;
- (iii) මිහින් එයාර් ගුවන් සේවය ලාභදායී මට්ටමකින් පවත්වා ගෙන යාමට ප්‍රවාහනය කළ යුතුව තිබෙන මගී සංඛ්‍යාව සහ භාණ්ඩ ප්‍රමාණය කොපමණද;
- (iv) අද වනවිට එකී ගුවන් සේවය මගින් ප්‍රවාහනය කිරීමට සමත්ව ඇති මගී සංඛ්‍යාව හා භාණ්ඩ ප්‍රමාණය කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ඇ) (i) රජය මිහින් එයාර් ගුවන් සේවය සඳහා කිසියම් බැංකු ඇපකර ලබා දී තිබේද;
- (ii) එසේ නම්, ඒවායේ වටිනාකම සහ ඒවා ලබාදීමේ අරමුණු කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

- (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

### දින නියමයක් නොමැති යෝජනා පිළිබඳ දැනුම්දීම

\*1.

ගරු අධ්‍යාපන අමාත්‍යතුමා, — ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සැකසීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව, —

ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපන ක්‍රමය ක්‍රියාත්මක වීමෙන් පසුව අධ්‍යාපන ක්‍රමය ප්‍රමාණාත්මකව වර්ධනය වී ඇතත් ඊට සාපේක්ෂව අධ්‍යාපනය ගුණාත්මකව සහ ව්‍යුහාත්මකව වර්ධනය නොවීම නිසා ගුරුවරුන්ටත් සිසු දරු දැරියන් සහ දෙමාපියන්ටත් පීඩාකාරීවන වටපිටාවක් නිර්මාණය වී ඇති හෙයින් ද,

එම කරුණට අදාළව අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ විවිධ අකටයුතු හා අසාධාරණකම් මෙන්ම වංචා සහ දූෂණ සිදුවන බවට සමාජ මතයක් නිර්මාණය වී ඇති හෙයින් ද,

සමස්ථ අධ්‍යාපන ක්‍රමයේ සුවිශාල වෙනස්කම් සහ ප්‍රතිසංස්කරණ රැසක් සිදුවිය යුතු බවට පොදු ජන මතයක් ගොඩනැගී ඇති හෙයින් ද,

මහින්ද වින්තන ඉදිරි දැක්මෙහි දක්වා ඇති දැනුම කේන්ද්‍රීය සංවර්ධන උපාය මාර්ගය සැලකිල්ලට ගනිමින්ද,

සමස්ත ලාංකීය ශිෂ්‍ය පරම්පරාවේ අනාගතය නිර්මාණය කිරීමට අදාළ වන ලෙස ළදරු පාසල් අවධියේ සිට විශ්ව විද්‍යාල අධ්‍යාපනය දක්වා සිසුන්ගේ දැනුම, කුසලතා සහ ආකල්ප වර්ධනය කිරීමට අදාළවන පරිදි ජාතික අධ්‍යාපන ක්‍රමයක් සකස් කිරීම කල් දැමිය නොහැකි සහ ජාතික ප්‍රමුඛතාව ලැබිය යුතු කරුණක් හෙයින් ද,

- (අ) පෙර පාසල්, ප්‍රාථමික, ද්විතියික සහ තෘතියික අධ්‍යාපනයෙහි ඇති විය යුතු ප්‍රමාණාත්මක, ගුණාත්මක සහ ව්‍යුහාත්මක වෙනස්කම් වේ දැයි සොයා බැලීම පිණිසද,
- (ආ) ජාතික, ආගමික සහ සංස්කෘතික හර පද්ධතීන් ආරක්ෂා කිරීම සඳහා අධ්‍යාපන ක්‍රමය තුළ ඇති කළ යුතු වෙනස්කම් පිළිබඳව සොයා බැලීම පිණිසද,
- (ඇ) පිරිවෙන් අධ්‍යාපනයේ සිදුවිය යුතු වෙනස්කම් පිළිබඳව සොයා බැලීම පිණිසද,
- (ඈ) පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමේදී නිශ්චිත ක්‍රමවේදයක් තිබේද යන්න සොයා බැලීම පිණිසද,
- (ඉ) සියලුම විභාග සහ පරීක්ෂණ ප්‍රතිඵල ඉහළ මට්ටමකට ගෙන ඒම සහ උසස් අධ්‍යාපන සුදුසුකම් නොලබන සිසුන් වෙනුවෙන් අධ්‍යාපන ක්‍රමය තුළ ලබා දිය හැකි විකල්ප ක්‍රියා මාර්ග ඇතිකළ යුතුද යන්න සොයා බැලීම පිණිසද,
- (ඊ) විශ්ව විද්‍යාලයට ඇතුල්වීම සඳහා සුදුසුකම් ලැබුවත් ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලයකට ඇතුළත් නොවී විදේශයන්හි අධ්‍යාපනය ලැබීම පිණිස විදේශ ගතවන සිසුන්ට මෙරට තුළදීම අධ්‍යාපන ඉඩ ප්‍රස්ථා ලබා දිය හැකි ක්‍රමවේදයන් වේදැයි සොයා බැලීම පිණිසද,
- (උ) අධ්‍යාපන ක්‍රමය ක්‍රියාත්මකවීම තුළ ප්‍රාදේශීය, ජාතීන් සහ ආගමික වශයෙන් පවතින විෂමතා ඉවත් කිරීමට ගතයුතු ක්‍රමවේදයන් කවරේදැයි සොයා බැලීම පිණිසද,
- (ඌ) ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති ක්‍රියාත්මක වීමේදී මධ්‍යම රජය සහ පළාත් සභා අතර ඇතිවිය යුතු අන්තර් සම්බන්ධතාවන්හි ස්වභාවය පිළිබඳව සොයා බැලීම පිණිසද,
- (එ) අධ්‍යාපන ක්‍රියාවලියේදී, ගුරුවරුන්, ගුරු උපදේශකවරුන්, විදුහල්පතිවරුන්, කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සමස්ථ අධ්‍යාපනවේදීන්ගේ වගකීම සහ කාර්යය නිශ්චය කිරීම සඳහා ගතයුතු පියවර කවරේදැයි සොයා බැලීම පිණිසද,

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කළයුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා සම්මත කරයි.

(2.)

- (අ) එම කාරක සභාව සහ එහි සභාපති කථානායකතුමා විසින් නම් කළ යුතු වන්නේය.
- (ආ) ස්ථාවර නියෝග 95 හි විධිවිධානවල කුමක් සඳහන්ව තිබුණ ද, කාරක සභාව සාමාජිකයින් විසිඑක් (21) දෙනෙකුට නොවැඩි සංඛ්‍යාවකින් සමන්විත විය යුතු ය.
- (ඇ) එහි වාර්තාව එහි පළමු රැස්වීමේ සිට මාස තුනක(03) කාලයක් හෝ පාර්ලිමේන්තුව විසින් දීර්ඝ කෙරෙන එවැනි කාල පරිච්ඡේදයක් තුළ දී පාර්ලිමේන්තුව ඉදිරිපත් කළ යුතුය.

(3.) ඒ කාරක සභාවට,—

- (අ) සිය ගණපූරණය නියම කර ගැනීමට බලය තිබිය යුතුය.

- (ආ) සිය කාරක සභාව ඉදිරියේ පෙනී සිටින ලෙස යම් තැනැත්තකු කැඳවීමට ද, යම් ලේඛනයක් හෝ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස යම් තැනැත්තකුට නියම කිරීමට ද, ඉහත සඳහන් කරුණු පූර්ණ ලෙස සලකා බැලීම පිණිස අවශ්‍ය යයි කාරක සභාව කල්පනා කරන ලිඛිත හෝ වාචික සාක්ෂි ලබා ගැනීමට හා භාර ගැනීමට ද බලය තිබිය යුතුය.
- (ඇ) කාරක සභාවේ සභාය පිණිස අදාළ ක්ෂේත්‍රයන්හි විශේෂඥ දැනුමක් ඇති පුද්ගලයන්ගේ සහ ප්‍රවීණයන්ගේ සේවය ලබා ගැනීමට ද බලය තිබිය යුතුය.
- (ඈ) කලින් කල අන්තර්වාර වාර්තා ඉදිරිපත් කිරීමට ද, පාර්ලිමේන්තුව කල් තබන ලද්දේ වුව ද, රැස්වීම් පවත්වාගෙන යෑමට බලය තිබිය යුතු ය.

පා. 37/10

2.

ගරු රවි කරුණානායක මහතා

ගරු රත්පත් රාමනායක මහතා

ගරු එච්.එම්.එම්. හරීස් මහතා

ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා

ගරු අර්ජුන රණතුංග මහතා

ගරු නිමල් විජේසිංහ මහතා

ගරු අකිල විරාජ් කාරියවසම් මහතා

ගරු ජේ. ශ්‍රී රංගා මහතා

ගරු හරිත් ප්‍රනාන්දු මහතා,— රට පුරා පවතින අත්‍යාවශ්‍ය ඖෂධවල උග්‍ර හිඟය පිළිබඳ කරුණු සොයා බලා වාර්තා කිරීම පිණිස වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව,—

අත්‍යාවශ්‍ය ඖෂධවල උග්‍ර හිඟයක් රට පුරා පවතින හෙයින් ද,

මෙම හිඟය සඳහා හේතු ගරු සෞඛ්‍ය අමාත්‍යතුමා පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කර ඇති හෙයින් ද,

මෙම තත්වය නිවැරදි කිරීම සඳහා වූ ක්‍රියාමාර්ග කඩිනමින් නොගතහොත්, මහත් ව්‍යසනයක් ඇතිවිය හැකි හෙයින් ද,

- (අ) මෙම ඖෂධ හිඟය සඳහා හේතු විමසා බැලීම සඳහාත්;
- (ආ) මෙම තත්වයෙන් මිදීම සඳහා අවශ්‍ය කෙටි කාලීන ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම සඳහාත්;
- (ඇ) අනාගතයේ මෙබඳු තත්වයක් යළි ඇතිවීම වැළැක්වීමට ගතයුතු ස්ථිර ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම සඳහාත්;

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කළ යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා සම්මත කරයි.

- 2. (අ) එම කාරක සභාව සහ එහි සභාපති කථානායකතුමා විසින් නම් කළ යුතු වන්නේය.
- (ආ) ස්ථාවර නියෝග 95 හි විධිවිධානවල කුමක් සඳහන් ව තිබුණ ද, කාරක සභාව සාමාජිකයින් විසි එක් (21) දෙනෙකුට නොවැඩි සංඛ්‍යාවකින් සමන්විත විය යුතු ය.



3. ඒ කාරක සභාවට,—

- (අ) සිය ගණපුරණය නියම කර ගැනීමට ද;
- (ආ) පුද්ගලයන්, ලිපි ලේඛන හා වාර්තා ගෙන්වා ගැනීමට ද, පාර්ලිමේන්තුව හෝ එබඳු කාරක සභාවක් ඉදිරියේ පෙනී සිටින ලෙස ඕනෑම පුද්ගලයෙකුට නියම කිරීමට ද, එබඳු පුද්ගලයන්ගේ සන්නකයේ හෝ පාලනය යටතේ පවතින යම් ලිපියක්, පොතක්, ලේඛනයක් හෝ වාර්තා ඉදිරිපත් කරන ලෙස නියම කිරීමට ද;
- (ඇ) සාක්ෂාකරුවන් වාචිකව විභාග කිරීමෙන් සත්‍ය අසත්‍යතාව විමසා බැලීමට හෝ අන්‍යාකාරයෙන් තහවුරු කර ගැනීමට ද, කාරක සභාවේ සභාපති හෝ එම කාර්ය සඳහා විශේෂයෙන් බලය පවරනු ලැබූ තැනැත්තෙකු විසින් දිවුරවනු හෝ සහතික කරනු ලැබූ සාක්ෂාකරුවන් විභාග කිරීමට ද;
- (ඈ) කාරක සභාවේ සහය පිණිස අදාළ ක්ෂේත්‍රයන්හි විශේෂඥ දැනුමක් ඇති පුද්ගලයන්ගේ සහ ප්‍රවීණයන්ගේ සේවය ලබා ගැනීමට ; සහ
- (ඉ) කලින් කල අන්තර්වාර වාර්තා ඉදිරිපත් කිරීමට ද, පාර්ලිමේන්තුව කල් තබන ලද්දේ වුව ද රැස්වීම් පවත්වාගෙන යෑමට ද;

බලය තිබිය යුතුය.

4. සිය පළමුවැනි රැස්වීම් දිනයේ සිට මාස 6ක කාලයක් තුළ හෝ පාර්ලිමේන්තුව විසින් වැඩිදුරටත් ලබා දෙන අන් කවර කාල සීමාවක් තුළ කාරක සභාව සිය වාර්තාව ඉදිරිපත් කළ යුතුය.

පා. 38/10

3.

ගරු රවි කරුණානායක මහතා

ගරු අකිල විරාජ් කාරියවසම් මහතා

ගරු ජේ. ශ්‍රී රංගා මහතා

ගරු රත්ජන් රාමනායක මහතා

ගරු හරිත් ප්‍රනාන්දු මහතා

ගරු පාලිත තෙවරප්පෙරුම මහතා

ගරු එච්. එම්. එම්. හරිස් මහතා

ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා

ගරු අර්ජුන රණතුංග මහතා

ගරු නිමල් විජේසිංහ මහතා,— කොළඹ නගරය හා තදාසන්න ප්‍රදේශවල යළි යළිත් ජල ගැලීම් ඇති වීමට හේතු සොයා බලා වාර්තා කිරීම පිණිස වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව,—

පසුගිය දින ගණනාවක් තුළ කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ වැඩි කොටසක් සහ කොළඹ දිස්ත්‍රික්කයේ විශාල කොටස් තදබල ජල ගැලීම් වලට ගොදුරු වී ඇති හෙයින් ද,

මෙය, කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය සහ දිස්ත්‍රික්කය තුළ වෙසෙන පුරවැසියන්ගේ ජීවිත වල නිරන්තරයෙන් යළි යළිත් ඇතිවන ලක්ෂණයක් බවට පත්ව ඇති හෙයින් ද,

මේ පිළිබඳ වගකීම ඇත්තවුන් මෙම තත්ත්වය පාලනය කිරීමට කිසිදු ප්‍රයත්නයක් දරා නොමැති හෙයින් ද,

මෙම ජල ගැලීම් යළි යළිත් ඇතිවීම වැළැක්වීම පිණිස කිසිදු ක්‍රියාමාර්ගයක් ගනු ලැබ නොමැති හෙයින් ද,

කාලයන් සමඟ තත්ත්වය වඩ වඩාත් නරක අතට හැරී ඇති හෙයින් ද,

ජල ගැලීම පහව යාමෙන් පසුව සියළු දෙයම අමතක කර දැමීමේ ප්‍රවණතාවක් ඇති හෙයින් ද,

මෙය ඉතාමත් අසතුටුදායක තත්ත්වයක් වන හෙයින් ද,

- (අ) කොළඹ නගරයේ හා ඒ අවටද, එම දිස්ත්‍රික්කයේ ද යළි යළිත් ජල ගැලීම් ඇතිවීමට හේතු වීමට බැලීමට ද;
- (ආ) ඉහත කී පරිදි ජල ගැලීම් ඇති වීම වැළැක්වීමට අවශ්‍ය ක්ෂණික හා කෙටි කාලීන ක්‍රියා මාර්ග පිළිබඳව විමසා බැලීමට ද;
- (ඇ) මෙම ගැටළුව යළි යළිත් ඇතිවීම ස්ථිරව ම වැළැක්වීමේ ක්‍රම සහ විධි නිර්දේශ කිරීමට ද;

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කළ යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා සම්මත කරයි.

2. (අ) එම කාරක සභාව සහ එහි සභාපති කථානායකතුමා විසින් නම් කළ යුතු වන්නේය.

(ආ) ස්ථාවර නියෝග 95 හි විධිවිධානවල ක්‍රමක් සඳහන්ව තිබුණ ද, කාරක සභාව සාමාජිකයන් විසි එක් (21) දෙනෙකුට නොවැඩි සංඛ්‍යාවකින් සමන්විත විය යුතුය.

3. ඒ කාරක සභාවට,—

- (අ) සිය ගණපුරණය නියම කර ගැනීමට ද;
- (ආ) පුද්ගලයන්, ලිපි ලේඛන හා වාර්තා ගෙන්වා ගැනීමට ද, පාර්ලිමේන්තුව හෝ එබඳු කාරක සභාවක් ඉදිරියේ පෙනී සිටින ලෙස ඕනෑම පුද්ගලයෙකුට නියම කිරීමට ද, එබඳු පුද්ගලයන්ගේ සන්නකයේ හෝ පාලනය යටතේ පවතින යම් ලිපියක්, පොතක්, වාර්තාවක් හෝ ලේඛනයක් ඉදිරිපත් කරන ලෙස නියම කිරීමට ද;
- (ඇ) සාක්ෂ්‍යකරුවන් වාචිකව විභාග කිරීමෙන් සත්‍ය අසත්‍යතාව විමසා බැලීමට හෝ අන්‍යාකාරයෙන් තහවුරු කර ගැනීමට ද, කාරක සභාවේ සභාපති හෝ ඒ එම කාර්යය සඳහා විශේෂයෙන් බලය පවරනු ලැබූ තැනැත්තෙකු විසින් දිවුරුවනු හෝ සහතික කරවනු ලැබූ සාක්ෂ්‍යකරුවන් විභාග කිරීමට ද;
- (ඈ) කාරක සභාවේ සභාය පිණිස අදාළ ක්ෂේත්‍රයන්හි විශේෂඥ දැනුමක් ඇති පුද්ගලයන්ගේ හා ප්‍රවීණයන්ගේ සහාය ලබා ගැනීමට; සහ
- (ඉ) කලින් කල අන්තර්වාර වාර්තා ඉදිරිපත් කිරීමට ද, පාර්ලිමේන්තුව කල් තබන ලද්දේ වුව ද රැස්වීම් පවත්වාගෙන යෑමට ද;

බලය තිබිය යුතුය.

4. සිය පළමුවැනි රැස්වීම් දිනයේ සිට මාස 6ක කාලයක් තුළ හෝ පාර්ලිමේන්තුව විසින් වැඩිදුරටත් ලබා දෙන අන් කවර කාල සීමාවක් තුළ කාරක සභාව සිය වාර්තාව ඉදිරිපත් කළ යුතුය.

පා. 58/'10

4.

ගරු කරු ජයසූරිය මහතා  
 ගරු ජෝන් අමරතුංග මහතා  
 ගරු එම්. ජෝශප් මයිකල් පෙරේරා මහතා

ගරු ඩී. එම්. ස්වාමිනාදන් මහතා

ගරු රවි කරුණානායක මහතා

ගරු ජේ. ශ්‍රී රංගා මහතා,— මැතිවරණ නීති සමාලෝචනය කිරීම හා සංශෝධන නිර්දේශ කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව,—

ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා පසුගිය වර්ෂ ගණනාවක් මුළුල්ලේ විවිධාකාර ප්‍රයත්නයන් දරා ඇති හෙයින්ද,

5 වැනි පාර්ලිමේන්තුව කාලයේදී හා ඉන් අනතුරුව 2006, 6 වැනි පාර්ලිමේන්තුව කාලයේදී ද ඇතුළුව, අවස්ථා ගණනාවකදී මැතිවරණ ප්‍රතිසංස්කරණ පිළිබඳව විමසා බැලීම සඳහා විශේෂ කාරක සභා පත් කරනු ලැබ ඇති හෙයින් ද,

මෙම කාරක සභා විසින් අන්තර්වාර වාර්තා ගණනාවක් ඉදිරිපත් කරනු ලැබ ඇති හෙයින් ද,

මෙම කාරක සභාවල නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති හෙයින් ද,

(අ) මැතිවරණ සම්බන්ධ නීති, විශේෂයෙන්ම ඡන්දදායකයන් ලියාපදිංචි කිරීමේ පනත, පළාත් පාලන මැතිවරණ පනත, පළාත් සභා මැතිවරණ පනත, පාර්ලිමේන්තු මැතිවරණ පනත සහ ජනාධිපති මැතිවරණ පනත හා සමඟ ඉහත කී පනත්වලට වසර ගණනාවක් පුරා සිදුකරන ලද විවිධ සංශෝධනද ඉහත දක්වා ඇති පනත්වල විධිවිධාන වලට අදාළ කරන ලද විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත්ද සමාලෝචනය කිරීමටත්;

(ආ) මෙම පනත් ප්‍රතිශෝධනය කිරීමට, සංශෝධනය කිරීමට හා ඒකාබද්ධ කිරීමට ඇති අවශ්‍යතාව තක්සේරු කිරීමටත්;

(ඇ) මැතිවරණවලට අදාළව දැනට පවත්නා නීති වලට අවශ්‍ය ප්‍රතිසංස්කරණ සහ සංශෝධන නිර්දේශ කිරීමටත්;

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කළ යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා සම්මත කරයි.

2. (අ) එම කාරක සභාව සහ එහි සභාපති කථානායකතුමා විසින් නම් කළ යුතු වන්නේය.

(ආ) ස්ථාවර නියෝග 95 හි විධිවිධාන වල කුමක් සඳහන්ව තිබුණ ද, කාරක සභාව සාමාජිකයන් (21) දෙනෙකුට නොවැඩි සංඛ්‍යාවකින් සමන්විත විය යුතුය.

3. ඒ කාරක සභාවට,—

(අ) සිය ගණපූරණය නියම කර ගැනීමට ද;

(ආ) යම් තැනැත්තෙකු කැඳවීමට, යම් ලේඛන හෝ වාර්තා ගෙන්වා ගැනීමට, පාර්ලිමේන්තුව හෝ සිය කාරක සභාව ඉදිරියේ පෙනී සිටින ලෙස යම් තැනැත්තෙකුට නියම කිරීමට හා එබඳු තැනැත්තෙකු සන්නකයෙහි හෝ පාලනය යටතේ පවතින යම් ලේඛනයක්, පොතක්, වාර්තාවක් හෝ ලියවිල්ලක් ඉදිරිපත් කරන ලෙස නියම කිරීමට ද;

(ඇ) සාක්ෂිකරුවන් වාචිකව විභාග කිරීමෙන් සත්‍ය අසත්‍යතාව විමසා බැලීමට හෝ අන්‍යාකාරයෙන් තහවුරු කර ගැනීමට හා කාරක සභාවේ සභාපති හෝ එම කාර්යය සඳහා විශේෂයෙන් බලය පවරනු ලැබූ තැනැත්තෙකු විසින් දිවුරවනු ලැබූ සාක්ෂිකරුවන් විභාග කිරීමට ද;

(ඈ) කාරක සභාවේ සභාය පිණිස අදාළ ක්ෂේත්‍රයන්හි විශේෂඥ දැනුමක් ඇති පුද්ගලයන්ගේ සහ ප්‍රවීණයන්ගේ සේවය ලබා ගැනීමට; සහ

(ඉ) කලින් කල අන්තර්වාර වාර්තා ඉදිරිපත් කිරීමට ද පාර්ලිමේන්තුව කල් තබන ලද්දේ වුවද රැස්වීම් පවත්වාගෙන යෑමට ද;

බලය තිබිය යුතුය.

4. සිය පළමුවැනි රැස්වීම් දිනයේ සිට වර්ෂයක කාලයක් තුළ හෝ පාර්ලිමේන්තුව විසින් වැඩිදුරටත් ලබා දෙන අන් කවර කාල සීමාවක් තුළ කාරක සභාව සිය වාර්තාව ඉදිරිපත් කළ යුතුය.

පා. 61/10

5.

ගරු කරු ජයසූරිය මහතා

ගරු ජෝන් අමරතුංග මහතා

ගරු (වෛද්‍ය) ජයලක් ජයවර්ධන මහතා

ගරු ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර මහතා

ගරු තලතා අතුකෝරල මහත්මිය

ගරු චන්ද්‍රානි බණ්ඩාර ජයසිංහ මහත්මිය,— දහහත්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ විධිවිධාන ක්‍රියාත්මක කිරීම, සමාලෝචනය කිරීමට හා එය ක්‍රියාත්මක කිරීම සඳහා තවදුරටත් සංශෝධන අවශ්‍ය වන්නේද යන්න පිළිබඳව වාර්තා කිරීම පිණිස වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව,—

දහහත්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 2001 වර්ෂයේදී පාර්ලිමේන්තුව විසින් සම්මත කර සහතික කරන ලද හෙයින් ද;

රාජ්‍ය පරිපාලන සහ අධිකරණ නියෝජිත ආයතන ගණනාවක ස්වාධීනත්වය සහතික කරනු පිණිස වූ වැදගත් විධිවිධාන ගණනාවක් ඉහත කී සංශෝධනයෙහි විධිවිධාන මගින් හඳුන්වාදුන් හා එම විධිවිධානවලට අන්තර්ගත වූ හෙයින් ද;

ඉහත කී සංශෝධන මගින් සාධාරණ හා නිදහස් සමාජයක් සහතික කිරීම වේගනය කරන ලද හෙයින් ද;

දහහත්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙහි විධිවිධාන උල්ලංඝනය වන බව නිරීක්ෂණය කරනු ලැබ ඇති හෙයින් ද;

(අ) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහහත්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙහි විධිවිධාන ක්‍රියාත්මක කිරීම සමාලෝචනය කිරීමට ද;

(ආ) එහි විධිවිධාන අනුගමනය කිරීම සහතික කිරීම සඳහා අවශ්‍ය පියවර නිර්දේශ කිරීමට ද;

(ඇ) තවදුරටත් සංශෝධන අවශ්‍ය වන්නේද යන්න සලකා බැලීමට ද;

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කරනු ලැබිය යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා සම්මත කරයි.

2. (අ) එම කාරක සභාව සහ එහි සභාපති කථානායකතුමා විසින් නම් කළ යුතු වන්නේය.

(ආ) ස්ථාවර නියෝග 95 හි විධිවිධානවල කුමක් සඳහන්ව තිබුණ ද, කාරක සභාව සාමාජිකයන් විසි එක් (21) දෙනෙකුට නොවැඩි සංඛ්‍යාවකින් සමන්විත විය යුතුය.

3. ඒ කාරක සභාවට,—

(අ) සිය ගණපුරණය නියම කර ගැනීමට බලය තිබිය යුතුය.

- (ආ) යම් තැනැත්තෙකු කැඳවීමට, යම් ලේඛන හෝ වාර්තා ගෙන්වා ගැනීමට, පාර්ලිමේන්තුව හෝ සිය කාරක සභාව ඉදිරියේ පෙනී සිටින ලෙස යම් තැනැත්තෙකුට නියම කිරීමට හා එබඳු තැනැත්තෙකු සන්නකයෙහි හෝ පාලනය යටතේ පවතින යම් ලේඛනයක්, පොතක්, වාර්තාවක් හෝ ලියවිල්ලක් ඉදිරිපත් කරන ලෙස නියම කිරීමට බලය තිබිය යුතුය.
- (ඇ) සාක්ෂිකරුවන් වාචිකව පරීක්ෂා කිරීමෙන් සත්‍ය අසත්‍යතාව විමසීමට හෝ අන්‍යාකාරයෙන් තහවුරු කරගැනීමට, කාරක සභාවේ සභාපති හෝ එම කාර්යය සඳහා විශේෂයෙන් බලය පවරනු ලැබූ තැනැත්තෙකු විසින් දිවුරවනු ලැබූ සාක්ෂිකරුවන් විභාග කිරීමට බලය තිබිය යුතුය.
- (ඈ) කාරක සභාවේ සභාය පිණිස අදාළ ක්ෂේත්‍රයන්හි විශේෂඥ දැනුමක් ඇති පුද්ගලයන්ගේ සහ ප්‍රවීණයන්ගේ සේවය ලබා ගැනීමටද බලය තිබිය යුතුය.
- (ඉ) කලින් කල අන්තර්වාර වාර්තා ඉදිරිපත් කිරීමට ද, පාර්ලිමේන්තුව කල් තබන ලද්දේ වුවද රැස්වීම් පවත්වාගෙන යෑමට බලය තිබිය යුතුය.

4. කාරක සභාව, සිය පළමුවැනි රැස්වීම් දිනයෙහි සිට එක් වර්ෂයක් හෝ පාර්ලිමේන්තුව ලබා දෙන්නාවූ එවැනි අන් කවර හෝ නැතහොත් දීර්ඝ වූ හෝ කාල සීමාවක් තුළ සිය වාර්තාව ඉදිරිපත් කළ යුතුය.

පා. 66/10

6.

ගරු රනිල් වික්‍රමසිංහ මහතා

ගරු කරු ජයසූරිය මහතා

ගරු ජෝන් අමරතුංග මහතා

ගරු රවුෆ් හකීම් මහතා

ගරු මංගල සමරවීර මහතා,— රාජ්‍ය මූල්‍යය පිළිබඳ කාරක සභාව,—

තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන සභාපතිවරයකුගෙන් සහ සාමාජිකයන් එකොළොස් දෙනෙකුගෙන් සමන්විත වන්නා වූ ද, එසේ වුවද සභාපතිවරයා විරුද්ධ පාර්ශ්වයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන්නා වූ ද, රාජ්‍ය මූල්‍යය පිළිබඳ කාරක සභාව යැයි හැඳින්විය යුතු කාරක සභාවක් වන්නේය.

- 2. (අ) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වැනි ව්‍යවස්ථාව යටතේ ආදායම් එකතු කිරීම ද;
- (ආ) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 149(1) ව්‍යවස්ථාව යටතේ ඒකාබද්ධ අරමුදලින් ගෙවීම් කිරීම ද;
- (ඇ) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 149(1) ව්‍යවස්ථාව යටතේ, නීතිය ප්‍රකාරව විශේෂිත පරමාර්ථ සඳහා රාජ්‍ය අරමුදල් උපයෝජනය කිරීම ද;
- (ඈ) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 150(1) සහ 150(2) ව්‍යවස්ථාව යටතේ රාජ්‍ය අරමුදල් භාවිතා කිරීම ද;
- (ඉ) විසර්ජන පනතේ ඇතුළත් වන විසර්ජනයන් ප්‍රවර්තන වර්ෂය සඳහා ආපසු ගැනීම්, විසර්ජනයන් මාරු කිරීම් සහ අනපේක්ෂිත ශේෂය මාරු කිරීම ද;
- (ඊ) ප්‍රවර්තන වර්ෂය සඳහා විසර්ජන පනත ක්‍රියාත්මක කිරීම ද;
- (උ) රාජ්‍ය ණය සහ ණය පොලී ගෙවීම ද;
- (ඌ) 2003 අංක 2 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ (වගකීම්) පනත යටතේ වාර්තා සහ ප්‍රකාශ ද;

පරීක්ෂා කිරීම එකී කාරක සභාවේ කාර්යය වන්නේය.

- 3. ඉහත 2 ඡේදයෙහි සඳහන් වන කරුණු වලින් පැන නගින කරුණු සම්බන්ධයෙන් කාරක සභාව වරින් වර පාර්ලිමේන්තුවට වාර්තා කළ යුත්තේ ය.
- 4. අයවැය ඇස්තමේන්තු කෙටුම්පත් සහාගත කරනු ලැබීමෙන් පසු සති 6ක් ඇතුළත කාරක සභාව, රජයේ ප්‍රතිපත්ති සීමාවන් ඇතුළත නිසි පරිදි මුදල් වැය කරනු ලැබේ ද යන්න සඳහන් කරමින් වාර්තාවක් ඉදිරිපත් කළ යුත්තේ ය.
- 5. අයවැය ඉදිරිපත් කරනු ලැබීමෙන් ඉක්බිතිව විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමෙන් පසු දින 4ක් ඇතුළත කාරක සභාව, සමස්ත ඇස්තමේන්තුගත වියදම් සහ ලැබීම් නිගමනය කිරීමේදී පදනම් වශයෙන් භාවිත කරනු ලබන රාජ්‍ය මූල්‍ය, මූල්‍ය සහ ආර්ථික උපකල්පනයන් පිළිබඳ වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුත්තේ ය.

පා. 67/10

7.

ගරු රනිල් වික්‍රමසිංහ මහතා

ගරු කරු ජයසූරිය මහතා

ගරු ජෝන් අමරතුංග මහතා

ගරු රවුෆ් හකීම් මහතා

ගරු මංගල සමරවීර මහතා, — අධිකෂණ ස්ථාවර කාරක සභා, —

(අ) පහත ලැයිස්තුගත කර ඇති පරිදි, තම බල සීමාව යටතට එන විෂයයන්ට අදාළ සියලු පනත් කෙටුම්පත්, යෝජනා, ගිවිසුම්, වාර්තා හා අනෙකුත් කරුණු පරීක්ෂා කිරීමේ බලතල සහ බල සීමාවන් පහත දක්වා ඇති එක් එක් කාරක සභාවට පැවරෙන “අධිකෂණ ස්ථාවර කාරක සභා” යනුවෙන් හැඳින්වෙන කාරක සභා පාර්ලිමේන්තුවේ තිබිය යුතු යැයිද,

(ආ) එකී කාරක සභාවල බල සීමාව යටතට එන සියලු පනත් කෙටුම්පත්, යෝජනා, ගිවිසුම්, වාර්තා සහ අනෙකුත් කරුණු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ප්‍රථමයෙන් වාර්තා කිරීම සඳහා අදාළ කාරක සභාවලට යොමු කළ යුතු යැයිද,

මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

1. ජාත්‍යන්තර සබඳතා

ජාත්‍යන්තර වෙළඳාම ඇතුළුව විදේශ රැකියා, ජාත්‍යන්තර සංවිධාන, ජාත්‍යන්තර සම්මේලන සහ ගිවිසුම්, කලාපීය සංවිධාන

2. ජාතික ආරක්ෂාව

ශ්‍රී ලංකාවේ ආරක්ෂාව ඇතුළුව සන්නද්ධ හමුදා, රහස් තොරතුරු, මහජන නීතිය හා සාමය, පොලිසිය හා ආරක්ෂාව, විදේශීය රටවල් සමඟ සහයෝගීතාව

3. කෘෂිකර්ම සහ ඉඩම්

වැවිලි කර්මාන්ත, මහවැලි අධිකාරිය, ඉඩම් සහ වාරිමාර්ග ඇතුළුව

4. මානව සම්පත් හා සංස්කෘතිය

අධ්‍යාපනය, පුහුණුව, තරුණ කටයුතු, ක්‍රීඩා, සංස්කෘතිය හා ආගමික කටයුතු ඇතුළුව

5. මානව ජනාවාස හා බල ශක්තිය

නාගරික හා ග්‍රාමීය යටිතල ව්‍යුහයක්, මහා මාර්ග, මාර්ග, දුම්රිය, නැව් කටයුතු, ගුවන් සේවා, තැපැල් සහ විදුලි සංදේශ

6. මානව සුඛ සාධනය

සෞඛ්‍යය, සමාජ සුඛ සාධනය, දරිද්‍රතාව දුරලීම, අබාධිතයින්, ජ්‍යෙෂ්ඨ පුරවැසි හා ළමා සුඛ සාධනය ඇතුළුව

7. අභ්‍යන්තර පරිපාලනය

8. පරිසර හා ස්වාභාවික සම්පත්

ජල කළමනාකරණය, ජලජ සම්පත්, විශේෂිත ආර්ථික කලාපය හා ධීවර කටයුතු ඇතුළුව

9. නෛතික හා කාර්තෘ කටයුතු

අධිකරණ, මානව හිමිකම්, මාධ්‍ය, කම්කරු, ජාතික ඒකාබද්ධතා හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය ඇතුළුව

(ඇ) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි 44(ඇ) සහ 45(1) ව්‍යවස්ථා යටතේ අමාත්‍යාංශ වලට පවරා ඇති විෂයයන්, කාර්යයන්, දෙපාර්තමේන්තු හා ආයතන, ව්‍යවස්ථාදායක අධීක්ෂණ කාර්යය සඳහා පාර්ලිමේන්තුව විසින් යෝග්‍ය ස්ථාවර කාරක සභාවට වෙන් කරනු ලබන්නේය.

2 (අ) (i) (අ) පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලබන නීති භාවිතය, පරිපාලනය, ක්‍රියාත්මක කිරීම හා ඵලදායී බව; සහ

(ආ) නව හෝ අතිරේක නීති පැනවීමේ අවශ්‍යතාව හෝ යෝග්‍යතාව දැක්විය හැකි තත්ත්වයන් සහ අවස්ථා;

සම්බන්ධයෙන් සිය විශ්ලේෂණ ඇගයීම් කාර්යයේ දී ද; සහ

(ii) නීති හා අවශ්‍ය සහ යෝග්‍ය විය හැකි පරිදි ඵලදායී අතිරේක නීති සකස්කිරීමේදී සලකා බැලීමේදී හා නීති පැනවීමේදී හෝ වෙනස් කිරීමේදී ද;

පාර්ලිමේන්තුවට සහාය වීම පිණිස (ආ) ඡේදයෙහි විධිවිධාන සලස්වා ඇති පරිදි එකී විවිධ අධීක්ෂණ ස්ථාවර කාරක සභා වලට පොදු අධීක්ෂණ වගකීම් තිබිය යුත්තේය.

(ආ) කාරක සභාවක බල සීමාවට ඇතුළත් වන විෂයයන්ට අදාළ ව්‍යවස්ථා සම්පාදන ව්‍යාපෘති හා වැඩසටහන් පාර්ලිමේන්තුවේ අභිප්‍රායට අනුකූලව ක්‍රියාත්මක වන්නේද සහ ඉටු වන්නේද යන්න හා ඒවා දිගටම පවත්වා ගත යුතුද, සීමා කළ යුතුද නැතහොත් බැහැර කළ යුතුද යන්න තීරණය කරනු පිණිස සෑම ස්ථාවර කාරක සභාවක්ම අඛණ්ඩ පදනමක් මත—

(i) සිය බලසීමාවට ඇතුළත් වන විෂයයන්ට අදාළ ව්‍යවස්ථා සම්පාදනය ව්‍යාපෘති සහ වැඩසටහන් යෙදවුම, පරිපාලනය, ක්‍රියාත්මක කිරීම හා ඵලදායී බව;

(ii) සිය බලසීමාවට ඇතුළත් වන විෂයයන්ට අදාළ ව්‍යවස්ථා සම්පාදන සහ වැඩසටහන් පාලනය සහ ක්‍රියාත්මක කිරීම සඳහා වගකීම ඇති දෙපාර්තමේන්තු හා ආයතන වල සංවිධානය හා මෙහෙයුම;

(iii) සිය බලසීමාවට ඇතුළත් වන විෂයයන්ට අදාළව නව හෝ අතිරේක ව්‍යවස්ථා පැනවීමේ අවශ්‍යතාව හෝ යෝග්‍යතාව දැක්විය හැකි කවර හෝ තත්ත්වයන් හෝ අවස්ථා (එයට අදාළව පනත් කෙටුම්පතක් හෝ යෝජනාවක් හඳුන්වා දෙනු ලැබ ඇතිව හෝ නැතිව වුවද); සහ

(iv) සිය බල සීමාවට ඇතුළත් වන විෂයයන් පිළිබඳ අනාගත පර්යේෂණ හා පුරෝකථන;

අධීක්ෂණය කළ යුත්තේය.

(ඇ) සෑම කාරක සභාවක්ම විසින් සිය වගකීම් ඉටු කිරීමේදී අවශ්‍ය යැයි හෝ යෝග්‍ය යැයි හෝ එය සලකන පරික්ෂණ හෝ අධ්‍යයනයන් කවර හෝ අවස්ථාවක සිදු කිරීමට එක් එක් කාරක සභාවට හැකිය.

(ඇ) පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරයෙහි ආරම්භයෙන් පසු සති හයකට නොවැඩි කාලයකදී එක් එක් ස්ථාවර කාරක සභාව, එම පාර්ලිමේන්තුව සඳහා සිය අධීක්ෂණ සැලසුම සකස් කළ යුත්තේය. එකී සැලසුම පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවට ඉදිරිපත් කළ යුත්තේය. සිය සැලැස්ම සකස් කිරීමේදී එක් එක් කාරක සභාව, හැකි තාක් දුරට—

- (i) එකී ව්‍යවස්ථා සම්පාදන ව්‍යාපෘති, වැඩ සටහන් හෝ නියෝජිතයන් පිළිබඳ සමාලෝචන සිදුකිරීමේදී කාරක සභා අතර උපරිම සම්බන්ධීකරණය සහ සහයෝගය සහතික කිරීමේ අරමුණින් සමාන හෝ සම්බන්ධ ව්‍යවස්ථා සම්පාදන ව්‍යාපෘති, වැඩ සටහන් පිළිබඳ බල සීමාව සහිත අනෙකුත් කාරක සභා හෝ තම බල සීමාවට අයත් නියෝජිතයන් හෝ විමසා බැලිය යුතු අතර එකී සම්බන්ධීකරණය සහ සහයෝගය සහතික කරනු පිණිස ගනු ලැබ ඇති හෝ ගනු ලබන පියවර පැහැදිලි කිරීමක් සිය සැලසුමෙහි අන්තර්ගත කළ යුත්තේය;
- (ii) නොපැහැදිලි, අත්තනෝමතික හෝ අර්ථයක් නැති හෝ පුද්ගලයන් මත උග්‍ර මූලාශ්‍ර බර පටවනු ලබන ආණ්ඩුවේ රීති රෙගුලාසි, ව්‍යවස්ථා සහ අධිකරණ තීරණ පිළිබඳව නිශ්චිත ගැටලු සමාලෝචනය කළ යුත්තේය;
- (iii) ස්ථීර අය වැය අධිකාරිය හෝ ව්‍යවස්ථාපිත අධිකාරිය හෝ යටතේ ක්‍රියාත්මක වන එකී ව්‍යවස්ථා සම්පාදන ව්‍යාපෘති, වැඩ සටහන් හෝ නියෝජිතයන් පිළිබඳ සමාලෝචන සිය සැලැස්මේ අන්තර්ගත කිරීම සඳහා ප්‍රමුඛතාව ලබා දිය යුත්තේය; සහ
- (iv) සිය බල සීමාවට අයත් සියලු වැදගත් ව්‍යවස්ථා සම්පාදන ව්‍යාපෘති, වැඩසටහන් හෝ නියෝජිතයන් සෑම වසර 10 කට වරක්ම සමාලෝචනයකට භාජන කරන බවට සහතික කිරීමට කටයුතු කළ යුත්තේය.

(ඉ) පාර්ලිමේන්තුවේ පළමුවැනි සැසිය ආරම්භයෙන් පසු සති නවයකට නොවැඩි කාලයකදී, කාරක සභා විසින් ඉදිරිපත් කරනු ලැබූ අධීක්ෂණ සැලසුම් සහ එකී අධීක්ෂණ සැලසුම් වඩාත්ම ඵලදායී ලෙස සම්බන්ධීකරණය සහතික කිරීම සඳහා සහ නැතහොත් මේ අනු ඡේදයේ අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා, එමගින් කිරීමට ඉඩ ඇති යම් නිර්දේශ වේ නම් ඒවාද සමගින්, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවට වාර්තා කළ යුත්තේය.

3 (අ) කවර හෝ විෂයයක් යම් ස්ථාවර කාරක සභාවකට යොමු කිරීමට පාර්ලිමේන්තුවට හැකිය.

(ආ) අමාත්‍යවරයා යටතේ ඇති විෂයයක්, කර්තව්‍යයක්, දෙපාර්තමේන්තුවක් හෝ ආයතනයක් පිළිබඳ අධිකාරී බලය ඇති අදාළ අධීක්ෂණ ස්ථාවර කාරක සභාවට යම් කරුණක් යොමු කිරීමට අමාත්‍යවරයාට හැකිය.

4 (අ) මෙම ඡේදයේ විධිවිධාන අනුව එම 1(අ) ඡේදය යටතේ නම් කර ඇති අධීක්ෂණ ස්ථාවර කාරක සභාවක් යටතේ ලැයිස්තු ගත කරන ලද විෂයයකට අදාළ සෑම පනත් කෙටුම්පතක්, නියෝගයක්, යෝජනාවක් හෝ අනෙකුත් කරුණක් කථානායකවරයා එයට යොමු කළ යුත්තේය.

(ආ) 1(අ) ඡේදයේ විධිවිධානයක ඇති විෂය කරුණක් සම්බන්ධයෙන් අධිකාරී බලය ඇති එක් එක් කාරක සභාවට එකී විධිවිධානය සලකා බලා ඒ පිළිබඳව පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට හැකිතාක් දුරට හැකිවන ආකාරයට කථානායකවරයා 4(අ) ඡේදය යටතේ කරුණු යොමු කළ යුත්තේය.

(ඇ) කිසියම් කරුණක් යොමුකිරීම සම්බන්ධයෙන් ඉහත (අ) සහ (ආ) ඡේද ක්‍රියාත්මකකිරීමේදී, කථානායකවරයා:—

- (i) ප්‍රාථමික බලසීමාව ඇති කාරක සභාවක් නම් කළ යුත්තේය.



- (ii) ප්‍රාථමික බලසීමාව ඇති කාරක සභාවේ මතය විමසීම සඳහා කරුණු යොමුකිරීමට පෙර හෝ පසු, එම කරුණු තවත් අතිරේක කාරක සභා එකකට හෝ වැඩි සංඛ්‍යාවකට හෝ යොමු කළ හැකිය.
  - (iii) යොමුකිරීමක් යෝග්‍ය කාල සීමාවකට යටත් කළ හැකිය; සහ
  - (iv) යෝග්‍යයැයි හැඟෙන පරිදි එබඳු අනෙකුත් විධිවිධාන සකස් කළ හැකිය.
- (ඇ) මතයන්, ප්‍රකාශ කරන කාරක සභාවේ වගකීම් ක්ෂේත්‍ර යටතට ගැනෙන කරුණු පමණක් මතයට විෂය විය යුත්තේය.
- (ඉ) ප්‍රාථමික බල සීමා කාරක සභාවේදී සලකා බැලිය යුතු වේ නම්, මතය විමසා සිටින කාරක සභාව ඉල්ලා සිටින කාල සීමාව තුළ එය ලබා දීම සඳහා ප්‍රාථමික බල සීමා අධිකරණය අවසන් කාල සීමාවක් නියම කළ යුත්තේය.
- 5 (අ) සිය බල සීමාව ක්‍රියාත්මක කිරීම සඳහා කටයුතු කිරීමේදී, එක් එක් කාරක සභාව එකී කාරක සභාව විසින් සලකා බලන ලද එක් එක් විෂයයට අදාළ වාර්තාවක් කථානායකවරයාට ඉදිරිපත් කළ යුත්තේය. එකී වාර්තා පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට කථානායකවරයා කටයුතු කළ යුත්තේය.
- (ආ) (i) කිසියම් පනත් කෙටුම්පතක් හෝ නියෝගයක් පිළිබඳව කාරක සභාවක ඕනෑම වාර්තාවක් ක්ෂණික සාධාරණීකරණය අනුව යෝග්‍ය වේ නම් ඒ සමග දැක්වෙන යෝජනාවට යම් කෙටුම්පත් සංශෝධනයක් අවශ්‍ය නම් එයින් සමන්විත විය යුත්තේය.
- (ii) කෙටුම්පතක් සඳහා වන එබඳු ඕනෑම සංශෝධනයක්, කාරක සභාවේ සභාපතිවරයා හෝ කාරක සභාව විසින් නම් කරනු ලැබූ එහි වෙනත් සාමාජිකයෙකු විසින් ඉදිරිපත් කරනු ලැබූ සංශෝධනයක් ලෙස, එකී පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේදී ස්ථාවර නියෝග 56 යටතේ කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබේ.
- (iii) නියෝගයක් සඳහා වන එබඳු ඕනෑම සංශෝධනයක්, කාරක සභාවේ සභාපතිවරයා විසින් හෝ කාරක සභාව විසින් නම් කරනු ලැබූ එහි වෙනත් සාමාජිකයෙකු විසින් හෝ ඉදිරිපත් කරනු ලබන සංශෝධනයක් ලෙස, කථානායකවරයා විසින් ඉදිරිපත් කරනු ලැබේ.
- (ඇ) පාර්ලිමේන්තුව හමුවේ තබන ලද කිසියම් ව්‍යවස්ථාදායක නොවන වාර්තාවක නිර්දේශ, පාර්ලිමේන්තුව විසින් යෝජනාවක් මගින් අනුමත කරනු ලැබිය හැකිය.
- 6 (අ) එක් එක් කාරක සභාව සිය රැස්වීම් පිළිබඳ දින දර්ශනයක් සකස් කර එය කථානායකවරයා වෙත ඉදිරිපත් කළ යුත්තේය.
- (ආ) සෑම කාරක සභාවක්ම මසකට දින දෙකකට නොඅඩු දින ගණනක රැස් විය යුත්තේය. දින දර්ශනය/කාල සටහන කථානායකවරයා විසින් අනුමත කරනු ලැබීමෙන් පසු එක් එක් ස්ථාවර කාරක සභාවේ රැස්වීම් පවත්වනු ලැබිය යුත්තේය.
- (ඇ) යම් ස්ථාවර කාරක සභාවක අතිරේක රැස්වීම් පාර්ලිමේන්තුවේ ඉල්ලීම පරිදි හෝ ස්ථාවර කාරක සභාවේ සාමාජිකයන්ගෙන් අඩක් විසින් කරනු ලැබූ ඉල්ලීම පරිදි හෝ කැඳවනු ලැබිය යුත්තේය.
- (ඈ) ස්ථාවර කාරක සභාවක් වෙත යොමු කොට ඇති යම් කරුණක ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් තුනෙන් එකක සංඛ්‍යාවක් විසින් ලිඛිතව එකී කාරක සභාවෙන් ඉල්ලා සිටිය හැකිය. එවන් ඉල්ලීමක් ලැබී සති දෙකක කාලයක් ඇතුළත එකී කාරක සභාව පාර්ලිමේන්තුව වෙත වාර්තාවක් ඉදිරිපත් කළ යුතු අතර එකී වාර්තාව පාර්ලිමේන්තුවේ සභාහිමුව කරනු ලබන්නේය.
- 7 සෑම ස්ථාවර කාරක සභාවක්ම පාර්ලිමේන්තු කාලසීමාව තුළ ක්‍රියාත්මක වේ.

8 (අ) පහත දැක්වෙන අය හැර අනෙකුත් සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් ස්ථාවර කාරක සභාවන්හි සාමාජිකයින් ලෙස කටයුතු කිරීමට සුදුසුකම් ලබති:

- (i) කථානායකවරයා
- (ii) නියෝජ්‍ය කථානායකවරයා
- (iii) නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා
- (iv) අග්‍රාමාත්‍යවරයා
- (v) සභානායකවරයා
- (vi) විපක්ෂනායකවරයා
- (vii) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44(1) ව්‍යවස්ථාව ප්‍රකාරව පත් කරනු ලැබ ඇති කැබිනට් අමාත්‍යවරයන්
- (viii) සිය අමාත්‍යාංශවල විෂයයන් හා කාර්යයන් කැබිනට් අමාත්‍යවරයෙකුගේ විෂය පථය යටතට නොගැනෙන, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 45(1) ව්‍යවස්ථාව යටතේ පත් කරනු ලබන අමාත්‍යවරයන් හෝ 45(4) ව්‍යවස්ථාව යටතේ විෂයයන් හා කාර්යයන් පවරනු ලැබ නොමැති අමාත්‍යවරයන්

(ආ) සුදුසුකම් ඇති සෑම මන්ත්‍රීවරයෙකුම එක් ස්ථාවර කාරක සභාවක සාමාජිකයකු ලෙස කටයුතු කළ යුත්තේය. එම 8(අ)(viii) ඡේදය යටතට නොගැනෙන නියෝජ්‍ය අමාත්‍යවරයන් සහ අමාත්‍යවරයන්, එකී නියෝජ්‍ය අමාත්‍යවරයා හෝ අමාත්‍යවරයා කටයුතු කරන්නේ තම කැබිනට් අමාත්‍යවරයාගේ විෂය පථය යටතට ගැනෙන යම් විෂයයක්, කර්තව්‍යයක්, දෙපාර්තමේන්තුවක් හෝ ආයතනයක් සම්බන්ධයෙන් ද, එකී විෂය පථයන් සහ ඒ හා සම්බන්ධ කාර්යයන්ට පැවරී ඇති යම් ස්ථාවර කාරක සභාවක කටයුතු නොකළ යුත්තේය.

(ඇ) (i) සුදුසුකම් ඇති මන්ත්‍රීවරයන්ගේ ලේඛනයක් කථානායකවරයා විසින් සකස් කළ යුත්තේය.

(ii) සුදුසුකම් ඇති මන්ත්‍රීවරයන්ගේ ලේඛනයේ සංඛ්‍යාත්මක අගය අනුව එක් එක් කාරක සභාවට අයත් ස්ථානය කථානායකවරයා විසින් පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් වෙත ලබා දෙනු ලැබිය යුත්තේය.

(ඈ) පාර්ලිමේන්තුවේ දේශපාලන පක්ෂවල හෝ ස්වාධීන කණ්ඩායම් වල නායකයින් විසින් එක් එක් ස්ථාවර කාරක සභාවේ සාමාජික නාම යෝජනා කථානායකවරයා වෙත ඉදිරිපත් කරනු ලැබිය යුත්තේය. තේරීම් කාරක සභාවේ අදහස් විමසා බලා කථානායකවරයා විසින් එකී නම් පාර්ලිමේන්තුවට නිවේදනය කරනු ලැබිය යුත්තේය.

(ඉ) 8(ඇ) ඡේදය යටතේ නම් කරන ලද ඕනෑම සාමාජිකයකු එකී ස්ථාවර කාරක සභාවෙන් ඉවත් කරන ලෙසට කථානායකවරයා වෙත ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂයක හෝ ස්වාධීන කණ්ඩායමක හෝ නායකයකුට හැකිය. එවැනි ඉල්ලීමක් ලැබීමෙන් පසු එය පාර්ලිමේන්තුවට දැනුම්දීමෙන් අනතුරුව කථානායකවරයා අදාළ මන්ත්‍රීවරයා එකී කාරක සභාවෙන් ඉවත් කළ යුත්තේය.

(ඊ) (i) සෑම ස්ථාවර කාරක සභාවක්ම සිය පළමු රැස්වීමේදී සහ සභාපති මූරය පුරප්පාඩු වූ පසු එළඹෙන පළමු රැස්වීමේදී ස්ථාවර කාරක සභාවේ සභාපතිවරයකු පත් කර ගත යුත්තේය.

(ii) අමාත්‍යවරයෙකු හෝ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ස්ථාවර කාරක සභාවක සභාපති වශයෙන් තෝරා පත් කර ගනු ලැබීමට සුදුසුකම් නොලබන්නේය.

- (උ) කාරක සභාවේ රැස්වීම් වලට නොකඩවා තුන් වාරයක් සහභාගී නොවන මන්ත්‍රීවරයෙකු එකී කාරක සභාවේ සාමාජිකත්වය හැර ගියා සේ සලකනු ලබන්නේය.
- 9 අවශ්‍යයැයි හැඟෙන කරුණු පරීක්ෂා කර බලා කාරක සභාවට වාර්තා කිරීම සඳහා, අවශ්‍යයැයි එය සලකන අවස්ථාවලදී සිය සාමාජිකයන්ගෙන් සමන්විත වන අනු කාරක සභා පත් කිරීමට එක් එක් අධීක්ෂණ කාරක සභාවට හැකිය.
- 10 අධීක්ෂණ කාරක සභාවක් වෙත යොමු කරන ලද කරුණු අදාළ යොමු කිරීමෙන් මාස 3 ක් ඉකුත් වීමට පෙර පාර්ලිමේන්තුව විසින් සැලකිල්ලට භාජනය නොකළ යුත්තේය. එසේ වුවද, යම් නිශ්චිත කරුණක් පිළිබඳව වාර්තා කිරීමට පාර්ලිමේන්තුව විසින් යෝජනාවක් මගින් අදාළ කාල සීමාව දීර්ඝ කරනු ලැබ ඇති අවස්ථාවකදී එකී කාල සීමාව ඉකුත් වීමෙන් පසු පමණක් එකී කරුණ සලකා බලනු ලැබිය යුත්තේය.
- 11 පනත් කෙටුම්පතක් හෝ පොදු වැදගත්කමක් ඇති වෙනත් කරුණක් හෝ සම්බන්ධයෙන් කටයුතු කරන ස්ථාවර කාරක සභාවකට, එකී පනත් කෙටුම්පත හේතුවෙන් අගතියට පත්වන පාර්ශවයන්, ඒ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පාර්ශවයන් හෝ ඒ පිළිබඳ අත්දැකීම් ඇති පුද්ගලයින් සාක්ෂි සඳහා කැඳවීමට හැකිය.
- 12. (අ) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 152 ව්‍යවස්ථාවේ සඳහන් පනත් කෙටුම්පතක් හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට කරනු ලබන සංශෝධනයක් හැර වෙනත් නීතියක් පැනවීම අධීක්ෂණ ස්ථාවර කාරක සභා වාර්තාවක් විසින් නිර්දේශ කරනු ලබන අවස්ථාවකදී එකී පරමාර්ථ සඳහා වාර්තාවේ විශේෂිතව සඳහන් කරනු ලබන කාරක සභාවේ සභාපතිවරයා හෝ වෙනත් සාමාජිකයකු හෝ විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78 වැනි ව්‍යවස්ථාව ප්‍රකාර, දැනුම් දීමෙන් අනතුරුව, පාර්ලිමේන්තුවේ නියමයකින් තොරව පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ දී පළමුවැනි වර කියවීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබිය හැකිය. පනත් කෙටුම්පතේ පිටපත් යෝජනාව සමග ඉදිරිපත් කළ යුතුය. යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් සති හයක් ඇතුළත ඡන්දයක් සඳහා කථානායකවරයා විසින් එම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබිය යුත්තේය. එසේ වුවද එකී සති හයක කාල සීමාව විසර්ජන පනත් කෙටුම්පතේ දෙවැනි වර කියවීමේ හෝ කාරක සභා අවස්ථාවේ හෝ තුන්වැනි වර කියවීමේ කාල සීමාව තුළ යෙදෙන්නේ නම්, එකී යෝජනාව පාර්ලිමේන්තුව හමුවේ තැබිය යුත්තේ විසර්ජන පනත් කෙටුම්පත සලකා බැලීම අවසන් වූ පසුවය. එකී යෝජනාව පාර්ලිමේන්තුව විසින් අනුමත කරනු ලැබීමෙන් ඉක්බිතිව පනත් කෙටුම් පත පළමුවැනි වර කියවා මුද්‍රණය කිරීම සඳහා නියෝග කරනු ලැබිය යුත්තේය.  
 එසේ වුවද, එකී පනත් කෙටුම්පත අධීක්ෂණ ස්ථාවර කාරක සභාවේ සාමාජිකයින්ගෙන් 2/3ක සාමාජික සංඛ්‍යාවක් විසින් අනුමත කරනු ලැබිය යුතු අතර එකී සාමාජිකයින්ගේ නම් සමග එය වාර්තා කරනු ලැබිය යුත්තේය.
- (ආ) පනත් කෙටුම් පත පළමුවැනි වර කියවා මුද්‍රණය කිරීමට නියෝගය ලබා දීමෙන් අනතුරුව, කථානායකවරයා විසින් එකී පනත් කෙටුම්පත අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කරනු ලැබිය යුතු අතර, අමාත්‍ය මණ්ඩලය විසින් ඒ පිළිබඳ වාර්තාවක් පාර්ලිමේන්තුව වෙත ලබා දෙන තුරු ඒ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා නොකළ යුත්තේය.
- (ඇ) අමාත්‍ය මණ්ඩලය විසින් පාර්ලිමේන්තුව වෙත වාර්තාවක් ලබා දෙනු ලැබීමෙන් පසු හෝ පනත් කෙටුම් පත අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ දින සිට මාස දෙකක කාලයක් ඉකුත් වීමෙන් පසු පනත් කෙටුම් පත දෙවැනි වර කියවීම සඳහා නියම කළ යුත්තේය.
- 13 (අ) පුද්ගලයින්, ලිපි ලේඛන හා වාර්තා කැඳවීමට සෑම ස්ථාවර කාරක සභාවකටම බලතල තිබෙන අතර, ඔවුන් ඉදිරියේ ගනු ලැබූ සාක්ෂි වල කාර්යය සටහන් සමඟ, ඔවුන්ගේ අදහස් හා නිරීක්ෂණයන්ද සහිතව එක් එක් කාරක සභාව පාර්ලිමේන්තුව වෙත වාර්තා ඉදිරිපත් කළ යුත්තේය.
- (ආ) ස්ථාවර කාරක සභාවක සාමාජිකයකුගේ විරෝධතාවයක් හෝ වෙනස් මතයක් එකී කාරක සභාවේ වාර්තාවට ඇමිණිය හැකිය.

- 14 (අ) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 152 වැනි ව්‍යවස්ථාවේ දැක්වෙන ව්‍යවස්ථා පැනවීම ස්ථාවර කාරක සභාවක් විසින් නිර්දේශ කරනු ලබන ඕනෑම අවස්ථාවකදී එකී වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් මාස තුනක කාලයක් ඇතුළත අමාත්‍ය මණ්ඩලය ඒ සම්බන්ධයෙන් සිය මතය ඉදිරිපත් කළ යුත්තේය.
- (ආ) ස්ථාවර කාරක සභාවක වාර්තාවක් ව්‍යවස්ථා පැනවීම සම්බන්ධ වාර්තාවක් නොවන අවස්ථාවකදී, එකී වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් මාස දෙකක් ඇතුළත අමාත්‍ය මණ්ඩලය සිය මතය ඉදිරිපත් කළ යුත්තේය. එවැනි වාර්තාවක් පාර්ලිමේන්තුව විසින් සලකා බලනු නොලබන්නේය.
- 15 යම් නීතියක් යටතේ යම් ආයතනයක්, සංගමයක්, නිලධාරියෙකු හෝ පුද්ගලයෙකු විසින් පෞද්ගලිකත්වය හෝ රහස්‍යභාවය ආරක්ෂා කළ යුතු අවස්ථාවකදී, අදාළ ස්ථාවර කාරක සභාව එකී නීතිය ප්‍රකාරව කටයුතු කළ යුත්තේය.
- 16 (අ) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 155 වැනි ව්‍යවස්ථාව යටතේ සාදනු ලබන මහජන ආරක්ෂාව සම්බන්ධ ඕනෑම නියෝගයක් සම්බන්ධයෙන් වාර්තා කිරීම සඳහා නෛතික හා කාර්තා කටයුතු පිළිබඳ ස්ථාවර කාරක සභාව වෙත යොමුකොට වාර්තාවක් ලබා ගත යුත්තේය. යම් නියෝගයක ලුහුඬු නාමය වෙනත් කාරක සභාවක බල සීමාව යටතේ එන නිශ්චිත විෂයයක් හා සම්බන්ධ වේ නම්, එම 4(ඇ)(ii) ඡේදය යටතේ කථානායකවරයා එකී නියෝග අදාළ කාරක සභාවට යොමු කළ යුත්තේය.
- (ආ) (අ) ඡේදය යටතේ කරනු ලබන සඳහනට 7 ඡේදය අදාළ නොවන්නේය.
- 17 කථානායකවරයාගේ අනුමතිය ලබා ගැනීමෙන් පසුව, වෙනත් කාරක සභා එකක් හෝ වැඩි ගණනක් සමග සාකච්ඡා පැවැත්වීමට ඕනෑම අධීක්ෂණ ස්ථාවර කාරක සභාවකට හැකිය.
- 18 කවර හෝ විසර්ජනයන් හෝ වැය නොකරන ලද ශේෂයක් පැවරීම පිළිබඳව, මුදල් අමාත්‍යාංශයේ ලේකම්, අයවැය අධ්‍යක්ෂ සහ අදාළ අමාත්‍යාංශයේ ලේකම් රාජ්‍ය මූල්‍ය කාරක සභාවට වහාම දැනුම් දිය යුත්තේය.
- 19 බල සීමාව යන්නෙන් ව්‍යවස්ථාදායක අධීක්ෂණ බල සීමාව අදහස් වන අතර අනු ව්‍යවස්ථාවන් සම්බන්ධයෙන් වන බල සීමාවද ඊට ඇතුළත් වේ.  
ඕනෑම විසර්ජනයක් හෝ වැය නොකරන ලද ශේෂයක් හෝ මාරු කිරීමේදී අදාළ අමාත්‍යාංශයේ ලේකම් ඒ බැව් වහාම අදාළ අධීක්ෂණ කාරක සභාව වෙත දැනුම් දිය යුත්තේය.
- 20. 8(අ) හා (ඊ)(ii) ඡේද රාජ්‍ය ගිණුම් කාරක සභාවට සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට අදාළ වන්නේය.

පා.106/' 10

- 8.
- ගරු වාසුදේව නානායක්කාර මහතා
- ගරු (සුජ්‍ය) එල්ලාවල මේධානන්ද හිමි
- ගරු සී. ඒ. සූරියආරච්චි මහතා
- ගරු සුමේධා ජී. ජයසේන මහත්මිය
- ගරු හුනෙයිස් ෆාරුක් මහතා
- ගරු එස්. සී. මුතුකුමාරණ මහතා
- ගරු වයි. ජී. පද්මසිරි මහතා
- ගරු ශාන්ත බණ්ඩාර මහතා
- ගරු (වෛද්‍ය) සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය
- ගරු ආර්. දුමින්ද සිල්වා මහතා

ගරු ජානක චක්කුඹුර මහතා  
 ගරු උදින් ලොකුබණ්ඩාර මහතා  
 ගරු රෝහණ දිසානායක මහතා  
 ගරු එරික් ප්‍රසන්න වීරවර්ධන මහතා  
 ගරු ඒ. එම්. වාමික බුද්ධදාස මහතා  
 ගරු තේනුක විදානගමගේ මහතා  
 ගරු දිප්ති අමුණුගම මහතා  
 ගරු විජිත බේරුගොඩ මහතා  
 ගරු ලොහාන් රත්වත්තේ මහතා  
 ගරු ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා  
 ගරු ඩී. එස්. රාධක්‍රිෂ්නන් මහතා  
 ගරු ජානක බණ්ඩාර මහතා  
 ගරු සරත් කුමාර ගුණරත්න මහතා  
 ගරු ඩී. කේ. ඉන්දික මහතා  
 ගරු තෙරන්ජන් වික්‍රමසිංහ මහතා  
 ගරු පෙරුමාල් රාජදුරයි මහතා  
 ගරු ලලිත් දිසානායක මහතා  
 ගරු (අල්හාජ්) ඒ. එච්. එම්. අස්වර් මහතා  
 ගරු ඒ. පී. ජගත් පුෂ්පකුමාර මහතා  
 ගරු හේමාල් ගුණසේකර මහතා  
 ගරු ශෙහාන් සේමසිංහ මහතා  
 ගරු විජය දහනායක මහතා  
 ගරු තාරානාත් බස්නායක මහතා  
 ගරු ඩුලිප් විජේසේකර මහතා  
 ගරු රෝහිත අබේගුණවර්ධන මහතා  
 ගරු (ආචාර්ය) මර්වින් සිල්වා මහතා  
 ගරු ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා  
 ගරු ඩීලාන් පෙරේරා මහතා  
 ගරු එස්. එම්. චන්ද්‍රසේන මහතා  
 ගරු විදුර වික්‍රමනායක මහතා  
 ගරු ගුණරත්න වීරකෝන් මහතා  
 ගරු මහින්ද සමරසිංහ මහතා  
 ගරු අනාචුද සෙනෙවිරත්න මහතා  
 ගරු චන්ද්‍රසිරි ගජදීර මහතා  
 ගරු සාලින්ද දිසානායක මහතා  
 ගරු ඉන්දික බණ්ඩාරනායක මහතා

ගරු නිමල් විජේසිංහ මහතා  
 ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා  
 ගරු නන්දිමිත්‍ර ඒකනායක මහතා  
 ගරු ජේ. ආර්. පී. සූරියප්පෙරුම මහතා  
 ගරු නිස්ස කරල්ලියද්ද මහතා  
 ගරු කමලා රණතුංග මෙනෙවිය  
 ගරු ශ්‍රී ලික්ස් පෙරේරා මහතා  
 ගරු විනායගමුරුති මුරලිදරන් මහතා  
 ගරු නියෝමාල් පෙරේරා මහතා  
 ගරු ගීතාංජන ගුණවර්ධන මහතා  
 ගරු එච්. ආර්. මිත්‍රපාල මහතා  
 ගරු ජයරත්න හේරත් මහතා  
 ගරු පවිත්‍රා දේවී වන්නිආරච්චි මහත්මිය  
 ගරු රිසාඩ් බදියුදීන් මහතා  
 ගරු මාලනී ෆොන්සේකා මහත්මිය  
 ගරු (වෛද්‍ය) රමේෂ් පතිරණ මහතා  
 ගරු ටී. රංජිත් ද සොයිසා මහතා  
 ගරු සනී රෝහන කොඩිතුචක්කු මහතා  
 ගරු වික්ටර් ඇන්ටනි මහතා  
 ගරු (ආචාර්ය) සරත් වීරසේකර මහතා  
 ගරු (වෛද්‍ය) රෝහණ පුෂ්ප කුමාර මහතා  
 ගරු ඒ. ආර්. එම්. අබ්දුල් කාදර් මහතා  
 ගරු දුමින්ද දිසානායක මහතා  
 ගරු නිලංග සුමනිපාල මහතා  
 ගරු එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා මහතා  
 ගරු ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා  
 ගරු දයාශ්‍රිත තිසේරා මහතා  
 ගරු අරුන්දික ප්‍රනාන්දු මහතා  
 ගරු සනත් ජයසූරිය මහතා  
 ගරු එස්. බී. දිසානායක මහතා  
 ගරු අනුර ප්‍රියදර්ශන යාපා මහතා  
 ගරු දිනේෂ් ගුණවර්ධන මහතා, — පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු (වෛද්‍ය) ජයලත්  
 ජයවර්ධන මහතා ශ්‍රී ලංකා ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් ක්‍රියා  
 කිරීම පිළිබඳ පරීක්ෂා කර වාර්තා කිරීම සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව, —

මෙම ගරු සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන ගරු (වෛද්‍ය) ජයලත් ජයවර්ධන මහතා 2010 නොවැම්බර් මස 29 වැනි දින හා ඊට පෙර දිනයන්හිදී එල්.ටී.ටී.ඊ. ක්‍රියාකාරීන් විසින් ලන්ඩන් නගරයේදී ශ්‍රී ලංකා රජයට හා අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට එරෙහිව පවත්වන ලද රැස්වීම්, විරෝධතා ව්‍යාපාර, සාකච්ඡා සඳහා සෘජුව සහ / හෝ වක්‍රව සහභාගී වී ඇති බවට එකී සාකච්ඡා, විරෝධතා සඳහා සෘජුව හෝ වක්‍රව සහ/ හෝ අනුබල දී ඇති සහ අනුග්‍රහ දක්වා ඇති බවට වාර්තා ලැබී ඇති හෙයින්ද,

එකී විරෝධතාවයන් සංවිධානය කිරීමට අදාළ මූලික සාකච්ඡාවන් හා උනන්දු කිරීමේ රැස්වීම් හා ඊට අදාළ දැනුවත් කිරීම් සඳහාද පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු (වෛද්‍ය) ජයලත් ජයවර්ධන මහතා සෘජුව සහභාගී වී ඇති බව වාර්තාවී ඇති හෙයින්ද,

මීට පෙරද පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු (වෛද්‍ය) ජයලත් ජයවර්ධන මහතා එල්.ටී.ටී.ඊ. සංවිධානය සහ එහි හිතවතුන් සමඟ විවිධ ආකාරයේ සම්බන්ධතාවයන් පවත්වාගෙන ගිය බවට කරුණු හෙළිදරව් වී ඇති බැවින්ද,

ලන්ඩනය හා යුරෝපයේ වෙනත් ප්‍රධාන නගරවල එල්.ටී.ටී.ඊ. ක්‍රියාකාරීන් සහ/ හෝ එල්.ටී.ටී.ඊ. ආධාරකරුවන් සමඟ ඉතා කිට්ටු සම්බන්ධතාවයක් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු (වෛද්‍ය) ජයලත් ජයවර්ධන මහතා පවත්වා ඇති බව හා පවත්වාගෙන යන බවට කරුණු හෙළිදරව් වී ඇති බැවින්ද,

ඉහත කී ක්‍රියාවන් එකකින් හෝ වැඩි ගණනක් තුළින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු (වෛද්‍ය) ජයලත් ජයවර්ධන මහතා ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 157 අ ව්‍යවස්ථාව හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හය වැනි සංශෝධනය හා දිවුරුම් පැහැදිලිවම උල්ලංඝනය කර ඇති බව පෙනී යන හෙයින්ද,

ඉහත කී කරුණු සම්බන්ධයෙන් හා ඉහත කී කරුණුවලට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු (වෛද්‍ය) ජයලත් ජයවර්ධන මහතාගේ ක්‍රියා කලාපය පිළිබඳව පරීක්ෂා කර බලා මෙම ගරු සභාවට වාර්තා කිරීම පිණිස පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා සම්මත කරයි.

2. තවද,—

- (අ) එකී කාරක සභාවට සාමාජිකයන් නම් කිරීම හා සභාපතිවරයා පත් කිරීම කථානායකවරයා විසින් කළ යුතු බවත්,
- (ආ) එකී කාරක සභාවට ස්වකීය ගණපුරණය නියම කිරීමටත්,
- (ඇ) අවශ්‍ය පුද්ගලයින් කැඳවීමට හා අවශ්‍ය ලිපි ලේඛනාදිය ගෙන්වා ගැනීමට සහ
- (ඈ) දිවුරුම් පිට සාක්ෂිකරුවන් විභාග කිරීමටත්

කාරක සභාවට බලය තිබිය යුතුය.

3. වරින් වර වාර්තා කිරීමටත්, පාර්ලිමේන්තු සැසිවාරය කල් තබනු ලැබුවත්, රැස්වීම් පවත්වාගෙන යාමටත්, එකී කාරක සභාවට බලය තිබිය යුතුය.

පා.107/’10

9.

- ගරු කරු ජයසූරිය මහතා
- ගරු එම්. ජෝශප් මයිකල් පෙරේරා මහතා
- ගරු තිස්ස අත්තනායක මහතා
- ගරු ජෝන් අමරතුංග මහතා

- ගරු සුඵ්ව සේනසිංහ මහතා
- ගරු ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර මහතා
- ගරු තලතා අනුකෝරල මහත්මිය

ගරු හරින් ප්‍රනාන්දු මහතා, — එංගලන්තයේ “හීනෝ” ගුවන් තොටුපළේ පැවති උද්ඝෝෂණ ව්‍යාපාරවලට මෙම ගරු සභාවේ කිසියම් මන්ත්‍රීවරයෙකු සම්බන්ධ වී සිටියේද යන්න සොයා බලා වාර්තා කිරීම පිණිස වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව, —

2010 දෙසැම්බර් මස 02 වැනි දින ජලම්පාදන හා ජලාපවහන අමාත්‍ය හා ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායක ගරු දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුව හමුවේ;

"මේ පාර්ලිමේන්තුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව දිවුරුම් දුන් මන්ත්‍රී කෙනෙක් තහනම් කළ සංවිධානයක් එක්ක නීති විරෝධී කණ්ඩායම් සමග අතිගරු ජනාධිපතිතුමා පැමිණෙන වේලාවට එංගලන්තයේ ගුවන් තොටුපළට ගිහිල්ලා අපේ රටටත්, ඒවාගේම තමන්ගේ දිවුරුම් දීමටත් විරුද්ධව වැඩ කළා නම්, ඒ මන්ත්‍රීතුමාව මේ සභාව විසින් වහාම පරීක්ෂණයකට ලක් කළ යුතුයි"

යනුවෙන් ප්‍රකාශයක් කර ඇති බැවින් ද;

ගරු දිනේෂ් ගුණවර්ධන අමාත්‍යතුමා විසින් මතු කරන ලද කරුණු මෙම සභාවේ බරපතල පරීක්ෂණයකට භාජනය කළ යුතු බැවින් ද;

ඉහත නම් සඳහන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අපි,

- (අ) ගරු දිනේෂ් ගුණවර්ධන අමාත්‍යතුමා විසින් එල්ල කරන ලද චෝදනාවේ පසුබිමට හේතු වූ කරුණු; සහ
  - (ආ) එංගලන්තයේ "හීනෝ" ගුවන් තොටුපළේ පැවති උද්ඝෝෂණ ව්‍යාපාරවලට මෙම ගරු සභාවේ කිසියම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සම්බන්ධ වී සිටියේ ද යන්න සොයා බලා වාර්තා කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කළ යුතුයැයි යෝජනා කර සිටීමු.
2. (අ) එම කාරක සභාව සහ එහි සභාපතිවරයා කටානයකකුමා විසින් නම් කළ යුතු වන්නේය.
- (ආ) ස්ථාවර නියෝග 95 හි විධිවිධානවල කුමක් සඳහන්ව තිබුණ ද, කාරක සභාව සාමාජිකයින් විසි එක් (21) දෙනෙකුට නොවැඩි සංඛ්‍යාවකින් සමන්විත විය යුතු ය.
- (ඇ) එහි වාර්තාව එහි පළමු රැස්වීමේ සිට මාස තුනක (03) කාලයක් හෝ පාර්ලිමේන්තුව විසින් දීර්ඝ කෙරෙන එවැනි කාල පරිච්ඡේදයක් තුළ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු ය.

3. ඒ කාරක සභාවට, —

- (අ) සිය ගණපූරණය නියම කර ගැනීමට බලය තිබිය යුතු ය.
- (ආ) සිය කාරක සභාව ඉදිරියේ පෙනී සිටින ලෙස යම් තැනැත්තකු කැඳවීමටද, යම් ලේඛණයක් හෝ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස යම් තැනැත්තකුට නියම කිරීමට ද ඉහත සඳහන් කරුණු පූර්ණ ලෙස සලකා බැලීම පිණිස අවශ්‍ය යයි කාරක සභාව කල්පනා කරන ලිඛිත හෝ වාචික සාක්ෂි ලබා ගැනීමට හා භාර ගැනීමට ද බලය තිබිය යුතුය.
- (ඇ) කාරක සභාවේ සභාය පිණිස අදාළ කේන්ද්‍රයන්හි විශේෂඥ දැනුමක් ඇති පුද්ගලයන්ගේ සහ ප්‍රවීණයන්ගේ සේවය ලබා ගැනීමට ද බලය තිබිය යුතුය.
- (ඈ) කලින් කල අන්තර්වාර වාර්තා ඉදිරිපත් කිරීමටද, පාර්ලිමේන්තුව කල් තබන ලද්දේ වුවද, රැස්වීම් පවත්වාගෙන යෑමටද බලය තිබිය යුතුය.



පා.121/'11

10.

- ගරු කරු ජයසූරිය මහතා
- ගරු ජෝන් අමරතුංග මහතා
- ගරු එම්. ජෝශප් මයිකල් පෙරේරා මහතා
- ගරු හරිත් ප්‍රනාන්දු මහතා
- ගරු කබීර් හෂීම් මහතා
- ගරු ඩී. එම්. ස්වාමීනාදන් මහතා
- ගරු රුවන් විජයවර්ධන මහතා
- ගරු ආර්. යෝගරාජන් මහතා
- ගරු තිස්ස අත්තනායක මහතා
- ගරු (වෛද්‍ය) ජයලත් ජයවර්ධන මහතා
- ගරු ඒ. ඩී. වම්පික ප්‍රේමදාස මහතා,— පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ගරු ඒ. එල්. එම්. අනාචුල්ලා මහතා කෙරෙහි විශ්වාස භංගත්වය,—

පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ගරු ඒ. එල්. එම්. අනාචුල්ලා මහතා 2011 ජනවාරි මස 04 වැනි දින,

“අද වෙලා තිබෙන්නේ මේකයි. 2011 අප්‍රේල් 01 වැනිදා අපි පළාත් පාලන ආයතනවල අලුත් සභාවරය කැඳවන්න ඕනෑ. ඒකට ඇත්තම මාර්තු මාසයේ ඡන්දය තියන්න වෙනවා.”

යැයි පැවසූ විට පළාත් පාලන ආයතනවල නව කාල සීමා 2011 අප්‍රේල් මස 01 වැනි දින ආරම්භ වීමට නියමිත හෙයින් පළාත් පාලන ආයතනවල ඡන්ද විමසීම් 2011 මාර්තු මස පැවැත්වෙනු ඇති බව එතුමා සභාවට සහතික වූ හෙයින් ද;

කොළඹ, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සහ දෙහිවල - ගල්කිස්ස මහනගර සභාවල හා කොළොන්නාව නගර සභාවේ ඡන්ද විමසීම් දැන් කල්දමනු ලැබ ඇති හෙයින් හා තවත් මහනගර සභා, නගර සභා හා ප්‍රාදේශීය සභාවල ඡන්ද කල් දමනු ලැබීමට නියමිත බව වාර්තා වී ඇති හෙයින් ද; හා

අමාත්‍යවරයා උවමනාවෙන්ම අසත්‍ය ප්‍රකාශයක් කරමින් සභාව නොමග හැරිය හෙයින් ද;

පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යවරයා ලෙස සිය කාර්යයන් ඉටුකිරීම තවදුරටත් කරගෙන යාමට අමාත්‍යවරයා සතු හැකියාව කෙරෙහි සභාවේ විශ්වාසය ගිලිහී ඇති බවට හා අමාත්‍ය මණ්ඩලයේ ධුරයක් හෙබවීම සඳහා ඔහු තවදුරටත් සුදුසු හා යෝග්‍ය තැනැත්තෙකු නොවන බවට මෙම සභාව යෝජනා කරයි.

පා. 125/'11

11.

- ගරු රවී කරුණානායක මහතා
- ගරු පාලිත රත්ගෙ බණ්ඩාර මහතා
- ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා
- ගරු (වෛද්‍ය) ජයලත් ජයවර්ධන මහතා
- ගරු ආර්. යෝගරාජන් මහතා

ගරු පාලිත තෙවරස්පෙරුම මහතා

ගරු නිරෝෂන් පෙරේරා මහතා

ගරු අබ්දුල් හලීම් මහතා

ගරු ඉරාන් වික්‍රමරත්න මහතා,— කුමරන් පද්මනාදන් අත්අඩංගුවේ තබාගෙන ඇත්තේ සහ ඔහුට එරෙහිව චෝදනා ගොනුකිරීමට අදහස් කරන්නේ කුමන නෛතික ප්‍රතිපාදන යටතේද යන්න සහ අනෙක් කරුණු සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව,—

2009 අගෝස්තු 7 වැනි දින ශ්‍රී ලංකා රජයේ නිවේදනය ප්‍රකාරව, ෂන්මුගම් කුමාරන් ධර්මලිංගම් හෙවත් සෙල්වරාසා පත්මනාදන් හෙවත් කුමාරන් පත්මනාදන් හෙවත් “කේ.පී.” නමින් වඩාත් ප්‍රකට පුද්ගලයා, දැනට වසරකට වැඩි කාලයක් රජයේ අත් අඩංගුවේ පසුවන හෙයින් ද,

ආයුධ ජාවාරම සහ සාපරාධී කුමන්ත්‍රණය කිරීම ඇතුළුව විවිධ චෝදනා සඳහා “කේ.පී.” ජාත්‍යන්තර පොලීසියේ වඩාත් අවශ්‍ය පුද්ගල ලැයිස්තුවේ සිටින අයෙකු හෙයින් ද,

හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය රාජීව් ගාන්ධි මහතා 1991 දී ඝාතනය කිරීම සම්බන්ධයෙන් සහ ත්‍රස්තවාදී පනත සහ ඉන්දීය පුපුරණ ද්‍රව්‍ය පනත උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේ ඉන්දීය ආයතනයන්ට ද ඔහු අවශ්‍ය පුද්ගලයෙකු හෙයින් ද,

ශ්‍රී මහා බෝධියට සහ දළදා මාළිගාවට එල්ල වූ ප්‍රහාර ඇතුළුව ශ්‍රී ලංකාවේ සිදු වූ ත්‍රස්ත ප්‍රහාර කිහිපයකට සෘජුව හා වක්‍රව යන දෙයාකාරයෙන්ම ඔහු සම්බන්ධ වී ඇතැයි පැවසෙන හෙයින් ද,

ඔහු දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (එල්.ටී.ටී.ඊ) වෙනුවෙන් ආයුධ මිල දී ගත් තැනැත්තා වූ හෙයින් ද,

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ආයුධ ප්‍රතිසම්පාදන, සැපයුම් දාම සහ මුදල් විශුද්ධිකරණ මෙහෙයුම්වල නිරත වූ ඔහු එහි ගෝලීය කාර්යාල ජාලයක් පවත්වාගෙන ගිය හෙයින් ද,

එල්.ටී.ටී.ඊ. සංවිධානයට අවි ආයුධ නැව් මගින් ප්‍රවාහනය කිරීමේ නියැලුණු නැව් සමාගමක් ඔහු විසින් මෙහෙයවූ බව හෙළිවී ඇති හෙයින් ද,

ශ්‍රී ලංකාවේ බැංකු මංකොල්ල කිහිපයක් ඔහු විසින් මෙහෙයවූයේ යැයි ද පැවසෙන හෙයින් ද,

එල්.ටී.ටී.ඊ. සංවිධානයට අවි තොග සම්පාදනය කිරීමේ ඔහු නියැලී ඇති හෙයින් ද,

එල්.ටී.ටී.ඊ. සංවිධානයට අයත් නැව් 19ක් සහ රන් ඊදි තොග ඇතුළු අති විශාල වත්කම් සම්භාරයක් ඔහු පාලනය කරන්නේ යැයි පැවසෙන හෙයින් ද,

2009 ජූලි 21 වැනි දින එල්.ටී.ටී.ඊ. සංවිධානය නිකුත් කළ නිවේදනයකින් ඔහු එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායකයා බව ප්‍රකාශ කළ හෙයින් ද,

අභි-සක ජනයා ඝාතනය කරමින් එල්.ටී.ටී.ඊ. සංවිධානය දරුණු මිලේච්ඡ ක්‍රියා සිදු කළ බව එක්සත් ජාතීන්ගේ ප්‍රකාශනයක සඳහන් වන හෙයින් ද,

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ක්‍රියාකාරකම් සඳහා මූල්‍යාධාර ලබාදීම සඳහා ජාත්‍යන්තරව මුදල් එකතු කළ පුද්ගලයා “කේ.පී.” බව රජය පවසන හෙයින් ද,

පහත දැක්වෙන කරුණු පිළිබඳව විමර්ශනය කර වාර්තා කිරීම පිණිස පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කරනු ලැබිය යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා සම්මත කරයි.

- (අ) “කේ.පී.” අත් අඩංගුවේ රඳවා තබාගෙන ඇත්තේ කුමන නෛතික ප්‍රතිපාදන යටතේද;
- (ආ) “කේ.පී.” ට එරෙහිව චෝදනා ගොනු කිරීමට අදහස් කරන්නේද, එසේ නම්, —
  - (i) ඔහුට නඩු පවරනුයේ කුමන නීතිය යටතේද;
  - (ii) චෝදනා පත්‍රයේ අන්තර්ගත කරන වැරදි කවරේද;
  - (iii) ඔහුට එරෙහිව චෝදනා ගොනුකිරීමට අදහස් කරනුයේ කවදාද; සහ
  - (iv) එම චෝදනා ගොනු කරනුයේ කවර අධිකරණයේද;
- (ඇ) ඔහු වෙනත් රටකට බාරදිය යුතු බවට ඉල්ලීම් ඉදිරිපත් වී තිබේද, එසේ නම්, එබඳු ඉල්ලීම් කර ඇත්තේ කවර රටවල්ද සහ ඔහු වෙනත් රටකට බාරදීම සඳහා යෝජනා වී තිබේද;
- (ඈ) රන් රිදී තොග සහ නැව් කෙරෙහි විශේෂ අවධානය සහිතව, “කේ.පී.” සන්නකයේ තිබූ එල්.ටී.ටී.ඊ. වත්කම්වල ඉරණම සහ පිහිටීම;
- (ඉ) රටේ නීතිය යටතේ ඔහුට එරෙහිව කටයුතු නොකර “කේ.පී.” රඳවාගෙන සිටීමෙන්, කිසියම් නිලධාරියෙකු හෝ නිලධාරීහු දෝහී හැසිරීම සහ රාජකාරිය පැහැර හැරීම සම්බන්ධයෙන් වරදකරුවන් වන්නේද යන ප්‍රශ්නය පිළිබඳව ද විශේෂ කාරක සභාව සිය අවධානය යොමු කළ යුතුය.

2. (අ) එම කාරක සභාව සහ එහි සභාපති කථානායකතුමා විසින් නම් කළ යුතු වන්නේය.

(ආ) ස්ථාවර නියෝග 95 හි විධිවිධානවල කුමක් සඳහන්ව තිබුණ ද, කාරක සභාව සාමාජිකයන් (21) දෙනෙකුට නොවැඩි සංඛ්‍යාවකින් සමන්විත විය යුතුය.

3. ඒ කාරක සභාවට,—

- (අ) සිය ගණපුරණය නියම කර ගැනීමට ද;
- (ආ) යම් තැනැත්තෙකු කැඳවීමට, යම් ලේඛන හෝ වාර්තා ගෙන්වා ගැනීමට, පාර්ලිමේන්තුව හෝ සිය කාරක සභාව ඉදිරියේ පෙනී සිටින ලෙස යම් තැනැත්තෙකුට නියම කිරීමට හා එබඳු තැනැත්තෙකු සන්නකයෙහි හෝ පාලනය යටතේ පවතින යම් ලේඛනයක්, පොතක්, වාර්තාවක් හෝ ලියවිල්ලක් ඉදිරිපත් කරන ලෙස නියම කිරීමට ද;
- (ඇ) සාක්ෂිකරුවන් වාචිකව විභාග කිරීමෙන් සත්‍ය අසත්‍යතාව විමසා බැලීමට හෝ අන්‍යාකාරයෙන් තහවුරු කර ගැනීමට හා කාරක සභාවේ සභාපති හෝ එම කාර්යය සඳහා විශේෂයෙන් බලය පවරනු ලැබූ තැනැත්තෙකු විසින් දිවුරවනු ලැබූ සාක්ෂිකරුවන් විභාග කිරීමට ද;

- (ඇ) කාරක සභාවේ සභාය පිණිස අදාළ ක්ෂේත්‍රයන්හි විශේෂඥ දැනුමක් ඇති පුද්ගලයන්ගේ සහ ප්‍රවීණයන්ගේ සේවය ලබා ගැනීමට; සහ
  - (ඉ) කලින් කල අන්තර්වාර වාර්තා ඉදිරිපත් කිරීමට ද, පාර්ලිමේන්තුව කල් නබන ලද්දේ වුවද රැස්වීම් පවත්වාගෙන යෑමට ද;
- බලය තිබිය යුතුය.

4. සිය පළමුවැනි රැස්වීම් දිනයේ සිට වර්ෂයක කාලයක් තුළ හෝ පාර්ලිමේන්තුව විසින් වැඩිදුරටත් ලබා දෙන අන් කවර කාල සීමාවක් තුළ කාරක සභාව සිය වාර්තාව ඉදිරිපත් කළ යුතුය.

පා.135/11

12.

- ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා
- ගරු එම්. ජෝශප් මයිකල් පෙරේරා මහතා
- ගරු අනෝමා ගමගේ මහත්මිය
- ගරු හරිත් ප්‍රනාන්දු මහතා
- ගරු රුවන් විජයවර්ධන මහතා
- ගරු රෝසි සේනානායක මහත්මිය

ගරු දයාසිරි ජයසේකර මහතා,— හෙජින් ගිවිසුම් මත ලංකා බනිජතෙල් සංස්ථාවට සිදුවූ අවාසිය හා අලාභය සහ එම ගිවිසුම් සඳහා වගකිව යුතු පුද්ගලයින්ට විරුද්ධව ගත යුතු පියවර පිළිබඳ පරීක්ෂා කර වාර්තා කිරීම සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව,—

ලංකා බනිජ තෙල් සංස්ථාවේ කළමනාකාරිත්වයේ පූර්ණ අකාර්යක්ෂමතාවයේ ප්‍රතිඵලයක් ලෙස සංස්ථාවට එරෙහිව ලබා දී ඇති අධිකරණ තීරණයක් ප්‍රකාරව ඇමරිකානු ඩොලර් මිලියන 160 ක මුදලක් ගෙවීමට ඇති හෙයින් ද,

සංස්ථාවට එරෙහිව තීන්දු වුවහොත් පිළිවෙළින් ඇමරිකානු ඩොලර් මිලියන 60ක් හා ඇමරිකානු ඩොලර් මිලියන 200ක් සංස්ථාව විසින් ගෙවිය යුතු නඩු දෙකක් මේ වන විට විභාග වෙමින් පවතින හෙයින් ද,

නිසි සැලසුමකින් හා සොයාබැලීමකින් තොරව මෙම හෙජින් ගිවිසුම්වලට එළඹෙන ලද්දේ හුදු අකාර්යක්ෂමතාවය හේතුවෙන්ද, නැතහොත් වංකභාවය හේතුවෙන්ද යන්න පැහැදිලි නැති හෙයින්ද,

- (අ) ලංකා බනිජ තෙල් සංස්ථාවට මුළුමනින්ම අවාසිදායක වන එවන් හෙජින් ගිවිසුම්වලට එළඹෙන ලද්දේ කෙසේද;
- (ආ) එම ගිවිසුම් පිළිබඳව වගකිව යුතු සංස්ථා නිලධාරීන් කවුරුන්ද;
- (ඇ) හෙජින් ගිවිසුම් හේතුවෙන් සංස්ථාවට සිදුවූ මුළු පාඩුව කොපමණද;
- (ඈ) ඉදිරියේදී එවන් සිදුවීම් ඇතිවීම වැළැක්වීම සඳහා ගත යුතු පියවර කවරේද;
- (ඉ) හෙජින් ගිවිසුම් පිළිබඳව වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව ගත යුතු පියවර කවරේද; හා
- (ඊ) ප්‍රස්තුත කරුණට යම් සම්බන්ධතාවයක් හෝ අදාළත්වයක් ඇතැයි කාරක සභාව තීරණය කරනු ලබන වෙනත් ඕනෑම කරුණක් පිළිබඳව ද,

පරීක්ෂා කර බලා වාර්තා කිරීම පිණිස පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත්කරනු ලැබිය යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා සම්මත කරයි.

- (2)(අ) එම කාරක සභාව සහ එහි සභාපති කථානායකතුමා විසින් නම් කළ යුතු වන්නේය,
- (ආ) ස්ථාවර නියෝග 95 හි විධිවිධානවල කුමක් සඳහන්ව තිබුණ ද, කාරක සභාව සාමාජිකයින් විසි එක් (21) දෙනෙකුට නොවැඩි සංඛ්‍යාවකින් සමන්විත විය යුතුය.
- (3) එම කාරක සභාවට,
  - (අ) සිය ගණපූරණය නියම කර ගැනීමට ද;
  - (ආ) යම් තැනැත්තෙකු කැඳවීමට, යම් ලේඛන හෝ වාර්තා ගෙන්වා ගැනීමට, පාර්ලිමේන්තුව හෝ එම කාරක සභාව ඉදිරියේ පෙනී සිටින ලෙස යම් තැනැත්තෙකුට නියම කිරීමට හා එබඳු තැනැත්තෙකු සන්නකයෙහි හෝ පාලනය යටතේ පවතින යම් ලේඛනයක්, පොතක්, වාර්තාවක් හෝ ලියවිල්ලක් ඉදිරිපත් කරන ලෙස නියම කිරීමට ද;
  - (ඇ) සාක්ෂිකරුවන් වාචිකව විභාග කිරීමෙන් සත්‍ය අසත්‍යතාව විමසා බැලීමට හෝ අන්‍යාකාරයෙන් තහවුරු කර ගැනීමට හා කාරක සභාවේ සභාපති හෝ එම කාර්යය සඳහා විශේෂයෙන් බලය පවරනු ලැබූ තැනැත්තෙකු විසින් දිවුරවනු ලැබූ සාක්ෂිකරුවන් විභාග කිරීමට ද;
  - (ඈ) කාරක සභාවේ සභාය පිණිස අදාළ ක්ෂේත්‍රයන්හි විශේෂඥ දැනුමක් ඇති පුද්ගලයින්ගේ සහ ප්‍රවීණයන්ගේ සේවය ලබා ගැනීමට; සහ
  - (ඉ) කලින් කල අන්තර්වාර වාර්තා ඉදිරිපත් කිරීමට ද, පාර්ලිමේන්තුව කල් තබන ලද්දේ වුවද රැස්වීම් පවත්වාගෙන යාමට ද;
 බලය තිබිය යුතුය.
- (4) සිය පළමුවැනි රැස්වීම් දිනයේ සිට වර්ෂයක කාලයක් තුළ හෝ පාර්ලිමේන්තුව විසින් වැඩිදුරටත් ලබා දෙන අන් කවර කාල සීමාවක් තුළ කාරක සභාව සිය වාර්තාව ඉදිරිපත් කළ යුතුය.

පා.136/11

13.

- ගරු ජෝන් අමරතුංග මහතා
- ගරු ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා
- ගරු මොහාන් ලාල් ශ්‍රේරු මහතා
- ගරු සුජීව සේනසිංහ මහතා
- ගරු වසන්ත අලු විහාරේ මහතා
- ගරු ඉරාන් වික්‍රමරත්න මහතා
- ගරු නිස්ස අත්තනායක මහතා
- ගරු දයාසිරි ජයසේකර මහතා,— ලංකා බනිජතෙල් සංස්ථාව විසින් බාල තත්ත්වයේ පෙට්‍රල් ආනයනය කරන ලද්දේ කවර ආකාරයෙන්ද යන්න, සංස්ථාවට සිදුවූ සම්පූර්ණ අලාභය සහ ගැටලුවට හේතුවූ ආනයනයන් සඳහා වගකිව යුතු පුද්ගලයන්ට විරුද්ධව ගත යුතු පියවර පිළිබඳ පරීක්ෂා කර වාර්තා කිරීම සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව,—

මෑත අතීතයේදී ලංකා බනිජතෙල් නීතිගත සංස්ථාවේ පරිපාලනය සම්පූර්ණයෙන්ම දුර්වලව පැවති බව පෙනී ගොස් ඇති හෙයින්ද,

සංස්ථාව තත්ත්වයෙන් බාල බනිජ තෙල් ආනයනය කර ඇති බව දැන් හෙළිදරව් වී ඇති හෙයින් ද,

මෙම තත්ත්වයෙන් බාල බනිජ තෙල් නිසා වාහන දහස් ගණනකට හානි සිදුවී ඇති අතර, ඇතැම් වාහනවලට අලුත්වැඩියා කිරීමට නොහැකි තරමටම හානි සිදුවී ඇති හෙයින් ද,

ඉන්ධන පිරවුම්හල් ගණනාවක සවිකර ඇති පෙට්‍රල් පොම්ප ගණනාවකටද හානි සිදුවී ඇති හෙයින් ද,

සංස්ථාවේ මෙම ක්‍රියාමාර්ගය හේතුවෙන් මිනිසුන් නොහැකි තරමේ මූල්‍යමය පාඩු සිදුවී ඇති හෙයින් ද,

බලධාරීන් දැනටමත් වරද පැවරීමට තැනැත්තෙකු සොයාගෙන ඇති හෙයින් ද,

තත්ත්වයෙන් බාල බනිජ තෙල් සත්‍ය වශයෙන්ම ආනයනය කළ බව අමාත්‍යවරයා පිළිගෙන ඇති හෙයින් ද,

මෙම නින්දා සහගත ප්‍රතිඵලය සම්බන්ධයෙන් රජය පරස්පර විරෝධී ප්‍රකාශ ගණනාවක් කර ඇති හෙයින් ද,

- (අ) මෙම බනිජ තෙල් තොගය ඇණවුම් කිරීමේදී ටෙන්ඩර් පටිපාටි අනුගමනය නොකිරීමට හේතු කවරේද;
- (ආ) සංස්ථාව විසින් තත්ත්වයෙන් බාල බනිජ තෙල් සත්‍ය වශයෙන්ම ආනයනය කරනු ලැබුවේද;
- (ඇ) එම ආනයනයන් කරන ලද්දේ කවර රටකින්ද;
- (ඈ) එම ආනයනයන්හි සම්පූර්ණ පිරිවැය කොපමණද;
- (ඉ) එබඳු ආනයනයන් හේතුවෙන් සංස්ථාවට සිදුවූ මුළු අලාභය කොපමණද;
- (ඊ) එබඳු ආනයනයන් වැළැක්වීමට කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීමට හේතු කවරේද;
- (උ) පැමිණි තොග තත්ත්වයෙන් බාල බව හෙළිදරව් වූයේ නම්, ඒවා ප්‍රතික්ෂේප කිරීමට කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීමට හේතු කවරේද;
- (ඌ) ආනයනය කරන ලද තොග තත්ත්වයෙන් බාල බව දැන සිටියදීත්, ඒවා රටේ පිරවුම්හල් ගණනාවකට බෙදාහරිනු ලැබීමට හේතු කවරේද;
- (එ) ආනයනය කරන ලද තොග තත්ත්වයෙන් බාල බව හෙළිදරව්වීමෙන් පසුව එම තොග සඳහා ගෙවීම් කිරීමට හේතු කවරේද;
- (ඵ) නියත වශයෙන්ම පෙට්‍රල් හිඟයක් ඇති විය හැකිව තිබූ බව ජනතාවට දැනුම් නොදීමට හේතු කවරේද;
- (ආ) එබඳු ආනයනයන් සම්බන්ධයෙන් වගකිව යුතු පුද්ගලයන් කවුරුන්ද;
- (ඇ) ඉදිරියේදී එබඳු සිදුවීම් වැළැක්වීමට ගත යුතු පියවර කවරේද;

- (ඔ) මෙම ආනයනයන් සම්බන්ධයෙන් වගකිවයුත්තන්ට එරෙහිව ගත යුතු ක්‍රියාමාර්ග කවරේද; සහ
- (ඔආ) ප්‍රස්තුත කරුණුවලට සම්බන්ධ හෙයින් විමසා බැලීම යෝග්‍ය යැයි කාරක සභාවට හැඟෙන අන් කවර හෝ කරුණු,

පරීක්ෂා කර බැලීම පිණිස පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත්කරනු ලැබිය යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා සම්මත කරයි.

- (2) (අ) එම කාරක සභාව සහ එහි සභාපති කථානායකතුමා විසින් නම් කළ යුතු වන්නේය,
- (ආ) ස්ථාවර නියෝග 95 හි විධිවිධානවල ක්‍රමක් සඳහන්ව තිබුණ ද, කාරක සභාව සාමාජිකයින් විසි එක් (21) දෙනෙකුට නොවැඩි සංඛ්‍යාවකින් සමන්විත විය යුතුය.

- (3) එම කාරක සභාවට,
  - (අ) සිය ගණපුරණය නියම කර ගැනීමට ද;
  - (ආ) යම් තැනැත්තෙකු කැඳවීමට, යම් ලේඛන හෝ වාර්තා ගෙන්වා ගැනීමට, පාර්ලිමේන්තුව හෝ එම කාරක සභාව ඉදිරියේ පෙනී සිටින ලෙස යම් තැනැත්තෙකුට නියම කිරීමට හා එබඳු තැනැත්තෙකු සන්නකයෙහි හෝ පාලනය යටතේ පවතින යම් ලේඛනයක්, පොතක්, වාර්තාවක් හෝ ලියවිල්ලක් ඉදිරිපත් කරන ලෙස නියම කිරීමට ද;
  - (ඇ) සාක්ෂිකරුවන් වාචිකව විභාග කිරීමෙන් සත්‍ය අසත්‍යතාව විමසා බැලීමට හෝ අන්‍යාකාරයෙන් තහවුරු කර ගැනීමට හා කාරක සභාවේ සභාපති හෝ එම කාර්යය සඳහා විශේෂයෙන් බලය පවරනු ලැබූ තැනැත්තෙකු විසින් දිවුරුවනු ලැබූ සාක්ෂිකරුවන් විභාග කිරීමට ද;
  - (ඈ) කාරක සභාවේ සභාය පිණිස අදාළ ක්‍ෂේත්‍රයන්හි විශේෂඥ දැනුමක් ඇති පුද්ගලයින්ගේ සහ ප්‍රවීණයන්ගේ සේවය ලබා ගැනීමට; සහ
  - (ඉ) කලින් කල අන්තර්වාර වාර්තා ඉදිරිපත් කිරීමට ද, පාර්ලිමේන්තුව කල්තබන ලද්දේ වුවද රැස්වීම් පවත්වාගෙන යාමට ද;

බලය තිබිය යුතුය.

- (4) සිය පළමුවැනි රැස්වීම් දිනයේ සිට වර්ෂයක කාලයක් තුළ හෝ පාර්ලිමේන්තුව විසින් වැඩිදුරටත් ලබා දෙන අන් කවර කාල සීමාවක් තුළ කාරක සභාව සිය වාර්තාව ඉදිරිපත් කළ යුතුය.

---

\* සලකුණෙන් හඳුන්වනු ලබන්නේ ආණ්ඩුවේ කටයුතු ය.